



# පාර්ලිමේන්තු විවාද

(හැන්සාඩ්)

නිල වාර්තාව

(අශෝධිත පිටපත)



## අත්තර්ගත ප්‍රධාන කරුණු

පාර්ලිමේන්තුව කැඳවීමේ ප්‍රකාශනය

අවනත වීමේ ප්‍රතිඥ දීම

ජනාධිපතිතුමාගෙන් ලත් සන්දේශය:

මහරජ ආරක්ෂක ප්‍රකාශනය

නිවේදන:

කථානායකතුමාගේ සහතික

පළමුවන වර කියවන ලද පනත් කෙටුම්පත්:

මහා කොළඹ ආර්ථික කොමිෂන් සභා (සංශෝධන)

වාර්ෂික (සංශෝධන)

සමුපකාර සමිති (සංශෝධන)

ශ්‍රී ලංකා සමුපකාර කළමනාකරණ ආයතන (සංශෝධන)

මහරජ ආරක්ෂක ප්‍රකාශනය

වෙළඳ ව්‍යාපාර (අත්කර ගැනීමේ) පනත: නියමය

වෙළඳ ව්‍යාපාර (අත්කර ගැනීමේ) පනත: නියෝග



# புதிதான கல்வியியல்

(மூலக்கணிதம்)

புதிதான கல்வி

(மூலக்கணிதம்)

புதிதான கல்வி



# பாராளுமன்ற விவாதங்கள்

(ஹன்சார்ட்)

அதிகார அறிக்கை

(பிழை திருத்தப்படாதது)

பிரதான உள்ளடக்கம்

பாராளுமன்றத்தைக் கூட்டும் பிரகடனம்

உறுதிப்பிரமாணங்கள்

சனாதிபதியிடமிருந்து வந்த செய்தி :

பொதுசனப் பாதுகாப்புப் பிரகடனம்

அறிவிப்பு :

சபாநாயகரின் சான்றிதழ்கள்

முதன்முறை மதிப்பிடப்பட்ட சட்டமூலங்கள் :

மா கொழும்புப் பொருளாதார ஆணைக்குழு (திருத்தம்)

நிர்ப்பாசனம் (திருத்தம்)

கூட்டுறவுச் சங்கங்கள் (திருத்தம்)

இலங்கைக் கூட்டுறவு முகாமை நிறுவகம்

பொதுசனப் பாதுகாப்புப் பிரகடனம்

தொழில்முயற்சி (கொள்ளல்) சட்டம் : கட்டளை

தொழில்முயற்சி (கொள்ளல்) சட்டம் : ஒழுங்குவிதிகள்

Volume 24

No. 1

Wednesday  
25th May 1983

## PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

### PRINCIPAL CONTENTS

PROCLAMATION SUMMONING PARLIAMENT

AFFIRMATIONS

MESSAGE FROM THE PRESIDENT :

Public Security Proclamation

ANNOUNCEMENTS :

Speaker's Certificates

2-ச 70439-2.625 (83/05)

BILLS READ THE FIRST TIME :

Greater Colombo Economic Commission (Amendment)

Irrigation (Amendment)

Co-operative Societies (Amendment)

Sri Lanka Institute of Co-operative Management

PUBLIC SECURITY PROCLAMATION

BUSINESS UNDERTAKINGS (ACQUISITION) ACT :  
ORDER

BUSINESS UNDERTAKINGS (ACQUISITION) ACT :  
REGULATIONS



THE HOUSE OF COMMONS

REPORT  
OF THE  
COMMISSIONERS

of the  
General Land Office  
for the year ending  
31st March 1914

London  
Printed by  
H. K. Lewis

Volume 24  
No. 1

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(LONDON)

PRINCIPAL CONTENTS

THE HOUSE OF COMMONS  
OFFICIAL REPORT  
PARLIAMENTARY DEBATES  
HANSARD  
LONDON  
PRINTED BY  
H. K. LEWIS  
1914



# පාර්ලිමේන්තු විවාද

(හැක්සාඩ්)

(නිල වාර්තාව)

24 වන කාණ්ඩය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ  
පළමුවන පාර්ලිමේන්තුව

තුන් වන සභා වාරය

1983



# ಭಾರತೀಯ ಧರ್ಮಶಾಸ್ತ್ರಗಳು

(ಮೊದಲನೆಯ ಭಾಗ)

(ಮೊದಲನೆಯ ಭಾಗ)

ಪುಟಗಳು ೩೨೫

ಭಾರತೀಯ ಧರ್ಮಶಾಸ್ತ್ರಗಳ ಸಂಕ್ಷಿಪ್ತ  
ವಿವರಣೆ ಮತ್ತು ಅಧ್ಯಯನ

ಪುಟ ೩೨೫



පාඨලිමෝන්තු මන්ත්‍රීවරු

[1977 ජූලි 21 දින සිට අද වන තෙක් මූලික වෙනස් වීම්ද ඇතුළත්ව]

අ

අතුරුගොඩ, සේපාල (බද්දේගම) [නාම යෝජනාවෙන් පත් විය.—1981 ජූලි 14; ඉල්ලා අස්විය.—1983 පෙබරවාරි 10.]

අත්තනායක, අත්තනායක මුදියන්සේලාගේ රම බණ්ඩා (උඩදුම්බර)

අතපත්තු, වෛද්‍යාචාර්ය රත්නේ කණිෂ්ඨ පරාක්‍රම (බෙලිඅත්ත) ඉල්ලා අස්විය.—1983 පෙබරවාරි 10; නැවත තේරී පත්විය.—අතුරු මැතිවරණය 1983 මැයි 18]

අතුකෝරුල, ගාමිණී (නිවිතිගල)

අධිකාරී, අදිකාරී මුදියන්සේලාගේ සෝමපාල (කලා වැව)

අප්පුහාමි, රත්නායක මුදියන්සේලාගේ (බණ්ඩාර වෙල)

අබ්දුල් කාදර්, මොහමඩ් ජබීර් (මැද කොළඹ දෙවන)

අබ්දුල් බාකීර් මාකාර්, මොහමඩ් (බේරුවල පළමුවන)

අබ්දුල් මජීඩ්, මොහමඩ් අලි අහමඩ් (සම්මන්තුරෙයි)

අබ්‍රහම්, මොහමඩ් ලෙබ්බේ මරික්කාර් (බලන්ගොඩ)

අබේකෝන්, රත්නායක මුදියන්සේලාගේ (හාලිඇල)

අබේගුණසේකර, ජේර්ජ් හෙක්ටර් (හඟුරන්කොත)

[අභාවප්‍රාප්ත විය.—1981 ජනවාරි 4]

අබේගුණසේකර, රොහන් (හඟුරන්කොත) [නාම යෝජනාවෙන් පත් විය.—1981 මාර්තු 11]

අබේරත්න, හේරත් බණ්ඩා (යාපහුව)

අබේවර්ධන, මහින්ද යාපා (හක්මණ) [අතුරු මැතිවරණය.—1983 මැයි 18]

අබේවික්‍රම, කීර්තිසේන වන්දනාස (දෙතියාය)

අබේවික්‍රම, සුමනදාස (අක්මිමන) [ඉල්ලා අස්විය.—1983 පෙබරවාරි 10]

අබේසුන්දර, සුනිල් සුබසිරි (යවිත්‍රවර)

අමරතුංග, ජේන් ඇත්තනි එම්.ආනුවෙල් (වත්තල)

[නාම යෝජනාවෙන් පත් විය.—1978 ඔක්තෝබර් 5]

අමරසිරි, මාතරගේ සිරිසේන (හිනිදුම)

අමීර්නලිංගම්, අප්පාපිල්ලෙයි (කන්කසන්තුරෙයි)

අලවතුමල්, සෝමවීර විජේසිංහ (දොඩන්ගස්ලන්ද)

අලුච්ඡාචාරී, ඇලික් (මාතලේ)

අහමඩ්, පරීන් මීර, ලෙබ්බේ (මඩකලපුව දෙවන)

ආ

ආචගල, ධර්මසේන (කැස්බෑව) ඉල්ලා අස්විය.—1982 නොවැම්බර් 5]

ආනන්දසංගමී, වීරසිංහම් (කිලිනොච්චි)

ආලාලසුන්දරම්, ආරාමුගම් මුරුගේසු (කෝපායි)

[නාම යෝජනාවෙන් පත් විය.—1981 ජූනි 10]

ඇ

ඇතුලත් මුදලි, ලලිත් විලියම් (රත්මලාන)

ඉ

ඉබ්‍රාහිම, ප්‍රේමවන්ද (රුවන්වැල්ල)

ඉරත්තිනම්, කාර්තියේසර් පොත්තම්බලම් (කයිවස්)

ඉෂාක්, මොහමඩ් හලීම් (මැද කොළඹ තුන්වන)

උ

උදයරත්න, වික්‍රමතිලක වෛද්‍යවිචිලාගේ ගොඩ්ඩු වසන්ත (අරනායක)

උදමා ලෙබ්බේ, මොහමඩ් ඉබ්‍රා ලෙබ්බේ (පොතුච්චි) [නාම යෝජනාවෙන් පත්විය.—1983 මාර්තු 31]

ඒ

ඒකනායක, අප්පුහාමිගේ සිංගිරි බණ්ඩා (මැදිරිගිරිය)

ඒකනායක, කාරපේරු විජේතුංග රාජපක්ෂ මුදියන්සේලා (දඹුල්ල)

ක

කදිරවේලුපිල්ලෙයි, සිවසුප්‍රමනියම් (කෝපායි) [අභාවප්‍රාප්ත විය.—1981 මාර්තු 31]

කන්තන්ගර මහත්මිය, අයිරිත් විමලා (ගලිගමුව)

කනගරත්නම්, මයිල්වාගනම් (පොතුච්චි දෙවන) [මැතිවරණයෙන් තේරී පත් විය.—1977 සැප්තැම්බර් 12; අභාවප්‍රාප්ත විය.—1980 අප්‍රේල් 20]

කරුණාතිලක, ලොකුගමගේ රූපසේන (බෙන්තර-ඇල්පිටිය)

කරුණාරත්න, වන්ද (නාවලපිටිය)

කරුණාරත්න, තුවරපක්ෂ හේවායලාගේ අශෝක මහානාම (රඹුක්කන)

කරුණාරත්න, රත්නායක මුදියන්සේලාගේ (ඌම-පරණගම)

කරුණාරත්න, වනසිංහ මුදියන්සේලාගේ (පස්සර)

කවිරත්න, රත්නායක මුදියන්සේලාගේ පුංචි බණ්ඩා (රත්තොට)

කාරියවසම්, දේවරාකෝච්චගේ මෙරිල් විජේසේන (අගලවත්ත)

කීරිඇල්ල, ලෙනාඩ් පෙන්රිත් බණ්ඩාර (ඇහැලියගොඩ) [අතුරු මැතිවරණය.—1983 මැයි 18]

කුමාරදාස, ජයසුන්දර මුදියන්සේලාගේ (වැල්ලවාය)

කුරේ, මාන්තමරක්කලගේ මද්වින් ජේශප් (පානදුර) [නාම යෝජනාවෙන් පත්විය.—1983 මාර්තු 22]

කුලරත්න, කඩුකන්තගේ අනන්ද (මුල්කීරිගල) [අතුරු මැතිවරණය.—1983 මැයි 18]

කුලරත්න, මද්වින් (ඇහැලියගොඩ) [ඉල්ලා අස්විය.—1983 පෙබරවාරි 10]

කුලරත්න, හිරිපිටියගේ (රක්වාන)

කොරයා, හරීන්ද්‍ර ජයන්ති (හලාවත)



ග

ගත්කන්ද, මුහම්දිරමලාගේ වන්දනා (පැල් මඩුල්ල)

ගනේෂලිංගම්, පුපාලපිල්ලෙයි (පදිපිපු)

ගලප්පත්ති, ලොකු පිටර් සිල්වා (දෙවනුවර) [අතුරු මැතිවරණය.—1983 මැයි 18]

ගුණවර්ධන, දිනේෂ් වන්ද රාජසිංහ (මහරගම) [අතුරු මැතිවරණය.—1983 මැයි 18]

ගුණසේකර, ගමගේ දොන් ප්‍රේමරත්න (මහරගම) [ඉල්ලා අස්විය.—1983 පෙබරවාරි 10]

ගුණසේකර, රණසිංහ හෙට්ටිආරච්චිගේ පියුඩර් එඩ්වඩ් රණසිංහ (මහර) [ඉල්ලා අස්විය.—1983 පෙබරවාරි 10]

ගුණසේකර, සෙනරත් ගුණසේකර විදානේරාලලාගේ බැනට් දියෙස් (මිනුවන්ගොඩ)

ච

වන්දපාල, දෙබහාපුවෙ මුදියන්සේලාගේ (කුණ්ඩිකාලේ)

ඡ

ජගත්සේන, මාදුව හේවා කුසුමවන්ද (අම්බලන්ගොඩ) [අතුරු මැතිවරණය.—1983 මැයි 18]

ජයකොඩි, කමලවර්ණ කුමාරසිංහ (මහර) [අතුරු මැතිවරණය.—1983 මැයි 18]

ජයකොඩි, ජයකොඩි ආරච්චිලාගේ දෙන සුනිල් රංජන් (පොල්ගහවෙල)

ජයකොඩි, ලක්ෂ්මන් (අත්තනගල්ල) [නාම යෝජනාවෙන් පත් විය.—1980 දෙසැම්බර් 17]

ජයතිලක, ලයනල් (කුලියපිටිය)

ජයතිලක, හිටහාමි අප්පහාමිලාගේ ආරියරත්න (දිවුලපිටිය)

ජයවර්ධන, ජුනියස් පීවඩ් (බටහිර කෙළඹ) [ජනාධිපති ධුරය භාර ගත්හ—1978 පෙබරවාරි 4]

ජයවර්ධන, මහබලගේ දොන් හෙන්රි (කඩුවෙල)

ජයවික්‍රම, චෝල්ටර් ජියෝර්ජි මොන්ටේගු (වැලිගම)

ජයසිංහ, ඩොනල්ඩ් ජෙල්ටන් (වත්තල) [අභාවප්‍රාප්ත විය.—1978 සැප්තැම්බර් 9]

ජයසිංහ, නානායක්කර අබුලාගමගේ ස්ටීවන් ද සිල්වා (දෙහිවෙල) [අභාවප්‍රාප්ත විය.—1977 සැප්තැම්බර් 26]

ජයසුරිය, ගාමනී නන්ද (හෝමාගම)

ජලදීන් මොහමඩ් අලියාද් මොහොමඩ් (පොතුච්චි පළමුවන) [මැතිවරණයෙන් තේරී පත් විය.—1977 සැප්තැම්බර් 12; පාර්ලිමේන්තු සම්මතියෙන් තෙරපන ලදී.—1983 පෙබරවාරි 25]

ඪ

ඩයස්, දොන් වික්සන් (බදුල්ල)

ඩැනියෙල්, මහතිතාන ආරච්චිගේ අනුර (හේවාහැට) [ඉල්ලා අස්විය.—1982 අප්‍රේල් 18]

ඩැනියෙල් මෙනෙවිය, මහතිතාන ආරච්චිගේ රූපා ශ්‍රියානි (හේවාහැට) [නාම යෝජනාවෙන් පත් විය.—1982 ජූලි 12]

ඟ

තිරුවෙල්වම් ආචාර්ය නිලකන්ඩන් (වඩුක්කෝඩ්ඩෙයි) [නාම යෝජනාවෙන් පත්විය.—1983 මාර්තු 1]

තිරුණ චුකරසු, තාමෝදරම්පිල්ලෙයි (වඩුක්කෝඩ්ඩෙයි) [අභාවප්‍රාප්ත විය.—1982 අගෝස්තු 1]

තිලකරත්න, දොන් එඩ්වින් (රත්ගම) [ඉල්ලා අස්විය.—1983 පෙබරවාරි 10]

තිලකසේකර, රයිටර් (අම්බලන්ගොඩ) [ඉල්ලා අස්විය.—1983 පෙබරවාරි 10]

තුරෙඬරත්නම්, කදිරිප්පිල්ලෙයි (පේදුරුතුඩුව)

තොන්ඩමන්, සොමරමුර්ති (ත්‍රවරළිය-මස්කෙළිය තුන්වන)

ඈ

ද අල්විස්, මහා අමරසිංහගේ ආනන්දතිස්ස (කෝට්ටේ)

ද මැල්, රොනල්ඩ් ජෝයල් ගොඩ්ප්‍රි (දෙවනුවර) [ඉල්ලා අස්විය.—1983 පෙබරවාරි 9; බුලත්සිංහල අසුනට නාම යෝජනාවෙන් පත්විය.—1983 පෙබරවාරි 9]

දයාරත්න, පැටිකිරිගේ (අම්පාර)

දසනායක, දසනායක මුදියන්සේලාගේ ආනන්ද (කොන්මලේ)

ද සිල්වා, ශෝනපීත්‍රවල විතානගේ සිරිසේන (හබරාදුව) [අතුරු මැතිවරණය.—1983 මැයි 18]

ද සිල්වා, දන්ගෙදර ගමගේ ඇල්බට් (ගාල්ල) [අසුන අනිමි විය.—1979 සැප්තැම්බර්; කණුරුපිටිය අසුනට නම යෝජනාවෙන් පත් විය.—1979 නොවැම්බර් 22; ඉල්ලා අස්විය.—1983 පෙබරවාරි 10]

ද සිල්වා, මෙරිල් වර්නන් (මිත්තේරිය)

දහනායක, ආචාර්ය විජයානන්ද (ගාල්ල) [අතුරු මැතිවරණය, 1979 දෙසැම්බර් 20]

දිසානායක, ලයනල් ගමිණී (ත්‍රවරළිය-මස්කෙළිය පළමුවන)

දිසානායක, විරසුරිය දිසානායක මුදියන්සේලාගේ පුංචි බණ්ඩා (ගම්පොල)

දේවනායගම්, කණපතිපිල්ලෙයි විලියම් (කල්කුඩා)

දෙඩන්ගොඩගේ ගාඳ්දියේ හේවාචසම් අමරසිරි (බද්දේගම) [අතුරු මැතිවරණය.—1983 මැයි 18]

ඊ

ධර්මදාස බණ්ඩා, රත්නායක මුදියන්සේලාගේ (බීබිලේ) ධර්මලිංගම්, විශ්වකාදර් (මානිපාසි)

උ

නයින මරිකා, මොහමදු හනිපා මහමුදු (පුත්තලම)

නවරත්නම්, චල්ලිපුරම් නල්ලතම්බි (වැඩකච්චේරි)

නෙල්සන්, හේවා ගජමන් පත්තිනිගේ (පොළොන්නරුව)





පත්මනාදන් මහත්මිය, රංගනායකී (පොතුච්ඡේ දෙවන) [නාම යෝජනාවෙන් පත්විය.—1980 නොවැම්බර් 20]

පතිරණගේ, බෙන්තොට පිට්ටි ද සිල්වා (අක්මිමන) [අතුරු මැතිවරණය.—1983 මැයි 18]

පියදාස, සුදුවැලි කොන්දගේ (මාතර)

පිලපිටිය, අබේරත්න බණ්ඩාර හේරත් (කලවාන)

[අසුන හිස් විය.—1979 ජනවාරි 5; නාම යෝජනාවෙන් පත් විය.—1979 ජනවාරි 17; ඉල්ලා අස් විය.—1981 ජනවාරි 15]

පුංචිනිලමේ, ගල්ගමුව විදානලාගේ (රත්නපුර)

පුංචි බණ්ඩාර, රත්නායක මුදියන්සේලාගේ (මොණරාගල)

පෙරේරා, ඕවිටිගලගේ සෝමදාස (බුලත්සිංහල) [ඉල්ලා අස්විය.—1983 පෙබරවාරි 2]

පෙරේරා, කසදෝරු විත්සන්චි (යටියන්තොට)

පෙරේරා, මයිකල් රේපස්ටස් වෙන්ස්ලෝස් (වෙන්නප්පුව)

පෙරේරා, මල්ලවාරච්චිගේ ගමිණී ජයවික්‍රම (කටුගම්පොල)

පෙරේරා, මහපටබැදිගේ ජෝශප් මයිකල් (ජාඟල)

පෙරේරා, මැතිවි විත්සන්චි (උතුරු කොළඹ)

රේපාන්සේකා, ගම්පොලගේ පත්මිත් (පානදුර) [නාම යෝජනාවෙන් පත්විය.—1982 ජනවාරි 20; ඉල්ලා අස්විය.—1983 පෙබරවාරි 10]

ප්‍රනාන්දු, පියෝන් ලයිල් කිලානෝ (මොරටුව)

ප්‍රනාන්දු, නිකලස් බෙන්සිල් (මීගමුව)

ප්‍රනාන්දු, වෛද්‍ය ඩාර්ය සිරිකාකාන්තුගේ නෙවිල් ආතර් (පානදුර) [ඉල්ලා අස්විය.—1981 දෙසැම්බර් 23]

පුන්සිස්කු, සෝමරත්න දොන් (මුල්කිරිගල) [ඉල්ලා අස්විය.—1983 පෙබරවාරි 10]

ප්‍රේමවන්දු, ගම්ලත් මොහොට්ටිගේ (මාවනගම)

ප්‍රේමදාස්, රණසිංහ (මැද කොළඹ පළමුවන)

ප්‍රේමරත්න, මිටිකානගේ දොන් (අවිස්සාවේල්ල)

බ

බණ්ඩා, විරකෝන් මුදියන්සේලාගේ ගෞර කුමුරේ ගෞර පිකිරි (ගලගෞර)

බණ්ඩාර, කුලතුංග දිසානායක මුදියන්සේලාගේ වන්දු සෝම (බටහිර අනුරාධපුරය)

බණ්ඩාරනායක, ප්‍රියදර්ශී අනුර සොලමන් ඩයස් (නුවරඑළිය-මස්කෙළිය දෙවන)

බණ්ඩාරනායක, සැමුවෙල් ඩයස් (ගම්පහ)

බණ්ඩාරනායක මහත්මිය, සිරිමාවෝ රත්වත්තෝ ඩයස් (අත්තනගල්ල) [පාර්ලිමේන්තු සම්මතියෙන් නෙරපන ලදී.—1980 ඔක්තෝබර් 16]

බාස්වියන්, අනුර (බටහිර කොළඹ) [අතුරු මැතිවරණය, 1978 මාර්තු 21]

බෙලිගම්මන, රත්නායක මුදියන්සේලාගේ වන්දුසේන රත්නායක (මාවනැල්ල) [අභාවප්‍රාප්ත විය.—1980 ඔක්තෝබර් 20]



මන්සුර්, අබ්දුල් රසාක් (කල්මුනේ)

මල්ලිමාරච්චි, විරසිංහ (කොලොන්නාව)

මලවරආරච්චි, දොන් එඩ්වඩ් (කඹුරුපිටිය)

[ඉල්ලා අස්විය.—1979 නොවැම්බර් 19]

මහරුප්, මොහමඩ් එහුත්තාර් හජ්ජ් (මුතුර්)

මහින්දසෝම, ගමගේ දොන් (කැකිරුව)

මැතිවි, කළුමැදිවගේ නන්ද (කොලොන්න)

මැතිවි, කළුමැදිවගේ සිරිල් (කැළණිය)

මුණසිංහ, අනිල් කුමාර් (මතුගම) [අතුරු මැතිවරණය.—1983 මැයි 18]

මුත්තෙට්ටුවෙගම, සරත්වන්දු (කලවාන) [අතුරු මැතිවරණය, 1981 ජනවාරි 12]

මෙන්ඩිස්, විජයපාල (කටුන)

මොහමඩ්, මොහමඩ් හනිෆා (බොරැල්ල)

ය

යෝගේස්වරත්, වෙට්ටිවේලු (යපනය)

ර

රණතුංග, වන්දුදාස (මාවනැල්ල) [නාම යෝජනාවෙන් පත් විය.—1980 නොවැම්බර් 20]

රණරාජ, ජෙල්ටන් (සෙංකඩගල)

රණසිංහ මහත්මිය, සුනේත්‍රා (දෙහිවල) [අතුරු මැතිවරණය.—1977 නොවැම්බර් 11]

රත්නායක මහත්මිය, රත්නායක මුදියන්සේලාගේ අමරාවතී පියසිලි (වාරියපොල)

රත්නායක, රත්නායක මුදියන්සේලාගේ කළුබණ්ඩාර රත්නායක (පඩුවස්තුවර)

රාජකරුණ, රාජකරුණ මොහොට්ටි අප්පුහාමිලගේ සරත්වන්දු (දොම්පෙ)

රාජදුරෙයි, සෙල්ලයි (මඩකලපුව පළමුවන)

රාජපක්ෂ, ගාමිණී තෙල්දෙණිය

රාසලිංගම්, තම්බිපිල්ලෙයි (උඩුප්පිඩ්ඩි)

ල

ලීලාරත්න, හෙට්ටිආරච්චිගේ දොන් පුට්ස් (සේරුවිල) ලොකුගේ, ගාමිණී කුලවංශ (කැස්බාව) [අතුරු මැතිවරණය.—1983 මැයි 18]

ලොකුබණ්ඩා, හේරත් මුදියන්සේලාගේ ආරිය වර්ධනගේ (ගල්ගමුව)

ලොකු බණ්ඩාර, විජේසිංහ ජයවීර මුදියන්සේලාගේ (හපුතලේ)

ව

වඩිගමංගාව, අබේසිංහ හේරත් මුදියන්සේලාගේ සද්ධා නිස්ස (ආනමඩුව) [අසුන අහිමි විය.—1980 පෙබරවාරි 18]

වඩිගමංගාව, අශෝක (ආනමඩුව) [අතුරු මැතිවරණය, 1980 මැයි 7]

වන්නිනායක, වන්නිනායක මුදියන්සේලාගේ හේරත් බණ්ඩා (තිකවැරටිය)

වනිගරත්න, ආහන කපුගේ දොන් (දැරණියගල)

වනිගසේකර, හරිෂ් (හක්මන) [ඉල්ලා අස්විය.—1983 පෙබරවාරි 10]

වලගම්බාහු, රාජප්‍රිය දයාරත්න (මිහින්තලේ)



වික්‍රමතිලක, වාල්ස් බයස් (බද්දේගම) [නාම යෝජනා වෙන් පත්විය.—1981 පෙබරවාරි 0; අභාවප්‍රාප්ත විය.—1981 අප්‍රේල් 2]

වික්‍රමතිලක, එඩ්වඩ් බයස් (බද්දේගම) [අභාවප්‍රාප්ත විය.—1980 නොවැම්බර් 28]

වික්‍රමසිංහ, දයානන්ද අබේවර්ධන (අකුරැස්ස)

වික්‍රමසිංහ, රනිල් (බියගම)

වීජය, ඉණවර්ධන වන්දකුමාර (කබුරැපිටිය) [අතුරු මැතිවරණය.—1983 මැයි 18]

විජයරත්න, නිශ්ශංක පරාක්‍රම (දැදිගම)

විජේකෝන්, උක්කුබණ්ඩා (දඹදෙනිය)

විජේගුණරත්න, සමරවීර මුදලිගේ දොන් රෙජිනෝල්ඩ් වැලන්ටයින් (මතුගම) [ඉල්ලා අස්විය.—1983 පෙබරවාරි 10]

විජේතුංග, සිංහිරි බණ්ඩා (උඩුතුවර)

විජේමාන්න, විත්සන්ව ලියනෝල්ඩ් (කළුතර) [ඉල්ලා අස්විය.—1983 පෙබරවාරි 10; නැවත තෝරී පත්විය.—අතුරු මැතිවරණය 1983 මැයි 18]

විජේරත්න, මහේන්ද්‍ර සුරසිංහ (මීරිගම)

විජේරත්න බණ්ඩා, ජම්බුගහපිටියගේ ගෙදර (ලන්ගල)

විජේසිරි, රත්කුමාරගේ ප්‍රේමවන්ද (හාරිස්පත්තුව දෙවන)

වීරසිංහ, පුවක් දණ්ඩාවේ ජිනදාස (තංගල්ල) [ඉල්ලා අස්විය.—1983 පෙබරවාරි 10; නැවත තෝරී පත්විය.—අතුරු මැතිවරණය 1983 මැයි 18]

වෙලගෙදර, සිංහිරිබණ්ඩා (කුරුණෑගල)

වෙරපිටිය, පිහිරි බණ්ඩා (පානදුම්බර)

වෛද්‍යරත්න, තෝමන් (බලපිටිය)

ස

සම්පත්දත්, රාජවරෝදයම් (ත්‍රිකුණාමලය)

සමරනායක, පුත්සිරි සේනරාජ පෙරේරා (බණ්ඩාරගම)

සමරනායක, ඊවඩ් ග්‍රෙගරි (බේරූවල දෙවන)

සමරවික්‍රම, ආතර් එඩ්මන්ඩ් (නැගෙනහිර කොළඹ)

සමරවීර, පොල්වත්තේ සමරවීර ආරච්චිලාගේ පර්සි (වැලිමඩ)

සමරවීර, වීරවත්ති මුදියන්සේලාගේ (වියඵව)

සිරිල්, වෛද්‍යවෘද්ධය පටබැදි මද්දුම බදුගෙ (තිස්සමහරාම) [ඉල්ලා අස්විය.—1983 පෙබරවාරි 10; නැවත තෝරී පත්විය.—අතුරු මැතිවරණය 1983 මැයි 18]

සිරිසේන, ජසේන්තු ලියන (බිංගිරිය)

සිවසිතම්පරම්, තාමෝදරම් පිල්ලෙයි (වවුනියාව)

සිවසිතම්පරම්, මුරුගේසු (නල්ලූර්)

සුමනිරත්න, පියවීර (හබරුදුව) [ඉල්ලා අස්විය.—1983 පෙබරවාරි 10]

සුසයිදාසන්, පිලේසියාන් සේසෙයි (මන්නාරම)

සෙනෙවිරත්න, නිශ්ශංක ආරච්චිලාගේ (කැගල්ල)

සෙනෙවිරත්න, සිරිල් පිත්තු ජයතිලක (මහියංගනය)

සෙල්ලනම්බු, සේවියර් මාර්ක් (මුලතිව්)

සේනාධිර මහත්මිය, දයා සේපාලි (කරන්දෙතිය) [නාම යෝජනාවෙන් පත්විය.—1982 මාර්තු 26]

සේනාධිර, බන්දුලහේවා (කරන්දෙතිය) අභාවප්‍රාප්ත විය.—1982 ජනවාරි 13]

සේනානායක, එඩ්වඩ් ලයනල් (මහනුවර)

සේනානායක, මෙත්‍රිපල (මැදවව්විය)

සෝමරත්න, අසෝකවීර (රත්ගම) [අතුරු මැතිවරණය.—1983 මැයි 18]

හ

හමීඩ්, අබ්දුල් කාදර් සාහුල් (හාරිස්පත්තුව පළමුවන) හුරුල්ලේ, එඩ්වින් ලොකු බණ්ඩාර (හොරොච්චෝකාන)

හෙට්ටිආරච්චි, ඉන්ද්‍රදාස (හොරණ)

හේරත්, ජේම්ස් එඩ්වඩ් හැරල්ඩ් (නාත්තන්ඩිය)

හේරත් මහත්මිය, දුණුතිලක මුතියන්සේලාගේ ඊණුකා මැණිකේ (වලපනේ)

හේරත්, වන්නිහාමි යසපාල (නැගෙනහිර අතුරුබදුර)

හේරත්, සිරිසේන බණ්ඩාර (හිරියල)



# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

## ජනාධිපතිතුමා

### අතිගරු ජුනියස් ඊටඩ් ජයවර්ධන උතුමාණෝ

#### අමාත්‍ය මණ්ඩලය

<p>අග්‍රාමාත්‍යතුමා, පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම්                      ඇමතිතුමා, මහා මාර්ග කටයුතු පිළිබඳ ඇමතිතුමා සහ                      පාර්ලිමේන්තුවේ සභානායකතුමා ... ..</p>	<p>ගරු රණසිංහ පෙරේරා මහතා</p>
<p>රාජ්‍ය පරිපාලන ඇමතිතුමා සහ වැවිලි කර්මාන්ත                      ඇමතිතුමා ... ..</p>	<p>ගරු චෝල්ට්ස් ජයෝප්‍රිය මොන්ටේගු ජයවික්‍රම මහතා                      ගරු නුවරපක්ෂ හේවායලාගේ අශෝක මහානාම                      කරුණාරත්න මහතා</p>
<p>සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමතිතුමා ... ..</p>	<p>ගරු එඩ්වින් ලොකුබණ්ඩාර හුරුල්ල මහතා</p>
<p>ප්‍රවාහන කටයුතු පිළිබඳ ඇමතිතුමා, ගමනාගමන                      මණ්ඩල පිළිබඳ ඇමතිතුමා සහ පුද්ගලික බස්                      ප්‍රවාහනය පිළිබඳ ඇමතිතුමා ... ..</p>	<p>ගරු මොහමඩ් හනිෆා මොහමඩ් මහතා</p>
<p>කෘෂිකාර්මික සංවර්ධනය හා පර්යේෂණ පිළිබඳ ඇමති                      තුමා ... ..</p>	<p>ගරු ශාමනී නන්ද ජයසූරිය මහතා</p>
<p>ග්‍රාම සංවර්ධනය පිළිබඳ ඇමතිතුමිය ... ..</p>	<p>ගරු අයිපින් විමලා කන්නන්ගර මහත්මිය</p>
<p>කම්කරු ඇමතිතුමා ... ..</p>	<p>ගරු සිරිල් පිත්තු ජයතිලක සෙනෙවිරත්න මහතා</p>
<p>පේෂකර්මාන්ත ඇමතිතුමා ... ..</p>	<p>ගරු විජයපාල මෙන්ඩිස් මහතා</p>
<p>විදේශ කටයුතු පිළිබඳ ඇමතිතුමා ... ..</p>	<p>ගරු අබ්දුල් කාදර් සාහල් හමීඩ් මහතා</p>
<p>ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිතුමා ... ..</p>	<p>ගරු කනපතිපිල්ලෙයි විලියම් දේවනායගම් මහතා</p>
<p>ආහාර හා සමුපකාර ඇමතිතුමා ... ..</p>	<p>ගරු සිරිසේන බණ්ඩාර හේරත් මහතා</p>
<p>කර්මාන්ත හා විද්‍යා කටයුතු පිළිබඳ ඇමතිතුමා ... ..</p>	<p>ගරු කළුමානේ සිරිල් මැතිවි මහතා</p>
<p>තැපැල් හා විදුලි සංදේශ ඇමතිතුමා ... ..</p>	<p>ගරු ඩී.ඒ.ඒ. බණ්ඩාර විජේතුංග මහතා</p>
<p>මුදල් හා ක්‍රමසම්පාදන ඇමතිතුමා ... ..</p>	<p>ගරු රොනල්ඩ් ජෝන්සන් ගොඩ්ඩ් ද මැල් මහතා</p>
<p>ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා සහ මහවැලි                      සංවර්ධනය පිළිබඳ ඇමතිතුමා ... ..</p>	<p>ගරු ලයනල් ශාමිණී දිසානායක මහතා</p>
<p>පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමතිතුමා සහ ආණ්ඩු                      පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා ... ..</p>	<p>ගරු මැතිවි වික්සන්ඩ් පෙරේරා මහතා</p>
<p>වෙළඳ හා නාවුක කටයුතු පිළිබඳ ඇමතිතුමා ... ..</p>	<p>ගරු ලලිත් විලියම් ඇතුලත් මුදලි මහතා</p>
<p>අධිකරණ ඇමතිතුමා ... ..</p>	<p>ගරු නිශ්ශංක පරාක්‍රම විජයරත්න මහතා</p>
<p>සිවර කටයුතු පිළිබඳ ඇමතිතුමා ... ..</p>	<p>ගරු මයිකල් රේපස්ට්ස් චෙන්ස්ලෝස් පෙරේරා                      මහතා</p>
<p>ග්‍රාමීය කර්මාන්ත සංවර්ධනය පිළිබඳ ඇමතිතුමා ... ..</p>	<p>ගරු සෞම්‍යමුර්ති තොන්ඩමන් මහතා</p>
<p>යෞවන කටයුතු හා රැකියා ඇමතිතුමා සහ අධ්‍යාපන                      ඇමතිතුමා ... ..</p>	<p>ගරු රනිල් වික්‍රමසිංහ මහතා</p>
<p>රාජ්‍ය ඇමතිතුමා ... ..</p>	<p>ගරු මහා අමරසිංහගේ ආනන්දතිස්ස ද අල්විස්                      මහතා</p>
<p>ප්‍රාදේශීය සංවර්ධන ඇමතිතුමා ... ..</p>	<p>ගරු චෝල්ලියා රාජපුරෙයි මහතා</p>
<p>සෞඛ්‍ය ඇමතිතුමිය ... ..</p>	<p>ගරු සුනේත්‍රා රණසිංහ මහත්මිය</p>



අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන ඇමතිවරු

ඇමතිතුමා	...	...	...	විකිරි බණ්ඩා වෙරපිටිය මහතා
ඇමතිතුමා	...	...	...	දෙවස් එඩ්වඩ් හැරල්ඩ් හේරත් මහතා
ඇමතිතුමා	...	...	...	උසනල් ජයතිලක මහතා
ඇමතිතුමා	...	...	...	විජේසිංහ ජයවීර මුදියන්සේලානේ ලොකු බණ්ඩාර මහතා

[ගරු ජනාධිපතිතුමා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට, සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයට, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට, ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයට, රාජ්‍ය වැවිලි අමාත්‍යාංශයට හා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට අදාළ විෂයයන් හා කාර්යයන් තමා වෙත පවරාගෙන ඇත]



දිසා ඇමතිවරු

කොළඹ දිසා ඇමතිතුමා	...	...	විරසිංහ මල් ලිමාරච්චි මහතා
ගම්පහ දිසා ඇමතිතුමා	...	...	ජයතිලක හිටිහාමි අප්පුහාමිලාගේ ආර්යරත්න ජයතිලක මහතා
කළුතර දිසා ඇමතිතුමා	...	...	ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා
මහනුවර දිසා ඇමතිතුමා	...	...	විරසුරිය දිසානායක මුදියන්සේලාගේ පුංචි බණ්ඩා දිසානායක මහතා
මාතලේ දිසා ඇමතිතුමා	...	...	කාරප්පේරු විජේතුංග රාජපක්ෂ මුදියන්සේලා ඒකනායක මහතා
නුවරඑළිය දිසා ඇමතිතුමා	...	...	දුනුතිලක මුදියන්සේලාගේ ජේණුකා මැණිකේ හේරත් මහත්මිය
ගාල්ල දිසා ඇමතිතුමා	...	...	ලොකුගමගේ රූපසේන කරුණාතිලක මහතා
මාතර දිසා ඇමතිතුමා	...	...	කීර්තිසේන චන්ද්‍රදාස අබේවික්‍රම මහතා
කුරුණෑගල දිසා ඇමතිතුමා	...	...	මල්ලවාරච්චිගේ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා
පුත්තලම දිසා ඇමතිතුමා	...	...	චන්තිනායක මුදියන්සේලාගේ හේරත් බණ්ඩා චන්තිනායක මහතා
අනුරාධපුර දිසා ඇමතිතුමා	...	...	කුලතුංග දිසානායක මුදියන්සේලාගේ චන්ද්‍රසෝම බණ්ඩාර මහතා
පොළොන්නරුව දිසා ඇමතිතුමා	...	...	මෙරිල් චර්නන් ද සිල්වා මහතා
කාගල්ල දිසා ඇමතිතුමා	...	...	නිශ්ශංක ආරච්චිලාගේ සෙනෙවිරත්න මහතා
රත්නපුර දිසා ඇමතිතුමා	...	...	කළුචාදේවගේ නන්ද මැතිව මහතා
බදුල්ල දිසා ඇමතිතුමා	...	...	රත්නායක මුදියන්සේලාගේ අප්පුහාමි මහතා
මොණරාගල දිසා ඇමතිතුමා	...	...	රත්නායක මුදියන්සේලාගේ අබේකෝන් මහතා
ත්‍රිකුණාමලය දිසා ඇමතිතුමා	...	...	හේවා ගජමේ පත්තිනිගේ හෙල්සන් මහතා
අම්පාර දිසා ඇමතිතුමා	...	...	පැටිකිරිගේ දයාරත්න මහතා
මඩකලපුව දිසා ඇමතිතුමා	...	...	මොහමඩ් අලි අහමඩ් අබ්දුල් මජීඩ් මහතා
මන්නාරම දිසා ඇමතිතුමා	...	...	මොහමඩ් එනුත්තාජ් හජ්ජියාජ් හෙරුජ් මහතා
වවුනියාව දිසා ඇමතිතුමා	...	...	ගමගේ දෙත් මහින්දසෝම මහතා
මූලතිව් දිසා ඇමතිතුමා	...	...	අබ්දුල් රසාක් මන්සූර් මහතා
ආපනාය දිසා ඇමතිතුමා	...	...	උක්කුබණ්ඩා විජේකෝන් මහතා



නියෝජ්‍ය ඇමතිවරු

- නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමා ... විකිරි බණ්ඩා වේරපිටිය මහතා
- නියෝජ්‍ය ජනතා වතු සංවර්ධන ඇමතිතුමා ... ජේම්ස් එඩ්වඩ් හැරල්ඩ් හේරන් මහතා
- නියෝජ්‍ය මුදල් හා ක්‍රමසම්පාදන ඇමතිතුමා ... මොහමද් හන්ෆිපා මහමුදු නයිතා මරිකාර් මහතා
- නියෝජ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ඇමතිතුමා ... සිංහිරි බණ්ඩා වෙලගෙදර මහතා
- නියෝජ්‍ය ස්වදේශ කටයුතු ඇමතිතුමා ... පොල්වත්තෝ සමරවීර ආරච්චිලාගේ පර්සි සමරවීර මහතා
- නියෝජ්‍ය වැවිලි කර්මාන්ත ඇමතිතුමා ... ඇලික් අප්ටිහැරේ මහතා
- නියෝජ්‍ය සමාජසේවා ඇමතිතුමා ... ජසෙන්තු ලියන සිරිසේන මහතා
- නියෝජ්‍ය සංස්කෘතික කටයුතු ඇමතිතුමා ... වීරකෝන් මුදියන්සේලාගේ ගෙදර කුමුරේගෙදර විකීරි බණ්ඩා මහතා
- නියෝජ්‍ය ප්‍රවාහන ඇමතිතුමා ... හිරිපිටියගේ කුලරත්න මහතා
- නියෝජ්‍ය විදුලිබල හා බලශක්ති පිළිබඳ ඇමතිතුමා ... පැටිකීරිගේ දයාරත්න මහතා
- නියෝජ්‍ය පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා ... ප්‍රේමචන්ද්‍ර ඉඹුලාන මහතා
- නියෝජ්‍ය මහවැලි සංවර්ධන ඇමතිතුමා ... මොහමඩ් ලෙබ්බේ මරික්කාර් අබ්බාලි මහතා
- නියෝජ්‍ය කම්කරු ඇමතිතුමා ... මහපටබැදිගේ ජෝශප් මයිකල් පෙරේරා මහතා
- නියෝජ්‍ය කෘෂිකාර්මික සංවර්ධන හා පර්යේෂණ පිළිබඳ ඇමතිතුමා ... සුනීල් සුබසිරි අබේසුන්දර මහතා
- නියෝජ්‍ය තැපැල් හා විදුලි සංදේශ ඇමතිතුමා ... මොහමඩ් අලි අහමඩ් අබ්දුල් මජීඩ් මහතා
- නියෝජ්‍ය පේෂකර්ම ඇමතිතුමා ... රත්නායක මුදියන්සේලාගේ ධර්මදාස බණ්ඩා මහතා
- නියෝජ්‍ය විදේශ කටයුතු ඇමතිතුමා ... පිරෝන් ලයිල් සිලානෝ ප්‍රනාන්දු මහතා
- නියෝජ්‍ය කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමතිතුමා ... නිකලස් ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා
- නියෝජ්‍ය අධිකරණ ඇමතිතුමා ... සෙල්වන් රණරාජ මහතා
- නියෝජ්‍ය ආහාර හා සමුපකාර ඇමතිතුමා ... රාජකරුණා මොහොමඩ් අප්පුහාමිලාගේ සරත්චන්ද්‍ර රාජකරුණා මහතා
- නියෝජ්‍ය රාජ්‍ය ඇමතිතුමා ... චන්ද්‍ර කරුණාරත්න මහතා
- නියෝජ්‍ය ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා ... අදිකාරි මුදියන්සේලාගේ සෝමපාල අධිකාරි මහතා
- නියෝජ්‍ය වෙළඳ හා නාවුක කටයුතු ඇමතිතුමා ... මාතරගේ සිරිසේන අමරසිරි මහතා
- නියෝජ්‍ය යෞවන කටයුතු හා රැකිරක්ෂා ඇමතිතුමා ... ගාමිණී අතුකෝරල මහතා
- නියෝජ්‍ය ශ්‍රාමීය කර්මාන්ත සංවර්ධන ඇමතිතුමා ... සුදුවැලි කොන්දගේ පියදාස මහතා
- නියෝජ්‍ය උසස් අධ්‍යාපන ඇමතිතුමා ... අත්තනායක මුදියන්සේලාගේ රම්බණ්ඩා අත්තනායක මහතා
- නියෝජ්‍ය රාජ්‍ය පරිපාලන ඇමතිතුමා ... හරින්ද්‍ර ජයන්ති කොරයා මහතා
- නියෝජ්‍ය ධීවර කටයුතු පිළිබඳ ඇමතිතුමා ... ගමිලන් මොහොමඩ්ගේ ප්‍රේමචන්ද්‍ර මහතා
- නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිතුමා ... වීරචන්ති මුදියන්සේලාගේ සමරවීර මහතා
- නියෝජ්‍ය මහාමාර්ග ඇමතිතුමා ... සෝමවීර විජේසිංහ අලවතුචල මහතා
- නියෝජ්‍ය ගමනාගමන මණ්ඩල පිළිබඳ ඇමතිතුමා ... තේරන් බණ්ඩා අබේරත්න මහතා
- නියෝජ්‍ය ශ්‍රාම සංවර්ධනය පිළිබඳ ඇමතිතුමා ... මීරාලෙබ්බේ අහමඩ් ෆරීන් මහතා
- නියෝජ්‍ය පුද්ගලික බස් ප්‍රවාහණය පිළිබඳ ඇමතිතුමා ... රත්නායක මුදියන්සේලාගේ පුංචි බණ්ඩා කවීරත්න මහතා
- නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිතුමා ... මුහන්දිරම්ලාගේ චන්ද්‍රසේකර ගත්කන්ද මහතා
- නියෝජ්‍ය පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමතිතුමා ... මීරිහානගේ දෙන් ප්‍රේමරත්න මහතා
- නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමා ... අනුර බැස්ටියන් මහතා
- නියෝජ්‍ය ප්‍රාදේශීය සංවර්ධන ඇමතිතුමා ... දෙන් චින්සන්ච බසාස් මහතා
- නියෝජ්‍ය රාජ්‍ය වැවිලි පිළිබඳ ඇමතිතුමා ... ගල්ගමුවෙ විදනෙලාගේ පුංචි නිලමෙ මහතා



සභාපති නාමාවලිය

යූ. බී. විජේකෝන් මහතා  
රේනුකා හේරත් මහත්මිය

වී. ජ. මු. ලොකුබණ්ඩාර මහතා  
ආර්. සම්පත්දත් මහතා

පාර්ලිමේන්තු කාරක සභා

තෝරම් කාරක සභාව

අල් හාජ් එම්. අබ්දුල් බාකීර් මාකාර් මහතා,  
කථානායකතුමා (සභාපති)  
ආර්. ප්‍රේමදාස මහතා  
එම්. වික්සන්ට් පෙරේරා මහතා  
එස්. තොන්ඩමන් මහතා  
ඩී. බී. විජේතුංග මහතා  
එම්. ඒ. අබ්දුල් මජීඩ් මහතා  
එම්. ජෝශප් මසිකල් පෙරේරා මහතා  
ඒ. අමර්තලිංගම් මහතා  
එම්. සිවසිතම්පරම් මහතා  
මෙත්‍රිපාල සේනානායක මහතා  
සරත් මුත්තෙට්ටුවෙගම මහතා

ගෘහාය කාරක සභාව

අල් හාජ් එම්. අබ්දුල් බාකීර් මාකාර් මහතා,  
කථානායකතුමා (සභාපති)  
එම්. වික්සන්ට් පෙරේරා මහතා  
සුනේත්‍රා රණසිංහ මහත්මිය  
වීරසිංහ මල්ලිමාරවිට් මහතා  
ෂෙල්ටන් රණරාජ මහතා  
එම්. හලීම ඉෂාන් මහතා  
පී. ගනේෂලිංගම් මහතා  
ඩී. එම්. චන්ද්‍රපාල මහතා  
සුනිල් රංජන් ජයකොඩි මහතා  
වී. යෝගේස්වරන් මහතා

ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව

අල් හාජ් එම්. අබ්දුල් බාකීර් මාකාර් මහතා,  
කථානායකතුමා (සභාපති)  
තෝමන් වෛද්‍යරත්න මහතා, නියෝජ්‍ය  
කථානායකතුමා  
එඩ්මන්ඩ් සමරවික්‍රම මහතා, නියෝජ්‍ය කාරක  
සභාපතිතුමා  
ආර්. ප්‍රේමදාස මහතා  
ලලිත් ඇතුලත් මුදලි මහතා  
වී. ජ. මු. ලොකුබණ්ඩාර මහතා  
කා. පො. ඉරත්තිනම් මහතා  
ආනන්ද දසනායක මහතා  
ටී. සිවසිතම්පරම් මහතා

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව

අල් හාජ් එම්. අබ්දුල් බාකීර් මාකාර් මහතා,  
කථානායකතුමා (සභාපති)  
තෝමන් වෛද්‍යරත්න මහතා, නියෝජ්‍ය  
කථානායකතුමා  
එඩ්මන්ඩ් සමරවික්‍රම මහතා, නියෝජ්‍ය කාරක  
සභාපතිතුමා  
ආර්. ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තුවේ සභානායක  
තුමා  
ඒ. අමර්තලිංගම් මහතා, විරුද්ධ පාර්ශ්වයේ  
නායකතුමා  
එම්. වික්සන්ට් පෙරේරා මහතා, ආණ්ඩු පාර්ශ්වයේ  
ප්‍රධාන සංවිධායකතුමා  
එක්ස්. එම්. සෙල්ලතම්බු මහතා, විරුද්ධ පාර්ශ්වයේ  
ප්‍රධාන සංවිධායකතුමා  
එස්. තොන්ඩමන් මහතා  
වී. ජ. මු. ලොකුබණ්ඩාර මහතා  
හරිත්ද කොරයා මහතා  
සරත් මුත්තෙට්ටුවෙගම මහතා  
මෙත්‍රිපාල සේනානායක මහතා

වරප්‍රසාද පිළිබඳ කාරක සභාව

ආර්. ප්‍රේමදාස මහතා  
තෝමන් වෛද්‍යරත්න මහතා  
ලලිත් ඇතුලත් මුදලි මහතා  
එස්. තොන්ඩමන් මහතා  
ඒ. සී. එස්. හමීඩ් මහතා  
ටිරෝන් ප්‍රනාන්දු මහතා  
වී. එන්. නවරත්නම් මහතා  
එම්. සිවසිතම්පරම් මහතා  
ර්. එල්. සේනානායක මහතා  
මෙත්‍රිපාල සේනානායක මහතා

මහජන පෙන්සම් පිළිබඳ කාරක සභාව

අල් හාජ් එම්. අබ්දුල් බාකීර් මාකාර් මහතා,  
කථානායකතුමා (සභාපති)  
එස්. තොන්ඩමන් මහතා  
ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා  
රොහන් අබේගුණසේකර මහතා  
වී. ආනන්දසංගරී මහතා  
මෙරිල් කාරියවසම් මහතා  
සරත් මුත්තෙට්ටුවෙගම මහතා  
චන්ද්‍ර රණතුංග මහතා  
ආර්. පී. විජේසිරි මහතා  
එම්. සිවසිතම්පරම් මහතා



රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව

'බී' ස්ථාවර කාරක සභාව

පී. එස්. සුසයිදසන් මහතා (සභාපති)  
 වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා  
 ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා  
 අබ්දුල් රසාක් මන්සූර් මහතා  
 ජී. එම්. ප්‍රේමචන්ද්‍ර මහතා  
 ලක්ෂ්මන් ජයකොඩි මහතා  
 දයාරත්න වලගම්බාහු මහතා  
 මහේන්ද්‍ර විජේරත්න මහතා  
 ආර්. පී. විජේසිරි මහතා  
 ආර්. සම්පත්දත් මහතා

ආරියරත්න ජයතිලක මහතා  
 මෙරිල් ද සිල්වා මහතා  
 ජී. ඩී. මහින්දසේම මහතා  
 එච්. බී. චන්තිනායක මහතා  
 එච්. බී. අබේරත්න මහතා  
 එස්. ඩබ්ලිව්. අලවතුචල මහතා  
 වි. ආනන්දසංගජී මහතා  
 ඒ. එම්. ආලාලසුන්දරම් මහතා  
 ඒ. ඩී. බී. ඒකනායක මහතා

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව

එම්. එස්. අමරසිරි මහතා, (සභාපති)  
 ආරියරත්න ජයතිලක මහතා  
 යූ. බී. විජේකෝන් මහතා  
 හරීන්ද්‍ර කොරයා මහතා  
 ජේ. එල්. සිරිසේන මහතා  
 රොහාන් අබේගුණසේකර මහතා  
 ජේ. ඒ. ඊ. අමරතුංග මහතා  
 එම්. හලීම් ඉෂාක් මහතා  
 ටී. රාසලිංගම් මහතා  
 පී. එස්. සුසයිදසන් මහතා

පී. බී. කවිරත්න මහතා  
 පී. ගනේෂලිංගම් මහතා  
 වි. එන්. නවරත්නම් මහතා  
 එස්. ඩී. බණ්ඩාරනායක මහතා  
 එච්. ඩී. එල්. ලීලාරත්න මහතා  
 එච්. එම්. ඒ. ලොකුබණ්ඩා මහතා  
 දයාරත්න වලගම්බාහු මහතා  
 ජේ. ජී. විජේරත්න බණ්ඩා මහතා  
 සේනරාජා සමරනායක මහතා

ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව

'ඒ' ස්ථාවර කාරක සභාව

සුනේත්‍රා රණසිංහ මහත්මිය  
 කේ. ඩබ්ලිව්. ආර්. එම්. ඒකනායක මහතා  
 එච්. ජී. පී. නෙල්සන් මහතා  
 හරීන්ද්‍ර කොරයා මහතා  
 පිරෝන් ප්‍රනාන්දු මහතා  
 එම්. එල්. අහමඩ් fපරීන් මහතා  
 කු. පො. ඉරත්තිනම් මහතා  
 ජබිර් ඒ. කාදර් මහතා  
 චන්ද්‍රා ගන්කන්ද මහතා  
 අනුර බණ්ඩාරනායක මහතා  
 අමරාවතී පියසීලි රත්නායක මහත්මිය  
 ආර්. එම්. කේ. බී. රත්නායක මහතා  
 ටී. රාසලිංගම් මහතා  
 මහේන්ද්‍ර විජේරත්න මහතා  
 ආර්. පී. විජේසිරි මහතා  
 ආර්. සම්පත්දත් මහතා  
 දයා සේපාලි සේනාධිර මහත්මිය

උසස් නිලතලවලට අයදුම් කරන්නන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම පිළිබඳ විශේෂ කාරක සභාව

ආර්. ප්‍රේමදාස මහතා (සභාපති)  
 එස්. තොන්ඩමන් මහතා  
 ආචාර්ය ආනන්දතිස්ස ද අල්විස් මහතා  
 අබ්දුල් රසාක් මන්සූර් මහතා  
 හරීන්ද්‍ර කොරයා මහතා  
 ඡෙල්වන් රණරාජ මහතා  
 ඒ. අමීර්නලිංගම් මහතා  
 පී. එස්. සුසයිදසන් මහතා

පාප්ලිමේන්තු මන්ත්‍රී ආර්. ජී. සමරනායක මහතාට විරුද්ධ වෝදනා විභාග කිරීමේ විශේෂ කාරක සභාව

ගාමිණී දිසානායක මහතා (සභාපති)  
 හරීන්ද්‍ර කොරයා මහතා  
 අනුර බණ්ඩාරනායක මහතා  
 ආර්. සම්පත්දත් මහතා



1972-1977 දක්වා හදිසි අවස්ථාව පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් ඇමතිවරුන්ගේ වගකීම පිළිබඳව විභාග කිරීමේ විශේෂ කාරක සභාව

ආර්. ප්‍රේමදාස මහතා (සභාපති)  
ලලිත් ඇතුලත් මුදලි මහතා  
කේ. ඩබ්ලිව්. දේවනායගම් මහතා  
එම්. විත්සන්ට් පෙරේරා මහතා  
රනිල් වික්‍රමසිංහ මහතා  
එම්. එල්. එම්. අබ්‍රහාම මහතා  
හරිත් ද කොරයා මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ප්‍රචන්පත් වල පල කරන ලද දේ සම්බන්ධිත විශේෂ කාරක සභාව

ආචාර්ය ආනන්දතිස්ස ද අල්විස් මහතා (සභාපති)  
එම්. එල්. අහමඩ් fපරිත් මහතා  
ලක්ෂ්මන් ජයකොඩි මහතා  
සරත් මුත්තේවිට්ටෙගම මහතා  
ගාමිණී රාජපක්ෂ මහතා

හාපිස්පත්තුව දෙවන මන්ත්‍රීතුමාගේ චෝදනා පිළිබඳ විශේෂ කාරක සභාව

ආර්. ජේ. ජී. ද මැල් මහතා (සභාපති)  
ඒපස්ටස් පෙරේරා මහතා  
කේ. ඩබ්ලිව්. දේවනායගම් මහතා  
රනිල් වික්‍රමසිංහ මහතා  
ජේ. එ. ඊ. අමරතුංග මහතා  
ජබ් රි එ. කාදර් මහතා

කේ. සී. ඊ. ද අල්විස් මහතා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සම්බන්ධයෙන් පරීක්ෂාකර බැලීමේ විශේෂ කාරක සභාව

නිශ්ශංක විජයරත්න මහතා (සභාපති)  
ගාමිණී දිසානායක මහතා  
කේ. ඩබ්ලිව්. දේවනායගම් මහතා  
ඒපස්ටස් පෙරේරා මහතා  
රනිල් වික්‍රමසිංහ මහතා  
හරිත් ද කොරයා මහතා  
එම්. සිවසිතම්පරම් මහතා



1871-1872

...

...

...

...

...

...

...



**උපදේශක කාරක සභා**

**සමුත් පාලන, නිවාස හා ඉදිකිරීම් කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව**

- ආර්. ප්‍රේමදාස මහතා (සභාපති)
- පී. සී. ඉබ්‍රාහිම මහතා
- වීරසිංහ මල්ලිමාර්ට්ටි මහතා
- එම්. ඊ. එච්. මහරූප් මහතා
- එච්. බී. අබේරත්න මහතා
- එම්. ඩී. ප්‍රේමරත්න මහතා
- වී. ධර්මලිංගම් මහතා
- මෙමත්‍රීපාල සේනානායක මහතා

**මහාමාර්ග කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව**

- ආර්. ප්‍රේමදාස මහතා (සභාපති)
- එස්. ඩබ්ලිව්. අලවතුටල මහතා
- වී. ජ. මු. ලොකුබණ්ඩාර මහතා
- පී. දයාරත්න මහතා
- අබ්දුල් රසාක් මන්සූර් මහතා
- වී. ධර්මලිංගම් මහතා
- දයාරත්න වළගම්බාහු මහතා
- මෙමත්‍රීපාල සේනානායක මහතා

**රාජකාරක සක කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව**

- ටී. බී. චේරපිටිය මහතා (සභාපති)
- අනුර බැස්ටියන් මහතා
- ජී. ඩී. මහින්දසේම මහතා
- විරෝන් ප්‍රනාන්දු මහතා
- ජී. ඩී. පුංචිතිලමේ මහතා
- ජී. එම්. ප්‍රේමවන්ද මහතා
- ඒ. අමර්නලිංගම් මහතා
- ලක්ෂ්මන් ජයකොඩි මහතා
- සුනිල් රංජන් ජයකොඩි මහතා

**සැලසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ උපදේශක කාරක සභාව**

- ඩී. බී. චෙලගෙදර මහතා (සභාපති)
- ආර්. එම්. අබේකෝන් මහතා
- යූ. බී. විජේකෝන් මහතා
- එස්. ඩබ්ලිව්. අලවතුටල මහතා
- ඒ. අමර්නලිංගම් මහතා
- එම්. හලිම් ඉෂාක් මහතා
- ඒ. ඩී. බී. ඒකනායක මහතා
- මෙරිල් කාරියවසම් මහතා
- සරත් මුත්තේවිටුවෙගම මහතා
- යසපාල හේරත් මහතා

**උසස් අධ්‍යාපනය පිළිබඳ උපදේශක කාරක සභාව**

- ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා (සභාපති)
- ආරියරත්න ජයතිලක මහතා
- එම්. ඊ. එච්. මහරූප් මහතා
- පී. බී. කවිරත්න මහතා
- රොහාන් අබේගුණසේකර මහතා
- ආනන්ද දසනායක මහතා
- ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා
- දයාරත්න වළගම්බාහු මහතා
- එම්. සිවසිතම්පරම් මහතා

**ජනනා වතු සංවර්ධනය පිළිබඳ උපදේශක කාරක සභාව**

- හැරල්ඩ් හේරත් මහතා (සභාපති)
- කේ. අබේවික්‍රම මහතා
- එන්. ඒ. සෙනෙවිරත්න මහතා
- රේනුකා හේරත් මහත්මිය
- ජේ. එල්. සිරිසේන මහතා
- බැනට් ගුණසේකර මහතා
- කේ. වින්සන්ට් පෙරේරා මහතා
- ඒ. කේ. ඩී. වනිගරත්න මහතා
- ආර්. පී. විජේසිරි මහතා
- ටී. සිවසිතම්පරම් මහතා

**රාජ්‍ය වැවිලි පිළිබඳ උපදේශක කාරක සභාව**

- ජී. ඩී. පුංචිතිලමේ මහතා (සභාපති)
- ටී. ජ. මු. ලොකුබණ්ඩාර මහතා
- රූපසේන කරුණාතිලක මහතා
- එම්. එල්. එම්. අබ්‍රහාමි මහතා
- පර්සි සමරවීර මහතා
- ආර්. එම්. කරුණාරත්න මහතා
- කේ. කුරේසිරි මහතා
- ආර්. පී. විජේසිරි මහතා

**විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව**

- පී. දයාරත්න මහතා (සභාපති)
- එම්. ඒ. අබ්දුල් මජීඩ් මහතා
- ආර්. එම්. පුංචිබණ්ඩාර මහතා
- එච්. ඩී. එල්. ලීලාරත්න මහතා
- අශෝක වඩිගමංගාව මහතා
- ආර්. පී. විජේසිරි මහතා
- ටී. සිවසිතම්පරම් මහතා

**රාජ්‍ය පරිපාලන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව**

- මොන්ටේගු ජයවික්‍රම මහතා (සභාපති)
- හරින්ද්‍ර කොරයා මහතා
- වී. ජ. මු. ලොකුබණ්ඩාර මහතා
- යූ. බී. විජේකෝන් මහතා
- එම්. එල්. එම්. අබ්‍රහාමි මහතා
- කා. පො. ඉරත්තිනම් මහතා
- සරත් මුත්තේවිටුවෙගම මහතා
- ඊ. එල්. සේනානායක මහතා
- මෙමත්‍රීපාල සේනානායක මහතා



වැවිලි කර්මාන්ත පිළිබඳ උපදේශක කාරක සභාව

පුද්ගලික බස් ප්‍රවාහන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

මොන්ටේගු ජයවික්‍රම මහතා (සභාපති)  
ඇලික් අලුවිහාරේ මහතා  
ගැරල්ඩ් හේරන් මහතා  
කේ. අබේවික්‍රම මහතා  
මෙරිල් කාරියවසම් මහතා  
ලක්ෂ්මන් ජයකොඩි මහතා  
ආනන්ද දසනායක මහතා  
සරත් මුත්තේවිට්ටෙගම මහතා  
ටී. රාසලිංගම් මහතා  
ඊ. එල්. සේනානායක මහතා

එම්. එච්. මොහමඩ් මහතා (සභාපති)  
පී. බී. කවීරත්න මහතා  
එම්. එල්. අහමඩ් fපරීත් මහතා  
එම්. හලීම් ඉෂාක් මහතා  
එච්. එම්. ඒ. ලොකුබණ්ඩා මහතා  
එම්. සිවසිතම්පරම් මහතා

සමාජසේවා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

කෘෂිකාර්මික සංවර්ධනය හා පර්යේෂණ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

එන්. එච්. ඒ. එම්. කරුණාරත්න මහතා (සභාපති)  
ජේ. එල්. සිරිසේන මහතා  
එම්. එල්. අහමඩ් fපරීත් මහතා  
කා. පො. ඉරත්තිනම් මහතා  
එස්. ඩී. බණ්ඩාරනායක මහතා  
ජේ. ජී. විජේරත්න බණ්ඩා මහතා

ගාමනී ජයසූරිය මහතා (සභාපති)  
එස්. එස්. අබේසුන්දර මහතා  
ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා  
එච්. ජී. පී. නෙල්සන් මහතා  
ජයවික්‍රම පෙරේරා මහතා  
කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා  
වීරවන්ති සමරවීර මහතා  
පී. ගනේෂලිංගම් මහතා  
ශ්‍රීයානි ඩැනියෙල් මෙහෙවිය  
එස්. ඩී. බණ්ඩාරනායක මහතා

සංස්කෘතික කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

ඊ. එල්. බී. හුරුල්ලේ මහතා (සභාපති)  
ඩබ්ලිව්. එම්. ජී. ටී. බණ්ඩා මහතා  
ටී. ජ. මු. ලොකුබණ්ඩාර මහතා  
පී. සී. ඉබ්‍රාහිම මහතා  
පී. බී. කවීරත්න මහතා  
කා. පො. ඉරත්තිනම් මහතා  
ආර්. එම්. කරුණාරත්න මහතා  
ගාමිණී රාජපක්ෂ මහතා  
දයානන්ද වික්‍රමසිංහ මහතා  
ආර්. පී. විජේසිරි මහතා

ග්‍රාම සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

විමලා කන්නන්ගර මහත්මිය, එම්.බී.ඊ., (සභාපති)  
එම්. එල්. අහමඩ් fපරීත් මහතා  
ආරියරත්න ජයතිලක මහතා  
ජී. එම්. ප්‍රේමවන්ද්‍ර මහතා  
ටී. ආනන්දසංගේ මහතා  
ආනන්ද දසනායක මහතා  
එච්. ඩී. එල්. ලීලාරත්න මහතා  
ඒ. කේ. ඩී. වනිගරත්න මහතා

ප්‍රවාහන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

එම්. එච්. මොහමඩ් මහතා (සභාපති)  
එච්. කුලරත්න මහතා  
ඒ. සී. එස්. හමීඩ් මහතා  
එම්. එල්. එම්. අබ්‍රහාම් මහතා  
වසන්ත උදයරත්න මහතා  
ඩබ්ලිව්. එම්. කරුණාරත්න මහතා  
ජේ. එම්. කුමාරදාස මහතා  
ආර්. පී. විජේසිරි මහතා  
එම්. සිවසිතම්පරම් මහතා

කම්කරු කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

සී. පී. ජේ. සෙනෙවිරත්න මහතා (සභාපති)  
එච්. ජෝශප් මයිකල් පෙරේරා මහතා  
ආර්. එම්. අප්පුහාමි මහතා  
ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා  
ඩී. වින්සන්ට් ඩයස් මහතා  
ඩී. එම්. වන්දුපාල මහතා  
ආනන්ද දසනායක මහතා  
සරත් මුත්තේවිට්ටෙගම මහතා  
පී. එස්. සුසයිදාසන් මහතා

ගමනාගමන මණ්ඩල කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

එම්. එච්. මොහමඩ් මහතා (සභාපති)  
එච්. බී. අබේරත්න මහතා  
අබ්දුල් රසාක් මත්සූර් මහතා  
එම්. ඊ. එච්. මහරාජ් මහතා  
එම්. එච්. එම්. නයිනා මරිකාර් මහතා  
ඒ. එම්. ආලාලසූර්දරම් මහතා  
කේ. වින්සන්ට් පෙරේරා මහතා  
ආර්. පී. විජේසිරි මහතා



**සෞඛ්‍ය කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව**

සුනේත්‍රා රණසිංහ මහත්මිය (සභාපති)  
චන්ද්‍රා ගන්කන්ද මහතා  
ඩී. ජ. මු. ලොකුබණ්ඩාර මහතා  
නෝමන් වෛද්‍යරත්න මහතා  
ඩී. යෝගේස්වරත් මහතා  
දයාරත්න වළගම්බාහු මහතා  
මෛත්‍රීපාල සේනානායක මහතා

**පේෂකර්ම කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව**

විජයපාල මෙන්ඩිස් මහතා (සභාපති)  
ආර්. එම්. ධර්මදාස බණ්ඩා මහතා  
මෙරිල් ද සිල්වා මහතා  
එ. එම්. ආලාලසුන්දරම් මහතා  
බැනට් ගුණසේකර මහතා  
එස්. ඩී. බණ්ඩාරනායක මහතා  
ඒ. කේ. ඩී. වනිගරත්න මහතා  
මහේන්ද්‍ර විජේරත්න මහතා

**විදේශ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව**

ඒ. ඩී. එස්. හමිඩ් මහතා (සභාපති)  
ටිරෝන් ප්‍රනාන්දු මහතා  
නෝමන් වෛද්‍යරත්න මහතා  
හරින්ද්‍ර කොරයා මහතා  
ලක්ෂ්මන් ජයකොඩි මහතා  
ටී. ධර්මලිංගම් මහතා  
අනුර බණ්ඩාරනායක මහතා  
සරත් මුත්තේවිටුවෙගම මහතා  
එම්. සිවසිතම්පරම් මහතා

**ස්වදේශ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව**

කේ. ඩබ්ලිව්. දේවනායගම් මහතා (සභාපති)  
පර්සි සමරවීර මහතා  
කේ. ඩබ්ලිව්. ආර්. එම්. ඒකනායක මහතා  
ආරියරත්න ජයතිලක මහතා  
ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා  
ආර්. පත්මනාදන් මහත්මිය  
එස්. ඩී. බණ්ඩාරනායක මහතා  
චන්ද්‍ර රණතුංග මහතා  
එක්ස්. එම්. සෙල්ලනම්බු මහතා

**ආහාර හා සම්පතාර කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව**

එස්. බී. හේරන් මහතා (සභාපති)  
සරත්චන්ද්‍ර රාජකරුණා මහතා  
ජී. ඩී. මහින්දයෝම මහතා  
ඉන්ද්‍රදාස ගෙට්ටිආරච්චි මහතා  
වී. ආනන්දසංගරී මහතා  
ආර්. එම්. කේ. බී. රත්නායක මහතා  
ආර්. පී. විජේසිරි මහතා  
දයා සේපාලි සේනාධීර මහත්මිය

**කර්මාන්ත හා විද්‍යා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව**

ඩී. සිරිල් මැනිච් මහතා (සභාපති)  
එන්. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා  
අබ්දුල් රසාක් මන්සූර් මහතා  
ජේ. ඒ. ඊ. අමරතුංග මහතා  
එම්. ඩී. එච්. ජයවර්ධන මහතා  
චන්ද්‍ර රණතුංග මහතා  
ආර්. පී. විජේසිරි මහතා

**තැපැල් හා විදුලි සංදේශ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව**

ඩී. බී. විජේතුංග මහතා (සභාපති)  
එම්. ඒ. අබ්දුල් මජීඩ් මහතා  
එච්. බී. වන්නිනායක මහතා  
චන්ද්‍රා ගන්කන්ද මහතා  
ඩී. වින්සන්ට් ඩයස් මහතා  
ඒ. එම්. ආලාලසුන්දරම් මහතා  
එම්. හලීම් ඉෂාක් මහතා  
ඩබ්ලිව්. එම්. කරුණාරත්න මහතා  
ජේ. ජී. විජේරත්න බණ්ඩා මහතා

**මුද්‍රේ හා ක්‍රමසම්පාදන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව**

ආර්. ජේ. ජී. ද මැලේ මහතා (සභාපති)  
එම්. එච්. එම්. නයිනා මරිකාර් මහතා  
නෝමන් වෛද්‍යරත්න මහතා  
යූ. බී. විජේකෝන් මහතා  
කේ. ඩී. එම්. ඩී. බණ්ඩාර මහතා  
හරින්ද්‍ර කොරයා මහතා  
ජේ. ඒ. ඊ. අමරතුංග මහතා  
ලක්ෂ්මන් ජයකොඩි මහතා  
අනුර බණ්ඩාරනායක මහතා  
පී. එස්. සුසයිදසන් මහතා

**ඉඩම් හා ඉඩම් සංවර්ධන පිළිබඳ උපදේශක කාරක සභාව**

ගාමිණී දිසානායක මහතා (සභාපති)  
ඒ. එම්. එස්. අධිකාරි මහතා  
එම්. ඒ. අබ්දුල් මජීඩ් මහතා  
මෙරිල් ද සිල්වා මහතා  
කේ. ඩී. එම්. ඩී. බණ්ඩාර මහතා  
ආනන්ද දසනායක මහතා  
අනුර බණ්ඩාරනායක මහතා  
එච්. එම්. ඒ. ලොකුබණ්ඩා මහතා  
ආර්. සම්පත්දන් මහතා

**මහවැලි සංවර්ධනය පිළිබඳ උපදේශක කාරක සභාව**

ගාමිණී දිසානායක මහතා (සභාපති)  
එම්. එල්. එම්. අබ්‍රහාම මහතා  
කේ. ඩබ්ලිව්. ආර්. එම්. ඒකනායක මහතා  
පී. දයාරත්න මහතා  
ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා  
එම්. එස්. අමරසිරි මහතා  
රොහාන් අබේගුණසේකර මහතා  
ඒ. ඩී. බී. ඒකනායක මහතා  
පී. ගනේෂලිංගම් මහතා  
ආනන්ද දසනායක මහතා



සාප්තමිත්තු කටයුතු හා ක්‍රීඩා පිළිබඳ උපදේශක යොමන කටයුතු හා රැකිරීම්, පිළිබඳ උපදේශක කාරක සභාව

- එම්. වික්සන්ට් පෙරේරා මහතා (සභාපති)
- එම්. ඩී. ප්‍රේමරත්න මහතා
- එඩ්මන්ඩ් සමරවික්‍රම මහතා
- ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා
- එම්. හලිමි ඉෂාක් මහතා
- ශ්‍රියානි ඩැනියෙල් මෙනෙටිය
- වී. යෝගේස්වරත් මහතා
- අමරවතී පියසීලි රත්නායක මහත්මිය
- එක්ස්. එම්. සෙල්ලනම්බු මහතා

- රනිල් වික්‍රමසිංහ මහතා (සභාපති)
- ලාමිණී අතුකෝරාල මහතා
- එච්. බී. වන්නිනායක මහතා
- වීරවත්ති සමරවීර මහතා
- ජී. ඩී. පුංචිතිලමේ මහතා
- රොහාන් අබේගුණසේකර මහතා
- අනුර බණ්ඩාරනායක මහතා
- අනුර බැස්ටියන් මහතා
- වී. යෝගේස්වරත් මහතා
- දයා සේපාලි සේනාධීර මහත්මිය

වෙළඳ හා නාවුක කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

- ලලිත් ඇතුලත් මුදලි මහතා (සභාපති)
- එම්. එස්. අමරසිද්ධි මහතා
- එන්. ඒ. සෙනෙවිරත්න මහතා
- එස්. කේ. පියදාස මහතා
- එම්. හලිමි ඉෂාක් මහතා
- ජබීර් ඒ. කාදර් මහතා
- ලක්ෂ්මන් ජයකොඩි මහතා
- කේ. තුරෙසිරත්නම් මහතා
- දයානන්ද වික්‍රමසිංහ මහතා

අධ්‍යාපන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

- රනිල් වික්‍රමසිංහ මහතා (සභාපති)
- වීරවත්ති සමරවීර මහතා
- ලයනල් ජයතිලක මහතා
- අබ්දුල් රසාක් මන්සූර් මහතා
- දේනුකා හේරත් මහත්මිය
- ඒ. එම්. ප්‍රේමවන්ද්‍ර මහතා
- අනුර බණ්ඩාරනායක මහතා
- සරත් මුත්තේච්චුවෙලම මහතා
- අමරවතී පියසීලි රත්නායක මහත්මිය
- ටී. රාසලිංගම් මහතා

අධිකරණ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

- ආචාර්ය නිශ්ශංක විජේරත්න මහතා (සභාපති)
- මෙල්ටන් රණරාජ මහතා
- ඒ. ජ. මු. ලොකුබණ්ඩාර මහතා
- එම්. එල්. අහමඩ් ජපරීන් මහතා
- නෝමන් වෛද්‍යාරත්න මහතා
- එම්. ඩී. එච්. ජයවර්ධන මහතා
- වී. එන්. නවරත්නම් මහතා
- අනුර බණ්ඩාරනායක මහතා
- ලාමිණී රාජපක්ෂ මහතා

රාජ්‍ය කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

- ආචාර්ය ආනන්දතිස්ස ද අල්විස් මහතා (සභාපති)
- වන්ද්‍ර කුරුණරත්න මහතා
- වී. ජ. මු. ලොකුබණ්ඩාර මහතා
- නන්ද මෑතිච්චි මහතා
- අනුර බණ්ඩාරනායක මහතා
- අනුර බැස්ටියන් මහතා
- ආර්. සම්පත්දත් මහතා
- ආර්. ජී. සමරනායක මහතා
- සේනරාජ සමරනායක මහතා

ධීවර කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

- වේපස්වස් පෙරේරා මහතා (සභාපති)
- ඒ. එම්. ප්‍රේමවන්ද්‍ර මහතා
- හැරල්ඩ් හේරත් මහතා
- ටීරෝන් ප්‍රනාන්දු මහතා
- එම්. හලිමි ඉෂාක් මහතා
- කේ. තුරෙසිරත්නම් මහතා
- පී. එස්. සුසයිදසත් මහතා

ප්‍රාදේශීය සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

- සී. රාජදරෙයි මහතා (සභාපති)
- ඩී. වික්සන්ට් ඩයස් මහතා
- පී. දයාරත්න මහතා
- එච්. ජී. පී. නෙල්සන් මහතා
- අබ්දුල් රසාක් මන්සූර් මහතා
- එම්. ඊ. එච්. මහරුප් මහතා
- ජී. ඩී. මහින්දසේන මහතා
- වී. එන්. නවරත්නම් මහතා
- ආර් පද්මනාදන් මහත්මිය
- එස්. ඩී. බණ්ඩාරනායක මහතා

ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

- එස්. තොන්ඩමන් මහතා (සභාපති)
- එස්. කේ. පියදාස මහතා
- ටී. ජ. මු. ලොකුබණ්ඩාර මහතා
- වන්ද්‍ර ගත්කන්ද මහතා
- ජේ. එල්. සිරිසේන මහතා
- මෙරිල් කාරියවසම් මහතා
- බැනට් ගුණසේකර මහතා
- කේ. තුරෙසිරත්නම් මහතා
- එස්. ඩී. බණ්ඩාරනායක මහතා



# පාඨලිමෝන්තුව

කථානායකතුමා ... අල්හාජ් එම්. අබ්දුල් බාකීර් මාකාර් මහතා  
 නියෝජ්‍ය කථානායකතුමා හා කාරක සභාපතිතුමා... තෝමන් වෛද්‍යරත්න මහතා  
 නියෝජ්‍ය කාරක සභාපතිතුමා ... එඩ්මන්ඩ් සමරවික්‍රම මහතා

## ප්‍රධාන නිලධාරී මණ්ඩලය

පාඨලිමෝන්තුවේ මහ ලේකම් ... එස්. එන්. සෙනෙවිරත්න  
 නියෝජ්‍ය මහ ලේකම් ... බී. එස්. බී. තිත්තවැල්ල  
 සහකාර මහ ලේකම් ... සී. ඩබ්ලිව්. පත්තිල

## වේත්‍රධාරී දෙපාර්තමේන්තුව

වේත්‍රධාරී : නියෝජ්‍ය වේත්‍රධාරී :  
 රොනි අබේසිංහ එච්. ඒ. බී. වනසිංහ

### හැන්සාඩ් දෙපාර්තමේන්තුව

සහකාර වේත්‍රධාරී :

හැන්සාඩ් සංස්කාරක :

### පරිපාලන දෙපාර්තමේන්තුව

එන්. පී. ඒ. ඊ. ඩී. ගුණසිංහ

අධ්‍යක්ෂ, පරිපාලන :

නියෝජ්‍ය හැන්සාඩ් සංස්කාරක :

ඩබ්ලිව්. එම්. ප්‍රනාන්දු

නියෝජ්‍ය අධ්‍යක්ෂ, පරිපාලන :

සහකාර හැන්සාඩ් සංස්කාරකවරු :

කේ. සිව්නායගම්

එම්. ඒ. එම්. එම්. මොහිදින්  
 ස. මු. පු. බී. සකලසූරිය  
 එච්. එල්. ඩබ්ලිව්. දිසානායක  
 සිරිල් හේවාවසම්  
 පී. ටී. විජයදස  
 බී. ඒ. විජයරත්න  
 ටී. එල්. ජුමාච්චි  
 ඊ. සී. ද සිල්වා

සහ ලේඛන කාර්යාලය :

කේ. ගුණදස (ප්‍රධාන සහ ලේඛන නිලධාරී)  
 ඒ. සුබ්‍රමනියම් (ප්‍රධාන සහ ලේඛන නිලධාරී)  
 මිල්ටන් ප්‍රනාන්දු  
 දයානන්ද රම්මණ්ඩපාරච්චි  
 එච්. එල්. ආරියරත්න

ජ්‍යෙෂ්ඨ හැන්සාඩ් වාර්තාකරුවෝ :

ආයතන කාර්යාලය :

එම්. සී. එම්. සාධරු  
 පී. රාජදොරේ  
 සෙල්ලප්පා නාමරාජා  
 ජේ. ගුණදස  
 ටී. ඩබ්ලිව්. කරුණාරත්න  
 කේ. පී. අල්විස්  
 දො. ස. ලෝ. ජයකොඩි  
 කේ. ජේ. ඒ. පෙරේරා  
 බී. ජී. ධර්මසේන  
 කේ. පී. ධර්මබන්දු  
 එම්. අනෝමා මිල්ලනසේනාත්ත  
 ඊ. කදිරවෙලු

ඩී. පරණවිතාන (ප්‍රධාන ආයතන නිලධාරී)  
 එම්. ටී. මොහන්දස් ඩයස්  
 ලැසිල් ද සිල්වා  
 ඒ. එච්. ඒ. ආර්. ප්‍රනාන්දු

මුදල් හා ගිණුම් කාර්යාලය :

එම්. එම්. සෝමපාල (ප්‍රධාන මුදල් හා ගිණුම් නිලධාරී)  
 එම්. ඩී. සිරිපාල  
 රත්පත් පනිනාදරී  
 කේ. ඩබ්ලිව්. සුනිල්

හැන්සාඩ් වාර්තාකරුවෝ :

පනත් කෙටුම්පත් කාර්යාලය :

ව. ජස්වින් ජේ. ප්‍රනාන්දු  
 එම්. කේ. එච්. පියසේන  
 ජී. ඒ. රණසිංහ  
 බර්නාඩ් පෙරේරා  
 ශාන්ති මාලිනි ප්‍රනාන්දු  
 පී. නිලගදස්  
 එල්. ඒ. ප්‍රනාන්දු  
 එරිකා ප්‍රනාන්දු

එච්. ඒ. සුගතපාල (ප්‍රධාන පනත් කෙටුම්පත් නිලධාරී)  
 ඩබ්ලිව්. ඒ. බුද්ධදස  
 යු. විජේසිංහ  
 එම්. එල්. ඒ. ධර්මදාස  
 ඩබ්ලිව්. පී. පෙරේරා



කාරක සභා කාර්යාලය I :

- කේ. ටී. එන්. ද සිල්වා  
(ප්‍රධාන කාරක සභා නිලධාරී)
- රොනල්ඩ් එ. ද සොයිසා
- එස්. ඩී. ජයසේකර
- එන්. එම්. කේ. පුනාන්දු

කාරක සභා කාර්යාලය II :

- එස්. එම්. ඩී. බී. සකලසූරිය (ප්‍රධාන කාරක සභා නිලධාරී)
- කේ. සබානායගම්
- ඩබ්ලිව්. පල්ලියගුරුගේ
- ජේ. ආර්. ගජවීර ආරච්චිගේ

සැපයුම් සහ සේවා කාර්යාලය :

- ජේ. ඉලංගසිංහ (ප්‍රධාන සැපයුම් සහ සේවා නිලධාරී)
- බී. එස්. බෝදරගම
- ඊ. එම්. පෙරේරා
- එම්. ජේ. එම්. පෝලිනස් පිරිස්

පුස්තකාලයාධිපති :

ටී. ටී. ගුණතිලක

සහකාර පුස්තකාලයාධිපති :

ටී. ටී. එස්. එස්. අමරසේකර

ප්‍රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තක :

ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු කථා පරිවර්තකයෝ :

- එන්. සුබ්‍රමනියම්
- ඩබ්ලිව්. එන්. එච්. පී. ද එස්. විජේසිංහ

පාර්ලිමේන්තු කථා පරිවර්තකයෝ :

- එච්. චන්තසිංහ
- එස්. කේ. තම්බිපිල්ලෙයි
- සෙල්ලසියා කුමාරසාමි
- එම්. කේ. රාහුලන්
- එස්. රාජපක්ෂ
- එච්. එම්. ජෙයින්ස්
- ආර්. එස්. වේදනායගම්



# பாராளுமன்ற விவாதங்கள்

(ஹன்சாட்)

அதிகார அறிக்கை

தொகுதி 24

இலங்கைச் சனநாயக சோசலிசக் குடியரசின்  
முதலாவது பாராளுமன்றம்

மூன்றாம் கூட்பத்தொடர்

1983



ஸ்ரீமத் பாரதம

நாகரீக நாகரீக

மொழி

நாகரீக நாகரீக

45 பக்கம்

ஸ்ரீமத் பாரதம நாகரீக நாகரீக

ஸ்ரீமத் பாரதம நாகரீக நாகரீக

ஸ்ரீமத் பாரதம நாகரீக நாகரீக

8617



## பாராளுமன்ற அங்கத்தினர்

[21 ஜூலை 1977 இலிருந்து இன்றுவரை இடம்பெற்ற மாற்றங்களுடன்]

அ

அக்குறுகொட, சேபால (பத்தேகம) [நியமனம்: 14 ஜூலை 1981; இராஜினாமா: 10 பெப்ரவரி 1983]

அத்தநாயக்க, அத்தநாயக்க முதியன்சேலாகே றம்பண்டா (உடதும்பற)

அத்தபத்து, வைத்திய கலாநிதி ரஞ்சித் கனிஷ்க பராக்ரம (பெலியத்த) [இராஜினாமா: 10 பெப்ரவரி 1983; இடைத்தேர்தலில் மீண்டும் தெரிவு: [18 மே 1983]

அத்துக்கோறல, காமினி (நிவித்திகல)

அத்துலத்தமுதலி, லலித் லில்லியம் (இரத்தமலானை)

அதிகாரி, அதிகாரி முதியன்சேலாகே சோமபால (கலாவெவ)

அப்துல் காநர், முஹம்மத் ஜாபிர் (கொழும்பு மத்தி இரண்டாம் அங்கத்தவர்)

அப்துல் பாகிர் மாகார், முஹம்மத் (பேருவளை முதலாம் அங்கத்தவர்)

அப்துல் மஜீத், முஹம்மத் அலீ அஹ்மத் (சம்மாந்துறை)

அப்புஹாமி, ரத்தநாயக்க முதியன்சேலாகே (பண்டாசலெல)

அபூசாவி, முஹம்மத் லெப்பை மரிக்கார் (பலாங்கொடை)

அபேகுணசேக்கர, ரெஹான் (ஹங்குரன்கெத்த) [நியமனம்: 11 மார்ச் 1981]

அபேகுணசேக்கர, ஜோர்ஜ் ஹெக்டர் (ஹங்குரன்கெத்த) [இறப்பு: 4 ஜனவரி 1981]

அபேகோன், ரத்தநாயக்க முதியன்சேலாகே (ஹாலினல)

அபேசந்தர, கனில் சுபசிநி (யட்டிஹவர)

அபேரத்தன, ஹேரத் பண்டா (யாப்பஹுவ)

அபேவரத்தன, மஹிந்த யாபா (ஹக்கமன) [இடைத்தேர்தல், 18 மே 1983]

அபேவிக்கரம, கிர்த்திசேன சந்திரதாச (தெனியாய)

அபேவிக்கரம, சுமணதாச (அக்மீமன) [இராஜினாமா: 10 பெப்ரவரி 1983]

அமரசிநி, மாத்தறகே சிறிசேன (ஹினிதாம)

அமரதுங்க, ஜோன் அந்தனி இமானுவல் (வத்தளை) [நியமனம்: 5 ஒக்டோபர் 1978]

அமிர்தலிங்கம், அப்பாப்பிள்ளை (காங்கேசன்துறை)

அலவத்துவெல, சோமவீர விஜேசிங்ஹ (தொடங்கல்லந்த)

அலுவிஹாரே, அலிக் (மாத்தளை)

அஹ்மத் பரீத், மீரா லெப்பை (மட்டக்களப்பு இரண்டாம் அங்கத்தவர்)

ஆ

ஆட்டிகல, தர்மசேன (கெல்பாவ) [இராஜினாமா: 5 நவம்பர் 1982]

ஆலாலசந்தரம், ஆறுமுகம் முருகேசு (கோப்பாய்) [நியமனம் 10 ஜூன் 1981]

ஆனந்தசங்கரி, விரசிங்கம் (கிளிநொச்சி)

இ

இம்புலான, ஹேமசந்திர (ருவான்வெல)

இரத்தினம், கார்த்திகேசர் பொன்னம்பலம் (ஊர்காவற்றுறை)

இராசதுரை, செல்லையா (மட்டக்களப்பு முதலாம் அங்கத்தவர்)

இராசலிங்கம், தம்பிப்பிள்ளை (உடுப்பிட்டி)

இஷாக், முஹம்மத் ஹலீம் (கொழும்பு மத்தி மூன்றாம் அங்கத்தவர்)

உ

உதயரத்தன, விக்ரமதிலக்க வெத ஆராச்சிலாகே கொட்பிரிவசந்த (அறநாயக்க)

உதுமா லெப்பை, முஹம்மத் இப்ரூ லெப்பை (பொத்துவில்) [நியமனம்: 31 மார்ச் 1983]

ஏ

ஏக்கநாயக்க, அப்புஹாமிகே டிங்கிரி பண்டா (மெதகிரிய)

ஏக்கநாயக்க, காரப்பேறு விஜேதுங்க ராஜபக்ஷ முதியன்சேலா (தம்புள்ள)

ஈ

கண்கந்த, முஹந்திரம்லாகே சந்திரசேக்கர (பெல்மதுல்ல)

கணேசலிங்கம், பூபாலபிள்ளை (பட்டிருப்பு)

கதிரவேலுப்பிள்ளை, சிவசுப்பிரமணியம் (கேரப்பாய்) [இறப்பு: 31 மார்ச் 1981]

கருணாதிலக்க, லொகுகமகே ரூபசேன (பெந்தர-எல்பிட்டிய)

கருணாதன், சந்திரா (நாலவப்பிட்டி)

கருணாதன், துவரபக்ஷ ஹேவாலயாகே அசோக்க மஹாநாம (றம்புக்கண)

கருணாதன், ரத்தநாயக்க முதியன்சேலாகே (ஊவா-பறணகம)

கருணாதன், வனசிங்ஹ முதியன்சேலாகே (பஸ்ஸற)

கலப்பதி, லொக்கு பீட்டர் சில்வா (தெவிதுவர) [இடைத்தேர்தல்: 18 மே 1983]

கவிரத்தன, ரத்தநாயக்க முதியன்சேலாகே புஞ்சி பண்டார (ரத்தொட்ட)

கன்னங்கர, திருமதி ஜரின் விமலா (கலிகமுல)

கனகரத்தினம், மயில்வாகனம் (பொத்துவில் இரண்டாம் அங்கத்தவர்) [தெரிவு: 12 செப்ரெம்பர் 1977; இறப்பு: 20 ஏப்ரில் 1980]

காரியவசம் தெவரா கோட்டகே மெரில் விஜேசேன (அகலவத்த)

கிரிஎல்ல, லெனாட் பென்ரின் பண்டார (எஹெலியகொட) [இடைத்தேர்தல், 18 மே 1983]

குணசேக்கர, கமகே தொன் பிரேமரத்தன (மஹரகம) [இராஜினாமா: 10 பெப்ரவரி 1983]

குணசேக்கர, செனரத் குணசேக்கர விதானாலலாகே பெனர்டயஸ் (மினுவாங்கொட)



5

குணசேக்கர, நணசிங்க ஹெற்றியாச்சிகே ரியூடர் எட்வட்  
நணசிங்க (மஹா) [இராஜினாமா : 10 பெப்ரவரி 1983]  
குணவர்தன, தினேஷ் சந்திர ரூபசிங்ஹ (மஹாகம)  
[இடைத்தேர்தல், 18 மே 1983]  
குமாரதாசு, ஜயசுந்தர முதியன்சேலாகே (வெல்லவாய)  
குரே, மனன மரக்கலகே மேவின் ஜோசப் (பாணந்துறை)  
[நியமனம் : 22 மார்ச் 1983]  
குலரத்ன, கடுகன்னகே ஆனந்த (முல்கிரிகல) [இடைத்தேர்  
தல், 18 மே 1983]  
குலரத்ன, மர்வின் (எஹலியகொட) [இராஜினாமா : 10 பெப்ர  
வரி 1983]  
குலரத்ன, ஹிரிபிற்றியகே (றக்வான)  
கொறயா, ஹரீந்திர ஜயந்தி (சிலாபம்)

சு

சந்திரபால, தெபஹப்புவே முதியன்சேலாகே (குண்டசாலை)  
சம்பந்தன், இராசவரோதயம் (திருகோணமலை)  
சமரநாயக்க, புள்சிரி சேனராஜா பெரேரா (பண்டாரகம)  
சமரநாயக்க, ரிச்சட் கிரகரி (பேருவளை இரண்டாம் அங்கத்த  
வர்)  
சமரவிக்ரம, ஆதர் எட்மண்ட் (கொழும்பு கிழக்கு)  
சமரவீர, பொல்வத்தே சமரவீர ஆர்ச்சிலாகே பேஸி (வெலி  
மட)  
சமரவீர, விரவன்னி முதியன்சேலாகே (வியலுவ)  
சிவசிதம்பரம், முருகேசு (நல்லூர்)  
சிவசிதம்பரம், தாமோதரம்பிள்ளை (வவுனியா)  
சிறிசேன, யசந்து லியன (பிங்கிரிய)  
சிறில், வைத்திய கலாநிதி பட்டபெந்தி மத்துமபதகே (திஸ்ஸ  
மஹரூம) [இராஜினாமா : 10 பெப்ரவரி 1983 ; இடைத்தேர்  
தலில் மீண்டும் தெரிவு, 18 மே 1983]  
சுமதிரத்ன, பியவீர (ஹபருதுவ) [இராஜினாமா : 10 பெப்ர  
வரி 1983]  
சுசைதாசன், பிலோசியான் சோசை (மன்றூர்)  
செல்லத்தம்பு, சேவியர் மாக் (முல்லைத்தீவு)  
செனெவிரத்ன, சிறில் பிந்து ஜயதிலக்க (மஹியங்களை)  
செனெவிரத்ன, நிலங்க ஆர்ச்சிலாகே (கேகாலை)  
சேனாதிர, திருமதி தயா சேபாலி (கரந்தெனிய) [நியமனம் :  
26 மார்ச் 1982]  
சேனாதிர, பந்துலஹேவா (கரந்தெனிய) [இறப்பு : 13 மார்ச்  
1982]  
சேனாநாயக்க, எட்வட் லயனல் (மஹநுவர)  
சேனாநாயக்க, மைத்திரிபால (மதவாச்சி)  
சோமரத்ன, அசோகவீர (றக்கம) [இடைத்தேர்தல், 18 மே  
1983]

L

டயஸ், தொன் வின்சன்ற் (பதுளை)  
டானியல், மஹாஹிதான ஆர்ச்சிகே அனூர (ஹேவாஹெற்ற)  
[இராஜினாமா : 18 ஏப்பிரில் 1982]  
டானியல் செல்வி மஹாஹிதான ஆர்ச்சிகே ரூபா சிறி  
யாணி (ஹேவாஹெற்ற) [நியமனம் : 12 ஜூலை 1982]

த அல்விஸ், கலாநிதி மகா அமரசிங்ஹகே ஆனந்ததிஸ்ஸ  
(கோட்டை)

த சில்வா, கங்கெதர கமகே அல்பட் (காலி) [தேர்தல் செல்லு  
படியற்றதாக்கப்பட்டது, செப்ரெம்பர் 1979 ; நியமனம் :  
(கம்புதுபிட்டிய) 22 நொவம்பர் 1979 ; இராஜினாமா :  
10 பெப்ரவரி 1983]

த சில்வா, கோனாயீதுவல வித்தானகே சிறிசேன (ஹபரு  
துவ) [இடைத்தேர்தல், 18 மே 1983]

த சில்வா, மெரில் வேணன் (மின்னேரிய)  
த மெல், ரெணல்ட் ஜோசப் கொட்பிறி (தெவிநுவர)  
[இராஜினாமா : 9 பெப்ரவரி 1983 ; நியமனம் : (புளத்  
கன) 9 பெப்ரவரி 1983]

தயாரத்ன, பெற்றிரிகே (அம்பாறை)

தர்மதாசு பண்டா, ரத்நாயக்க முதியன்சேலாகே (பிபிளை)

தர்மலிங்கம், விசுவநாதர் (மானிப்பாய்)

தஹநாயக்க, கலாநிதி விஜயானந்த (காலி) [இடைத்தேர்  
தல், 20 டிசம்பர் 1979]

தஹநாயக்க, தஸநாயக்க முதியன்சேலாகே ஆனந்த (கொத்  
மலை)

திருச்செல்வம், கலாநிதி நீலகண்டன் (வட்டுக்கோட்டை)  
[நியமனம் : 1 மார்ச் 1983]

திருநாவுக்கரசு, தாமோதரம்பிள்ளை (வட்டுக்கோட்டை)  
[இறப்பு : 1 ஓகஸ்ட் 1982]

திலகசேக்கர, ஹெற்றர் (அம்பலாங்கொடை) [இராஜினாமா :  
10 பெப்ரவரி 1983]

திலகரத்ன, தொன் எட்வின் (றக்கம) [இராஜினாமா :  
10 பெப்ரவரி 1983]

திராநாயக்க, லயனல் காமினி (நுவரெலிய-மஸ்கெலிய முத  
லாம் அங்கத்தவர்)

திராநாயக்க, வீரசூரிய திராநாயக்க முதியன்சேலாகே  
புஞ்சிபண்டா (கம்பளை)

துரைரத்தினம், கதிரிப்பிள்ளை (பருத்தித்துறை)

தேவநாயகம், கணபதிப்பிள்ளை வில்லியம் (கல்குடா)

தொடங்கொடகே, கார்தியே ஹேவாவசம் அமரசிறி (பத்தே  
கம) [இடைத்தேர்தல், 18 மே 1983]

தொண்டமான், செளமியமூர்த்தி (நுவரெலியா-மஸ்கெலிய  
மூன்றாம் அங்கத்தவர்)

ந

நயினா மரிக்கார், முஹம்மத் ஹனிபா முஹம்மத் (புத்தளம்)

நவரத்தினம், வல்லிபுரம் நல்லதம்பி (சாவகச்சேரி)

நெல்சன், ஹேவா கஜமன் பத்தினிகே (பொன்னளறுவை)

ப

பண்டா, வீரக்கோன் முதியன்சேலாகே கெதரகும்புர கெதர  
ரிகிரி (கல்கெதர)

பண்டார குலதுங்க திராநாயக்க முதியன்சேலாகே சந்திர  
சோம (அனூராதபுரம் மேற்கு)

பண்டாரநாயக்க, சமுலெல் டயஸ் (கம்பஹ)



பண்டாரநாயக்க, திருமதி சிறிமாவோ ரத்வத்தே டயஸ் (அத்தனகல்ல) [1980 ஒக்டோபர் 16 ஆம் தேதி பாராளுமன்றத் தீர்மானத்தின் பிரகாரம் வெளியேற்றப்பட்டார்.]

பண்டாரநாயக்க, பிரியதர்சி அனூர சொலமன் டயஸ் (நுவ ரெலிய-மஸ்கெலிய இரண்டாம் அங்கத்தவர்)

பத்திரானகே, பெந்தொட்ட நிச்சத் த சில்வா (அக்மீமன) [இடைத்தேர்தல், 18 மே 1983]

பத்மநாதன், திருமதி ரங்கநாயகி (பொத்துவில் இரண்டாம் அங்கத்தவர்) [நியமனம் : 20 நொவம்பர் 1980]

பஸ்தியன், அனூர (கொழும்பு மேற்கு) [இடைத் தேர்தல், 21 மார்ச் 1978]

பியதாச, சுதுவேலி கொந்தே (மாத்தறை)

பிரான்சிஸ்கு, சோமாத்ன தொன் (முல்கிரிகல) [இராஜிஞ்மா : 10 பெப்ரவரி 1983]

பிரேமசந்திர, கமலத் மொஹொட்டிகே (மாவத்தகம)

பிரேமதாச, றணசிங்ஹ (கொழும்பு மத்தி முதலாம் அங்கத்தவர்)

பிரேமாத்ன, யிரிஹானகே தொன் (அவிசாவனீ)

பிலபிற்றிய அபேரத்ன பண்டார ஹேரத் (கலவான) [ஆசனம் வெற்றிடமாக்கப்பட்டது 5 ஜனவரி 1979 : நியமனம் :

17 ஜனவரி 1979 : இராஜிஞ்மா : 15 ஜனவரி 1981]

புஞ்சிநிலமே, கம்கமுவே விதானலாகே (இரத்தினபுரி)

புஞ்சிபண்டார, ரத்நாயக்க முதியன்சேலாகே (மொனரூகலை)

பெர்னாண்டோ, வைத்திய கலாநிதி சிறிகாத்துகே நெவில் ஆதர் (பாணந்துறை) [இராஜிஞ்மா : 23 டிசம்பர் 1981]

பெர்னாண்டோ, நிக்கல்ஸ் டென்சில் (நீர்கொழும்பு)

பெர்னாண்டோ, ரிரோன் லை டிலானோ (மொறட்டுவ)

பெரேரா, ஒவ்ற்றிகலகே சோமதாச (புளத்திங்கன) [இராஜிஞ்மா : 2 பெப்ரவரி 1983]

பெரேரா, கசதோறுகே வின்சன்ற் (யட்டியாந்தோட்டை)

பெரோ, மத்திவ் வின்சன்ற் (கொழும்பு வடக்கு)

பெரேரா, மல்லவாரச்சிகே காமினி ஜயவிக்ரம (கட்டுகம்பனீ)

பெரேரா, மஹபட்டபெந்திகே ஜோசப் மைக்கல் (ஜா-எல)

பெரேரா, மைக்கல் பெஸ்ரஸ் வென்சிலோஸ் (வென்னப்புவ)

பெலிகம்மன, ரத்நாயக்க முதியன்சேலாகே சந்திரசேன ரத்நாயக்க (மாவனல்ல) [இறப்பு : 20 செப்ரெம்பர் 1980]

பொன்சேகா, கம்பொலகே பத்மின் (பாணந்துறை) [நியமனம் : 20 ஜனவரி 1982 ; இராஜிஞ்மா : 10 பெப்ரவரி 1983]

## 10

மகிந்தசோம, கமகே தொன் (கெக்கிராவ)

மத்திவ், களுவாதேவகே சிறில் (களனி)

மத்திவ் களுவாதேவகே நந்த (கொலன்ன)

மல்லிமாரச்சி, வீரசிங்ஹ (கொலன்னுவ)

மலவரஆரச்சி, தொன் எட்வின் (கம்புறுபிட்டிய) [இராஜிஞ்மா : 19 நொவம்பர் 1979]

மன்கூர், அப்துல் றஸ்சாக் (கல்முனை)

மஹாப், முஹம்மத் இஹதார் ஹாஜியார் (மூதூர்)

முத்தெட்டுவெகம சரத்தந்திர (கலவான) [இடைத்தேர்தல், 12 ஜனவரி 1981]

முனசிங்ஹ, அனில்குமார் (மத்துகம) [இடைத்தேர்தல், 18 மே 1983]

முஹம்மத், முஹம்மத் ஹனிபா (பொறனீ)

மெண்டிஸ், விஜயபால (கட்டான)

## ய

யோகேஸ்வரன், வெற்றிவேலு (யாழ்ப்பாணம்)

## ர

ரத்நாயக்க, திருமதி ரத்நாயக்க முதியன்சேலாகே அமராவதி பியசிலி, (வாரியப்பொல)

ரத்நாயக்க, ரத்நாயக்க முதியன்சேலாகே கருபண்டா (பண்டு வஸ்துவர)

ராஜகருணா, ராஜகருணா மொஹொட்டி அப்புஹாலிலாகே சரத்தந்திர (தொம்பே)

ராஜபக்ஷ, காமினி (தெல்தெனிய)

## ல

லீலாரத்ன, ஹெற்றியாரச்சிகே, தொன் லூடல் (சேருவில்) லொக்குகே, காமினி குலவன்ச (கெல்பாவ) [இடைத்தேர்தல், 18 மே 1983]

லொக்குபண்டார, ஹேரத் முதியன்சேலாகே ஆரியவர்தனகே (கல்முல)

லொக்குபண்டார, விஜேசிங்ஹ ஜயவீர முதியன்சேலாகே (ஹப்புத்தனீ)

## வ

வடிகமங்காவ, அசோக (ஆனமடுவ) [இடைத்தேர்தல், 7 மே 1980]

வடிகமங்காவ, அபேசிங்ஹ ஹேரத் முதியன்சேலாகே சத்தா திஸ்ஸ (ஆனமடுவ) [தேர்தல் செல்லுபடியற்றதாக்கப்பட்டது, 18 பெப்ரவரி 1980]

வணிகசேகர, ஹர்ன் (ஹக்மன) [இராஜிஞ்மா : 10 பெப்ரவரி 1983]

வணிகரத்ன, ஆஹன கப்புகே தொன் (தொனியகல)

வலகம்பாரு, ராஜபிரிய தயாரத்ன (மிஹிந்தலை)

வன்னிநாயக்க, வன்னிநாயக்க முதியன்சேலாகே ஹேரத் பண்டார (நிக்கவரட்டிய)

விக்ரமசிங்ஹ, தயானந்த அபேவர்தன (அக்ரூஸ்ஸ)

விக்ரமசிங்ஹ, ரணில் (பியகம)

விக்ரமதிலக்க, எட்வட் டயஸ் (பத்தேகம) [இறப்பு : 28 நொவம்பர் 1980]

விக்ரமதிலக்க, சான்ஸ் டயஸ் (பத்தேகம) [நியமனம் : 8 பெப்ரவரி 1981 ; இறப்பு : 1 ஏப்ரில் 1981]

விஜய, குணவர்தன சந்திரகுமார (கம்புறுபிட்டிய) [இடைத்தேர்தல், 18 மே 1983]

விஜயரத்ன, நிலங்க பராக்ரம (தெதிகம)

விஜேகுணரத்ன, சமரவீரமுதலிகே தொன் ரெஜினோல்ட் வலன்டைன் (மத்துகம) [இராஜிஞ்மா : 10 பெப்ரவரி 1983]

விஜேகோன், உக்குபண்டா (தம்பதெனிய)

விஜேசிறி, ரன்கெத்தகே பிரேமசந்திர [ஹாலில்பத்துவ இரண்டாம் அங்கத்தவர்]

விஜேதுங்க, டிக்கிரி பண்டா (உடுநுவர)

விஜேமான்ன, வின்சன்ற் லியதேல்ட் (கருத்துறை) [இராஜிஞ்மா : 10 பெப்ரவரி 1983 ; இடைத்தேர்தலில் மீண்டும் தெரிவு, 18 மே 1983]



விஜேந்தன பண்டா, ஜம்புகஹழிற்றிகேகேதா (லக்கல்)  
 விஜேந்தன, மஹேந்திர சூரசிங்ஹ (மீரிகம)  
 வீரசிங்ஹ, புவக்தண்டாவே ஜினதாச (தங்கல்ல) [இராஜிஸ்தா,  
 10 பெப்ரவரி 1983; இடைதேர்தலில் மீண்டும் தெரிவு, 18 மே  
 1983]  
 வெலகேதா, டிங்கிரிபண்டா (குருனாகல்)  
 வேர்ப்பிற்றிய, டிகிரி பண்டா (பாத்ததும்பறை)  
 வைத்யரத்ன, நோமன் ஜேம்ஸ் (பலப்பிட்டிய)

### ற

றணசிங்ஹ, திருமதி சுனேத்ரா (தெஹிவளை) [இடைத்தேர்தல்,  
 11 நொவம்பர் 1977]  
 றணதுங்க, சந்திரதாஸ (மாவனல்ல) [நியமனம்: 20 நொவம்  
 பர் 1980]  
 றணராஜா, ஜெல்ரன் (செங்கடகல்)

### ஜ

ஜகத்சேன, மாதுவ ஹேவாகுசுமசந்திர (அம்பலாங்கொடை)  
 [இடைத்தேர்தல், 18 மே 1983]  
 ஜயக்கொடி, கமலவர்ண குமாரசிங்க (மஹா) [இடைத்தேர்தல்,  
 18 மே 1983]  
 ஜயக்கொடி, லக்ஷ்மன் (அத்தனகல்ல) [நியமனம்: 17 டிசம்பர்  
 1980]  
 ஜயக்கொடி, ஜயக்கொடி ஆர்ச்சிகே தொன் சுயில் ரஞ்சன்  
 (பொல்கஹவெல)  
 ஜயசிங்ஹ,, டொனல்ட் ஜெல்டன் (வத்தளை) [இறப்பு: 9 செப்  
 தம்பர் 1979]

ஜயசிங்க, நாணயக்கார அட்டுனாகமகே ஸ்ரீபன் த சில்வா  
 (தெஹிவளை) [இறப்பு: 26 செப்ரெம்பர் 1977]  
 ஜயசூரிய, காமனி நந்த (ஹோமாகம)  
 ஜயதிலக்க, லயனல் (குளியாப்பிட்டிய)  
 ஜயதிலக்க, ஜயதிலக்க ஹிடிஹாமி அப்புஹாமிலாகே ஆரிய  
 சத்ன (திவுலப்பிட்டிய)  
 ஜயவர்த்தன, மஹாபாலகே தொன் ஹென்றி (கடுவளை)  
 ஜயவர்த்தன, ஜூலியஸ் நிச்சட் (கொழும்பு மேற்கு) [சனாதிபதி  
 பதவியைப் பொறுப்பேற்றல், 4 பெப்ரவரி 1978]  
 ஜயவிக்ரம, வோல்டர் ஜியொப்ரி மொண்டேகு (வெலிகம)  
 ஜலால்தீன், முஹம்மத் அனியார் முஹம்மத் (பொத்துவில்  
 முதலாம் அங்கத்தவர்) தெரிவு: 12 செப்ரெம்பர் 1977; பாராளு  
 மன்றத் தீர்மானத்தின்மீது வெளியேற்றப்பட்டார்: 25 பெப்ர  
 வரி 1983]

### ஹ

ஹமீத் அப்துல் காதர் ஷாஹுல் [ஹாரில்பத்துவ முதலாம்  
 அங்கத்தவர்]  
 ஹுருள்ளே, எட்வின் லொக்குபண்டா (ஹோரவப்பொத்தளை)  
 ஹெற்றியாரச்சி, இந்திரதாச (ஹொறண)  
 ஹேரத், சிறிசேன பண்டார (ஹிரியால)  
 ஹேரத், திருமதி துணுதிலக்க முதியன்சேலாகே றேணுகா  
 மெனிக்கே (வலப்பனே)  
 ஹேரத், வன்னிஹாமி யசபால (அனூராதபுரம் கிழக்கு)  
 ஹேரத் ஜேம்ஸ் எட்வட் ஹால்ட் (நாத்தாண்டிய)



# இலங்கைச் சனநாயக சோசலிசக் குடியரசு

## சனநாயகம்

மேன்மை தங்கிய ஜூனியல் ஜயவர்த்தன

### அமைச்சரவை

பிரதம அமைச்சரும், உள்நாட்சி, வீடமைப்பு, நிர்மாண அமைப்பும் நெடுஞ்சாலைகள் அமைச்சரும் பாராளுமன்றச் சபை முதல்வரும்.	மாண்புமிகு ரணசிங்க பிரேமதாச
பொது நிர்வாக அமைச்சரும் பெருந்தோட்டத் தொழில்கள் அமைச்சரும்.	மாண்புமிகு வோல்டர் ஜியொப்ரி மொன்டேரு ஜயவீகரம
சமூக சேவைகள் அமைச்சர்.	மாண்புமிகு துவரபக்ஷ ஹேவாலாகே அசோக மஹாநாம கருணாத்ன
கலாசார அலுவல்கள் அமைச்சர்	... மாண்புமிகு எட்வின் லொக்குபண்டார ஹூருள்ளே
போக்குவரத்து அமைச்சரும் போக்குவரத்துச் சபைகள் அமைச்சரும் தனியார் பஸ் போக்குவரத்து அமைச்சரும்	மாண்புமிகு முஹம்மத் ஹனிபா முஹம்மத்
விவசாய அபிவிருத்தி ஆராய்ச்சி அமைச்சர்	... மாண்புமிகு காமலி நந்த ஜயகுரிய
கிராம அபிவிருத்தி அமைச்சர்	... மாண்புமிகு ஜூன் விமலா கன்னங்கர
தொழில் அமைச்சர்	... மாண்புமிகு சிறில் பிந்து ஜயதிலக்க செனேவிரத்ன
புடைவைக் கைத்தொழில் அமைச்சர்	... மாண்புமிகு விஜயபால மெண்டிஸ்
வெளிநாட்டலுவல்கள் அமைச்சர்	... மாண்புமிகு அப்துல் காதிர் ஷாஹூஸ் ஹமித்
உள்நாட்டலுவல்கள் அமைச்சர்	... மாண்புமிகு கணபதிப்பிள்ளை வில்லியம் தேவநாயகம்
உணவு, கட்டுறவு அமைச்சர்	... மாண்புமிகு சிறிசேன பண்டார ஹேரத்
கைத்தொழில், விஞ்ஞான அலுவல்கள் அமைச்சர்	... மாண்புமிகு கருவாதேவகே சிறில் மத்திவ்
தபால், தந்திப் போக்குவரத்து அமைச்சர்	... மாண்புமிகு டிங்கிரி பண்டா விஜேதங்க
நீதி, அமைப்புத்திட்ட அமைச்சர்	... மாண்புமிகு ரெணல்ட் ஜோசப் கொட்பிறி த மெல்
காணி, காணி அபிவிருத்தி அமைச்சரும், மராவளி அபிவிருத்தி அமைச்சரும்	மாண்புமிகு லயனல் காமிளி திஸாநாயக்க
பாராளுமன்ற அலுவல்கள், விளையாட்டுத்துறை அமைச்சரும் பிரதம அரசாங்க கொறடாவும்	மாண்புமிகு மத்திவ் வின்சன்ஸ் பெரேரா
வர்த்தக, கப்பற்றுறை அமைச்சர்	... மாண்புமிகு லலித் வில்லியம் அத்துலத்முதலி
நீதி அமைச்சர்	... மாண்புமிகு நிலங்க பராக்ரம விஜயரத்ன
கடற்செழில் அமைச்சர்	... மாண்புமிகு மைக்கல் பெஸ்ரஸ் வென்சிங்ஸ்டோஸ் பெரேரா
கிராமிய தொழில்துறை அபிவிருத்தி அமைச்சர்	... மாண்புமிகு செனாமியமூர்த்தி தொண்டமான்
இளைஞர் அலுவல்கள், தொழில் வாய்ப்பு அமைச்சரும் கல்வி அமைச்சரும்	மாண்புமிகு ரணில் விக்ரமசிங்க
இராஜாங்க அமைச்சர்	... மாண்புமிகு கலாநிதி மஹா அமரசிங்ககே ஆனந்ததிஸ்ஸ த அல்விஸ்
பிரதேச அபிவிருத்தி அமைச்சர்	... மாண்புமிகு செல்லையா இராசதுரை
சுகாதார அமைச்சர்	... மாண்புமிகு கனேத்ரா ரணசிங்க



## அமைச்சரவையில் இல்லாத அமைச்சர்கள்

அமைச்சர்	...	திரு. ரிகிரி பண்டா வேரபிற்றிய
அமைச்சர்	...	திரு. ஜேம்ஸ் எட்வட் ஹரல்ட் ஹோத்
அமைச்சர்	...	திரு. லயனல் ஜபதிலக்க
அமைச்சர்	...	விஜேசிங்ஹ, ஜபவீர முதியன்சேலாகே லொக்குபண்டார

[பாதுகாப்பு அமைச்சினதும் திட்டச் செயற்படுத்தல் அமைச்சினதும் ஜனநா தோட்ட அபிவிருத்தி அமைச்சினதும் அரசு பெருந்தோட்ட அமைச்சினதும் உயர் கல்வி அமைச்சினதும் மின்சக்தி எரிபொருள் அமைச்சினதும் விடயங்களையும் பணிகளையும் சனாதிபதி தாமே பொறுப்பேற்றுள்ளார்.]



## மாவட்ட அமைச்சர்கள்

மாவட்ட அமைச்சர், கொழும்பு	... திரு. வீரசிங்ஹ மல்லிமராச்சி
மாவட்ட அமைச்சர், கம்பஹ	... திரு. ஜயதிலக்க ஹிற்றிஹாமி அப்புகாமிலாகே ஆரியரத்ன ஜயதிலக்க
மாவட்ட அமைச்சர், களுத்துறை	... திரு. இந்திரதாச ஹெற்றியாரச்சி
மாவட்ட அமைச்சர், கண்டி	... திரு. வீரஞ்சுரிய திலாநாயக்க முதியன்சேலாகே புஞ்சிபண்டா திலாநாயக்க
மாவட்ட அமைச்சர், மாத்தளை	... திரு. காரப்பேறு விஜேதுங்க ராஜபக்ஷ முதியன்சேலா ஏக்க நாயக்க
மாவட்ட அமைச்சர், நுவரேலியா	... திருமதி துணுதிலக்க முதியன்சேலாகே நேணுகா மெனிக்கே ஹேரத்
மாவட்ட அமைச்சர், காலி	... திரு. லொக்குமகே ரூபசேன கருணாதிலக்க
மாவட்ட அமைச்சர், மாத்தறை	... திரு. கீர்த்திசேன சந்திரதாச அபேவிக்கரம
மாவட்ட அமைச்சர், குருணாகல்	... திரு. மல்லவாரச்சிகே காமினி ஜயவிக்கரம பெரேரா
மாவட்ட அமைச்சர், புத்தளம்	... திரு. வன்னிநாயக்க முதியன்சேலாகே ஹேரத்பண்டா வன்னிநாயக்க
மாவட்ட அமைச்சர், அனுராதபுரம்	... திரு. குலதுங்க திலாநாயக்க முதியன்சேலாகே சந்திரசோம பண்டார
மாவட்ட அமைச்சர், பொலன்னறுவை	... திரு. மெரில் வேணன் த சில்வா
மாவட்ட அமைச்சர், கேகாலை	... திரு. நிஸங்க ஆரச்சிலாகே செனெவிரத்ன
மாவட்ட அமைச்சர், இரத்தினபுரி	... திரு. கருவாதேவகே நந்த மத்திவ்
மாவட்ட அமைச்சர், பதுளை	... திரு. ரத்யைக்க முதியன்சேலாகே அப்புஹாமி
மாவட்ட அமைச்சர், மொனராகலை	... திரு. ரத்யைக்க முதியன்சேலாகே அபேகோன்
மாவட்ட அமைச்சர், திருகோணமலை	... திரு. ஹேவா கஜமன் புத்தினிகே நெல்சன்
மாவட்ட அமைச்சர், அம்பாறை	... திரு. பெற்றிகிரிகே தயாரத்ன
மாவட்ட அமைச்சர், மட்டக்களப்பு	... ஜனாப் முஹம்மத் அலீ அஹமத் அப்துல் மஜீத்
மாவட்ட அமைச்சர், மன்னார்	... ஜனாப் முஹம்மத் இஹ்தார் ஹாலியார் மஹ்ராப்
மாவட்ட அமைச்சர், வவுனியா	... திரு. கமகே தொன் மகிந்தசோம
மாவட்ட அமைச்சர், முல்லைத்தீவு	... ஜனாப் அப்துல் ரஸ்ஸாக் மன்ஸூர்
மாவட்ட அமைச்சர், யாழ்ப்பாணம்	... திரு. உக்குபண்டா விஜேகோன்



## பிரதி அமைச்சர்கள்

பாதுகாப்புப் பிரதி அமைச்சர்	... திரு. ரிகிரி பண்டா வேர்ப்பிற்றிய
ஜனதா தோட்ட அபிவிருத்திப் பிரதி அமைச்சர்	... திரு. ஜேம்ஸ் எட்வட் ஹரல்ட் ஹேரத்
நிதி, அமைப்புத் திட்டப் பிரதி அமைச்சர்	... ஜனப் முஹம்மத் ஹனிபா முஹம்மத் நயினா மரிக்கார்
திட்டச் செயற்படுத்தற் பிரதி அமைச்சர்	... திரு. டிங்கிரி பண்டா வெலகெதர
உள்நாட்டலுவல்கள் பிரதி அமைச்சர்	... திரு. பொல்வத்தே சமரவீர ஆர்ச்சிலாகே பேஸி சமரவீர
பெருந்தோட்டத் தொழில்கள் பிரதி அமைச்சர்	... திரு. அலிக் அலுவிஹாரே
சமூகசேவைகள் பிரதி அமைச்சர்	... திரு. ஜசெந்து வியன சிறிசேன
கலாசார அலுவல்கள் பிரதி அமைச்சர்	... திரு. வீரகோன் முதியன்சேலாகே கெதர கும்புரே கெதர டிங்கிரி பண்டா
போக்குவரத்துப் பிரதி அமைச்சர்	... திரு. ஹிரிபிற்றியகே குலர்த்ன
மின்சக்தி, எரிபொருள் பிரதி அமைச்சர்	... திரு. பெற்றிகிரிகே தயார்த்ன
உள்நூராட்சி, வீடமைப்பு, நிர்மாணப் பிரதி அமைச்சர்	... திரு. பேமசந்திர இம்புலான
மகாவலி அபிவிருத்திப் பிரதி அமைச்சர்	... ஜனப் முஹம்மத் லெப்பை மரிக்கார் அபூசாலி
தொழிற் பிரதி அமைச்சர்	... திரு. மஹபட்டபெந்திகே ஜோசப் மைக்கல் பெரோர
விவசாய அபிவிருத்தி ஆராய்ச்சி பிரதி அமைச்சர்	... திரு. சனில் கபசிறி அபேசந்தர
நபால், தந்திப் போக்குவரத்துப் பிரதி அமைச்சர்	... ஜனப் முஹம்மத் அலீ அஹ்மத் அப்துல் மஜீத்
புடவைக் கைத்தொழிற் பிரதி அமைச்சர்	... திரு. ரத்னாயக்க முதியன்சேலாகே தர்மதாச பண்டா
வெளிநாட்டலுவல்கள் பிரதி அமைச்சர்	... திரு. றிரோன் லைல் டிலானே பெர்னண்டோ
கைத்தொழில் அலுவல்கள் பிரதி அமைச்சர்	... திரு. நிக்கலஸ் டென்சில் பெர்னண்டோ
நீதிப் பிரதி அமைச்சர்	... திரு. ஷெல்டன் ரணராஜ
உணவு, கூட்டுறவுப் பிரதி அமைச்சர்	... திரு. ராஜகருணா மொஹொட்டி அப்புஹாமிலாகே சாத் சந்திர ராஜகருணா
இராஜங்கப் பிரதி அமைச்சர்	... திரு. சந்திரா கருணரத்ன
காணி, காணி அபிவிருத்திப் பிரதி அமைச்சர்	... திரு. அதிகாரி முதியன்சேலாகே சோமபால அதிகாரி
வர்த்தக, கப்பற்சுறைப் பிரதி அமைச்சர்	... திரு. மாத்தரகே சிறிசேன அமரசிறி
இளைஞர் அலுவல்கள், தொழில் வாய்ப்புப் பிரதி அமைச்சர் ...	... திரு. காமினி அத்துகோறள
கிராமிய தொழில்துறை அபிவிருத்திப் பிரதி அமைச்சர்	... திரு. சுதுவெளி கொந்தகே பியதாச
உயர்கல்விப் பிரதி அமைச்சர்	... திரு. அத்தநாயக்க முதியன்சேலாகே ரம்பண்டா அத்த நாயக்க
பொது நிர்வாகப் பிரதி அமைச்சர்	... திரு. ஹீந்திர ஜயந்தி கொறயா
கடற்றொழில் பிரதி அமைச்சர்	... திரு. கம்ளத் மொஹொட்டிகே பிரேமசந்திர
கல்விப் பிரதி அமைச்சர்	... திரு. வீரவன்னி முதியன்சேலாகே சமரவீர
நெடுஞ்சாலைகள் பிரதி அமைச்சர்	... திரு. சோமவீர விஜேசிங்க அலவத்துவல
போக்குவரத்துச் சபைகள் பிரதி அமைச்சர்	... திரு. ஹேரத்பண்டா அபேர்த்ன
கிராம அபிவிருத்திப் பிரதி அமைச்சர்	... ஜனப் மீரா லெப்பை அஹ்மத் பரீத்
தனியார் பஸ் போக்குவரத்துப் பிரதி அமைச்சர்	... திரு. ரத்னாயக்க முதியன்சேலாகே புஞ்சி பண்டா கவிர்த்ன
சுகாதாரப் பிரதி அமைச்சர்	... திரு. முஹந்திரம்லாகே சந்திரசேக்கர கண்கந்த
பாராளுமன்ற அலுவல்கள், விளையாட்டுத்துறை பிரதி அமைச்சர்	... திரு. மிரிஹானகே தொன் பிரேமரத்ன
பாதுகாப்புப் பிரதி அமைச்சர்	... திரு. அனூர பஸ்தியன்
பிரதேச அபிவிருத்திப் பிரதி அமைச்சர்	... திரு. தொன் வின்சன்ற் டயல்
அரசு பெருந் தோட்டப் பிரதி அமைச்சர்	... திரு. கங்கமுலே விதானலாகே புஞ்சிநிலமே



## தலைவர் குழாம்

திரு. பூ. பி. விஜேகோன்  
திருமதி ரேணுகா வேரத்

திரு. வி. ஜ. மு. லொக்குபண்டார  
திரு. ஆர். சம்பந்தன்

## பாராளுமன்றக் குழுக்கள்

## தெரிவுக் குழு

அல்ஹாஜ் எம். அப்துல் பாகீர் மாகார், சபாநாயகர்  
(தலைவர்)  
திரு. ஆர். பிரேமதாசு  
திரு. எம். வினசன்ற் பெரேரா  
திரு. எஸ். தொண்டமான்  
திரு. டி. பி. விஜேதுங்க  
ஜனாப் எம். ஏ. அப்துல் மஜீத்  
திரு. எம். ஜோசப் மைக்கல் பெரேரா  
திரு. ஏ. அமிர்தலிங்கம்  
திரு. எம். சிவசிதம்பரம்  
திரு. மைத்திரிபால சேனாநாயக்க  
திரு. சரத் முத்தெட்டுவெகம்

## சபைக் குழு

அல்ஹாஜ் எம். அப்துல் பாகீர் மாகார், சபாநாயகர்  
(தலைவர்)  
திரு. எம். வினசன்ற் பெரேரா  
திருமதி சுனேத்ரா றணசிங்ஹ  
திரு. வீரசிங்க மல்லிமாரச்சி  
திரு. ஷெல்ரன் ரணராஜ்  
ஜனாப் எம். ஹமீம் இஷாக்  
திரு. பி. கணேசலிங்கம்  
திரு. டி. எம். சந்திரபால  
திரு. சுனில் ரஞ்சன் ஜயக்கொடி  
திரு. வி. யோகேஸ்வரன்

## நிலைக் கட்டளைகள் குழு

அல்ஹாஜ் எம். அப்துல் பாகீர் மாகார், சபாநாயகர்  
(தலைவர்)  
திரு. எம். நோமன் வைத்யரத்ன, பிரதிச் சபாநாயகரும்  
குழுத் தலைவரும்  
திரு. எட்மண்ட் சமரவிக்ரம, குழுப் பிரதித் தலைவர்  
திரு. ஆர். பிரேமதாசு  
திரு. லலித் அத்துலத்முதலி  
திரு. கா. பொ. இரத்தினம்  
திரு. ஆனந்த தலநாயக்க  
திரு. வி. ஜ. மு. லொக்குபண்டார  
திரு. ஈ. சிவசிதம்பரம்

## பாராளுமன்ற அலுவல்கள் குழு

அல்ஹாஜ் எம். அப்துல் பாகீர் மாகார், சபாநாயகர்  
(தலைவர்)  
திரு. எம். நோமன் வைத்யரத்ன, பிரதிச் சபாநாயகரும்  
குழுத் தலைவரும்  
திரு. எட்மண்ட் சமரவிக்ரம, குழு பிரதித் தலைவர்  
திரு. ஆர். பிரேமதாசு, பாராளுமன்றச் சபை முதல்வர்  
திரு. ஏ. அமிர்தலிங்கம், எதிர்க்கட்சி முதல்வர்  
திரு. எம். வினசன்ற் பெரேரா, பிரதம அரசாங்கக்  
கொறடா  
திரு. எக்ஸ். எம். செல்லத்தம்பு, பிரதம எதிர்க்கட்சிக்  
கொறடா  
திரு. எஸ். தொண்டமான்  
திரு. வி. ஜ. மு. லொக்குபண்டார  
திரு. ஹர்ந்திர கொறயா  
திரு. சரத் முத்தெட்டுவெகம்  
திரு. மைத்திரிபால சேனாநாயக்க

## சிறப்புரிமைக் குழு

திரு. ஆர். பிரேமதாசு  
திரு. நோமன் வைத்தியரத்ன  
திரு. லலித் அத்துலத்முதலி  
திரு. எஸ். தொண்டமான்  
ஜனாப் ஏ. சி. எஸ். ஹமீத்  
திரு. ரிரோன் பெர்னாண்டோ  
திரு. வி. என். நவரத்தினம்  
திரு. எம். சிவசிதம்பரம்  
திரு. ஈ. எல். சேனாநாயக்க  
திரு. மைத்திரிபால சேனாநாயக்க

## பொதுமனுக் குழு

அல்ஹாஜ் எம். அப்துல் பாகீர் மாகார், சபாநாயகர்  
திரு. எஸ். தொண்டமான்  
திரு. ஏ. எம். ஆர். பி அத்தயைக்க  
திரு. ரேகன் அபேகுணசேக்கர  
திரு. வீ. ஆனந்தசங்கரி  
திரு. மெரில் காரியவசம்  
திரு. சரத் முத்தெட்டுவெகம்  
திரு. சந்திர றணதுங்க  
திரு. ஆர். பி. விஜேசிறி  
திரு. எம். சிவசிதம்பரம்



**அரசாங்க கணக்குக் குழு**

**நிலைக்குழு "பி"**

திரு. பி. எஸ். சூசைதாசன் (தலைவர்)  
 திரு. வி. ஜ. மு. லொக்குபண்டார  
 திரு. டபிள்யூ. பி. பி. திஸாநாயக்க  
 ஜனாப் அப்துல் ரஸ்ஸாக் மன்சூர்  
 திரு. ஜி. எம். பிரேமசந்திர  
 திரு. லக்ஷ்மன் ஜயக்கொடி  
 திரு. தயாரத்ன வலகம்பாகு  
 திரு. மகேந்திர விஜயரத்ன  
 திரு. ஆர். பி. விஜேசிநி  
 திரு. ஆர். சம்பந்தன்

**அரசாங்க முயற்சிகள் குழு**

திரு. ஆரியரத்ன ஜயதிலக  
 திரு. யூ. பி. விஜேகோன்  
 திரு. எம். எஸ். அமரசிநி  
 திரு. ஹீந்திர கொறயா  
 திரு. ஜே. எல். சிரிசேன  
 திரு. ரெஹான் அபேகுணசேக்கர  
 திரு. கே. ஏ. ஈ. அமரதுங்க  
 ஜனாப் எம். ஹலீம் இஷாக்  
 திரு. டி. எம். சந்திரபால  
 திரு. ரீ. இராசலிங்கம்  
 திரு. பி. எஸ். சூசைதாசன்

**சட்டவாக்க நிலைக் குழுக்கள்**

**நிலைக்குழு "ஏ"**

திருமதி சுனேத்ரா றணசிஹ்  
 திரு. கே. டபிள்யூ. ஆர். எம். ஏக்கநாயக்க  
 திரு. எச். ஜி. பி. நெல்சன்  
 திரு. ஹீந்திர கொறயா  
 திரு. ரிரோன் பெர்னாண்டோ  
 திரு. கா. பொ. இரத்தினம்  
 ஜனாப் ஜாபிர் ஏ. காதர்  
 திரு. சந்திர கனகந்த  
 திரு. அனூர பண்டாரநாயக்க  
 ஜனாப் எம். எல். அஹ்மத் பரீத்  
 திருமதி அமராவதி பியசிலி ரத்னாயக்க  
 திரு. ஆர். எம். கே. டி. ரத்னாயக்க  
 திரு. ரீ. இராசலிங்கம்  
 திரு. மகேந்திர விஜேரத்ன  
 திரு. ஆர். பி. விஜேசிநி  
 திரு. ஆர். சம்பந்தன்  
 திருமதி தயா சேபாலி சேனாதீர

திரு. ஆரியரத்ன ஜயதிலக  
 திரு. மெரில் த சில்வா  
 திரு. ஜி. டி. மகிந்தசோம  
 திரு. எச். பி. வன்னிநாயக்க  
 திரு. எச். பி. அபேரத்ன  
 திரு. எஸ். டபிள்யூ. அலவத்துவல  
 திரு. வி. ஆனந்தசங்கரி  
 திரு. ஏ. எம். ஆலாலசந்தரம்  
 திரு. ஏ. டி. பி. ஏக்கநாயக்க  
 திரு. பி. பி. கவிரத்ன  
 திரு. பி. கணேசலிங்கம்  
 திரு. வி. என். நவரத்தினம்  
 திரு. எஸ். டி. பண்டாரநாயக்க  
 திரு. எச். டி. எல். லீலாரத்ன  
 திரு. எச். எம். ஏ. லொக்குபண்டா  
 திரு. தயாரத்ன வலகம்பாகு  
 திரு. ஜே. வி. விஜேரத்ன பண்டா  
 திரு. சேனராஜ சமரநாயக்க

**உயர்பதவி அபேட்சகர் தகுதி ஆய் தெரிக்குழு**

திரு. ஆர். பிரேமதாச (தலைவர்)  
 திரு. எஸ். தொண்டமான்  
 கலாநிதி ஆனந்ததில்ல த அல்விஸ்  
 ஜனாப் அப்துல் ரஸ்ஸாக் மன்சூர்  
 திரு. ஹீந்திர கொறயா  
 திரு. ஷெல்ரன் றணராஜா  
 திரு. ஏ. அமிர்தலிங்கம்  
 திரு. பி. எஸ். சூசைதாசன்

பாராளுமன்ற அங்கத்தவர் திரு. ஆர். ஜி. சமரநாயக்கவுக்கு  
 எதிரான குற்றச்சாட்டுக்களை விசாரிப்பதற்கான

**தெரிக்குழு**

திரு. காமினி திஸாநாயக்க (தலைவர்)  
 திரு. ஹீந்திர கொறயா  
 திரு. அனூர பண்டாரநாயக்க  
 திரு. ஆர். சம்பந்தன்



1972 இல் இருந்து 1977 வரை அவசரகால நிலைமையை நீடித் ஹாரிஸ்பத்துவ இரண்டாம் அங்கத்தவரது குற்றச்சாட்டுக  
 ததில் அமைச்சர்களின் பொறுப்புப் பற்றி விசாரிப்பதற்கான கள்பற்றி விசாரிப்பதற்கான தெரிகுழு

தெரிகுழு

திரு. ஆர். பிரேமதாச (தலைவர்)  
 திரு. லலித் அத்துலத்முதலி  
 திரு. எம். வின்சன்ற் பெரேரா  
 திரு. கே. டபிள்யூ. தேவநாயகம்  
 திரு. ரணில் விக்ரமசிங்ஹ  
 ஜனாப் எம். எல். எம். அபுசாலி  
 திரு. ஹரீந்திர கொறயா

பாராளுமன்ற அங்கத்தினர் சம்பந்தமாகப் புதினப் பத்திரிகை

வெளியீடுகள் பற்றிய தெரிகுழு

கலாநிதி ஆனந்தகிஸ்ஸ த அல்விஸ் (தலைவர்)  
 ஜனாப் எம். எல். அஹ்மத் பரீத்  
 திரு. லக்ஷ்மன் ஜயக்கொடி  
 திரு. சரத் முத்தெட்டுவேகம்  
 திரு. காமினி ராஜபக்ஷ

திரு. ஆர். ஜே. ஜி. த மெல் (தலைவர்)  
 திரு. பெஸ்ரஸ் பெரேரா  
 திரு. கே. டபிள்யூ. தேவநாயகம்  
 திரு. ரணில் விக்ரமசிங்ஹ  
 திரு. ஜே. ஏ. ஈ. அமரதுங்க  
 ஜனாப் ஜாபிர் ஏ. காதர்

திரு. கே. சி. ஈ. த சில்வாவினாஸ் சமர்ப்பிக்கப்பட்ட காரணங்  
 கள் பற்றி விசாரிப்பதற்கான தெரிவுக்குழு

திரு. நிசங்க விஜயரத்ன (தலைவர்)  
 திரு. காமினி திஸாநாயக்க  
 திரு. கே. டபிள்யூ. தேவநாயகம்  
 திரு. பெஸ்ரஸ் பெரேரா  
 திரு. ரணில் விக்ரமசிங்ஹ  
 திரு. ஹரீந்திர கொறயா  
 திரு. எம். சிவசிதம்பரம்



... ..  
... ..

... ..  
... ..  
... ..  
... ..  
... ..

... ..  
... ..  
... ..  
... ..  
... ..

... ..

... ..

... ..  
... ..  
... ..  
... ..  
... ..

... ..  
... ..  
... ..  
... ..  
... ..



## ஆலோசனைக் குழுக்கள்

### உள்ளூராட்சி, விடமைப்பு, நிர்மாண ஆலோசனைக் குழு

திரு. ஆர். பிரேமதாசு (தலைவர்)  
 திரு. பி. சி. இம்புலான  
 திரு. வீரசிங்ஹ மல்லிமாரச்சி  
 ஜனாப் எம். ஈ. எச். மஹ்மூப்  
 திரு. எச். பி. அபேரத்ன  
 திரு. எம். டி. பிரேமாத்ன  
 திரு. வி. தர்மலிங்கம்  
 திரு. மைத்திரிபால சேனநாயக்க

### நெடுஞ்சாலைகள் ஆலோசனைக் குழு

திரு. ஆர். பிரேமதாசு (தலைவர்)  
 திரு. எஸ். டபிள்யூ. அலவத்துவல  
 திரு. வி. ஜ. மு. லொக்குபண்டார  
 திரு. பி. தயாரத்ன  
 ஜனாப் அப்துல் ரஸ்ஸாக் மன்ஸூர்  
 திரு. வி. தர்மலிங்கம்  
 திரு. தயாரத்ன வலகம்பாரு  
 திரு. மைத்திரிபால சேனநாயக்க

### பாதுகாப்பு ஆலோசனைக் குழு

திரு. ரி. பி. வேரபிற்றிய (தலைவர்)  
 திரு. அனூர பஸ்தியன்  
 திரு. ஜி. டி. மஹிந்தசோம  
 திரு. ரிரேன் பெர்னாண்டோ  
 திரு. ஜி. வி. புஞ்சிநிலமே  
 திரு. ஜி. எம். பிரேமாத்ன  
 திரு. ஏ. அமிர்தலிங்கம்  
 திரு. லக்ஷ்மன் ஜயக்கொடி  
 திரு. சுனில் ரஞ்சன் ஜயக்கொடி

### கிட்டச் செயற்படுத்தல் ஆலோசனைக் குழு

திரு. டி. பி. வெலகெதர (தலைவர்)  
 திரு. ஆர். எம். அபேகோன்  
 திரு. யு. பி. விஜேகோன்  
 திரு. எஸ். டபிள்யூ. அலவத்துவல  
 திரு. ஏ. அமிர்தலிங்கம்  
 ஜனாப் எம். ஹலீம் இலாக்  
 திரு. ஏ. டி. பி. ஏக்கநாயக்க  
 திரு. மெரில் காரியவாசம்  
 திரு. சரத் முத்தெட்டவெகம்  
 திரு. யசபால ஹேரத்

### உயர்கல்வி ஆலோசனைக் குழு

திரு. ஏ. எம். ஆர். பி. அத்தநாயக்க (தலைவர்)  
 திரு. ஆரியரத்ன ஜயதிலக்க  
 ஜனாப் எம். ஈ. எச். மஹ்மூப்  
 திரு. பி. வி. கவிரத்ன  
 திரு. ரெஹான் அபேருணசேக்கர  
 திரு. ஆனந்த தலநாயக்க  
 கலாநிதி டபிள்யூ. தகநாயக்க  
 திரு. தயாரத்ன வலகம்பாரு  
 திரு. எம். சிவசிதம்பரம்

### ஜனதா தோட்டங்கள் அபிவிருத்தி ஆலோசனைக் குழு

திரு. ஹால்ட் ஹோத் (தலைவர்)  
 திரு. கே. அபேவிக்கரம்  
 திரு. என். ஏ. செனெவிரத்ன  
 திருமதி ரேணுகா ஹோத்  
 திரு. ஜே. எல். சிறிசேன  
 திரு. பெனட் குணசேக்கர  
 திரு. கே. வின்சன்ற் பெரோரா  
 திரு. ஏ. கே. டி. வணிகரத்ன  
 திரு. ஆர். பி. விஜேசிறி  
 திரு. ரி. சிவசிதம்பரம்

### அரசு பெருந்தோட்ட ஆலோசனைக் குழு

திரு. ஜி. வி. புஞ்சிநிலமே (தலைவர்)  
 திரு. வி. ஜ. மு. லொக்குபண்டார  
 திரு. ரூபசேன கருணதிலக்க  
 ஜனாப் எம். எல். எம். அபூசாவி  
 திரு. பேஸி சமரவீர  
 திரு. ஆர். எம். கருணரத்ன  
 திரு. கே. துரைரத்தினம்  
 திரு. ஆர். பி. விஜேசிறி

### மின்சக்தி, எரிபொருள் ஆலோசனைக் குழு

திரு. பி. தயாரத்ன  
 ஜனாப் எம். ஏ. அப்துல் மஜீத்  
 திரு. ஆர். எம். புஞ்சிபண்டார  
 திரு. எச். டி. எல். லீலாரத்ன  
 திரு. அசோக்க வடிகமங்காவ  
 திரு. ஆர். பி. விஜேசிறி  
 திரு. ரி. சிவசிதம்பரம்



**பொது நிர்வாக ஆலோசனைக் குழு**

திரு. மொண்டேகு ஜயவிக்கரம் (தலைவர்)  
 திரு. ஹரிந்திர கொறயா  
 திரு. வி. ஜ. மு. லொக்குபண்டார  
 திரு. யு. பி. விஜேகோள்  
 ஜனாப் எம். எல். எம். அபூசாலி  
 திரு. கா. பொ. இரத்தினம்  
 திரு. சரத் முத்தெட்டுவெகம  
 திரு. ஈ. எல். சேனாநாயக்க  
 திரு. மைத்திரிபால சேனாநாயக்க

**பெருந்தோட்டத் தொழில்கள் ஆலோசனைக் குழு**

திரு. மொண்டேகு ஜயவிக்கரம் (தலைவர்)  
 திரு. அலிக் அலுவிஹாரே  
 திரு. ஹரல்ட் ஹேரத்  
 திரு. கிர்த்தி அபேவிக்கரம்  
 திரு. மெரில் காரியவசம்  
 திரு. லக்ஷ்மன் ஜயக்கொடி  
 திரு. ஆனந்த தலநாயக்க  
 திரு. சரத் முத்தெட்டுவெகம  
 திரு. ரி. இராசலிங்கம்  
 திரு. ஈ. எல். சேனாநாயக்க

**சமூகசேவைகள் ஆலோசனைக் குழு**

திரு. என். எச். ஏ. எம். கருணாத்ன (தலைவர்)  
 திரு. ஜே. எல். கிரிசேன  
 ஜனாப் எம். எல். அஹ்மத் பரீத்  
 திரு. கா. பொ. இரத்தினம்  
 திரு. எஸ். டி. பண்டாரநாயக்க  
 திரு. கே. ஜி. விஜேரத்ன பண்டா

**கலாசார அலுவல்கள் ஆலோசனைக் குழு**

திரு. ஈ. எல். பி. ஹுருள்ளே (தலைவர்)  
 திரு. டபிள்யூ. எம். ஜி. ரி. பண்டா  
 திரு. வி. ஜ. மு. லொக்குபண்டார  
 திரு. பி. சி. இம்புலான  
 திரு. பி. பி. கவிரத்ன  
 திரு. கா. பொ. இரத்தினம்  
 திரு. ஆர். எம். கருணாத்ன  
 திரு. காமினி ராஜபக்ஷ  
 திரு. தயாரத்ன விக்கரமசிங்ஹ  
 திரு. ஆர். பி. விஜேசிநி

**போக்குவரத்து ஆலோசனைக் குழு**

ஜனாப் எம். எச். முஹம்மத் (தலைவர்)  
 திரு. எச். குலரத்ன  
 ஜனாப் ஏ. சி. எஸ். ஹமீத்  
 ஜனாப் எம். எல். எம். அபூசாலி  
 திரு. வசந்த உதயரத்ன  
 திரு. டபிள்யூ. எம். கருணாத்ன  
 திரு. ஜே. எம். குமாரதாச  
 திரு. ஆர். பி. விஜேசிநி  
 திரு. எம். சிவசிதம்பரம்

**போக்குவரத்துச் சபைகள் ஆலோசனைக் குழு**

ஜனாப் எம். எச். முஹம்மத் (தலைவர்)  
 திரு. எச். பி. அபேரத்ன  
 ஜனாப் அப்துல் நஸ்ஸாக் மன்ஸூர்  
 ஜனாப் எம். ஏ. எச். மஹ்தாப்  
 ஜனாப் எம். எச். எம். நயினா மரிக்கார்  
 திரு. ஏ. எம். ஆலாலசந்தரம்  
 திரு. கே. வின்சென்ட் பெரேரா  
 திரு. ஆர். பி. விஜேசிநி

**தனியார் பஸ் போக்குவரத்து ஆலோசனைக் குழு**

ஜனாப் எம். எச். முஹம்மத் (தலைவர்)  
 திரு. பி. பி. கவிரத்ன  
 ஜனாப் எம். எல். அஹ்மத் பரீத்  
 ஜனாப் எம். ஹலீம் இஷாக்  
 திரு. எச். எம். ஏ. லொக்குபண்டா  
 திரு. எம். சிவசிதம்பரம்

**விவசாய அபிவிருத்தி ஆராய்ச்சி ஆலோசனைக் குழு**

திரு. காமினி ஜயகுரிய (தலைவர்)  
 திரு. எஸ். எஸ். அபேசந்தர  
 திரு. டபிள்யூ. பி. பி. திலாநாயக்க  
 திரு. எச். ஜி. பி. நெல்சன்  
 திரு. ஜயவிக்கரம் பெரேரா  
 திரு. கே. டி. எம். சி. பண்டார  
 திரு. விரவன்னி சமரவீர  
 திரு. பி. கணேசலிங்கம்  
 செல்வி சிறியாணி டனியல்  
 திரு. எஸ். டி. பண்டாரநாயக்க

**கிராம அபிவிருத்தி ஆலோசனைக் குழு**

திருமதி விமலா கன்னங்கர, எம். பி. ஈ. (தலைவர்)  
 ஜனாப் எம். எல். அஹ்மத் பரீத்  
 திரு. ஆரியரத்ன ஜயதிலக்க  
 திரு. ஜி. எம். பிரேமசந்திர  
 திரு. வி. ஆனந்தசங்கரி  
 திரு. ஆனந்த தலநாயக்க  
 திரு. எச். டி. எல். லீலாரத்ன  
 திரு. ஏ. கே. டி. வணிகரத்ன



## தொழில் ஆலோசனைக் குழு

திரு. சி. பி. ஜே. செனெவிரத்ன (தலைவர்)  
 திரு. எம். ஜோசப் மைக்கல் பெரேரா  
 திரு. ஆர். எம். அப்புஹாமி  
 திரு. டபிள்யூ. பி. திலாநாயக்க  
 திரு. டி. வின்சன்ட் டயஸ்  
 திரு. டி. எம். சந்திரபால  
 திரு. ஆனந்த தலநாயக்க  
 திரு. சரத் முத்தெட்டுவெகம  
 திரு. பி. எஸ். குசைதாசன்

## சுகாதார ஆலோசனைக் குழு

திருமதி சுனேத்ரா றணசிங்க (தலைவர்)  
 திரு. சந்திரா கண்கந்த  
 திரு. வி. ஜி. மு. லொக்குபண்டார  
 திரு. நோமன் வைத்யரத்ன  
 திரு. வி. யோகேஸ்வரன்  
 திரு. தயாரத்ன வலகம்பாகு  
 திரு. மைத்திரிபால சேனாநாயக்க

## புடைவைக் கைத்தொழில் ஆலோசனைக் குழு

திரு. விஜயபால மெண்டிஸ் (தலைவர்)  
 திரு. ஆர். எம். தர்மதாச பண்டா  
 திரு. மெரில் த சில்வா  
 திரு. ஏ. எம். ஆலாலசுந்தரம்  
 திரு. பெனட் குணசேக்கர  
 திரு. எஸ். டி. பண்டாரநாயக்க  
 திரு. ஏ. கே. டி. வணிகரத்ன  
 திரு. மகேந்திர விஜேரத்ன

## வெளிநாட்டிலுயல்வர்கள் ஆலோசனைக் குழு

ஜனாப் ஏ. சி. எஸ். ஹமீத் (தலைவர்)  
 திரு. ரிரேன் பெர்ணண்டோ  
 திரு. நோமன் வைத்யரத்ன  
 திரு. ஹீந்திர கொறயா  
 திரு. லக்ஷ்மன் ஜயக்கொடி  
 திரு. வி. தர்மலிங்கம்  
 திரு. அனூர பண்டாரநாயக்க  
 திரு. சரத் முத்தெட்டுவெகம  
 திரு. எம். சிவசிதம்பரம்

## உள்நாட்டிலுயல்வர்கள் ஆலோசனைக் குழு

திரு. கே. டபிள்யூ. தேவநாயகம் (தலைவர்)  
 திரு. பேலி சமரவீர  
 திரு. கே. டபிள்யூ. ஆர். எம். ஏக்கநாயக்க  
 திரு. ஆரியரத்ன ஜயதிலக்க  
 கலாநிதி டபிள்யூ. தஹநாயக்க  
 திருமதி ஆர். பத்மநாதன்  
 திரு. எஸ். டி. பண்டாரநாயக்க  
 திரு. சந்திர றணதுங்க  
 திரு. எக்ஸ். எம். செல்லத்தம்பு

## உணவு, கூட்டுறவு ஆலோசனைக் குழு

திரு. எஸ். பி. ஹோத் (தலைவர்)  
 திரு. சரத்சந்திர ராஜகருணா  
 திரு. ஜி. ம. மஹிந்தசோம  
 திரு. இந்திரதாச ஹெற்றியாராச்சி  
 திரு. வி. ஆனந்தசங்கரி  
 திரு. ஆர். எம். கே. பி. ரத்னாயக்க  
 திரு. ஆர். பி. விஜேசிறி  
 திருமதி தயா சேபால சேனாதீர

## கைத்தொழில், விஞ்ஞான அலுவல்கள் ஆலோசனைக் குழு

திரு. சி. சிறில் மத்திவ் (தலைவர்)  
 திரு. என். டென்சில் பெர்ணண்டோ  
 ஜனாப் அப்துல் ரஸ்ஸாக் மன்ஸூர்  
 திரு. கே. ஏ. ஈ. அமரதுங்க  
 திரு. எம். டி. எச். ஜயவர்த்தன  
 திரு. சந்திர றணதுங்க  
 திரு. ஆர். பி. விஜேசிறி

## தபால், தந்திப் போக்குவரத்து ஆலோசனைக் குழு

திரு. டி. பி. விஜேதுங்க (தலைவர்)  
 ஜனாப் எம். ஏ. அப்துல் மஜீத்  
 திரு. எச். பி. வன்னிநாயக்க  
 திரு. சந்திரா கண்கந்த  
 திரு. டி. வின்சன்ட் டயஸ்  
 திரு. ஏ. எம். ஆலாலசுந்தரம்  
 ஜனாப் எம். ஹலீம் இஷாக்  
 திரு. டபிள்யூ. எம். கருணாரத்ன  
 திரு. ஜே. ஜி. விஜேரத்ன பண்டா

## நிதி, அமைப்புத் திட்ட ஆலோசனைக் குழு

திரு. ஆர். ஜே. ஜி. த மெல் (தலைவர்)  
 ஜனாப் எம். எச். எம். நயினா மரிக்கார்  
 திரு. நோமன் வைத்யரத்ன  
 திரு. பூ. பி. விஜேகோன்  
 திரு. கே. டி. எம். சி. பண்டார  
 திரு. ஹீந்திர கொறயா  
 திரு. ஜே. ஏ. ஈ. அமரதுங்க  
 திரு. லக்ஷ்மன் ஜயக்கொடி  
 திரு. அனூர பண்டாரநாயக்க  
 திரு. பி. எஸ். குசைதாசன்



## காணி, காணி அபிவிருத்தி ஆலோசனைக் குழு

திரு. காமினி திசாநாயக்க (தலைவர்)  
 திரு. ஏ. எம். எஸ். அதிகாரி  
 ஜனாப் எம். ஏ. அப்துல் மஜீத்  
 திரு. மெரில் த சில்வா  
 திரு. கே. டி. எம். சி. பண்டார  
 திரு. ஆனந்த தலநாயக்க  
 திரு. அனூர பண்டாரநாயக்க  
 திரு. எச். எம். ஏ. லொக்குபண்டா  
 திரு. ஆர். சம்பந்தன்

## மகாவலி அபிவிருத்தி ஆலோசனைக் குழு

திரு. காமினி திசாநாயக்க (தலைவர்)  
 ஜனாப் எம். எல். எம். அபூசாவி  
 திரு. கே. டபிள்யூ. ஆர். எம். ஏக்கநாயக்க  
 திரு. பி. தயாரத்ன  
 திரு. டபிள்யூ. பி. பி. திலாநாயக்க  
 திரு. எம். எஸ். அமரசிநி  
 திரு. ரேஹான் அபேகுணசேக்கரா  
 திரு. ஏ. டி. பி. ஏக்கநாயக்க  
 திரு. பி. கணேசலிங்கம்  
 திரு. ஆனந்த தலநாயக்க

பாராளுமன்ற அலுவல்கள், விளையாட்டுத் துறை  
ஆலோசனைக் குழு

திரு. எம். வினசன்ஸ் பெரேரா (தலைவர்)  
 திரு. எம். டி. பிரேமாத்ன  
 திரு. எட்மண்ட் சமரவிக்ஶிரம  
 திரு. இந்திரதாச ஹெட்டியாராச்சி  
 ஜனாப் எம். ஹலீம் இஷாக்  
 செல்வி சிநியாணி டனியல்  
 திரு. வீ. யோகேஸ்வரன்  
 திருமதி அமராவதி பியசீலி ரத்நாயக்க  
 திரு. எக்ஸ். எம். செல்லத்தம்பு

## வர்த்தக, கப்பற்றுறை ஆலோசனைக் குழு

திரு. லலித் அத்துலத்முதலி (தலைவர்)  
 திரு. எம். எஸ். அமரசிநி  
 திரு. என். ஏ. செனெவிரத்ன  
 திரு. எஸ். கே. பியதாச  
 ஜனாப் எம். ஹலீம் இஷாக்  
 ஜனாப் ஜபீர் ஏ. காதர்  
 திரு. லக்ஷ்மன் ஜயக்கொடி  
 திரு. கே. துரைத்தினம்  
 திரு. தயாரத்ன விக்ரமசிங்ஹ

## நீதி ஆலோசனைக் குழு

திரு. நிலங்க விஜயரத்ன (தலைவர்)  
 திரு. ஷெல்டன் றணராஜா  
 திரு. வி. ஜி. மு. லொக்குபண்டார  
 ஜனாப் எம். எல். அஹ்மத் பரீத்  
 திரு. நோமன் வைத்யரத்ன  
 திரு. எம். டி. எச். ஜயவர்தன  
 திரு. ஷி. என். நவரத்தினம்  
 திரு. அனூர பண்டாரநாயக்க  
 திரு. காமினி ராஜபக்ஷ

## கடற்றெழில் ஆலோசனைக் குழு

திரு. பெஸ்ரஸ் பெரேரா (தலைவர்)  
 திரு. ஜி. எம். பிரேமச்சந்திர  
 திரு. ஹரல்ட் ஹோத்  
 திரு. ரிளேன் பெர்னாண்டோ  
 ஜனாப் எம். ஹலீம் இஷாக்  
 திரு. கே. துரைத்தினம்  
 திரு. பி. எஸ். குசைதாசன்

## கிராமிய தொழிற்றுறை அபிவிருத்தி ஆலோசனைக் குழு

திரு. எஸ். தொண்டமான் (தலைவர்)  
 திரு. எஸ். கே. பியதாச  
 திரு. வி. ஜி. மு. லொக்குபண்டார  
 திரு. சந்திரா கண்கந்த  
 திரு. ஜே. எல். சிறிசேன  
 திரு. மெரில் காரியவசம்  
 திரு. பெனற் குணசேக்கரா  
 திரு. கே. துரைத்தினம்  
 திரு. எஸ். டி. பண்டாரநாயக்க

## இளைஞர் அலுவல்கள், தொழில் வாய்ப்பு ஆலோசனைக் குழு

திரு. ரணிக் விக்ஶிரமசிங்ஹ (தலைவர்)  
 திரு. காமினி அத்துக்கோறா  
 திரு. எச். பி. வன்னிநாயக்க  
 திரு. வீரவன்னி சமரவீர  
 திரு. ஜி. வி. புஞ்சிநிலமே  
 திரு. ரேஹான் அபேகுணசேக்கரா  
 திரு. அனூர பண்டாரநாயக்க  
 திரு. அனூர பஸ்கியான்  
 திரு. வீ. யோகேஸ்வரன்  
 திருமதி தயா சேபாலி சேனாதிர



## கல்வி ஆலோசனைக் குழு

திரு. ரணில் விக்கிரமசிங்கஹ (தலைவர்)  
 திரு. வீரவள்ளி சமரவீர  
 திரு. லயனல் ஜயதிலக்க  
 ஜனாப் அப்துல் ரஸ்ஸாக் மன்ஸூர்  
 திருமதி ரேணுகா ஹேரத்  
 திரு. ஜி. எம். பிரேமசந்திர  
 திரு. அனூர பண்டாரநாயக்க  
 திரு. சரத் முத்தெட்டுவெகம  
 திருமதி அமராவதி பியசீலி ரத்னாயக்க  
 திரு. ரி. இராசலிங்கம்

## இராஜாங்க ஆலோசனைக் குழு

கலாநிதி ஆனந்தநிஸ்ஸ த அல்விஸ் (தலைவர்)  
 திரு. சந்திரா கருணாத்ன  
 திரு. வி. ஜ. மு. லொக்குபண்டார  
 திரு. நந்த மத்கிவ்  
 திரு. அனூர பண்டாரநாயக்க  
 திரு. அனூர பஸ்தியான்  
 திரு. ஆர். சம்பந்தன்  
 திரு. ஆர். ஜி. சமரநாயக்க  
 திரு. சேனராஜ சமரநாயக்க

## பிரதேச அபிவிருத்தி ஆலோசனைக் குழு

திரு. சி. இராசதுரை (தலைவர்)  
 திரு. டி. வினசன்ட் டயஸ்  
 திரு. பி. தயாரத்ன  
 திரு. எச். ஜி. பி. நெல்சன்  
 ஜனாப் அப்துல் ரஸ்ஸாக் மன்ஸூர்  
 ஜனாப் எம். ஈ. எச். மஹ்ரூப்  
 திரு. ஜி. டி. மகிந்தசோம  
 திரு. வி. என். நவரத்தினம்  
 திருமதி ஆர். பத்மநாதன்  
 திரு. எஸ். டி. பண்டாரநாயக்க



1. 1940-41  
 2. 1941-42  
 3. 1942-43  
 4. 1943-44  
 5. 1944-45  
 6. 1945-46  
 7. 1946-47  
 8. 1947-48  
 9. 1948-49  
 10. 1949-50

1. 1940-41  
 2. 1941-42  
 3. 1942-43  
 4. 1943-44  
 5. 1944-45  
 6. 1945-46  
 7. 1946-47  
 8. 1947-48  
 9. 1948-49  
 10. 1949-50

1950-51

1. 1950-51  
 2. 1951-52  
 3. 1952-53  
 4. 1953-54  
 5. 1954-55  
 6. 1955-56  
 7. 1956-57  
 8. 1957-58  
 9. 1958-59  
 10. 1959-60



## பாராளுமன்றம்

சபாநாயகர்	...	அல் ஹாஜ் எம். அப்துல் பாகீர் மாகார்
பிரதிச் சபாநாயகரும் குழுத் தலைவரும்	...	திரு. நோமன் வைத்யரத்ன
குழுவ் பிரதித் தலைவர்		திரு. எட்மண்ட் சமரவிக்கரம

### பிரதான அலுவலகத்தர்

பாராளுமன்றச் செயலாளர் அதிபதி	...	எஸ். என். செனெவிரத்ன
பிரதிச் செயலாளர் அதிபதி	...	பி. எஸ். பி. தித்தவெல
உதவிச் செயலாளர் அதிபதி	...	சீ. டபிள்யூ. பன்னில

### படைக்கலச் சேவிதர் திணைக்களம்

படைக்கலச் சேவிதர் :	பிரதிப் படைக்கலச் சேவிதர் :
ரெனீ அபேசிங்ஹ	எச். ஏ. பி. வனசிங்ஹ

### ஹன்சாட் திணைக்களம்

#### ஹன்சாட் பதிப்பாசிரியர் :

என். பி. ஏ. ஈ. டி. குணசிங்ஹ

#### ஹன்சாட் பிரதிப் பதிப்பாசிரியர் :

டபிள்யூ. எம். பெர்னாண்டோ

#### ஹன்சாட் உதவிப் பதிப்பாசிரியர் :

எம். ஏ. எம். எம். முஹ்யித்தின்  
சு. மு. பு. ப. சகலசூரிய  
எச். எல். டபிள்யூ. திலாநாயக்க  
சிறில் ஹேவாசம்  
பி. றி. விஜயதாச  
பி. ஏ. விஜயரத்ன  
ஈ. எல். ஜுமாத்  
மீ. ஈ. சி. த சில்வா

#### சிரேஷ்ட ஹன்சாட் அறிக்கையாளர்

எம். லி. எம். லாஹிர்  
பொ. இராசதுரை  
செல்லப்பா நடராசா  
ஜே. குணதாச  
ரி. டபிள்யூ. கருணாரத்ன  
கே. பி. அல்விஸ்  
தொ. ச. லோ. ஜயக்கொடி  
கே. ஜே. ஏ. பெரேரா  
பி. ஜி. தர்மசேன  
கே. பி. தர்மபந்து  
எம். அனோமா மில்லகஸ்தென்ன  
இ. கதிரவேலு

#### ஹன்சாட் அறிக்கையாளர்

டபிள்யூ. ஜஸ்டின் ஜே. பெர்னாண்டோ  
எம். கே. எச். பியசேன  
ஜி. ஏ. றணசிங்க  
பேனாட் பெரேரா  
சாந்தி மாலினி பெர்னாண்டோ  
பி. திலகதாஸ்  
எல். ஏ. பெர்னாண்டோ  
எரிக்கா பெர்னாண்டோ

### உதவிப் படைக்கலச் சேவிதர் :

#### நிர்வாகத் திணைக்களம்

நிர்வாகப் பணிப்பாளர்

நிர்வாகப் பிரதிப் பணிப்பாளர் :

கே. சீவநாயகம்

### சபை ஆவண அலுவலகம் :

கே. குணதாச (பிரதான சபை ஆவண உத்தியோகத்தர்)  
ஏ. சுப்பிரமணியம் (பிரதான சபை ஆவண உத்தியோகத்தர்)  
மில்ற்றன் பெர்னாண்டோ  
மீ. ரம்மண்டஆர்ச்சி  
எச். எல். ஆரியரத்ன

### தாபன அலுவலகம் :

டி. பரணவிதான (பிரதான தாபன உத்தியோகத்தர்)  
எம். றி. மோகனதாஸ் டயஸ்  
லசில் த சில்வா  
ஏ. எப். ஏ. ஆர். பெர்னாண்டோ

### நிதி, கணக்கு அலுவலகம் :

எம். எம். சோம்பால (பிரதான நிதி, கணக்கு உத்தியோகத்தர்)  
எம். டி. சிறிபால  
ரஞ்சன் பதிநாதர்  
கே. டபிள்யூ. சுனில்

### சட்டமூல அலுவலகம் :

எச். ஏ. சுகதபால (பிரதான சட்டமூல உத்தியோகத்தர்)  
டபிள்யூ. ஏ. புத்ததாச  
யூ. விஜேசிங்ஹ  
எம். எல். ஏ. தர்மதாச  
டபிள்யூ. பி. பெரேரா

### குழு அலுவலகம் I

கே. றி. என். த சில்வா (பிரதான குழு உத்தியோகத்தர்)  
ரெனால்ட் ஏ. த சொய்சா  
எஸ். மீ. ஜயசேகர  
என். எம். கே. பெர்னாண்டோ



## குழு அலுவலகம் II

எஸ். எம். சி. பி. சகலசூரிய (பிரதான குழு உத்தியோகத்தர்)

கே. சபாநாயகம்

டப்ளியூ. பள்ளியகுருகே

ஜே. ஆர். கஜவீர ஆர்ச்சிகே

விநியோகம், சேவைகள் அலுவலகம்

ஜே. இலங்கசிங்ஹ (பிரதான விநியோகம், சேவைகள் உத்தியோகத்தர்)

பி. எஸ். போதரகம்

ஈ. எம். பெரேரா

எம். ஜே. எம். போலினஸ் பிரிஸ்

நூனிலையப் பொறுப்பாளர் :

ரி. வி. குனாதிலக்க

உதவி நூனிலையப் பொறுப்பாளர் :

ரி. ரி. எஸ். அமரசேக்கர

பிரதம பாராளுமன்றப் பேச்சு மொழிபெயர்ப்பாளர் :

சிரேஷ்ட பாராளுமன்றப் பேச்சு மொழிபெயர்ப்பாளர் :

என். சுப்பிரமணியம்

டபிள்யூ. என். எச். பி. த விஜேசிங்ஹ

பாராளுமன்றப் பேச்சு மொழிபெயர்ப்பாளர் :

எச். வெத்தசிங்ஹ

எஸ். கே. தம்பிப்பிள்ளை

செல்லையா குமாரசாமி

எம். கே. இராசுலன்

எஸ். ராஜபக்ச

எச். எம். ஷரீப்

ஆர். எஸ். வேதநாயகம்



# **PARLIAMENTARY DEBATES**

**(HANSARD)**

**OFFICIAL REPORT**

**VOLUME 24**

**FIRST PARLIAMENT OF  
THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF  
SRI LANKA**

**THIRD SESSION**

**1983**



PARLIAMENTARY  
DEBATES

(IN PAPER)

OFFICIAL REPORT

VOLUME 24

FIRST PARLIAMENT OF  
THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF  
SRI LANKA

THIRD SESSION

1983



## MEMBERS OF PARLIAMENT

[From 21st July 1977 (including changes to date)]

### A

- Abdul Bakeer Markar, Mohamed (First Beruwala)  
 Abdul Cader, Mohamed Jabir (Second Colombo Central)  
 Abdul Majeed, Mohamedali Ahamed (Sammanturai)  
 Abeygoonasekera George Hector (Hanguranketa)–(died, 4th January, 1981)  
 Abeygunasekera, Rohan (Hanguranketa) (nominated, 11th March, 1981)  
 Abeykoon, Ratnayake Mudiyansele (Hali-ela)  
 Abeyratne, Herath Banda (Yapahuwa)  
 Abeysondera, Sunil Subasiri (Yatinuwara)  
 Abeywardane Mahinda Yapa, (Hakmana) –(by-election, 18th May, 1983)  
 Abeywickrema, Keerthisena Chandrasa (Deniyaya)  
 Abeywickrema, Sumanadasa (Akmeemana) –(resigned, 10th February, 1983)  
 Aboosally, Mohamed Lebbe Marikkar (Balangoda)  
 Adikari, Adikari Mudiyansele Somapala (Kalawewa)  
 Ahamed Fareeth, Meera Lebbe (Second Batticaloa)  
 Akurugoda, Sepala (Baddegama)– (nominated, 14th July, 1981 ; resigned, 10th February, 1983)  
 Alaalasuntharam, Arumugam Murugesu (Kopay)–(nominated, 10th June, 1981)  
 Alawatuwala, Somaweera Wijesinghe (Dodangaslanda)  
 Aluvihare, Alick (Matale)  
 Amarasiri, Matarage Sirisena (Hiniduma)  
 Amaratunga, John Anthony Emmanuel (Wattala)–(nominated, 5th October, 1978)  
 Amirthalingam, Appapillai (Kankesanturai)  
 Ananthasangare, Veerasingham (Kilinochchi)  
 Appuhamy, Ratnayake Mudiyansele (Bandarawela)  
 Atapattu, Dr. Ranjith Kaniska Parakrama (Beliatta)–(resigned, 10th February, 1983 ; re-elected at by-election, 18th May, 1983)  
 Athulath Mudali, Lalith William (Ratmalana)  
 Attanayake, Attanayake Mudiyansele Rambanda (Udadumbara)  
 Attygalle, Dharmasena (Kesbawa)–(resigned, 5th November, 1982)  
 Atukorale, Gamini (Nivitigala)

### B

- Banda, Weerakoon Mudiyansele Gedera Kumburegedera Tikiri (Galagedera)  
 Bandara, Kulatunga Dissanayake Mudiyansele Chandrasoma (Anuradhapura West)  
 Bandaranaike, Priyadarsi Anura Solomon Dias (Second Nuwara Eliya-Maskeliya)

- Bandaranaike, Mrs. Sirimavo Ratwatte Dias (Attanagalla)–(expelled upon Resolution of Parliament, 16th October, 1980)  
 Bandaranayake, Samuel Dias (Gampaha)  
 Bastian, Anura (Colombo West)–(by election, 21st March, 1978)  
 Beligammana, Ratnayake Mudiyansele Chandrasena Ratnayake (Mawanella) – (died, 20th September, 1980)

### C

- Canagaratnam, Mylvaganam (Second Pottuvil)–(elected, 12th September, 1977 ; died, 20th April, 1980)  
 Chandrapala, Debahepuwe Mudiyansele (Kundasale)  
 Cooray, Mannamarakkalage Mervyn Joseph (Panadura)–(nominated, 22nd March, 1983)  
 Corea, Harindra Jayanthi (Chilaw)  
 Cyril, Dr. Patabendi Madduma Baduge (Tissamaharama)–(resigned, 10th February, 1983 ; re-elected at by-election, 18th May, 1983)

### D

- Dahanayake, Wijayananda (Galle) (by-election, 20th December, 1979)  
 Daniel, Mahahithana Aratchchige Anura (Hewaheta)–(resigned, 18th April, 1982)  
 Daniel, Miss Mahahithana Aratchchie, Rupa Sriyani (Hewaheta)–(nominated, 12th July, 1982)  
 Dassanayake, Dassanayake Mudiyansele Ananda (Kotmale)  
 Dayaratne, Petikirige (Amparai)  
 de Alwis, Dr. Maha Amarasinghage Anandatissa (Kotte)  
 de Mel, Ronald Joseph Godfrey (Devinuwara)–(resigned, 9th February, 1983 ; nominated (Bulathsinhala)–9th February, 1983)  
 de Silva Dagedera Gamage Albert (Galle)–(election declared void, September, 1979 ; nominated (Kamburupitiya), 22nd November, 1979 ; resigned, 10th February 1983)  
 de Silva, Gonapeenuwala Vithanage Sirisena (Habaraduwa)–(by-election, 18th May, 1983)  
 de Siiva, Merrill Vernon (Minneriya)  
 Devanayagam, Kanapathipillai William (Kalkudah)  
 Dharmadasa Banda, Ratnayake Mudiyansele (Bibile)  
 Dharmalingam, Visvanathar (Manipay)  
 Dias, Don Vincent (Badulla)  
 Dissanayake, Lionel Gamini (First Nuwara Eliya-Maskeliya)



Dissanayake, Weerasuriya Dissanayake  
Mudiyanselage Punchi Banda (Gampola)  
Dodangodage, Gardiye Hewawasam Amarasiri  
(Baddegama)—(*by-election, 18th May, 1983*)

## E

Ekanayake, Appuhamige Dingiri Banda  
(Medirigiriya)  
Ekanayake, Karapperu Wijetunge Rajapakse  
Mudiyansele (Dambulla)

## F

Fernando, Nicholas Denzil (Negombo)  
Fernando, Dr. Sirikkaththuge Neville Arthur  
(Panadura)—(*resigned, 23rd December, 1981*)  
Fernando, Tyrone Lyle Delano (Moratuwa)  
Fonseka, Gampolage Pathmin (Panadura)  
—(*nominated, 20th January, 1982; resigned, 10th  
February, 1983*)  
Franciscu, Thomaratne Don (MulKirigala)—(*resigned,  
10th February, 1983*)

## G

Galapaththi, Loku Peter Silva  
—(*Devinuwara*)—(*by-election, 18th May, 1983*)  
Ganeshalingam, Poopalapillai (Paddiruppu)  
Gankanda, Muhandiramalage Chandrasekera  
(Pelmadulla)  
Gunasekera, Gamage Don Premaratne  
(Maharagama)—(*resigned, 10th February, 1983*)  
Gunasekera, Ranasinghe Hettiaratchchige Tudor  
Edward Ranasinghe (Mahara)—(*resigned, 10th  
February, 1983*)  
Gunasekera, Senerath Gunasekera Vidaneralalage  
Bennet Dias (Minuwangoda)  
Gunawardene, Dinesh Chandra Rupasinghe  
(Maharagama)—(*by-election, 18th May, 1983*)

## H

Hameed, Abdul Cader Shahul (First Harispattuwa)  
Herat, James Edward Harold (Nattandiya)  
Herat, Sirisena Bandara (Hiriyala)  
Herath, Mrs. Dunutilaka Mudiyanselage Renuka  
Menike (Walapane)  
Herath, Wannihamy Yasapala (Anuradhapura East)  
Hettiaratchi, Indradasa (Horana)  
Hurulle, Edwin Loku Bandara (Horowpotana)

## I

Imbulana, Pema Chandra (Ruwanwella)  
Ishak, Mohamed Haleem (Third Colombo Central)

## J

Jagathsena, Maduwa Hewa Kusumachandra  
(Ambalangoda)—(*by-election, 18th May, 1983*)  
Jalaldeen, Mohamed Aliyar Mohamed (First  
Pottuvil)—(*elected, 12th September, 1977; expelled  
upon Resolution of Parliament, 25th February,  
1983*)  
Jayakody, Jayakody Aratchchige Don Sunil Ranjan  
(Polgahawela)  
Jayakody, Kamalawarna Kumarasinghe  
(Mahara)—(*by-election, 18th May, 1983*)  
Jayakody, Lakshman (Attanagalla) — (*nominated,  
17th December, 1980*)  
Jayasinghe, Donald Shelton (Wattala) — (*died, 9th  
September, 1978*)  
Jayasinghe, Nanayakkara Atulugamage Stephen de  
Silva (Dehiwala)—(*died, 26th September, 1977*)  
Jayasuriya, Gamini Nanda (Homagama)  
Jayatilleke, Jayatilleke Hitihamy Appuhamilage  
Ariyaratne (Divulapitiya)  
Jayatilleke, Lionel (Kuliyapitiya)  
Jayawardena, Mahabalage Don Henry (Kaduwela)  
Jayawickrema, Walter Geoffrey Montague  
(Weligama)  
Jayewardene, Junius Richard (Colombo  
West)—(*assumed office of President, 4th February,  
1978*)

## K

Kannangara, Mrs. Irene Wimala (Galigamuwa)  
Kariyawasam, Dewarakottege Merril Wijesena  
(Agalawatta)  
Karunaratne, Chandra (Nawalapitiya)  
Karunaratne, Nuwarapaksa Hewayalage Asoka  
Mahanama (Rambukkana)  
Karunaratne, Ratnayake Mudiyanselage (Uva-  
Paranagama)  
Karunaratne, Wanasinghe Mudiyanselage (Passara)  
Karunatileke, Lokugamage Rupasena (Bentara-  
Elpitiya)  
Kathiravelupillai, Sivasupramaniam (Kopay) — (*died,  
31st March, 1981*)  
Kaviratne, Ratnayake Mudiyanselage Punchi Banda  
(Rattota)  
Kiriella, Leonard Penryn Bandara  
(Eheliyagoda)—(*by-election, 18th May, 1983*)  
Kularatne Hiripitiyage (Rakwana)  
Kularatne, Kadukannage Ananda  
(MulKirigala)—(*by-election, 18th May, 1983*)  
Kularatne, Mervyn (Eheliyagoda)—(*resigned, 10th  
February, 1983*)  
Kumaradasa, Jayasundera Mudiyanselage  
(Wellawaya)



## L

- Leelaratne, Hettiaratchige Don Lutus (Seruwila)  
 Lokubanda, Herath Mudiyansele Ariyawardanage  
 (Galgamuwa)  
 Lokubandara, Wijesinghe Jayaweera Mudiyansele  
 (Haputale)  
 Lokuge, Gamanie Kulawansa (Kesbewa)  
 -(by-election, 18th May, 1983)

## M

- Maharroof, Mohamed Ehuttar Hadjar (Muttur)  
 Mahindasoma, Gamage Don (Kekirawa)  
 Malawaraarachchi Don Edwin (Kamburu-  
 pitiya) - (resigned, 19th November, 1979)  
 Mallimarachchi Weerasinghe (Kolonnawa)  
 Mathew, Caluwadewage Cyril (Kelaniya)  
 Mathew, Caluwadewage Nanda (Kolonna)  
 Mendis, Wijayapala (Katana)  
 Mohamed, Mohamed Haniffa (Borella)  
 Moonasinghe, Anil Kumar (Matugama)-(by-election,  
 18th May, 1983)  
 Munsoor, Abdul Razak (Kalmunai)  
 Muttetuwegama Sarathchandra (Kalawana)-  
 (by-election 12th January, 1981)

## N

- Naina Marikar, Mohamadu Haniffa Mohamadu  
 (Puttalam)  
 Navaratnam, Vallipuram Nallathamby (Chava-  
 kachcheri)  
 Nelson, Hewa Gajaman Paththinige (Polonnaruwa)

## P

- Pathiranage, Benthota Richard de Silva  
 (Akmeemana)-(by-election, 18th May, 1983)  
 Pathmanathan, Mrs. Ranganayaki (Second  
 Pottuvil)-(nominated, 20th November, 1980)  
 Perera, Kasadoruge Vincent (Yatiantota)  
 Perera, Mahapatabendige Joseph Michael (Ja-Ela)  
 Perera, Mallawaratchige Gamini Jayawickrema  
 (Katugampola)  
 Perera, Mathew Vincent (Colombo North)  
 Perera, Michael Festus Wenceslaus (Wennappuwa)  
 Perera, Owitigalage Somadasa (Bulathsinhala)  
 -(resigned, 2nd February, 1983)  
 Pilapitiya, Abeyratne Bandara Herath  
 (Kalawana)-(vacated seat, 5th January, 1979;  
 nominated, 17th January, 1979; resigned, 15th  
 January, 1981)  
 Piyadasa, Suduweli Kondage (Matara)  
 Premachandra, Gamlath Mohottige (Mawatagama)  
 Premadasa, Ranasinghe (First Colombo Central)  
 Premaratne, Mirihanage Don (Avisawella)  
 Punchi Bandara, Ratnayake Mudiyansele  
 (Monaragala)  
 Punchinilame, Galgamuwa Vidanelage (Ratnapura)

## R

- Rajadurai, Chelliah (First Batticaloa)  
 Rajakaruna, Rajakaruna Mohotti Appuhamilage  
 Sarath Chandra (Dompe)  
 Rajapakse, Gamini (Teldeniya)  
 Ranaraja, Shelton (Senkadagala)  
 Ranasinghe, Mrs. Sunethra (Dehiwela)-(by-election,  
 11th November, 1977)  
 Ranatunga, Chandradasa (Mawanella)-(nominated,  
 20th November, 1980)  
 Rasalingam, Thambipillai (Uduppidy)  
 Ratnam, Karthigesar Ponnambalam (Kayts)  
 Ratnayake, Mrs. Ratnayake Mudiyansele  
 Amarawathie Piyaseeli (Wariyapola)  
 Ratnayake, Ratnayake Mudiyansele Kalubanda  
 (Panduwasnuwara)

## S

- Samaranayake, Punsiri Senaraja Perera  
 (Bandaragama)  
 Samaranayake, Richard Gregory (Second Beruwala)  
 Samaraweera, Polwatte Samaraweera Aratchilage  
 Percy (Welimada)  
 Samaraweera Weerawanni Mudiyansele  
 (Wiyaluwa)  
 Samarawickrema, Arthur Edmund (Colombo East)  
 Sampanthan, Rajavarodayam (Trincomalee)  
 Sellathambu, Xavier Mark (Mullaitivu)  
 Senadheera, Bandulahewa (Karandeniya)-(died,  
 13th March, 1982)  
 Senadheera, Mrs. Daya Sepali (Karan-  
 deniya)-(nominated, 26th March, 1982)  
 Senanayake, Edward Lionel (Mahanuwara)  
 Senanayeke, Maithripala (Medawachchiya)  
 Seneviratne, Cyril Pinto Jayatilleke (Mahiyangana)  
 Seneviratne, Nissanga Aratchilage (Kegalle)  
 Sirisena, Jasenth Liyana (Bingiriya)  
 Sivasithamparam, Murugesu (Nallur)  
 Sivasithamparam, Thamodarampillai (Vavuniya)  
 Somaratne, Asokaweera (Ratgama)-(by-election,  
 18th May, 1983)  
 Soosaithasan, Pilesiyan Sosai (Mannar)  
 Sumathiratne, Piyaweera (Habaraduwa)-(resigned,  
 10th February, 1983)

## T

- Thilakasekara, Ryter (Ambalangoda)-(resigned, 10th  
 February, 1983)  
 Thiruchelvam, Dr. Neelakandan (Vadduk-  
 koddai)-(nominated, 1st March, 1983)  
 Thirunavukarasu, Thamodarampillai (Vadduk-  
 koddai)-(died, 1st August, 1982)  
 Thondaman, Savumiamoorthy (Third Nuwara Eliya-  
 Maskeliya)  
 Thurairatnam, Kadiripillai (Point-Pedro)  
 Tillekeratne, Don Edwin (Ratgama)-(resigned, 10th  
 February, 1983)



## U

- Udayaratne, Wickramatilleke Wedaratchilage  
Godfrey Wasantha (Aranayake)  
Udumalebe, Mohamed Ibra Lebe  
(Pottuvil)—(*nominated, 31st March, 1983*)

## W

- Wadigamangawa, Abeysinghe Herath Mudiyanse-  
laga Saddhatissa (Anamaduwa)—(*election declared void,  
18th February, 1980*)  
Wadigamangawa, Asoka—(*by-election, 7th May,  
1980*)  
Waidyaratna, Norman James (Balapitiya)  
Walagambahu, Rajapriya Dayaratne (Mihintale)  
Wanigaratne, Abana Kapuge Don (Deraniyagala)  
Wanigasekera, Harish (Hakmana)—(*resigned, 10th  
February, 1983*)  
Wanninayake, Wanninayake Mudiyanse-  
laga Herath Banda (Nikaweratiya)  
Weerasinghe, Puwakdandawe Jinadasa  
(Tangalle)—(*resigned, 10th February, 1983;  
re-elected at by-election, 18th May, 1983*)  
Welagedera, Dingiri Banda (Kurunegala)  
Werapitiya, Tikiri Banda (Pata Dumbara)

- Wickremasinghe, Dayananda Abeywardane  
(Akuressa)  
Wickremasinghe Ranil (Biyagma)  
Wickrematillake, Charles Dias (Baddegama)—  
(*nominated, 6th February, 1981;  
died, 2nd April, 1981*)  
Wickrematillake, Edward Dias (Baddegama)—  
(*died, 28th November, 1980*)  
Wijaya, Gunawardane Chandrakumara  
(Kamburupitiya)—(*by-election, 18th May, 1983*)  
Wijegooneratne, Samaraweera Mudalige Don  
Reginald Valentine (Matugama)—(*resigned, 10th  
February, 1983*)  
Wijekoon, Ukku Banda (Dambadeniya)  
Wijemanne, Vincent Leonald (Kalutara)—(*resigned,  
10th February, 1983; re-elected at by-election,  
18th May, 1983*)  
Wijeratne, Mahendra Surasinghe (Mirigama)  
Wijeratne Banda, Jambugahapitiya Gedera (Laggala)  
Wijesiri, Rankeththage Premachandra (Second  
Harispattuwa)  
Wijetunga, Dingiri Banda (Udunuwara)  
Wijeyeratne, Nissanka Parakrama (Dedigama)

## Y

- Yogeswaran, Vettivelu (Jaffna)



# DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA

## PRESIDENT

His Excellency JUNIUS RICHARD JAYEWARDENE

## CABINET

Prime Minister, Minister of Local Government, Housing & Construction, Minister of Highways and Leader of the House of Parliament	THE HON. RANASINGHE PREMADASA
Minister of Public Administration and Minister of Plantation Industries	THE HON. WALTER GEOFFREY MONTAGUE JAYAWICKREMA
Minister of Social Services	THE HON. NUWARAPAKSA HEWAYALAGE ASOKA MAHANAMA KARUNARATNE
Minister of Cultural Affairs	THE HON. EDWIN LOKU BANDARA HURULLE
Minister of Transport, Minister for Transport Boards and Minister for Private Omnibus Transport	THE HON. MOHAMED HANIFFA MOHAMED
Minister of Agricultural Development & Research	THE HON. GAMANI NANDA JAYASURIYA
Minister of Rural Development	THE HON. IRENE WIMALA KANNANGARA
Minister of Labour	THE HON. CYRIL PINTO JAYATILLEKA SENEVIRATNE
Minister of Textile Industries	THE HON. WIJAYAPALA MENDIS
Minister of Foreign Affairs	THE HON. ABDUL CADER SHAHUL HAMEED
Minister of Home Affairs	THE HON. KANAPATHIPILLAI WILLIAM DEVANAYAGAM
Minister of Food & Co-operatives	THE HON. SIRISENA BANDARA HERAT
Minister of Industries & Scientific Affairs	THE HON. CALUWADEWAGE CYRIL MATHEW
Minister of Posts & Telecommunications	THE HON. DINGIRI BANDA WIJETUNGA
Minister of Finance & Planning	THE HON. RONALD JOSEPH GODFREY DE MEL
Minister of Lands & Land Development and Minister of Mahaweli Development	THE HON. LIONEL GAMINI DISSANAYAKE
Minister of Parliamentary Affairs & Sports and Chief Government Whip	THE HON. MATHEW VINCENT PERERA
Minister of Trade & Shipping	THE HON. LALITH WILLIAM ATHULATH MUDALI
Minister of Justice	THE HON. NISSANKA PARAKRAMA WIJEYERATNE
Minister of Fisheries	THE HON. MICHAEL FESTUS WENCESLAUS PERERA
Minister of Rural Industrial Development	THE HON. SAVUMIAMOORTHY THONDAMAN
Minister of Youth Affairs & Employment and Minister of Education	THE HON. RANIL WICKREMASINGHE
Minister of State	THE HON. DR. MAHA AMARASINGHAGE ANANDATISSA DE ALWIS
Minister of Regional Development	THE HON. CHELLIAH RAJADURAI
Minister of Health	THE HON. SUNETHRA RANASINGHE



MINISTERS NOT IN THE CABINET

Minister  
Minister  
Minister  
Minister

MR. TIKIRI BANDA WERAPITIYA  
JAMES EDWARD HAROLD HERAT  
MR. LIONEL JAYATILLEKE  
MR. WIJESINGHE JAYAWEERA MUDIYANSELAGE  
LOKUBANDARA

(The President has assigned to himself the subjects and functions pertaining to the Ministry of Defence, the Ministry of Plan Implementation, the Ministry of Janata Estates Development, the Ministry of State Plantations, the Ministry of Higher Education and the Ministry of Power and Energy.)



## DISTRICT MINISTERS

District Minister, Colombo	MR. WEERASINGHE MALLIMARACHCHI
District Minister, Gampaha	MR. JAYATILLEKE HITIHAMY APPUHAMILAGE ARIYARATNE JAYATILLEKE
District Minister, Kalutara	MR. INDRADASA HETTIARATCHI
District Minister, Kandy	MR. WEERASURIYA DISSANAYAKE MUDIYANSELAGE PUNCHI BANDA DISSANAYAKE
District Minister, Matale	MR. KARAPPERU WIJETUNGE RAJAPAKSE MUDIYANSELE EKANAYAKE
District Minister, Nuwara Eliya	MRS. DUNUTILAKA MUDIYANSELAGE RENUKA MENIKE HERATH
District Minister, Galle	MR. LOKUGAMAGE RUPASENA KARUNATILLEKE
District Minister, Matara	MR. KEERTHISENA CHANDRADASA ABEYWICKREMA
District Minister, Kurunegala	MR. MALLAWARATCHIGE GAMINI JAYAWICKREMA PERERA
District Minister, Puttalam	MR. WANNINAYAKE MUDIYANSELAGE HERATH BANDA WANNINAYAKE
District Minister, Anuradhapura	MR. KULATUNGA DISSANAYAKE MUDIYANSELAGE CHANDRASOMA BANDARA
District Minister, Polonnaruwa	MR. MERRIL VERNON DE SILVA
District Minister, Kegalle	MR. NISSANKA ARATCHILAGE SENEVIRATNE
District Minister, Ratnapura	MR. CALUWADEWAGE NANDA MATHEW
District Minister, Badulla	MR. RATNAYAKE MUDIYANSELAGE APPUHAMY
District Minister, Moneragala	MR. RATNAYAKE MUDIYANSELAGE ABEYKOOON
District Minister, Trincomalee	MR. HEWA GAJAMAN PATHTHINIGE NELSON
District Minister, Amparai	MR. PETIKIRIGE DAYARATNE
District Minister, Batticaloa	MR. MOHAMEDALI AHAMED ABDUL MAJEED
District Minister, Mannar	MR. MOHAMED EHUTTAR HADJIAR MAHAROOF
District Minister, Vavuniya	MR. GAMAGE DON MAHINDASOMA
District Minister, Mullaitivu	MR. ABDUL RAZAK MUNSOOR
District Minister, Jaffna	MR. UKKU BANDA WIJEKOOON



## DEPUTY MINISTERS

Deputy Minister of Defence	MR. TIKIRI BANDA WERAPITIYA
Deputy Minister of Janatha Estates Development	MR. JAMES EDWARD HAROLD HERAT
Deputy Minister of Finance & Planning	MR. MOHAMADU HANIFFA MOHAMADU NAINA MARIKAR
Deputy Minister of Plan Implementation	MR. DINGIRI BANDA WELAGEDERA
Deputy Minister of Home Affairs	MR. POLWATTE SAMARAWEEERA ARATCHILAGE PERCY SAMARAWEEERA
Deputy Minister of Plantation Industries	MR. ALICK ALUVIHARE
Deputy Minister of Social Services	MR. JASENTHU LIYANA SIRISENA
Deputy Minister of Cultural Affairs	MR. WEERAKOON MUDIYANSELAGE GEDERA KUMBUREGEDERA TIKIRI BANDA
Deputy Minister of Transport	MR. HIRIPITIYAGE KULARATNE
Deputy Minister of Power & Energy	MR. PETIKIRIGE DAYARATNE
Deputy Minister of Local Government, Housing & Construction	MR. PEMA CHANDRA IMBULANA
Deputy Minister of Mahaweli Development	MR. MOHAMED LEBBE MARIKKAR ABOOSALLY
Deputy Minister of Labour	MR. MAHAPATABENDIGE JOSEPH MICHAEL PERERA
Deputy Minister of Agricultural Development and Research	MR. SUNIL SUBASIRI ABYESUNDERA
Deputy Minister of Posts & Telecommunications	MR. MOHAMEDALI AHAMED ABDUL MAJEED
Deputy Minister of Textile Industries	MR. RATNAYAKE MUDIYANSELAGE DHARMADASA BANDA
Deputy Minister of Foreign Affairs	MR. TYRONNE LYLE DELANO FERNANDO
Deputy Minister of Industries & Scientific Affairs	MR. NICHOLAS DENZIL FERNANDO
Deputy Minister of Justice	MR. SHELTON RANARAJA
Deputy Minister of Food & Co-operatives	MR. RAJAKARUNA MOHOTTI APPUHAMILAGE SARATH CHANDRA RAJAKARUNA
Deputy Minister of State	MR. CHANDRA KARUNARATNE
Deputy Minister of Lands & Land Development	MR. ADIKARI MUDIYANSELAGE SOMAPALA ADIKARI
Deputy Minister of Trade & Shipping	MR. MATARAGE SIRISENA AMARASIRI
Deputy Minister of Youth Affairs & Employment	MR. GAMINI ATUKORALE
Deputy Minister of Rural Industrial Development	MR. SUDUWELI KONDAGE PIYADASA
Deputy Minister of Higher Education	MR. ATTANAYAKE MUDIYANSELAGE RAMBANDA ATTANAYAKE
Deputy Minister of Public Administration	MR. HARINDRA JAYANTHI COREA
Deputy Minister of Fisheries	MR. GAMALATH MOHOTTIGE PREMACHANDRA
Deputy Minister of Education	MR. WEERAWANNI MUDIYANSELAGE SAMARAWEEERA
Deputy Minister of Highways	MR. SOMAWEEERA WIJESINGHE ALAWATUWALA
Deputy Minister for Transport Boards	MR. HERATH BANDA ABEYRATNE
Deputy Minister of Rural Development	MR. MEERA LEBBE AHAMED FAREETH
Deputy Minister of Private Omnibus Transport	MR. RATNAYAKE MUDIYANSELAGE PUNCHI BANDA KAVIRATNE
Deputy Minister of Health	MR. MUHANDIRAMALAGE CHANDRASEKERA GANKANDA
Deputy Minister of Parliamentary Affairs and Sports	MR. MIRIHANAGE DON. PREMARATNE
Deputy Minister of Defence	MR. ANURA BASTIAN
Deputy Minister of Regional Development	MR. DON VINCENT DIAS
Deputy Minister of State Plantations	MR. GALGAMUWA VIDANELAGE PUNCHINILAME



(iv)

COMMITTEE ON PUBLIC EMPLOYERS  
COMMITTEE OF CANDIDATES FOR HIGH POSTS

## THE CHAIRMEN'S PANEL

Mr. U. B. Wijekoon  
Mrs. Renuka Herath

Mr. W. J. M. Lokubandara  
Mr. R. Sampanthan

## COMMITTEES OF THE PARLIAMENT

### COMMITTEE OF SELECTION

Al Haj M. Abdul Bakeer Markar, Speaker  
(Chairman)  
Mr. R. Premadasa  
Mr. M. Vincent Perera  
Mr. S. Thondaman  
Mr. D. B. Wijetunga  
Mr. M. A. Abdul Majeed  
Mr. M. Joseph Michael Perera  
Mr. A. Amirthalingam  
Mr. M. Sivasithamparam  
Mr. Maithripala Senanayeke  
Mr. Sarath Muttetuwegama

Mr. R. Premadasa, Leader of the House of Parliament  
Mr. A. Amirthalingam, Leader of the Opposition  
Mr. M. Vincent Perera, Chief Government Whip  
Mr. X. M. Sellathambu, Chief Opposition Whip  
Mr. S. Thondaman  
Mr. W. J. M. Lokubandara  
Mr. Harindra Corea  
Mr. Sarath Muttetuwegama  
Mr. Maithripala Senanayeke

### HOUSE COMMITTEE

Al Haj M. Abdul Bakeer Markar, Speaker  
(Chairman)  
Mr. M. Vincent Perera  
Mrs. Sunethra Ranasinghe  
Mr. Weerasinghe Mallimarachchi  
Mr. Shelton Ranaraja  
Mr. M. Haleem Ishak  
Mr. P. Ganeshalingam  
Mr. D. M. Chandrapala  
Mr. Sunil Ranjan Jayakody  
Mr. V. Yogeswaran

Mr. R. Premadasa  
Mr. Norman Waidyaratna  
Mr. Lalith Athulath Mudali  
Mr. S. Thondaman  
Mr. A. C. S. Hameed  
Mr. Tyronne Fernando  
Mr. V. N. Navaratnam  
Mr. M. Sivasithamparam  
Mr. E. L. Senanayake  
Mr. Maithripala Senanayeke

### COMMITTEE ON PRIVILEGES

### COMMITTEE ON PUBLIC PETITIONS

### COMMITTEE ON STANDING ORDERS

Al Haj M. Abdul Bakeer Markar, Speaker  
(Chairman)  
Mr. Norman Waidyaratna, Deputy Speaker  
Mr. Edmund Samarawickrema, Deputy Chairman  
of Committees  
Mr. R. Premadasa  
Mr. Lalith Athulath Mudali  
Mr. W. J. M. Lokubandara  
Mr. K. P. Ratnam  
Mr. Ananda Dassanayake  
Mr. T. Sivasithamparam

Al Haj M. Abdul Bakeer Markar, Speaker  
(Chairman)  
Mr. S. Thondaman  
Mr. A. M. R. B. Attanayake  
Mr. Rohan Abeygunasekera  
Mr. V. Anandasangare  
Mr. Merrill Kariyawasam  
Mr. Sarath Muttetuwegama  
Mr. Chandra Ranatunga  
Mr. R. P. Wijesiri  
Mr. M. Sivasithamparam

### COMMITTEE ON PUBLIC ACCOUNTS

### COMMITTEE ON PARLIAMENTARY BUSINESS

Al Haj M. Abdul Bakeer Markar, Speaker,  
(Chairman)  
Mr. Norman Waidyaratna, Deputy Speaker  
Mr. Edmund Samarawickrema, Deputy Chairman  
of Committees

Mr. P. S. Soosaitathan (Chairman)  
Mr. W. J. M. Lokubandara  
Mr. W. P. B. Dissanayake  
Mr. Abdul Razak Munsoor  
Mr. G. M. Premachandra  
Mr. Lakshman Jayakody  
Mr. Dayaratne Walagambahu  
Mr. Mahendra Wijeratne  
Mr. R. P. Wijesiri  
Mr. R. Sampanthan



## COMMITTEE ON PUBLIC ENTERPRISES

Mr. M. S. Amarasiri (Chairman)  
 Mr. Ariyaratne Jayatilleke  
 Mr. U. B. Wijekoon  
 Mr. Harindra Corea  
 Mr. J. L. Sirisena  
 Mr. Rohan Abeygunasekera  
 Mr. J. A. E. Amaratunga  
 Mr. M. Haleem Ishak  
 Mr. T. Rasalingam  
 Mr. P. S. Soosaithasan

## LEGISLATIVE STANDING COMMITTEES

*Standing Committee "A"*

Mrs. Sunethra Ranasinghe  
 Mr. K. W. R. M. Ekanayake  
 Mr. H. G. P. Nelson  
 Mr. Harindra Corea  
 Mr. Tyronne Fernando  
 Mr. M. L. Ahamed Fareeth  
 Mr. K. P. Ratnam  
 Mr. Jabir A. Cader  
 Mr. Chandra Gankanda  
 Mr. Anura Bandaranaike  
 Mrs. Amarawathie Piyaseeli Ratnayake  
 Mr. R. M. K. B. Ratnayake  
 Mr. T. Rasalingam  
 Mr. Mahendra Wijeratne  
 Mr. R. P. Wijesiri  
 Mr. Sampanthan  
 Mrs. Daya Sepali Senadheera

*Standing Committee "B"*

Mr. Ariyaratne Jayatilleke  
 Mr. Merrill de Silva  
 Mr. G. D. Mahindasoma  
 Mr. H. B. Wanninayake  
 Mr. H. B. Abeyratne  
 Mr. S. W. Alawatuwala  
 Mr. V. Anandasangare  
 Mr. A. M. Alaalasuntharam  
 Mr. A. D. B. Ekanayake  
 Mr. P. B. Kaviratne  
 Mr. P. Ganeshalingam  
 Mr. V. N. Navaratnam  
 Mr. S. D. Bandaranayake  
 Mr. H. D. L. Leelaratne  
 Mr. H. M. A. Lokubanda  
 Mr. Dayaratne Walagambahu  
 Mr. J. G. Wijeratne Banda  
 Mr. Senaraja Samaranyake

SELECT COMMITTEE TO EXAMINE THE  
SUITABILITY OF CANDIDATES FOR HIGH POSTS

Mr. R. Premadasa (Chairman)  
 Mr. S. Thondaman  
 Dr. Anandatissa de Alwis  
 Mr. Abdul Razak Munsoor  
 Mr. Harindra Corea  
 Mr. Shelton Ranaraja  
 Mr. A. Amirthalingam  
 Mr. P. S. Soosaithasan

SELECT COMMITTEE TO INQUIRE INTO  
ALLEGATIONS AGAINST  
MR. R. G. SAMARANAYAKE, M.P.

Mr. Gamini Dissanayake (Chairman)  
 Mr. Harindra Corea  
 Mr. Anura Bandaranaike  
 Mr. R. Sampanthan

SELECT COMMITTEE TO INQUIRE INTO THE  
RESPONSIBILITIES OF MINISTERS FOR THE  
CONTINUANCE OF THE EMERGENCY  
FROM 1972-1977

Mr. R. Premadasa (Chairman)  
 Mr. Lalith Athulath Mudali  
 Mr. K. W. Devanayagam  
 Mr. M. Vincent Perera  
 Mr. Ranil Wickremasinghe  
 Mr. M. L. M. Aboosally  
 Mr. Harindra Corea

SELECT COMMITTEE ON PRESS PUBLICATIONS  
RELATING TO MEMBERS OF PARLIAMENT

Dr. Anandatissa de Alwis (Chairman)  
 Mr. M. L. Ahamed Fareeth  
 Mr. Lakshman Jayakody  
 Mr. Sarath Muttetuwegama  
 Mr. Gamini Rajapakse

SELECT COMMITTEE ON ALLEGATIONS BY  
SECOND MEMBER FOR HARISPATTUWA

Mr. R. J. G. de Mel (Chairman)  
 Mr. Festus Perera  
 Mr. K. W. Devanayagam  
 Mr. Ranil Wickremasinghe  
 Mr. J. A. E. Amaratunga  
 Mr. Jabir A. Cader

SELECT COMMITTEE TO INQUIRE INTO THE  
REPRESENTATIONS MADE BY MR. K. C. E. DE  
ALWIS

Mr. Nissanka Wijeyeratne (Chairman)  
 Mr. Gamini Disanayake  
 Mr. K. W. Devanayagam  
 Mr. Festus Perera  
 Mr. Ranil Wickremasinghe  
 Mr. Harindra Corea  
 Mr. M. Sivasithamparam



## CONSULTATIVE COMMITTEES

### *Consultative Committee on Local Government, Housing and Construction*

Mr. R. Premadasa (Chairman)  
Mr. P. C. Imbulana  
Mr. Weerasinghe Mallimarachchi  
Mr. M. E. H. Maharooif  
Mr. H. B. Abeyratne  
Mr. M. D. Premaratne  
Mr. V. Dharmalingam  
Mr. Maithripala Senanayake

### *Consultative Committee on Highways*

Mr. R. Premadasa (Chairman)  
Mr. S. W. Alawatuwala  
Mr. W. J. M. Lokubandara  
Mr. P. Dayaratne  
Mr. Abdul Razak Munsoor  
Mr. V. Dharmalingam  
Mr. Dayaratne Walagambahu  
Mr. Maithripala Senanayake

### *Consultative Committee on Defence*

Mr. T. B. Werapitiya (Chairman)  
Mr. Anura Bastian  
Mr. G. D. Mahindasoma  
Mr. Tyronne Fernando  
Mr. G. V. Punchinilame  
Mr. G. M. Premachandra  
Mr. A. Amirthalingam  
Mr. Lakshman Jayakody  
Mr. Sunil Ranjan Jayakody

### *Consultative Committee on Plan Implementation*

Mr. D. B. Welagedera (Chairman)  
Mr. R. M. Abeykoon  
Mr. U. B. Wijekoon  
Mr. S. W. Alawathuwala  
Mr. A. Amirthalingam  
Mr. M. Haleem Ishak  
Mr. A. D. B. Ekanayake  
Mr. Merrill Kariyawasam  
Mr. Sarath Muttetuwegama  
Mr. Yasapala Herath

### *Consultative Committee on Higher Education*

Mr. A. M. R. B. Attanayake (Chairman)  
Mr. Ariyaratne Jayatilleke  
Mr. M. E. H. Maharooif  
Mr. P. B. Kaviratne  
Mr. Rohan Abeygunasekera  
Mr. Ananda Dassanayake  
Dr. W. Dahanayake  
Mr. Dayaratne Walagambahu  
Mr. M. Sivasithamparam

### *Consultative Committee on Janatha Estates Development*

Mr. Harold Herat (Chairman)  
Mr. K. Abeywickrema  
Mr. N. A. Seneviratne  
Mrs. Renuka Herath  
Mr. J. L. Sirisena  
Mr. Bennet Gunasekera  
Mr. K. Vincent Perera  
Mr. A. K. D. Wanigaratne  
Mr. R. P. Wijesiri  
Mr. T. Sivasithamparam

### *Consultative Committee on State Plantations*

Mr. G. V. Punchinilame (Chairman)  
Mr. W. J. M. Lokubandara  
Mr. Rupasena Karunatillaka  
Mr. M. L. M. Aboosally  
Mr. Percy Samaraweera  
Mr. R. M. Karunaratne  
Mr. K. Thurairatnam  
Mr. R. P. Wijesiri

### *Consultative Committee on Power and Energy*

Mr. P. Dayaratne (Chairman)  
Mr. M. A. Abdul Majeed  
Mr. R. M. Punchibandara  
Mr. H. D. L. Leelaratne  
Mr. Asoka Wadigamangawa  
Mr. R. P. Wijesiri  
Mr. T. Sivasithamparam



*Consultative Committee on Public Administration*

Mr. Montague Jayawickrema (Chairman)  
Mr. Harindra Corea  
Mr. W. J. M. Lokubandara  
Mr. U. B. Wijekoon  
Mr. M. L. M. Aboosally  
Mr. K. P. Ratnam  
Mr. Sarath Muttetuwegama  
Mr. E. L. Senanayake  
Mr. Maithripala Senanayake

*Consultative Committee on Plantation Industries*

Mr. Montague Jayawickrema (Chairman)  
Mr. Alick Aluvihare  
Mr. Harold Herat  
Mr. K. Abeywickrema  
Mr. Merrill Kariyawasam  
Mr. Lakshman Jayakody  
Mr. Ananda Dassanayake  
Mr. Sarath Muttetuwegama  
Mr. T. Rasalingam  
Mr. E. L. Senanayake

*Consultative Committee on Social Services*

Mr. N. H. A. M. Karunaratne (Chairman)  
Mr. J. L. Sirisena  
Mr. M. L. Ahamed Fareeth  
Mr. K. P. Ratnam  
Mr. S. D. Bandaranayake  
Mr. J. G. Wijeratne Banda

*Consultative Committee on Cultural Affairs*

Mr. E. L. B. Hurulle (Chairman)  
Mr. W. M. G. T. Banda  
Mr. W. J. M. Lokubandara  
Mr. P. C. Imbulana  
Mr. P. B. Kaviratne  
Mr. K. P. Ratnam  
Mr. R. M. Karunaratne  
Mr. Gamini Rajapakse  
Mr. Dayananda Wickremasinghe  
Mr. R. P. Wijesiri

*Consultative Committee on Transport*

Mr. M. H. Mohamed (Chairman)  
Mr. H. Kularatne  
Mr. A. C. S. Hameed  
Mr. M. L. M. Aboosally  
Mr. Wasantha Udayaratne  
Mr. W. M. Karunaratne  
Mr. J. M. Kumaradasa  
Mr. R. P. Wijesiri  
Mr. M. Sivasithamparam

*Consultative Committee on Transport Boards*

Mr. M. H. Mohamed (Chairman)  
Mr. H. B. Abeyratne  
Mr. Abdul Razak Munsoor  
Mr. M. A. H. Maharooof  
Mr. M. H. M. Naina Marikar  
Mr. A. M. Alaalasuntharam  
Mr. K. Vincent Perera  
Mr. R. P. Wijesiri

*Consultative Committee on Private Omnibus Transport*

Mr. M. H. Mohamed (Chairman)  
Mr. P. B. Kaviratne  
Mr. M. L. Ahamed Fareeth  
Mr. M. Haleem Ishak  
Mr. H. M. A. Lokubanda  
Mr. M. Sivasithamparam

*Consultative Committee on Agricultural Development and Research*

Mr. Gamani Jayasuriya (Chairman)  
Mr. S. S. Abeysondera  
Mr. W. P. B. Dissanayake  
Mr. H. G. P. Nelson  
Mr. Jayawickrema Perera  
Mr. K. D. M. C. Bandara  
Mr. Weerawanni Samaraweera  
Mr. P. Ganeshalingam  
Miss Sriyani Daniel  
Mr. S. D. Bandaranayake

*Consultative Committee on Rural Development*

Mrs. Wimala Kannangara, M.B.E. (Chairman)  
Mr. M. L. Ahamed Fareeth  
Mr. Ariyaratne Jayatilleke  
Mr. G. M. Premachandra  
Mr. V. Anandasangare  
Mr. Ananda Dassanayake  
Mr. H. D. L. Leelaratne  
Mr. A. K. D. Wanigaratne

*Consultative Committee on Labour*

Mr. C. P. J. Seneviratne (Chairman)  
Mr. M. Joseph Michael Perera  
Mr. R. M. Appuhamy  
Mr. W. P. B. Dissanayake  
Mr. D. Vincent Dias  
Mr. D. M. Chandrapala  
Mr. Ananda Dassanayake  
Mr. Sarath Muttetuwegama  
Mr. P. S. Soossaitthasan



*Consultative Committee on Health*

Mrs. Sunethra Ranasinghe (Chairman)  
 Mr. Chandra Gankanda  
 Mr. W. J. M. Lokubandara  
 Mr. Norman Waidyaratna  
 Mr. V. Yogeswaran  
 Mr. Dayaratne Walagambahu  
 Mr. Maithripala Senanayake

*Consultative Committee on Textile Industries*

Mr. Wijayapala Mendis (Chairman)  
 Mr. R. M. Dharmadasa Banda  
 Mr. Merrill de Silva  
 Mr. A. M. Alaalasuntharam  
 Mr. Bennet Gunasekera  
 Mr. S. D. Bandaranayake  
 Mr. A. K. D. Wanigaratne  
 Mr. Mahendra Wijeratne

*Consultative Committee on Foreign Affairs*

Mr. A. C. S. Hameed (Chairman)  
 Mr. Tyrone Fernando  
 Mr. Norman Waidyaratna  
 Mr. Harindra Corea  
 Mr. Lakshman Jayakody  
 Mr. V. Dharmalingam  
 Mr. Anura Bandaranaike  
 Mr. Sarath Muttetuwegama  
 Mr. M. Sivasithamparam

*Consultative Committee on Home Affairs*

Mr. K. W. Devanayagam (Chairman)  
 Mr. Percy Samaraweera  
 Mr. K. W. R. M. Ekanayake  
 Mr. Ariyaratne Jayatilleke  
 Dr. W. Dahanayake  
 Mrs. R. Pathmanathan  
 Mr. S. D. Bandaranayake  
 Mr. Chandra Ranatunga  
 Mr. X. M. Sellathambu

*Consultative Committee on Food & Co-operatives*

Mr. S. B. Herat (Chairman)  
 Mr. Sarathchandra Rajakaruna  
 Mr. G. D. Mahindasoma  
 Mr. Indradasa Hettiarachchi  
 Mr. V. Anandasangare  
 Mr. R. M. K. B. Ratnayake  
 Mr. R. P. Wijesiri  
 Mrs. Daya Sepali Senadheera

*Consultative Committee on Industries & Scientific Affairs*

Mr. C. Cyril Mathew (Chairman)  
 Mr. N. Denzil Fernando  
 Mr. Abdul Razak Munsoor  
 Mr. J. A. E. Amaratunga  
 Mr. M. D. H. Jayawardena  
 Mr. Chandra Ranatunga  
 Mr. R. P. Wijesiri

*Consultative Committee on Posts and Telecommunications*

Mr. D. B. Wijetunga (Chairman)  
 Mr. M. A. Abdul Majeed  
 Mr. H. B. Wanninayake  
 Mr. Chandra Gankanda  
 Mr. D. Vincent Dias  
 Mr. A. M. Alaalasuntharam  
 Mr. M. Haleem Ishak  
 Mr. W. M. Karunaratne  
 Mr. J. G. Wijeratne Banda

*Consultative Committee on Finance & Planning*

Mr. R. J. G. de Mel (Chairman)  
 Mr. M. H. M. Naina Marikar  
 Mr. Norman Waidyaratna  
 Mr. U. B. Wijekoon  
 Mr. K. D. M. C. Bandara  
 Mr. Harindra Corea  
 Mr. J. A. E. Amaratunga  
 Mr. Lakshman Jayakody  
 Mr. Anura Bandaranaike  
 Mr. P. S. Soosaithasan

*Consultative Committee on Lands & Land Development*

Mr. Gamini Dissanayake (Chairman)  
 Mr. A. M. S. Adikari  
 Mr. M. A. Abdul Majeed  
 Mr. Merrill de Silva  
 Mr. K. D. M. C. Bandara  
 Mr. Ananda Dassanayake  
 Mr. Anura Bandaranaike  
 Mr. H. M. A. Lokubanda  
 Mr. R. Sampanthan

*Consultative Committee on Mahaweli Development*

Mr. Gamini Dissanayake (Chairman)  
 Mr. M. L. M. Aboosally  
 Mr. K. W. R. M. Ekanayake  
 Mr. P. Dayaratne  
 Mr. W. P. B. Dissanayake  
 Mr. M. S. Amarasiri  
 Mr. Rohan Abeygunasekera  
 Mr. A. D. B. Ekanayake  
 Mr. P. Ganeshalingam  
 Mr. Ananda Dassanayake



*Consultative Committee on Parliamentary  
Affairs & Sports*

Mr. M. Vincent Perera (Chairman)  
Mr. M. D. Premaratne  
Mr. Edmund Samarawickrema  
Mr. Indradasa Hettiarachchi  
Mr. M. Haleem Ishak  
Miss Sriyani Daniel  
Mr. V. Yogeswaran  
Mrs. Amarawathie Piyaseeli Ratnayake  
Mr. X. M. Sellathambu

*Consultative Committee on Trade & Shipping*

Mr. Lalith Athulath Mudali (Chairman)  
Mr. M. S. Amarasiri  
Mr. N. A. Seneviratne  
Mr. S. K. Piyadasa  
Mr. M. Haleem Ishak  
Mr. Jabir A. Cader  
Mr. Lakshman Jayakody  
Mr. K. Thurairatnam  
Mr. Dayananda Wickremasinghe

*Consultative Committee on Justice*

Mr. Nissanka Wijeyeratne (Chairman)  
Mr. Shelton Ranaraja  
Mr. W. J. M. Lokubandara  
Mr. M. L. Ahamed Fareeth  
Mr. Norman Waidyaratna  
Mr. M. D. H. Jayawardena  
Mr. V. N. Navaratnam  
Mr. Anura Bandaranaike  
Mr. Gamini Rajapakse

*Consultative Committee on Fisheries*

Mr. Festus Perera (Chairman)  
Mr. G. M. Premachandra  
Mr. Harold Herat  
Mr. Tyronne Fernando  
Mr. M. Haleem Ishak  
Mr. K. Thurairatnam  
Mr. P. S. Soosaitasan

*Consultative Committee on Rural Industrial  
Development*

Mr. S. Thondaman (Chairman)  
Mr. S. K. Piyadasa  
Mr. W. J. M. Lokubandara  
Mr. Chandra Gankanda  
Mr. J. L. Srisena  
Mr. Merril Kariyawasam  
Mr. Bennet Gunasekera  
Mr. K. Thurairatnam  
Mr. S. D. Bandaranayake

*Consultative Committee on Youth  
Affairs & Employment*

Mr. Ranil Wickremasinghe (Chairman)  
Mr. Gamini Atukorale  
Mr. H. B. Wanninayake  
Mr. Weerawanni Samaraweera  
Mr. G. V. Punchinilame  
Mr. Rohan Abeygunasekera  
Mr. Anura Bandaranaike  
Mr. Anura Bastian  
Mr. V. Yogeswaran  
Mrs. Daya Sepali Senadheera

*Consultative Committee on Education*

Mr. Ranil Wickremasinghe (Chairman)  
Mr. Weerawanni Samaraweera  
Mr. Lionel Jayatilleke  
Mr. Abdul Razak Munsoor  
Mrs. Renuka Herath  
Mr. G. M. Premachandra  
Mr. Anura Bandaranaike  
Mr. Sarath Muttetuwegama  
Mrs. Amarawathie Piyaseeli Ratnayake  
Mr. T. Rasalingam

*Consultative Committee on State*

Dr. Anandatissa de Alwis (Chairman)  
Mr. Chandra Karunaratne  
Mr. W. J. M. Lokubandara  
Mr. Nanda Mathew  
Mr. Anura Bandaranaike  
Mr. Anura Bastian  
Mr. R. Sampanthan  
Mr. R. G. Samaranyake  
Mr. Senaraja Samaranyake

*Consultative Committee on Regional Development*

Mr. C. Rajadurai (Chairman)  
Mr. D. Vincent Dias  
Mr. P. Dayaratne  
Mr. H. G. P. Nelson  
Mr. Abdul Razak Munsoor  
Mr. M. E. H. Maharroof  
Mr. G. D. Mahindasoma  
Mr. V. N. Navaratnam  
Mrs. R. Pathmanathan  
Mr. S. D. Bandaranayake



## PARLIAMENT

THE SPEAKER

THE DEPUTY SPEAKER AND CHAIRMAN OF  
COMMITTEES

THE DEPUTY CHAIRMAN OF COMMITTEES

AL HAJ M. ABDUL BAKEER MARKAR

MR. NORMAN WAIDYARATNA

MR. EDMUND SAMARAWICKREMA

## PRINCIPAL OFFICIALS

Secretary-General of Parliament

Deputy Secretary-General

Assistant Secretary-General

S. N. SENEVIRATNE

B. S. B. TITAWELLA

C. W. PANNILA

## DEPARTMENT OF THE SERJEANT-AT-ARMS

Serjeant-at-Arms :

RONNIE ABEYSINGHE

Deputy Serjeant-at-Arms :

H. A. B. WANASINGHE

Assistant Serjeant-at-Arms :

## HANSARD DEPARTMENT

Editor of Hansard :

N. P. A. E. D. GUNASINGHE

Deputy Editor of Hansard :

W. M. FERNANDO

Assistant Editors of Hansard :

M. A. M. M. MOHIDEEN

S. M. P. B. SAKALASOORIYA

H. L. W. DISSANAYAKE

CYRIL HEWAWASAM

P. T. WIJAYADASA

B. A. WIJAYARATNE

T. L. JUMAT

D. E. C. DE SILVA

Senior Hansard Reporters :

M. C. M. SAYIRU

P. RAJADURAI

SELLAPPAH NADARAJAH

J. GUNADASA

T. W. KARUNARATNE

K. P. ALWIS

D. S. L. JAYAKODY

K. J. A. PERERA

B. G. DHARMASENA

K. P. DHARMABANDU

M. ANOMA MILLAGASTENNA

E. KATHIRAVELU

Hansard Reporters :

W. JUSTIN J. FERNANDO

M. K. H. PIYASENA

G. A. RANASINGHE

BERNARD PERERA

SHANTI MALINI FERNANDO

P. THILAGADAS

L. A. FERNANDO

ERICA FERNANDO

## ADMINISTRATION DEPARTMENT

Director, Administration :

Deputy Director, Administration :

K. SEEVANAYAGAM

Table Office :

K. GUNADASA (Principal Table Officer)

A. SUBRAMANIAM (Principal Table Officer)

MILTON FERNANDO

D. RAMMANDAARACHCHI

H. L. ARIYARATNA

Establishments Office :

D. PARANAVITANA (Principal Establishments  
Officer)

M. T. MOHANDAS DIAS

LACILLE DE SILVA

A. F. A. R. FERNANDO

Finance and Accounts Office :

M. M. SOMAPALA (Principal Finance & Accounts  
Officer)

M. D. SIRIPALA

RANJAN PATHINATHER

K. W. SUNIL

Bills Office :

H. A. SUGATHAPALA (Principal Bills Officer)

W. A. BUDDHADASA

U. WIJESINGHE

M. L. A. DHARMADASA

W. P. PERERA

Committee Office-I :

K. T. N. DE SILVA (Principal Committee Officer)

RONALD A. DE SOYSA

S. D. JAYASEKERA

N. M. K. FERNANDO



Committee Office-II :

- S. M. C. B. SAKALASOORIYA (Principal Committee Officer)
- K. SABANAYAGAM
- W. PALLIYAGURUGE
- J. R. GAJAWEERA ARACHCHIGE

Chief Parliamentary Interpreter :

- Senior Parliamentary Interpreters :
- N. SUBRAMANIAM
- W. N. H. P. DE WIJESINGHE

Supplies and Services Office :

- J. ILANGASINGHE (Principal Supplies and Services Officer)
- B. S. BODARAGAMA
- E. M. PERERA
- M. J. M. PAULINUS PEIRIS

Parliamentary Interpreters :

- H. WETTASINGHE
- S. K. THAMBIPILLAI
- SELLIAH KUMARASAMY
- M. K. RAHULAN
- S. RAJAPAKSE
- H. M. SHERIFF
- R. S. VETHANAYAKAM

Librarian :

- T. V. GOONETILLEKE

Assistant Librarian :

- T. T. S. S. AMARASEKERA











Dr. Ranjith Kaniska Parakrama Atapattu (Beliatta)  
 Mr. Gardiye Hewawasam Dodangodage Amarasiri  
 (Baddegama)  
 Mr. Somaratne Asokaweera (Rathgama)  
 Mr. Leonard Penryn Bandara Kiriella (Ehiliyagoda)  
 Mr. Kadukannage Ananda Kularatne (Mulkirigala)  
 Mr. Lokuge Gaminie Kulawansa (Kesbawa)  
 Mr. Dinesh Chandra Rupasinghe Gunawardene  
 (Maharagama)  
 Mr. Maduwa Hewa Kusumachandra Jagathsena  
 (Ambalangoda)  
 Mr. Kamalawarna Kumarasinghe Jayakody (Mahara)  
 Mr. Puwak Dandawe Weerasinghe Jinadasa  
 (Tangalle)  
 Mr. Benthota Pathirana Richard de Silva  
 (Akmeemana)  
 Mr. Gonapeenuwala Vithanage Sirisena de Silva  
 (Habaraduwa)  
 Mr. Anil Kumar Moonasinghe (Mathugama)  
 Mr. Abeywardane Mahinda Yapa (Hakmana)  
 Mr. Gunawardane Chandrakumara Wijaya  
 (Kamburupitiya)  
 Mr. Vincent Liyanald Wijemanne (Kalutara)  
 Dr. Patabandi Madduma Baduge Cyril  
 (Tissamaharama)  
 Mr. Loku Galapaththi Peter Silva (Devinuwara)

ජනාධිපති තුමාගෙන් ලත් සන්දේශය  
 சனாதிபதியிடமிருந்து வந்த செய்தி  
 MESSAGE FROM THE PRESIDENT

මහජන ආරක්ෂක ප්‍රකාශනය  
 பொதுசனப் பாதுகாப்புப் பிரகடனம்  
 PUBLIC SECURITY PROCLAMATION

නියෝජ්‍ය කථානායකතුමා  
 (பிரதிச் சபாநாயகர் அவர்கள்)  
 (Mr. Deputy Speaker)

I have received the following Message from His Excellency the President :

ශ්‍රී ලංකා ජනාධිපති  
 இலங்கையின் சனாதிபதி  
 PRESIDENT OF SRI LANKA  
 "Colombo, May 18, 1983.

Hon. Mr. Speaker,

By Proclamation dated May 18, 1983, and made under section 2 of the Public Security Ordinance (Cap 40), as amended by Act No. 8 of 1959 and Law No. 6 of 1978, I have declared that the provisions of Part II of the aforesaid Ordinance shall come into operation on May 18, 1983, throughout Sri Lanka.

2. In compliance with paragraph (4) of Article 155 of the Constitution, I do hereby communicate to Parliament that the reason for making the Proclamation as aforesaid is for the preservation of public order and the maintenance of supplies and services essential to the life of the community.

J. R. Jayewardene,  
 PRESIDENT

Hon. Speaker of the Parliament. "

6-ඊ 70439 (83/05)

නිවේදන  
 அறிவிப்புகள்  
 ANNOUNCEMENTS  
 කථානායකතුමාගේ සභනික  
 சபாநாயகரின் சான்றிதழ்கள்  
 SPEAKER'S CERTIFICATES

I

නියෝජ්‍ය කථානායකතුමා  
 (பிரதிச் சபாநாயகர் அவர்கள்)  
 (Mr. Deputy Speaker)

I wish to announce that I have, under the provisions of Article 79 of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka, endorsed the Certificate on the following Bill on 20th April 1983 :

Appropriation

II

නියෝජ්‍ය කථානායකතුමා  
 (பிரதிச் சபாநாயகர் அவர்கள்)  
 (Mr. Deputy Speaker)

I wish to announce that I have, under the provisions of Article 79 of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka, endorsed the Certificate on the following Bills on 29th April 1983 :

United Muslim Association (Incorporation)

Catholic Bishops' conference in Sri Lanka (Incorporation)

Public Service Mutual Provident Association (Amendment)

III

නියෝජ්‍ය කථානායකතුමා  
 (பிரதிச் சபாநாயகர் அவர்கள்)  
 (Mr. Deputy Speaker)

I wish to announce that I have, under the provisions of Article 79 of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka, endorsed the certificate on the following Bill on 19th May 1983 :

Makola Muslim Orphanage (Incorporation)

ලිපි ලේඛනාදිය පිළිගැන්වීම  
 சமர்ப்பிக்கப்பட்ட பத்திரங்கள்

PAPERS PRESENTED

(1) A By-law and 3 sets of By-laws made under Sections 153 and 157 of the Urban Councils Ordinance (Cap. 255).

(2) Report and Accounts of the Government Owned Business Undertaking of Heavyquip Ltd. for 1981.-[Mr. M. Vincent Perera, on behalf of the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways.]







ඩී. බී. වෙලදෙර මහතා (සැලසුම් ක්‍රියාත්මක කිරීමේ නියෝජ්‍ය ඇමතිතුමා)

(திரு. டி. பி. வெலகெதர—அமைப்புத்திட்டச் செயற்படுத்தல் பிரதி அமைச்சர்)

(Mr. D. B. Welagedera - Deputy Minister of Plan Implementation)

කුරුණෑගල, ජයන්තිපුර, "සමකල" හි පදිංචි ආර්. ඩී. එච්. ප්‍රතිරාජ මහතාගෙන් ලැබුණු පෙත්සමක් මම පිළිගත්වමි.

මෙරිල් කාරියවසම් මහතා (අලවන) (திரு. மெரிஸ் காரியவசம்—அகலவந்த)

(Mr. Merril Kariyawasam-Agalawatta)

I present a petition from Mr. A. D. Sirimanne of A, 1/3, U. C. Houses, Kalutara South.

සරත් මුත්තේවුට්ටෙම මහතා (කලවාන) (திரு. சரத் முத்தேட்டுவெகம—கலவான)

(Mr. Sarath Muttetuwegama-Kalawana)

ගොඩකවෙල, හල්විත්තේ පදිංචි එච්. ජී. අප්පුහාමි මහතාගෙන් ලැබුණු පෙත්සමක් මම පිළිගත්වමි.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (ගාල්ල) (கலாநிதி டபிள்யூ. தஹநாயக்—காஸி)

(Dr. W. Dahanayake-Galle)

I present petitions from (1) Mr. K. G. Hemapala of G/Harumalgoda West Vidyalyaya, Angulugaha, (2) Mr. J. Ellawala of No. 149, Thenkallagoda Road, Eththiligoda, Galle and (3) Mr. D. L. Sumathipala of 'Vijitha', Baduwatta, Labuduwa, Galle.

මහජන පෙත්සම් කාරක සභාවට පැවරිය යුතු යයි නියෝග කරන ලදී. பொதுமனுக் குழுவுக்குச் சாட்டக் கட்டளையிடப்பட்டது. Ordered to be referred to the Public Petitions Committee.

පනත් කෙටුම්පත් පිළිගැන්වීම  
சமர்ப்பிக்கப்பட்ட சட்டமூலங்கள்

BILLS PRESENTED

මහා කොළඹ ආර්ථික කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත  
மகாகொழும்புப் பொருளாதார ஆணைக்குழு (திருத்தம்) சட்டமூலம்

GREATER COLOMBO ECONOMIC COMMISSION (AMENDMENT) BILL

"to amend the Greater Colombo Economic Commission Law, No. 4 of 1978."

පිළිගත්වන ලද්දේ අග්‍රාමාත්‍යතුමා, පලාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා සහ මහාමාර්ග කටයුතු පිළිබඳ ඇමතිතුමා වෙනුවට එම්. වින්සන්ට් පෙරේරා මහතා විසිනි.

1983 ජූනි 7 වන අඟහරුවාද දෙවන වර කියවිය යුතුයයිද, එය මුද්‍රණය කළ යුතුයයිද නියෝග කරන ලදී.

பிரதம அமைச்சரும் உள்நாட்டி, வீடமைப்பு, நிர்மாண அமைச்சரும் பெருவிதிகள் அமைச்சருமானவர் சார்பாக திரு. எம். வின்சன்ட் பெரேரா அவர்களால் சமர்ப்பிக்கப்பட்டது. 1983 ஜூன் 7, செல்வாய்க்கிழமை இரண்டாம் முறையாக மதிப்பிடப்பட வேண்டுமெனவும் அச்சிடப்படவேண்டுமெனவும் கட்டளையிடப்பட்டது

Presented by Mr. M. Vincent Perera on behalf of the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways to be read a Second time upon Tuesday, 7th June 1983, and to be printed.

වාරිමාර්ග (සංශෝධන) පනත් කෙටුම්පත  
நீர்ப்பாசன (திருத்தம்) சட்டமூலம்  
IRRIGATION (AMENDMENT) BILL

"වාරිමාර්ග ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක්"

පිළිගත්වන ලද්දේ ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති සහ මහවැලි සංවර්ධනය පිළිබඳ ඇමති ගාමිණී දිසානායක මහතා විසිනි.

1983 ජූනි 7 වන අඟහරුවාද දෙවන වර කියවිය යුතුයයිද, එය මුද්‍රණය කළ යුතුයයිද නියෝග කරන ලදී.

காணி, காணி அபிவிருத்தி அமைச்சரும் மகாவலி அபிவிருத்தி அமைச்சருமான திரு. காமினி திசாநாயக்க அவர்களால் சமர்ப்பிக்கப்பட்டது. 1983 ஜூன் 7, செல்வாய்க்கிழமை இரண்டாம் முறையாக மதிப்பிடப்பட வேண்டுமெனவும் அச்சிடப்பட வேண்டுமெனவும் கட்டளையிடப்பட்டது.

Presented by Mr. Gamini Dissanayake, Minister of Lands and Land Development and Minister of Mahaweli Development to be read a Second time upon Tuesday, 7th June 1983, and to be printed.

සමුපකාර සමිති (සංශෝධන) පනත් කෙටුම්පත  
கூட்டுறவுச் சங்கங்கள் (திருத்தம்) சட்டமூலம்  
CO-OPERATIVE SOCIETIES (AMENDMENT) BILL

"to amend the Co-operative Societies Law, No. 5 of 1972."

පිළිගත්වන ලද්දේ ආහාර හා සමුපකාර ඇමතිතුමා වෙනුවට එම්. වින්සන්ට් පෙරේරා මහතා විසිනි.

1983 ජූනි 7 වන අඟහරුවාද දෙවන වර කියවිය යුතුයයිද, එය මුද්‍රණය කළ යුතුයයිද නියෝග කරන ලදී.

உணவு, கூட்டுறவு அமைச்சர் சார்பாக திரு. எம். வின்சன்ட் பெரேரா அவர்களால் சமர்ப்பிக்கப்பட்டது. 1983 ஜூன் 7, பெய்வாய்க்கிழமை இரண்டாம் முறையாக மதிப்பிடப்பட வேண்டுமெனவும் அச்சிடப்பட வேண்டுமெனவும் கட்டளையிடப்பட்டது.

Presented by Mr. M. Vincent Perera on behalf of the Minister of Food and Co-operatives to be read a Second time upon Tuesday, 7th June 1983, and to be printed.

ශ්‍රී ලංකා සමුපකාර කළමනාකරණ ආයතන පනත් කෙටුම්පත  
இலங்கைக் கூட்டுறவு முகாமை நிறுவகம் சட்டமூலம்  
SRI LANKA INSTITUTE OF CO-OPERATIVE MANAGEMENT BILL

"to provide for the establishment of the Sri Lanka Institute of Co-operative Management and for matters connected therewith or incidental thereto."

පිළිගත්වන ලද්දේ ආහාර හා සමුපකාර ඇමතිතුමා වෙනුවට එම්. වින්සන්ට් පෙරේරා මහතා විසිනි.

1983 ජූනි 7 වන අඟහරුවාද දෙවන වර කියවිය යුතුයයිද, එය මුද්‍රණය කළ යුතුයයිද නියෝග කරන ලදී.

உணவு, கூட்டுறவு அமைச்சர் சார்பாக திரு. எம். வின்சன்ட் பெரேரா அவர்களால் சமர்ப்பிக்கப்பட்டது. 1983 ஜூன் 7, செல்வாய்க்கிழமை இரண்டாம் முறையாக மதிப்பிடப்பட வேண்டுமெனவும் அச்சிடப்பட வேண்டுமெனவும் கட்டளையிடப்பட்டது.

Presented by Mr. M. Vincent Perera on behalf of the Minister of Food and Co-operatives to be read a Second time upon Tuesday, 7th June 1983, and to be printed.







coming from the Kalutara, Matara, Galle, Ratnapura, Gampaha, Kelaniya, Nuwara Eliya, Tangalle and Matara divisions. Of the 211 complaints, 118 were by UNP supporters, 41 by SLFP supporters and 32 by supporters of Independent candidates.

The serious incidents were as follows: (1) At Point Pedro on 29.4.83 Mr. V. K. Ratnasingham, UNP nominee for the Point Pedro UC, was shot dead by 3 youths. (2) At Valvettiturai on 29.4.83 Mr. S. Rajaratnam, a UNP supporter, was shot dead by 2 youths. (3) At Chavakachcheri, Mr. S. S. Muthiah, a UNP nominee for the Chavakachcheri VC, was shot dead by 6 men. (4) At Point Pedro on 18.5.83 a police mobile patrol was fired on by some unknown persons. (5) At Kadawatha on 15.5.83 an SLFP supporter, had pushed one S. Dharmasena, a UNP supporter who had fallen and when admitted to hospital was found dead. (6) At Hakmana on 9.5.83, Mr. Ariyabulagoda, the SLFP candidate had made a complaint that when he was travelling by jeep his jeep was stoned and one of the occupants of the vehicle had complained of the loss of a gold chain. (7) At Ahangama on 17.5.83, 4 supporters of the SLFP candidate, Mr. Ossie Abeygunasekera, had been stopped when travelling on two motor cycles and assaulted. One of the complainants had been robbed of his purse and wristlet watch. (8) At Beliatta on 15.5.83 the SLFP candidate, Mr. Mahinda Rajapakse's vehicle had been attacked by a crowd causing damage to the extent of Rs. 3,000.

Incidents from 6 a.m. on 18.5.83 to 6 a.m. on 19.5.83. On the day of the poll and the night following, there were 192 cases of crime. This included 3 murders, 37 cases of violence, 4 cases of mischief and 149 miscellaneous acts. The police divisions mostly affected were Mt. Lavinia, Galle, Matara, Tangalle, Ratnapura, Anuradhapura and Jaffna. Of their complaints, 69 were from UNP supporters, 38 by SLFP supporters and 36 complaints from those whose party affiliations are not known. There were 19 complaints by government officers in addition. The previous incidents on this day were at Matara. One Nihal Rajapaksa, UNP supporter, had his jeep stopped by a JVP supporter who had fired a shot with a pistol. Two occupants of the jeep sustained injuries. At Tangalle one M. K. J. Ranjit, a JVP supporter complained that his motor cycle had been stopped and set on fire. He also complained of having been robbed of cash Rs. 200. At Jaffna before polling commenced on 18.5.83, five hand bombs were thrown at five polling booths. Some of the hand bombs were diffused by the army. Three hand bombs placed at the American Mission School Valvettiturai exploded. A bomb was thrown at Perumkilama junction. Incidents had also taken place at Velvettiturai, Jaffna, and Chavakachcheri. At Gampaha, the SLFP candidate

for Mahara and some supporters were involved in an incident in which one person Munasinghe Arachchige Wimal—

නියෝජ්‍ය කථානායකතුමා

(பிரதிச் சபாநாயகர் அவர்கள்)

(Mr. Deputy Speaker)

Order, please!

May I remind the House that an Addendum to the Order Paper has been issued which refers to the appointment of a Select Committee on the Mahara by-election. Therefore it is best not to anticipate any of those events that took place at Mahara because there will be an opportunity to discuss those matters fully. But in this instance it is only a question of mentioning the fact.

ආර්. ප්‍රේමදාස මහතා

(திரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

Only the recorded facts—

නියෝජ්‍ය කථානායකතුමා

(பிரதிச் சபாநாயகர் அவர்கள்)

(Mr. Deputy Speaker)

But even those could be avoided.

ආර්. ප්‍රේමදාස මහතා

(திரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

I could avoid them. But I have gone halfway—

නියෝජ්‍ය කථානායකතුමා

(பிரதிச் சபாநாயகர் அவர்கள்)

(Mr. Deputy Speaker)

Avoid the rest.

ලක්ෂ්මන් ජයකොඩි මහතා (අත්තනගල්ල)

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி—அத்தனகல்ல)

(Mr. Lakshman Jayakody-Attanagalla)

Sir, there is a point of Order, an Order that you wish to give on this particular matter.

නියෝජ්‍ය කථානායකතුමා

(பிரதிச் சபாநாயகர் அவர்கள்)

(Mr. Deputy Speaker)

Yes.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

This is in the Order Book for the 7th.

නියෝජ්‍ය කථානායකතුමා

(பிரதிச் சபாநாயகர் அவர்கள்)

(Mr. Deputy Speaker)

Yes, that is right.



ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(திரு.லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

You have not seen this earlier. It is an addendum which says that a Select Committee on the Mahara by-election is going to be appointed by yourself, by the Hon. Speaker, to go into the various allegations that had been made regarding the electoral process. But here, the Hon. Prime Minister is making a submission as to the acts of violence. He was making this submission not only concerning the Government but with regard to all sides in order to bring it before the House.

නියෝජ්‍ය කථනායකතුමා  
(பிரதீப சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

I know.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(திரு.லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

I would like to bring to your kind notice, Sir, that this addendum does not mean that he is debarred from making his submission now, because up to date there has not been a single complaint looked into. If it is going to be a prima facie case I can understand. I do not know whether you are trying to stall it.

ආර්. ප්‍රේමදාස මහතා  
(திரு. ஆர். பிரேமதாச)  
(Mr. R. Premadasa)

Sir, may I make this suggestion. Let the hon. member raise this point of Order at the end of my submission. I will now refrain from referring to these cases. I am abiding by your Ruling, Sir.

නියෝජ්‍ය කථනායකතුමා  
(பிரதீப சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

That is right.

ආර්. ප්‍රේමදාස මහතා  
(திரு. ஆர். பிரேமதாச)  
(Mr. R. Premadasa)

But he can make that point later.

At Jaffna, at Kandarmadam Sivaprakasam Vidyalayam polling booth, 20 to 25 youths had started throwing bombs and opened fire. An army corporal Bandara was shot dead on the spot and one soldier and two police constables were injured.

Incidents from 6 a.m. on 19.5.83 till 6 a.m. on 23.5.83. There had been 23 incidents of crime during this period, seven of violence, six of mischief and 10 miscellaneous. The police divisions affected were Ratnapura, Kalutara, Badulla and Batticaloa. Complaints have been made chiefly by UNP supporters.

The following serious incidents have been reported at Tangalla. After the results were announced some persons in a private Landrover had damaged a boutique and a house and caused injury to persons. This landrover had been signalled to stop, but had attempted to run over the police officers. One of the police officers had then fired with a rifle and the driver died on the spot of rifle shot injuries.

At Balangoda the Chairman of the Independent Group for the UC Balangoda who won the UC elections had made a complaint of attempted murder. The Chairman had received no injuries. Mr. Aboosally made a complaint against Mr. Fernando whom he had seen armed with clubs approaching him. The front windscreen of his car was damaged. He had fired a shot into the air.

At Batticaloa Mr. Kanagaratnam, alias Thavarajah of Kattankudy complained that he had been pulled out of the car and assaulted. The complainant is a TULF supporter. At Batticaloa on 21.5.83 two vehicles belonging to the Paddy Marketing Board had been completely burnt. The damage is estimated at Rs. 2 1/2 lakhs.

The incidents cited above would indicate that the declaration of the Emergency immediately after the closing of the poll was fully justified. Had the Government declared emergency earlier we would have been criticized for holding the election with the state of emergency on. Had the state of emergency not been declared, there would have been more acts of violence resulting in murder and injury to persons and damage to property on a wide scale, especially on the night of 18th May and thereafter. As a result of the declaration of emergency, violence after the poll is on the decline, except possibly in Batticaloa. The Government does not desire to prolong the emergency for a day longer than necessary. As soon as the situation returns to normal, the emergency will be lifted.

ප්‍රශ්නය සහතික කළේ.

வினா எடுத்தியம்பப்பெற்றது.

Question proposed.

ඒ. අමිර්තලිංගම් මහතා (විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා)  
(திரு. ஏ. அமிர் தலிங்கம்—எதிர்க்கட்சி மு.தலைவர்)  
(Mr. A. Amirthalingam—Leader of the Opposition)

Mr. Deputy Speaker, I wish to make a few observations on the Motion moved by the Hon. Prime Minister. Post-election violence has now given room for pre-election, post-election and even violence on the election day itself. I think the incidents narrated by the Hon. Prime Minister himself make it very clear that violence is not confined to the period after elections, but that there has been considerable violence on the



eve of the Election and even on Election day itself. This has not been confined to any one section or to any one area. The Hon. Prime Minister referred to certain incidents in the Batticaloa District. He referred to a complaint made by one Thavarajah, a TULF supporter, who had complained of having been pulled out of his car and assaulted. But I think the Hon. Prime Minister forgot to mention that that car was set fire to and completely burnt down by these people who pulled Thavarajah out of the car and assaulted him. It may be that the Hon. Prime Minister had overlooked it when he was reading out that complaint. That was one of the first incidents of violence in Batticaloa immediately after the Election.

I have in my hand a sheaf of complaints of violence on the eve of the Election and on Election day itself in the Batticaloa Municipal Council area where the complainants are all supporters of the TULF. I do not want to go into details, but I think the acts of violence in certain parts of the country have been committed with the support of the Armed Forces. Of these complaints, two are from TULF candidates in the Municipal Elections. One is from Mr. A. M. Kalendar Lebbe who was one of our candidates ; he was No. 4 in our list. He makes a complaint about how an Honourable Minister, accompanied by two vehicles loaded with army personnel, had gone and intimidated him the day before the elections.

மத்தியவரசேன

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

Is it the Minister of Home Affairs ?

பி. அமிர்தலிங்கம் மஹா

(திரு. ஏ. அமிர்தலிங்கம்)

(Mr. A. Amirthalingam)

No. no; not the Minister of Home Affairs. I do not want to mention names here because it is not my intention to cause any bitterness, but this is the complaint made by Mr. A. M. Kalendar Lebbe of Manjanthoduwa, Kattankudi, who was one of the TULF candidates in the elections.

Then another candidate, Mr. S. Dharmaratnam of Kottemune, Batticaloa, makes a similar complaint that at 9 a.m. on election day, the same Minister went in a car, accompanied by two jeep-loads of Service men, and even pulled out a revolver, kept it against the chest of this candidate and intimidated him and threatened his supporters.

There is a lady by the name of Mrs. Yogaraja of Pansele Vidiya, Batticaloa, who is running a tea boutique, who complains against the same Minister, accompanied by army men threatening her at 11 o'clock on election day. Then, there are complaints of a

similar nature by a number of people. Apparently, my good old Friend had suddenly decided to go on the war-path and launch this attack and intimidate the people in the Batticaloa Electorate, all to no purpose.

I refer to this just to show that in certain places violence has been by civilians among themselves, but in certain places violence has been with the support and backing of the Armed Forces. This is what happened in Batticaloa. Of course, the Hon. Prime Minister referred to violence in the Jaffna District, which was of a different pattern altogether. We of the TULF were unfortunate as we were at the receiving end of violence from both sides. But we survived and we managed to win all the elections in spite of all the violence.

There was, as the Hon. Prime Minister said, a call for the boycott of the Local Elections and this was followed up by attempts to intimidate and force candidates to withdraw. There were just a few candidates who resisted the pressure. But, of course, as lawyers, we know that once names are handed in, any letters of withdrawal are of no effect. Although a number of candidates may have handed in letters of withdrawal, we categorically took up the position that the TULF will not under any circumstances be cajoled into withdrawing or making any declaration that it was withdrawing; and we stood firm. I should say that the threat of violence in the elections or the actual use of violence in the elections has to be condemned by everybody who values democratic institution.

The Hon. Prime Minister referred to the killing of two of the UNP candidates. In fact, it was the most embarrassing thing from our party point of view because we wanted to meet them at the hustings and we never wanted any harm to be done to any of them. We promptly repudiated those acts of violence and may be that, as a result, the threats turned against us also to some extent. In spite of what some newspapers like the "Sun" tried to make out, we had to face a real situation.

But, I feel it is my duty to draw the attention of the Hon. Prime Minister and the Government to certain developments, - certain incidents, - that followed the shooting of an Army personnel at the Kandarmadam Saivapragasar Vidyasalai Polling Station. That incident took place at about 4.00 or 4.30. Shortly after that, one of the Army officers I think arrived at the spot by helicopter, and the evidence of every one of the people in that neighbourhood is that thereafter the Army went on a spree of violence and arson. They set fire to a number of houses ; 169 houses were damaged ; some houses belonging to poor people were completely gutted down ; some of the houses were partly burnt ; a number of vehicles were burnt. What is worse is that television sets, refrigerators, radio sets and other things were just wantonly smashed up and destroyed. I



[ப. ஈமீர்ஜலிமே மஹா]

am sorry to say that a disciplined force behaved in a disgraceful manner when they robbed jewellery and other things from a number of houses. The hon. Member for Vaddukkodai (Mr. Neelan Tiruchelvam) had got affidavits from very respectable persons with regard to what happened in these houses. I will only refer to some of the damage that was sustained.

In one house belonging to Namasivayam Devarajan of 255, Arasadi Road, Kandarmadam, who is a retired surveyor, the front part of the house, his car and furniture were all burnt. The house was ransacked and the total loss that he sustained by loss of jewellery and various other things was Rs. 150,000. In the house belonging to one Markandu Selvanayagam of 5th Lane, Arasadi Road, Kandarmadam, who is a painter, two rooms in the front part of his house and the verandah were burnt. Jewellery, electronic equipment were all stolen. He lost Rs. 141,900. Then there is one Kandhai Nainar, a man from an under privileged section of the people, a man who came up by hard toil. His house at 5th Lane, Arasadi Road, Kandarmadam, was completely burnt down—a new house which he had built recently. Two mini buses which were parked by that house, because on that day none of those mini-buses dared to go out on the road, were burnt. A Morris Minor car was burnt; his house was burnt and in addition he lost furniture, jewellery, cash and electronic equipment which were all ransacked and stolen. The total loss that this poor man sustained was Rs. 739,500.—(Interruption)—he became a poor man. Now, he is a poor man.

மஹிமீரமே

(அங்கத்தவர் ஓருவர்)  
(A Member)

Poor people cannot buy TV sets and cars.

பி. சிவசிதம்பரமே மஹா (கலீலூர்)

(திரு. எம். சிவசிதம்பரம்—நல்லூர்)  
(Mr. M. Sivasithamparam—Nallur)

He began as a poor man and ended as a poor man.—(Interruption)

பி. ஈமீர்ஜலிமே மஹா

(திரு. ஏ. அமீர்ஜலிமே)  
(Mr. A. Amirthalingam)

Pardon! I think the hon. Member did not follow what I was saying. I said that he started life as a poor man. He is a man from humble beginnings, a man from an under-privileged section of the people. By hard toil he built himself up. He started as a driver, then bought a car and started plying it for hire. He then got some loans and he bought two mini-buses, one for himself and the other with his brother-in-law, and they started plying these. You know, for the mini-buses he has to pay Rs. 12,000 a month as

finance. He was a hard-working man and all that is now lost and he is back to square one. Now he is a poor man who has no means of even feeding his children today. That is the position in which this man is.

Now there is another person by the name of Rasiah Sivalingam. He was the Manager of the Bank of Ceylon, Jaffna. He has also given an affidavit. His car and the front portion of the House were burnt and the jewellery was ransacked and stolen. The losses he sustained amount to Rs. 135,000.

That is a Brahmin priest by the name of Parameswaram Kurukkal Somaskanda Kurukkal of No. 9, Palam Road. He is the Chief Priest of the Sithivinayagar Kovil. His house was partially burnt, furniture was burnt, jewellery was ransacked. Even the Temple chariot was partly burnt. The total loss that he sustained amounts to Rs. 125,000. In that way, there are several people. One of our TULF candidates, Kanagaratnam Murugaratnam of 281, Palaly Road, Kandarmadam.—(Interruption). I am referring to election day, I will come to that if you want.—(Interruption). Is this Parliament or is this your market place? I think this man must be made to shut up and I be allowed to speak.

பி. வி. பூர்ஜிமே மஹா

(திரு. ஜி. வி. பூர்ஜிமே)  
(Mr. G. V. PUNCHILAME)

I want to ask—

பி. ஈமீர்ஜலிமே மஹா

(திரு. ஏ. அமீர்ஜலிமே)  
(Mr. A. Amirthalingam)

This is not question time. You must know what you are talking. You must know your Parliamentary Procedure.

கிமீர்ஜலிமே மஹா

(திரு. சி. சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Order, please!

பி. ஈமீர்ஜலிமே மஹா

(திரு. ஏ. அமீர்ஜலிமே)  
(Mr. A. Amirthalingam)

Sit down!

பி. வி. பூர்ஜிமே மஹா

(திரு. ஜி. வி. பூர்ஜிமே)  
(Mr. G. V. PUNCHILAME)

Sir, I want a ruling.

கிமீர்ஜலிமே மஹா

(திரு. சி. சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Are you on a point of Order?



கீ. வி. பூவிதிலை மறவை  
(திரு. ஜி. வி. புஞ்சிநிலைமே)  
(Mr. G. V. Puchinilame)

I want a clarification.

தலைவர் கவனத்தை  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

If it is not a point of Order then please allow the hon. Leader of the Opposition to speak.

கீ. வி. பூவிதிலை மறவை  
(திரு. ஜி. வி. புஞ்சிநிலைமே)  
(Mr. G. V. Puchinilame)

I want a point clarified.

தலைவர் கவனத்தை  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

There will come a time for you to speak.

கீ. வி. பூவிதிலை மறவை  
(திரு. ஜி. வி. புஞ்சிநிலைமே)  
(Mr. G. V. Puchinilame)

Sir, the car of the Leader of the Opposition has been damaged. He is talking of damage to property of various other people, but we would like to know how his car was damaged.

தலைவர் கவனத்தை  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

He is not in a mood to tell you just now.

கீ. வி. பூவிதிலை மறவை  
(திரு. ஜி. வி. புஞ்சிநிலைமே)  
(Mr. G. V. Puchinilame)

And is he due to get a new car soon ?

பி. அமீர்தலிங்கம்  
(திரு. ஏ. அமீர்தலிங்கம்)  
(Mr. A. Amirthalingam)

Murugaratnam Kanagaratnam was one of our candidates at the Municipal Council Elections.—(Interruption). Please listen to what I am saying. You have no ears; You have only a mouth! That is the trouble with you. You have no ears, and you have no brain.

Murugaratnam's house was ransacked and his clothing, jewellery and electronic equipment were robbed by army personnel. His daughter was to have been married in a few days, and his wife had just returned three days before from Canada with numerous articles for the members of the family and others. All these were stolen from the house, and the total loss sustained by him was Rs. 209,300.

There was also one Kandiah Kumaraswamy, a retired tax officer. His house, car and furniture were burnt and jewellery stolen from his house. The loss he sustained amounted to Rs. 231,985.

கீ. வி. பூவிதிலை மறவை  
(திரு. ஜி. வி. புஞ்சிநிலைமே)  
(Mr. G. V. Puchinilame)

Who valued it ?

பி. அமீர்தலிங்கம்  
(திரு. ஏ. அமீர்தலிங்கம்)  
(Mr. A. Amirthalingam)

It is not my valuation. The owners know the value better than people who steal other's property and transport them. We know the people who got caught transporting other people's goods in 1981. We know it. Please do not make us come out with unpleasant facts. We know why some people were asked to resign. You did not have the guts to face His Excellency the President because of a guilty conscience. Please do not talk.

With Members like you, how can your party win at Ratnapura ? That is why they lost. Because of the poor quality of the Member the party lost. We know it. Do not open your mouth and put your foot in. That is what you are doing, although you may not even understand the idiom. Sir, you must stop this jabbering. People who transport stolen goods dare to come and talk here.

I feel it my duty to bring to the notice of hon. Members of this House the extent of the damage caused by army personnel to innocent people in the Kandarmadam area. No one can say, if they had followed the events that took place in the course of the election campaign, that we were in any way condoning or trying to find excuses for any acts of violence.

Hon. Members asked what happened to me and my car. We were in the midst of an election meeting, and some persons with guns arrived at the meeting.

கீ. வி. பூவிதிலை மறவை  
(திரு. ஜி. வி. புஞ்சிநிலைமே)  
(Mr. G. V. Puchinilame)

Who were they ? Can you give their names ?

பி. அமீர்தலிங்கம்  
(திரு. ஏ. அமீர்தலிங்கம்)  
(Mr. A. Amirthalingam)

I do not know the names of those persons. If I knew the names, I would have mentioned them.

கீ. வி. பூவிதிலை மறவை  
(திரு. ஜி. வி. புஞ்சிநிலைமே)  
(Mr. G. V. Puchinilame)

You cannot go there again. You are afraid to name them. Name the organization if you can.

பி. அமீர்தலிங்கம்  
(திரு. ஏ. அமீர்தலிங்கம்)  
(Mr. A. Amirthalingam)

If I knew their names I would have mentioned them.



சீ. பி. பூவிதிலுமீ மறவை  
(திரு. ஜி. வி. புஞ்சிநிலமே)  
(Mr. G. V. PUNCHINILAME)

You will never mention that organization.

பி. அமீர்தலிங்கமீ மறவை  
(திரு. ஏ. அமிர்தலிங்கம்)  
(Mr. A. Amirthalingam)

Do you expect me to know the names of all these people ?

சீ. பி. பூவிதிலுமீ மறவை  
(திரு. ஜி. வி. புஞ்சிநிலமே)  
(Mr. G. V. PUNCHINILAME)

You do not have the guts to mention the name of that organization.

பி. அமீர்தலிங்கமீ மறவை  
(திரு. ஏ. அமிர்தலிங்கம்)  
(Mr. A. Amirthalingam)

Do you know the names of the thugs who robbed in Ratnapura ?

சீ. பி. பூவிதிலுமீ மறவை  
(திரு. ஜி. வி. புஞ்சிநிலமே)  
(Mr. G. V. PUNCHINILAME)

You are talking rubbish.

பி. அமீர்தலிங்கமீ மறவை  
(திரு. ஏ. அமிர்தலிங்கம்)  
(Mr. A. Amirthalingam)

Do you know the names of the thugs who robbed in Ratnapura ? You ask me to give names !

மன்குறிபரமேன்  
(அங்கத்தவர் ஒருவர்)  
(A Member)

Your own son is doing it.

பி. அமீர்தலிங்கமீ மறவை  
(திரு. ஏ. அமிர்தலிங்கம்)  
(Mr. A. Amirthalingam)

What ?

சீ. பி. பூவிதிலுமீ மறவை  
(திரு. ஜி. வி. புஞ்சிநிலமே)  
(Mr. G. V. PUNCHINILAME)

Your own son is doing it.

பி. அமீர்தலிங்கமீ மறவை  
(திரு. ஏ. அமிர்தலிங்கம்)  
(Mr. A. Amirthalingam)

What did my son do ?

சீ. பி. பூவிதிலுமீ மறவை  
(திரு. ஜி. வி. புஞ்சிநிலமே)  
(Mr. G. V. PUNCHINILAME)

You know what your son did.

பி. அமீர்தலிங்கமீ மறவை  
(திரு. ஏ. அமிர்தலிங்கம்)  
(Mr. A. Amirthalingam)  
No. He only—

சீ. பி. பூவிதிலுமீ மறவை  
(திரு. ஜி. வி. புஞ்சிநிலமே)  
(Mr. G. V. PUNCHINILAME)

You are coming here and talking big, like fighting with the wind.

பி. அமீர்தலிங்கமீ மறவை  
(திரு. ஏ. அமிர்தலிங்கம்)  
(Mr. A. Amirthalingam)

The Government knows and the police know that my son only got a leaflet printed opposing the "tigers" and calling upon the people to vote in the local elections. If the hon. Member wants, I am prepared to produce a copy of the document. I think the police authorities are well aware that this was a leaflet published by the London branch of the TULF and had been sent to Colombo, and because my son happened to be here he took it to a press and wanted to get it printed in a hurry. And the contents of the leaflet were only to this effect: to counter the argument of the Tiger Movement that people engaged in a liberation movement should not participate in elections, whether Parliamentary or local elections. This London branch of the TULF had explained fully how in other countries—in Ireland, in the West Bank of Jordan and various other places—people engaged in liberation movements have used the election machinery for strengthening their position and to show the world that they enjoyed public confidence.

That was the leaflet that he went to get printed. No doubt he was beaten up at the Wellawatte Police Station, but the next day, when they realized what the contents of the leaflet were, he was released, all the leaflets were handed over to him, and the leaflets were distributed.

So, if the hon. Member does not know these things—I think some newspaper which had got a wrong report may have published it—that is what happened. If the hon. Member wants he may check it up from the Hon. Minister for Public Security, who will be able to tell him what the contents of the leaflet that my son had got printed were.

சீ. பி. பூவிதிலுமீ மறவை  
(திரு. ஜி. வி. புஞ்சிநிலமே)  
(Mr. G. V. PUNCHINILAME)

The soliders did not go there to create any trouble. They went there to keep the peace and to assist in the elections. But what happened? That officer was to get married in two weeks' time, the army officer who died.



மனதிடுபட்டேன்  
(அங்கத்தவர் ஒருவர்)  
(A Member)

He was a corporal.

பி. பி. பூங்குண்டி மனது  
(திரு. ஜி. வி. பஞ்சினிலம்)  
(Mr. G. V. PUNCHINILAME)

That man was to be married.

பி. அமீர்தலிங்கம் மனது  
(திரு. ஏ. அமீர்தலிங்கம்)  
(Mr. A. Amirthalingam)

I am on my feet, and this madman is making a mad speech.

நியோக கலாநாயகர்  
(பிரதீப சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Order, please!

பி. பி. பூங்குண்டி மனது  
(திரு. ஜி. வி. பஞ்சினிலம்)  
(Mr. G. V. PUNCHINILAME)

You do not have any sympathy for those people.

நியோக கலாநாயகர்  
(பிரதீப சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Order, please! Kindly continue with the original speech.

பி. அமீர்தலிங்கம் மனது  
(திரு. ஏ. அமீர்தலிங்கம்)  
(Mr. A. Amirthalingam)

I am glad that he raised this question.

மனதிடுபட்டேன்  
(அங்கத்தவர் ஒருவர்)  
(A Member)

You have gone off the track.

பி. அமீர்தலிங்கம் மனது  
(திரு. ஏ. அமீர்தலிங்கம்)  
(Mr. A. Amirthalingam)

So, post-election violence, pre-election violence and election-day violence have assumed a new dimension as far as our part of the country is concerned. That is why in the course of this Debate on the Emergency I have to bring out some of these facts. The Emergency clothes service personnel with additional powers to bring disorderly and unlawful elements under control. But when the service personnel themselves violate the law, who is going to restore order, who is going to maintain the law? If you clothe the same men who went and stole jewellery from houses in Kandarmadam, who went and set fire to houses, with additional powers under an Emergency, what will be the fate of the people concerned?

I fully agree with the total condemnation of the shooting of that poor soldier. I do not for a minute justify it.

மனதிடுபட்டேன்  
(அங்கத்தவர் ஒருவர்)  
(A Member)

Go to the root of it.

பி. அமீர்தலிங்கம் மனது  
(திரு. ஏ. அமீர்தலிங்கம்)  
(Mr. A. Amirthalingam)

That is what I am asking the Government to do. Go to the root of the whole problem. You know, it was customary for the Hon. Minister of Industries and Scientific Affairs to quote editorials from the "Madras Hindu" and advise us as to what we should do. The "Madras Hindu" has written an editorial on the 21st of May on this problem. "Sri Lanka Polls Verdict", is the title of that editorial. In the course of it they say:

"The Government has declared it would take all the necessary steps to end terrorism and, as a first step, has constituted a five-hundred-strong anti-terrorist unit. Mr. Jayewardene might even opt for some drastic measures in the name of restoring law and order in the battered areas."

This is the relevant sentence which I would like the Government to take note of.

"It is essential for the Sri Lanka Government to approach the problem politically rather than through military means, and the start can lie in the realization that there is a profound sense of alienation among the people in the districts dominated by the Tamils and that this move is getting accentuated each passing day."

That is why the president of my party, the hon. Member for Nallur, and I issued a statement in which we asked for a political approach, a political solution, to this problem.

At the time you passed the Prevention of Terrorism Law the Government expected—perhaps hon. Members of this house who voted for it and vociferously supported it thought—that with the passage of that law, with the adoption of stringent measures of investigation and punishment, terrorism could be wiped out. On the contrary, the operation of the Prevention of Terrorism Law for the last four years has only resulted in an escalation of terrorism, in an escalation of violence, and has not in any way solved it. That is why I am referring to the advice—the very sound advice—often quoted by the Hon. Minister of Industries and Scientific Affairs, of the "Hindu" of India—the sound advice that the Government should approach this problem politically.

சிரில் மாதேவ் மனது (கர்மன்தை டா ரீடா கபெய்து சூமதினது)  
(திரு. சிநில் மத்திவ்—கைத்தொழில், விஞ்ஞான அலுவலர்கள் அமைச்சர்)

(Mr. Cyril Mathew—Minister of Industries and Scientific Affairs)

In India they are having enough problems in Assam and Punjab. They should settle those first.







Police Reservists, but this time it was done by the Army. By no stretch of imagination can anyone condone violence of this type by a disciplined force. One does not find fault with them if they go and try to arrest the persons responsible for the violence but to go to distance places and wreak vengeance on property belonging to innocent persons and even to attack persons in a most cruel manner cannot be tolerated.

After the 18th a number of incidents of Army attacking civilians on the roads in Jaffna have taken place. There was one Sriskandarajah who was shot dead. That is a matter which has got to be investigated. If this Sriskandarajah was guilty of any offence, he along with his friends had only gone to the Cashino beach in Karainagar for a bath that day. Some of them had consumed some liquor and they had a fight among themselves. The Navy personnel on suspicion were taking them. The Army which was stationed at the Central College fired a shot and one of the Navy personnel also got injured. That is the way they give vent to their pent up feelings against innocent persons.

It does not end there. On the roads people who go out are not sure what will happen to them at any time. If an Army truck passes by,—they sometimes carry iron rods with them—cyclists passing by are hit on the head. In Myliddy, which comes under my electorate, there was a van which transports prawns from Myliddy to Colombo. This van belonged to Mr. Sivagnanaratnam who is from my electorate and who is also a trader in fish and prawns. This van was loaded with prawns worth a lakh of rupees and it was about to start for Colombo. It was halted in front of this man's house on the KKS—Myliddy Road. An Army truck passed by. They got down and assaulted the driver. He ran into the house. Then they smashed up the van. Every breakable part was broken and the van could not proceed to Colombo and in the situation that was prevailing there, this man could not hire a vehicle to transport his prawns to Colombo and the prawns worth nearly a lakh of rupees decayed, rotted and perished.

This is the sort of violence which is going on in certain parts in the North. I do not say that the Hon. Minister in charge of Internal Security is in any way responsible for it. But when you have an Army which is hundred per cent racially constituted, this becomes inevitable. That is why Professor Virginia A. Leary of the International Commission of Jurists, who visited this country after the violence of May/June 1981 and the further violence of August/September 1981 in her Report to the International Commission of Jurists submitted in December 1981 had this to say on the control of terrorism. I am reading from page 78 of Professor Virginia A. Leary's Report entitled "Ethnic Conflict and Violence in Sri Lanka—Report of a Mission to Sri Lanka in July—August 1981 on behalf of

the International Commission of Jurists by Professor Virginia A. Leary, Faculty of law and Jurisprudence, State University of New York at Buffalo U.S.A." This is what Professor Virginia A. Leary said in her Report at page 78.

සසපාල හේරත් මහතා (නැගෙනහිර අනුරාධපුර)  
(திரு. யசபால ஹேரத்—அனூராதபுரம் கிழக்கு)  
(Mr. Yasapala Herath—Anuradhapura East)

This particular lady had stated at one stage that there is rule of law in Cuba.

பி. அமிர்தலிங்கம் மஹா  
(திரு. எ. அமிர்தலிங்கம்)  
(Mr. A. Amirthalingam)

I do not know about that. (*Interruption.*) She is an American, not a Russian. I think you are making a mistake. This is what she said at page 81 with regard to the role of police and army.

"Consideration should be given to providing Tamils with a larger role in security forces in the areas in which Tamils predominate. The presence of primarily Sinhalese police and army officers in these areas, the actions of some of the security forces and the perception that these forces represent an army of occupation has been unnecessarily provocative and a source of insecurity among Tamils.

Clear directives should be given to police and army officers that assault and torture of detainees is an unacceptable practice. The Court of Appeal recently found that assault occurred on three or four detainees before the Court on petitions for writs of habeas corpus. The government should ensure that such assaults are not part of a consistent administrative pattern by disciplining and prosecuting officers responsible for such practices."

This is what this same report says with regard to the Prevention of Terrorism Law at page 78 :

"In view of the draconian provisions of the 1979 Terrorism Act which violate accepted standards of criminal procedure, the government should urge its parliamentary majority not to re-enact the Act on its expiration in 1982 or to amend it so that its provisions on arrest, detention and evidence conform with the international commitments made by Sri Lanka in ratifying the Covenant on Civil and Political Rights."

Sir, unfortunately contrary to what this Professor expected at its expiration in 1982, the Prevention of Terrorism Law which was first enacted for 18 months has been made a permanent feature of the Statute Book. (*Interruption.*)

The Hon. Minister of Justice says that the punishment or the provisions of the Prevention of Terrorism Law should be made more stringent, should be enhanced further. I think, Sir, that that is not the way to tackle terrorism. You have tried it.—(*Interruption.*) Please do not disturb me; you may reply. I do not want to take too much time. You have tried it for four years. it has been a colossal failure. It has led to escalation of terrorism, it has led to greater



[ඒ. අමීර් හලිංගම් මහතා]

bitterness, it has led to the cleavage becoming wider and wider, and you are not anywhere nearer to solving the problem or politically motivated violence. The Hon. Minister may agree with me or may not agree with me, but he is I think enough of a democrat to agree that I have right to say what I feel, what he feels. Even as he has the right to say what he feels. The future lies in our being able to work our an accepted solution to the problem that both nations, the Tamils and the Sinhalese, are faced with today. That is all that I want to tell the Hon. Minister.

I was just reading what Professor Virginia Leary had advised the Government to do in her report to the International Commission of Jurists. She goes further and says this. I will commend this as very good reading—(Interruption).

මන්ත්‍රීවරයෙක්

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

Unfortunately they are ladies.

ඒ. අමීර් හලිංගම් මහතා

(திரு. ஏ. அமிர் தலிங்கம்)

(Mr. A. Amirthalingam)

Anyhow, I think there is yet a chance for you to meet her and convince her.

“In conformity with this commitment to the rule of law—”

This is what the Government of Sri Lanka professes. So this is what she says :

“In conformity with this commitment to the rule of law, the government should rely on the usual methods of criminal procedure in combating terrorism as well as eliminating the underlying causes which have led to terrorism among Tamil youths. The most effective method of combating terrorism among Tamil youth would appear to be (1) to provide youth equal access to education and employment on the basis of merit, (2) to prevent violence by security forces against Tamils and (3) to provide substantial autonomy to the Tamil population in the North of Sri Lanka.”

This is what this lady advises within three points that she gave in her advice which of course has fallen on deaf ears. It was like pouring water on a duck's back.

“Eliminating the objectionable features of the Terrorism Act should not result in increasing terrorism, since the application of the Act in Sri Lanka and similar Acts elsewhere has not appeared to decrease terrorist activity. On the contrary, there is evidence that the use of tactics permitted by the Act may lead to greater antagonism among the minority groups in which terrorism develops and thus be counter-productive.”

This is what this Professor of the Faculty of Law and Jurisprudence of the State University of New York, Buffalo, U.S.A., who came and reported on behalf of

the International Commission of Jurists, had to say. I will commend this good advice to the Hon. Minister of Justice for his consideration.

Now I would only like to say if you want to work our a solution to this problem which is consistent with the dignity of both sections of the people, which would be beneficial to both sections of the people and which both nations can accept with self-respect, first of all you should not try to rule over us with an army of occupation composed almost 100 per cent of members of the majority nationality.

You know, this same army in 1971 were faced with a situation of terrorism in South Ceylon. But they only caught hold of—they may have tortured, they may have punished—youths and persons who were really suspected of being involved in this terrorist process, at least suspected of being involved. But here this is a mass violence let loose on whole areas and a whole people, people travelling on the roads and people who are far removed, who have not the faintest connection with any of the violence. That is because of the racial background, of the racial antagonism that is developing as a result of these things.

In 1981 we asked the Government, and the Government agreed, that action should be taken against the policemen who were responsible for all the violence and arson. The government agreed. Plaints were filed against some persons who were in the Chunnakam Police and some persons who were in the Kankasanturai Police. Plaints were filed. But what did they do ? The Hon. Minister of Justice has to answer for it. Those men were interdicted for nearly one year, but summons could not be served on them. they were policemen, and yet summons could not be served. So we had to press on the Government to take steps to see that sommons were served. At last, after nearly 1 1/2 years, summons were served and they were noticed to appear in the Magistrate's Court at Mallakam on various charges. What happens ? Suddenly the cases are transferred to Colombo, and a situation is created where the persons affected are frightened to come to give evidence. So up to date, though it is now two years since those incidents took place, these men have not even been asked to plead to the charges. Can you expect the people affected, the people who were the victims of the violence at their hands, to be happy over a situation like that ? Is this justice that you are doing ?

පර්සි සමරවීර මහතා (தலைவர் சபிலேயை கட்டுவது குறித்து)

(திரு. பேரி சமரவீர—உள்நாட்டிலுள்ளவர்கள் பிரதி அமைச்சர்)

(Mr. Percy Samaraweera—Deputy Minister of Home Affairs)

Interdicted policemen should not be asked to go to Jaffna.



பி. அமிர்தலிங்கம்  
(திரு. ஏ. அமிர்தலிங்கம்)  
(Mr. A. Amirthalingam)

The hon. Deputy Minister says that you cannot expect the policemen to go to Jaffna.—(Interruption). No, no, they were not even served with summons. The Police Department could not serve them with summons. In fact, I know how keen the Hon. Minister of Internal Security was that those men should be brought before the courts. They apparently were found to be missing. But the hon. Deputy Minister says you cannot expect interdicted policemen to go to Jaffna. Do you expect the parties affected, who sustained damage, to come to give evidence against them here? So, we have to come to a situation where the interdicted policeman feels that he cannot go there and the affected Tamil man feels that he cannot come and give evidence here. Are we already in a divided country? This is a matter which you have to give your mind to. The miscreants whom the Government agreed to bring to book have up to date not been brought to book for what happened in 1981. I ask the Government, I ask the Hon. Minister in charge of Public Security, to see that at least now these men who were responsible for all the looting, the theft of jewellery, the arson committed against innocent persons are brought to book. That is one of the ways of checking terrorism. If the violence committed by these persons goes unpunished, then it is natural for the people affected to feel, "We cannot get justice at the hands of the Government or at the hands of the courts of law. We will have to take the law into our own hands." That is something which you have to keep in mind.—(Interruption). No, no number of people have been punished, sentenced to death—(Interruption). Some of them have been sentenced to life imprisonment.

சி. சிவசிதம்பரம்  
(திரு. எம். சிவசிதம்பரம்)  
(Mr. M. Sivasithamparam)  
Seven of them.

பி. அமிர்தலிங்கம்  
(திரு. ஏ. அமிர்தலிங்கம்)  
(Mr. A. Amirthalingam)

Seven of them. Some have been sentenced to death. Of course, their sentences may be commuted, but they are awaiting that penalty, and there are a number of others who are in the cell at the Panagoda Army Camp and who are being tortured and humiliated beyond human endurance. That is one of the matters that is rankling in the hearts of Tamil people. You would see that as part of an investigatitive process there may be

some justification for using some third-degree methods. But after every investigation is over, to try to starve people, to assault them, to humiliate them and to make them do the menial jobs in the army cp I think is cruel and will only have the effect of further exacerbating the feelings of the Tamil people. Every report of what is happening in the Panagoda Army Camp, every affidavit that is filed in these various applications before the High Court and the Supreme Court in respect of those persons is only adding fuel to the fire that is burning in the hearts of the Tamil people who are already suffering enough at the hands of the army there and their own compatriots are suffering at the hands of the army here at Panagoda. So, that is one of the things I would request you to look into. If you want to ease the situation, remove these detainees from the panagoda Army Camp and keep them in prison. After all in prison, in civilian custody, at least they have certain minimum freedoms. That is one of the matters which I would urge the government to give their mind to. The withdrawal of the army action against miscreants, removal of these persons who are detained from the clutches of the army at Panagoda, are some of the things which the government should do, and they should see that at least now violence against innocent persons by army personnel stops.

I would appeal to the Hon. minister for Public Security to see that a proper investigation is held and whoever was responsible for arson, the looting and the disgraceful thefts from innocent persons that took place in the Kandaramadam area is brought to book. At a time when we are seeking to clothe the army and the police with Emergency powers in order to deal with situations of violence between civiliance, we are forced to place before this House a situation where the complaint is against the custodians of the law, of even thefts of property committed by custodians of the law. I would appeal to the Government to put a stop to this, to remove this army of occupation from our areas and see that the detainees at Panagoda are removed from the clutches of the army and transferred to prison custody, to fiscal custody. that is all I want to say.

சி. டி. வண்டாரநாயக்க  
(திரு. எஸ். டி. பண்டாரநாயக்க—கம்பஹ)  
(Mr. S. D. Bandaranayake—Gampaha)

Mr. Deputy Speaker, His Excellency the President and his Government have been given a mandate once again in the mini-election that we have had in Sri Lanka on 18th May 1983. The mandate in my opinion has been given : (1) to forge ahead with national unity and, (2) to eliminate terrorism in the North.







වෙනම ද්විධි රාජ්‍යයක් ඉල්ලීමට හේතුවක් මේ පක්ෂ දේශපාලනයයි. ඒ එක්කම උතුරේ ජාතික සේවයක් කරන පොලීසියේ හා සුඩ හමුදාවේ අපේ ගම්බද තරුණයන් මරා දැමීමට හේතුවක් මෙයයි. මෙයින් ආණ්ඩුවට පාලනයක් නීතියක් කැති අපි අපි අතරම ඇත කොටා ගන්නා තත්වයක් පැන නගින බව තරුණ තරුණියන්ට අනතුරු ඇතිවීමක් කීරීමට මම සතුටු වෙමි.

ඉස්තවැදය තුරක් කීරීම සඳහා සමගියේ අන ආණ්ඩුවට දෙන ලෙස කැම ගම්බද මට්ටමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා අනෙක් විරුද්ධ පක්ෂවල සාමාජිකයන්ට මම ආරාධනා කරමි. ඒ එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා අනෙක් විරුද්ධ පක්ෂවල ආයත මට්ටමේ හා මේ මට්ටමේ කැම සාමාජිකයන්ටම සියලුම ප්‍රසිද්ධ රැස්වීම්වලට ආරාධනය කරන මෙන් මම රජයෙන් ඉල්ලා සිටිමි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වශයෙන් සිටින ගමන් ජාතික සමගිය ගොඩ නැගීමේ අරගලය ගෙන යන බවත් අවධාරණයෙන් කියනු කැමැත්තෙමි. මගේ කථාව හමාර කරන්නට පෙර කැම ජාතික අරගලයකදීම පෙරමුණ හත් අපේ මනා සංඝ රත්නයට මෙම අරගලයේදීත් කායකත්වය ගන්නා ලෙස ආරාධනා කරන්නට කැමැත්තෙමි.

**නියෝජ්‍ය කාරක සභාපතිතුමා**  
(*ප්‍රඥාප්තියේ පිරිනිමි තනිපාලන අධ්‍යක්ෂ*)  
(The Deputy Chairman of Committees)

The Member for Attanagalla can speak now and thereafter the Member for Beliatta.

අ. හා. 5.35

**ලක්ෂමන් ජයකොඩි මහතා** (අන්තකලේල)  
(*ශ්‍රී ලක්ෂ්මන් ඉයාකොඩිය - අත්තනගල*)  
(Mr Lakshman Jayakody-Attanagalla)

We have been given time till 8 o'clock and most of us would like to make our comments. I think of all the speeches made here, the Hon. Prime Minister's speech was a guarded speech. In fact it was a statement where he gave us a long list of incidents at that took place.—Mr. Deputy Chairman, of course, you were not in the Chair at that time.—He did come to the incidents Mahara, but when it came to Mahara, we were informed today that we are having a Motion to have a Select Committee on the Mahara By-Election. In the terms of reference are stated all the bad acts done by the SLFP, but at the end of that Motion, it says quite a different story. It says that it is to have a new election law in this country or to obtain recommendations from a Select Committee to have a new election law.

**එම්. වින්සන්ට් පෙරේරා මහතා**  
(*ශ්‍රී ලක්. ආර්. වින්සන්ට් පෙරේරා*)  
(Mr. M. Vincent Perera)

I do not know whether he is discussing the Motion.

**ලක්ෂමන් ජයකොඩි මහතා**  
(*ශ්‍රී ලක්. ලක්ෂ්මන් ඉයාකොඩිය*)  
(Mr. Lakshman Jayakody)

No, I am not discussing the Motion.

**එම්. වින්සන්ට් පෙරේරා මහතා**  
(*ශ්‍රී ලක්. ආර්. වින්සන්ට් පෙරේරා*)  
(Mr. M. Vincent Perera)

You are not entitled to discuss it under Standing Order 36 (2).

**ලක්ෂමන් ජයකොඩි මහතා**  
(*ශ්‍රී ලක්. ලක්ෂ්මන් ඉයාකොඩිය*)  
(Mr. Lakshman Jayakody)

That is on the Order Paper.

**එම්. වින්සන්ට් පෙරේරා මහතා**  
(*ශ්‍රී ලක්. ආර්. වින්සන්ට් පෙරේරා*)

(Mr. M. Vincent Perera)  
May be on the Order Paper. I rise to a point of Order and I draw your attention to Standing Order 36 (2).

**ලක්ෂමන් ජයකොඩි මහතා**  
(*ශ්‍රී ලක්. ලක්ෂ්මන් ඉයාකොඩිය*)  
(Mr. Lakshman Jayakody)

We are not referring to that.

**එම්. වින්සන්ට් පෙරේරා මහතා**  
(*ශ්‍රී ලක්. ආර්. වින්සන්ට් පෙරේරා*)  
(Mr. M. Vincent Perera)

You were just now referring to that. May I be permitted to read the Standing Order. I have not finished my submissions on the point of Order.

You are discussing the Motion ?

**ලක්ෂමන් ජයකොඩි මහතා**  
(*ශ්‍රී ලක්. ලක්ෂ්මන් ඉයාකොඩිය*)  
(Mr. Lakshman Jayakody)

No, I am not. I did not go through the terms of reference of the Motion.

**එම්. වින්සන්ට් පෙරේරා මහතා**  
(*ශ්‍රී ලක්. ආර්. වින්සන්ට් පෙරේරා*)  
(Mr. M. Vincent Perera)

Even that you are not entitled to do.

**නියෝජ්‍ය කාරක සභාපතිතුමා**  
(*ප්‍රඥාප්තියේ පිරිනිමි තනිපාලන අධ්‍යක්ෂ*)  
(The Deputy Chairman of Committees)

What is the point of Order ?

**එම්. වින්සන්ට් පෙරේරා මහතා**  
(*ශ්‍රී ලක්. ආර්. වින්සන්ට් පෙරේරා*)  
(Mr. M. Vincent Perera)

Standing Order 36 (2) says :-

" An Order of the Day, Notice of Motion or amendment of which notice has been given, shall not be anticipated in a debate upon a motion for the adjournment of Parliament or in any other debate. "

**ලක්ෂමන් ජයකොඩි මහතා**  
(*ශ්‍රී ලක්. ලක්ෂ්මන් ඉයාකොඩිය*)  
(Mr. Lakshman Jayakody)

I am not going to refer to it at all.

I only want to say that we ourselves are bringing in amendments, incidents as amendments. I would have definitely come out with all the incidents that happened in Mahara. I know what happened ; we all know what happened. There was so much of violence. I am not going to come out with those incidents now because we have a chance of coming out with all that in the Select Committee itself.



சுரத மூத்தெட்டுவெகமா  
(திரு. சரத் முத்தெட்டுவெகமா)  
(Mr. Sarath Muttetuwegama)

May I be permitted to say something about the point of Order raised by the Hon. Minister before you rule on it. This Motion which has got into the Order Paper refers to certain specific things. Certainly, under the Standing Orders, in the course of this Debate on the Emergency we cannot refer to those things. But, that does not mean that we cannot refer to anything within the geographical limits of the Mahara electorate that had taken place either before or after the 18th of May. These particular things, certainly. But, Mahara electorate is a large electorate. A number of incidents have taken place and there is nothing at all to prevent any Member of this House from referring to those incidents during the course of this Debate on the Emergency except what is referred to in the Motion (*Interruption*)

லக்ஷ்மன் ஜயக்கொடி  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)  
May I proceed ?

நியோக காரண மறுபரிசீலனை  
(குழுக்களின் பிரதித் தளபாளர் அவர்கள்)  
(The Deputy Chairman of Committees)  
That will be better.

லக்ஷ்மன் ஜயக்கொடி  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)  
If you cannot give a ruling, we are not going to touch on this.

அனுர பண்டாரநாயக்க  
(திரு. அனுர பண்டாரநாயக்க)  
(Mr. Anura Bandaranaike)  
I object to the Hon. Minister intervening in this. Who is giving the ruling ?

லக்ஷ்மன் ஜயக்கொடி  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)  
But, I would say that at the proper time we ourselves would be bringing amendments about all the incidents that happened in Mahara. Those will be embodied as amendments to this Select Committee terms of reference. What happened at the by-election campaign I will take up at that time; every incident will be tabulated and submitted and therefore I do not want to touch on that.

Of course, we are all concerned about the violence that is going on in this country. We are concerned for the simple reason that we must once and for all stamp

out pre-election, post-election violence in this country. If you can recollect, Sir, where did all this start ? (*Interruption*). It started at the DDC Elections. Troubles in Jaffna were a very clear example as to how the wind was moving towards the elections of this country. There was impersonation at that time; and more than the impersonation I would say a certain degree of intimidation took place and there was no freedom to cast votes at that time. There was no freedom for the Opposition to campaign. The Polling Agents were not protected. All this happened during and after the voting; and also there was no protection of public servants. Therefore, we are very very sorry that the electoral process in this country—there are no two words about it—has broken down. We may say that it is due to violence; we may say that it is due to terrorism; we may say that it is due to banditry or we may even say that it is due to certain politicians making certain submissions. But whatever is said and done, the electoral process in this country has broken down. Hence, I think, the first serious situation that we have to face today is to bring back to our country the process of elections which we had from about 1947 to about 1977. In this connection, I would first and foremost urge the Government to give prior notice to the people of this country to submit what they consider are the reasons for this type of violence that has taken place at the elections.

With regard to terrorism, I would like to mention this to the hon. Members of this House. Our party as a Government had to face terrorism. We faced terrorism in 1977 and I would say that we had to go through a gruesome period then. But then what we did first and foremost was to identify the terrorists, who the terrorists were, and we had 18,000 of them. Out of that 18,000 only 42 people had to face a trial. And what did we do with the others? What we did was to send them through a process of rehabilitation and after sending them through that process of rehabilitation — (*Interruption*)—

சிரில் மெதே  
(திரு. சிரில் மெதே)  
(Mr. Cyril Mathew)  
We know the facts —

லக்ஷ்மன் ஜயக்கொடி  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

Now, "Father Mathew" please sit down! You have enough cases I know. You have to go before a trial now. You look like "Dalrene Mathew".

Now, we had to rehabilitate them. By about 1977, you will agree with me, there was not a single terrorist



youths at that time. We did take them into custody and we identified them. I must say that after this Government came in they had to face a similar problem somewhere in 1977 or 1978. They identified the same terrorists that we took into custody. Therefore, Sir, this Government has first and foremost not been able to do one important thing in order to wipe out terrorism, namely, they have not yet identified the terrorists in the Northern sector.

Then, Sir, along with them, you have to identify the bandits, the robbers, the thieves, but you cannot call them terrorists. They have to be treated under the normal law of the country and action taken accordingly.

Then you might find the political agitators. You will have to sit down with them, discuss with them, and find out whether there can be an area of co-operation with them in the country because an area of co-operation is the most important factor. Now, today in the morning papers I noticed that they have reported that the Government is thinking of arming the forces more and sending them to Jaffna. I do not think that is going to solve the problem. We faced a similar situation in the Sinhala areas during 1977. Under the circumstances, I would urge the Government to consider the proposal that has been submitted to the Government with regard to bringing a political solution to this problem of terrorism.

I would also like to know from the Government what orders it has given to the law enforcement authorities in this country. I am made to understand that no orders have been given. The only order that has been given by this Government to eradicate terrorism or stop any type of terrorism had been to the then Brigadier T. I. Weeratunga, who is now the Army Commander.

He was sent there and was given a time limit. I think it was set at 31st december 1979, and he was asked to bring the situation in the area under control by then. Well, he brought it under control up to a point. Since that date I do not think proper orders have been given, and the reason or excuse put forward is that they cannot identify the terrorists. This shows that the Government is weak. Your intelligence is weak, and that is why you have not been able to penetrate the activities of the terrorists. That is your weak link, and it definitely shows your incompetence. You cannot treat this lightly. If you are incompetent to do so, let us know the areas where you are incompetent.

It has been discussed everywhere that the Government will take certain steps, and His Excellency the President tried to paint us with a "terrorist" brush and said that we were in support of the terrorists. He wanted to know whether we were

supporting the terrorists of the North. He made this speech, and it is reported in "The Island". I have got it here with me, but I do not want to read it out. This is all wrong and this should not be the attitude. Immediately this publicity reaches the Sinhala areas we find divisions taking place. What has happened to this Government? Ninety per cent of the people in the North are antagonistic towards the Government. In the Sinhala areas fifty per cent of the people are antagonistic towards the Government. The election results prove this.

මන්මුර්ථවෙක්

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

That is your opinion.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி.)

(Mr. Lakshman Jayakody)

Among the Tamil-speaking estate population it has gone up to 50 per cent. The Executive Council of the Ceylon Workers' Congress recently endorsed a decision taken by the office bearers that they should not participate in the local elections to demonstrate their dissatisfaction with the Government. What have they called upon their people to do? Not to associate themselves with the UNP. They say that they have not got enough seats. This is reported in "The Island" of the 15th of this month. It refers to the decision of the Executive Council of the Ceylon Workers' Congress. That is why 50 per cent of Tamil-speaking people of Indian origin have condemned you. The Hon. Minister is here and he can explain.

Even in Muslim areas like Beruwela, which is represented by the Speaker, one Jameel, who was once in the SLFP and went away from us, and Hanafi polled more votes than the UNP. The workers and the intelligentsia are with us. When you take the voting pattern - for instance in Kalutara and down South in Ambalangoda - you will find more votes cast against the UNP. This is not a good situation for the Government to be in when they are faced with terrorists activities. When we were faced with terrorists activities the entire Government machinery, including the people of the country, supported the SLFP Government of the time. That saved us. Here you are facing a problem like this and a large majority of the people have shown a reluctance to be on the side of the Government, as was shown after the elections which took place.

The Government has lost control of the situation in the North, mid-country and the South. There was a very unfortunate incident which took place in Tangalle in the South but I do not want to go into the details.



[ලක්ෂමන් ජයකොඩි මහතා]

The problem of the Tamils is a big problem, and in this connection the hon. Leader of the Opposition also referred to a book. The Government cannot turn a blind eye to what is happening. Moreover, demoralization has taken place in the Police Service, I might say. It is so unfortunate that no policeman is prepared to go to the North, and those who go there are frustrated. They cannot do a job of work in order to identify a terrorist. The Government's intelligence services are weak there.

මන්ත්‍රීවරයෙක්

(அங்கத்தவர் ஒருவர்)  
(A Member)

There is no co-operation from the North.

ලක්ෂමන් ජයකොඩි මහතා

(திரு. லக்ஷமன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

The ISD—the Intelligence Services Division—is very weak. I do not know who is heading it now. I was told that no information comes from the North to the Police Department. There is something wrong somewhere. There is breakdown of communication, and the Government cannot function in the North. That, I think, is one reason why a massive demoralization of the forces has taken place. Up to about a month or two months ago it hapoened only in the Police Department, but now it has seeped into the armed forces. The Army, the Navy and the Air Force form the backbone of the security of the country, and if demoralization seep down to those levels I think the Government will have to look sharp. Not only the Government, the security of the entire country is at stake. I think the Government is scared. I would request the Government no to get scared. The Government should take positive steps, and if it that not done I feel that we will not go far in what we want to achieve.

Now, Sir, there is another problem which has arisen. It is about various movements that are in operating in this country. I saw in the press that the Government had looked into this matter. I would like to know, and the people of this country would like to know, what Redd Bama did. Then what is this Gandiyan Movement? We really do not know. There have been sinister moves by various people. From all those movements there is a threat to the security of this country. Then I think the problem of Indian citizenship is coming up again. 95,000 stateless people have been identified. It is not known where they are. Whether they are now planted in those districts one does not know. Whether the passport holders are there is not known.

Therefore, if terrorism is to be wiped out, a concerted effort must be made. I would like the Government to let us know their future plans on this problem. The request comes not only from the Sinhala people of this country; it also comes from the Tamil people of this country. We of the Sri Lanka Freedom party are against terrorists and terrorism. We are always for an amicable settlement of a political problem, and therefore we would support a Government which would go on the correct path. But, I am sorry to say, to my mind this Government is still hitting in the dark. I do not think the Government has got into the crux of the problem. It is useless threatening the minority. We had the same problem during our time. It started off with a few bombs being kept under Deputy Minister's car, somewhere in 1971. Then it went on to assaults on various people like the Minister of Posts. There was Mr. Thangarajah who was assaulted at that time. The final blow came when Mr. Durayappah was murdered. From that time onwards we had to act. I hope that this Government, without waiting for another opportunity—here the Government has been given the right—will use the Emergency in the correct manner. We are shocked to hear of certain mistakes that have been made by the Police Department. If that is so, if the army has gone amok, one has to look into the grievances of the army. I know them well. They have their grievances. If we tackle them the problem will be solved. If not, the problem will become endemic in this country.

අ. හා. 5.56

වෛද්‍යවාරය රංජිත් අතපත්තු මහතා (බෙලිඅත්ත)

(எனது திய கலாநிதி ரஞ்சித் அத்தபத்தா—பட்டி அ. 5.56)  
(Dr. Ranjith Atapattu-Beliatta)

ගරු නියෝජ්‍ය සභාපතිතුමන, අතුරු මැතිවරණයකට මුහුණ දී නැවත වරක් මේ උත්තරීතර සභාවට පැමිණි අවස්ථාවේදී හදිසි නීතිය ගැන කියන්නට කලින්, මා කෙරෙහි විශ්වාසය දක්වූ බෙලිඅත්ත ආසනයේ මගේ ජන්දයක සහෝදර සභෝදරියකටත්, දෙමව්පියකටත් සතුකිය පුද කිරීම මගේ විශේෂ යුතුකමක්ව තිබෙන්නවා. ගරු අගමැතිතුමා එතුමාගේ කථාවේදී ලැයිස්තුවක් කියවන ගමන් මගේ ආසනයේ වුණු සිද්ධියක් ගැන සඳහන් කලා. මේවාට හසු ආදිය පැවරෙන්නට ඉඩ තිබෙන නිසා ඒ සම්බන්ධ විස්තර කියන්නට මම බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, බෙලිඅත්ත ආසනයේ තිබුණු වාතාවරණය අනුව එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ සටන මෙහෙයවූ කාසකයා හැටියට මම ගිනිකුර ගැහුවා නම් ක්‍රීඩිඩ හමුදාව ගෙනැල්ලාවත් නිවන්තට බැරි විධියේ නත්ත්වයක් ඒ ආසනයේ උද වෙනවා. ඒ තරම් මැරවර බලය අපට විරුද්ධව පාවිච්චි කරන්න ව්‍යාපාරයක් ගෙනගිය අවස්ථාවේදී අපේ පාක්ෂිකයන් ඉතාමත්ම ඉවසිල්ලෙන් කටයුතු කළ නිසා සාමකාමී මැතිවරණයකට මුහුණ පා විශිෂ්ට ජයග්‍රහණයක් අපේ පක්ෂයට ලබා ගන්නට පුළුවන් වුණා. එමනිසා ඒවාගේ ඉවසීමක් ඇතිව කටයුතු කිරීම ගැන අපේ පාක්ෂිකයන්ට අපි ප්‍රශංසා කරන්නට ඕනෑ. එවැනි පිරිසකගේ නියෝජිතයෙක් හැටියට අද කථා කරන්නට අවස්ථාව ලැබීම ගැන මම ආඩම්බර වෙන්නවා.

විශේෂයෙන්ම විපක්ෂ කාසකතුමාගේ කථාව අහන වේලාවේදී මට මතක් වුනේ, කුසන්තවාදය වැළැක්වීමේ පනත අපි ප්‍රථමයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී උච්ච එක්සත් විමුක්ති පෙරමුණේ සරදම් කළ ආකාරයයි. "කොටි ඉන්නේ කොහේද?" කියා අපෙන් ඇහුවා. දන් ඉතින් සිංහලෙන් කියනවා නම් කොටි රෙද්ද අසේද ඉන්නවා වගෙයි අපට පෙනෙන්නේ. ඒ ගැන මම ඊට වැඩිය කථා



කරන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. මේ ප්‍රශ්නය මේ රටේ පමණක් තිබෙන එකක් නොවෙයි. අපට 1977 ට ඉක්බිලිය යුගයයි. 1977 ට පස්සෙ යුගයයි සංසන්දනය කරන්නට බැහැ. මේ මෑත වකවානුවේදී මුළු ලෝකයේම ත්‍රස්තවාදය මිච්චි උස්සාගෙන ඇතිව එය තරුණයන්ගේ ජීවන මාර්ගයක් හැටියට පරිවර්තනය වුණේ බව, එය සමාජයේ ලක්ෂණයක් බවට පත් වුණේ බව මම හිතන හැටියට තමුත්තාන්සේත් පිළිගන්නවා ඇති. එමනිසා මේ අවස්ථාවට අවස්ථා පිළිතුරු හොයන්න ඕනෑ. දේශපාලන අදහස් හුවමාරු කර ගන්නා ගමන් තරුණ පිරිස් මෙවැනි ප්‍රවණතා ක්‍රියාවලට මුලිකව අත්පාත්තේ මොන හේතුවක් තිසාද කියන එකක් යොමා බැලීම එතරම් ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. එය වටහා ගැනීමත් එතරම් ලෙහෙසි පහසු දෙයක් නොවෙයි.

අමෙරිකාව, එංගලන්තය වැනි රටවල ඉඳගෙන ජෝන් ලියුන්තන් නම් බොහොම ලෙහෙසියි. මගේ දුර්වල මිත්‍රයන් කීප දෙනෙක් එංගලන්තයේ අමෙරිකාවේ එහෙම ඉන්නවා. ඒ අය බොහොම වේගයෙන් ලියනවා, කථා කරනවා මේ ප්‍රශ්නය ගැන. තමුත් වැරදිලාවත් තිබුණිවකටත් මේ පැත්තට එන්නේ නැහැ. ආවත් කොළඹින් එනා යන්නේ නැහැ. මෙහේ අහිංසක' දුර්වල තරුණ තරුණියන් නොමග යවා, ඔවුන්ට නොයෙක් විධියේ අදහස් පොවා, අපේ සමාජයට ගැලපෙන්නේ නැති ත්‍රස්තවාදී අදහස් බටහිර රටවලින් මේ පළාත්වලට බෝ කරලා, ඒ රටවල තිබෙන ලියවිලි මේ පළාත්වල ප්‍රචාරය කරලා, ඔවුන් සැප සම්පත් විඳිමින් ඒ රටවල යහනින් වැජඹෙන අතර අර අහිංසක දුර්වල ජනතාව මේ රටේ දුක් විඳින බව අපි මතක් කරන්න ඕනෑ. එහෙම නම් දුර්වල දේශපාලන නායකත්වයටත් විශේෂ සුදුසුකමක් තිබෙනවා, මේ අවස්ථාවේදී මේ සත්‍යය අවබෝධ කරගෙන ක්‍රියා කිරීමට. අපි බොහොම සන්තෝෂයී, විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා මෙය දේශපාලන ප්‍රශ්නයක් ලෙස පිළිගෙන මෙයට දේශපාලන පිළිතුරක් යෙදීමට අද එකඟ වීම ගැන. එමෙන්ම එතුමාගේ කථාවේදී එක වරක්වත් 'ජලාම්' කියන වචනය සඳහන් නොකිරීම ගැන අපි විශේෂයෙන් සන්තෝෂ වෙතවා.

උතුණු පළාතේ සියයට 99.9 ක් පමණ සිංහල බෞද්ධ ජනතාව වාසය කරන ආයතනයක සිටින මට හොඳින් තේරෙනවා අහිංසක දුර්වල ජනතාවගේ හිත් තුළ ඇති වේදනාවත් මොනවාද කියා. 1977 දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිටින සිංහල ජනතාවටත් තිබුණේ එවැනිම තත්ත්වයක්. අධ්‍යාපනය යොබ්‍යය ඇතුළු සෑම අංශයකින්ම කුඩම්මාගේ සැලකිල්ල ලැබූ දිස්ත්‍රික්කයක් තමයි. හම්බන්තොට දිස්ත්‍රික්කය. ගරු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ රජය පත් වුණොට පසුව තමයි, අපේ ප්‍රදේශයේ සංවර්ධනය සඳහා විශේෂ යෝජනාකම ඇති වි ඒ ප්‍රදේශයට නව යුගයක් උදා වුණේ. එද අපි-විශේෂයෙන්ම මම-අපේ දුර්වල එක්සත් වලුක්කි පෙරමුණේ ගරු මන්ත්‍රීවරුන්ට ආරාධනා කලා, මේ අවස්ථාවේ මය ජලාම් ප්‍රශ්නය ගැන කථා නොකර අපි අත්වැල් බැඳගෙන නොදියුණු ප්‍රදේශ දියුණු කරන්නට ඉදිරියට යවුමි කියා. මට මතකයි එද මම හම්බන්තොට ගැන කථා කරන විට වවුනියාවේ ගරු මන්ත්‍රීතුමා (වී. සම්සිතමපරම් මහතා) ඇහුවා "ඇයි වර්තියාව?" කියා. එවිට මම කීවා "මව් අපි ආ-මනිය" කියා. වර්තියාව කිලිනොච්චිය ආදියත් නොදියුණු එමෙන්ම කඩම්මාගේ සැලකිල්ල ලැබූ ප්‍රදේශයි. අපි කැමති නැහැ සමාජයේ කිසිම කොටසක් කුඩම්මාගේ සැලකිල්ල ලබනවා දකින්නට. මා එසේ කියන්නේ අපිත් ඒ අන්දමට කුඩම්මාගේ සැලකිල්ලකට භාජනය වූ කොටසක් නිසායි. ඒ නිසා මෙය යාපනේට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නොවෙයි, මුළු රටේම පවතින ප්‍රශ්නයක්. අධ්‍යාපනය අහිත් හෝ රැකියා අහිත් හෝ යම් යම් දුර්වලතාවයන් තිබෙනවා නම් ඒවා, ජාතිභේද මට්ටමින් පමණක් කල්පනා කළ යුතු දේවල් නොවෙයි.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා ප්‍රකාශකලා, ක්‍රීඩිට හමුදාව 1971 දී ක්‍රියා කළේ ත්‍රස්තවාදීන්ට විරුද්ධව පමණයි කියා. අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමාත් (ලක්ෂ්මන් ජයකොඩි මහතා) එය අනුමත කලා. ත්‍රස්තවාදීන් කඩුද කියා අදහසගෙනල. එද කටයුතු කළේ, එහෙත් ත්‍රස්තවාදීන් කඩුද කියා අදහසගෙන කටයුතු කළේ කොහොමද කියා අපි දන්නවා. ජනතා කොමිටිකාරයෝ කියා මිනිස්සු වගයක්-කේලාම්කාරයෝ වගයක්-හිටියා. ඔවුන්ගේ කීම පිට දේශපාලන විරුද්ධවාදීන්, එක්සත් ජාතික පාක්ෂික අහිංසක

කොල්ලක් කෙල්ලක්, පොලීසිවලට අරගෙන ගොස් අත්පාවලින් උස්සා පොළොවේ ගැසූ ගැටි ගැහැණු ළමයින්ගේ පසුවට රයිපල්වලින් ඇතසු ගැටි අපි දක්කා. ඒ අවස්ථාවේ අපේ පළාත්වල නම් ත්‍රස්තවාදීන් කඩුද කියා හඳුනාගෙන නොවෙයි, ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කළේ; අපි දන්නේ නැහැ. අත්තනගල්ලේ කළේ කොහොමද කියා.

අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා කීවා 1977 න පසුව මේ රටේ මැතිවරණ සම්ප්‍රදය වෙනස් වෙලා කියා. එහෙම 1977 ට කලින් තිබුණු අතුරු මැතිවරණ වාතාවරණය නැවත ඇති කරන්න කියලද එතුමා අපට උපදෙස් දෙන්නේ කියා මා අහන්න කැමතියි. 1970 සිට 1977 දක්වා අපි අතුරු මැතිවරණ 11කට සහභාගි වුණා. මාස ගණන් පැල් බැඳගෙන නොයෙක් නොයෙක් හිරහැර විඳගෙන ත්‍රස්තවාදී බලවේගයන්ට මුහුණ දිගෙනයි, අපි ඒ අතුරු මැතිවරණවලට මුහුණ පෑවේ. මට මතකයි දැදගම අතුරු මැතිවරණය කරගෙන ගියේ කොහොමද කියා. අපේ හරිත්ඳු කොරොයා නියෝජ්‍ය ඇමතිතුමාගේ කාර් එකට මොනවද වුණේ, ගාමනී ජයසූරිය ඇමතිතුමාගේ වාගනවලට මොනවාද වුණේ, කියා අපට මතකයි. අපි සත්‍යගත ව්‍යාපාරය කරන විට අපට විරුද්ධව ගස් කපා හෙළුවේ කඩුද කියා අපට හොඳට මතකයි. ඒ යුගය අමතක කරලද මේ අය අද මේ වැදී බණ කියන්නේ? අපට කියනවා. දැන් මැතිවරණ සම්ප්‍රදය වෙනස් වෙලාය කියා. මැතිවරණ සම්ප්‍රදය කඩා වැටිලු! අපි පරාජය වෙලාලු! ඉලක්කම් දන්නේ නැහැ. අතුරු මැතිවරණ 18 ක් තබා එයින් 14 ක් අපි දිණුවම කියනවා "රටේ ජනතාව අපේ පිටිපස්සෙන් නැහැ" කියා. එහෙම ජනතාව සිටින්නේ කාගේ ධාරි පොවේ ද කියා අපි අහන්න කැමතියි. කාලයක් තිස්සේ වාමාංශික බලකොටු හැටියට හඳුනාගෙන තිබුණු දකුණු පළාතේ ආසන කීපයක් එක්සත් ජාතික පක්ෂය විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කළේ අපි යන මාර්ගය මොකක්, ද කියා මේ රටේ ජනතාව අවබෝධ කර ගෙන ඇති තිසයි.

මම දන්නේ නැහැ, මේ කාරණය මේ හදිසි නීතිය පිළිබඳ විවාදයට ඇතුළත් වුණේ කොහොමද කියා. එහෙත් එතුමා මෙය මතු කළ නිසා එයට පිළිතුරු දීම මගේ යුතුකමක් වූ තිසයි, මේ අවස්ථාවේදීමේවා ඉදිරිපත් කරන්නට මා අදහස් කළේ.

මට වඩා දීර්ඝ ලෙස කථා කරන්නට මා බලාපොරොත්තු වන්නේ නැහැ. අද දින මේ යෝජනාව සම්බන්ධව කථා කර මෙයට අනුමැතිය දීමෙන් මෙහි සිටින සියලු දෙනාම ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට ගත් මේ පියවරට එකඟත්වය පළ කරයි කියා මා බලාපොරොත්තු වෙතවා. ත්‍රස්තවාදය මැඩපැවැත්විය හැකි එක මාර්ගයක් තමයි හමුදා බලය යෙදවීම. මම හිතන්නේ හමුදාව නැතිව එය කරන්නට බැරි බව කවුරුත් පිළිගන්නවා ඇති. මේ යුර් අතුරු මැතිවරණ කාලයේදී අපේ ප්‍රදේශවල ඇති වුණු ප්‍රශ්න ගැන කල්පනා කර බැලූ විට දැලි පිහි යුගයකට අද දේශපාලනය බැහැල තිබෙන බව පෙනෙනවා, ආණ්ඩු බලය අපේ අපේ තියෙද්දීත්. එවැනි වකවානුවකයි අද දේශපාලන අතුරු මැතිවරණ කරන්නට සිද්ධවෙලා තියෙන්නේ. තමුත් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන නිසා, අපි ඉවසගෙන ජනතාව කෙරෙහි විශ්වාසයෙන් යුතුව වැඩ කටයුතු කළ නිසා අපට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්නට පුළුවන් වුණා. ඒ ගැන මේ අවස්ථාවේදී අපේ ප්‍රශංසාව ජන්දයකයන්ට පළ කරන ගමන් මේ යෝජනාවට අපි එකඟෙලාම සහයෝගය දීමට කැමති බව ප්‍රකාශ කරමින් මා නිගම වෙතවා.

එම්. සිට්සිතමපරම් මහතා (නල්ලූර)  
(திரு. எம். சிவசிதம்பரம்—நல்லூர்)  
(Mr. M. Sivasithamparam-Nallur)

I thank you, Sir, for giving me a little time to speak on this Motion. I was rather surprised to have listened to the speech of the hon. Member for Attanagalla (Mr. Lakshman Jayakody) when he spoke about the so-called terrorists of the North. May I remind him that his Government was responsible for the resurgence of youth resistance in Jaffna. May I remind



[එම්. සිට්ටිනම්පරම් මතක]

the hon. Member that in January 1974, when we had the World Tamil Research Conference in Jaffna, on the last day when there was a large crowd of nearly fifty to sixty thousand people, while a professor from India was addressing that mass gathering, the police without any provocation at all started baton-charging the crowd. They used tear gas, people stampeded and 11 people were electrocuted. That was the watershed, that was the beginning of youth resistance in Jaffna. Therefore, Sir, I am not surprised that the hon. Member for Attanagalla should today join the other side in condemning the so-called terrorism in the North. He is in good company.

Mr. Deputy Chairman, on more than one occasion on the Floor of this House we have raised the question of the State terrorism that has been unleashed on the people in Jaffna, and one was surprised that many hon. Members, including Members of the Front Bench, equated individual terrorism by young men to organized terrorism by the army. Surely, Mr. Deputy Chairman, these are two different things. Terrorism by an individual can be dealt with, and you have dealt with it. You have all the resources at your disposal, you have all the resources at your command to deal with individual terrorism, and you dealt with it. There are seven people today in Welikada Prison having got life imprisonment for acts of what you call terrorism. But how do you deal with State terrorism, when the army, the police, the navy and the air force start terrorizing people? To whom are they to complain? To whom are they to go for relief? To whom are they to go for redress? Who is to investigate into these matters? Who is to find out the culprit? Who is to deal with these people? That, Sir, is the difference between terrorism of an individual nature and terrorism by the army.

I think there is nobody in this House who doubts that in the evening and the early hours of the night of the 18th it was the armed personnel who went on a spree in Kandarmadam and burnt 146 houses, damaged a lot of property and committed theft of valuable articles. There can be no question about it. If indeed you want proof there is the article by Jeyaraj of "The Island" who had given a very graphic description of what happened after the firing took place. There was no question, Mr. Deputy Chairman, of what happened at Kandarmadam after the shooting by the armed personnel. This had happened before. For some reason my electorate is the one that suffers always. Whether it was in 1981 during the DDC elections or on the 18th after the local government elections, all the damage, or most of the damage, was in my electorate, except when the house of the hon. Member for Jaffna got burnt and the public library got burnt.

But two disturbing factors in this instance I must bring to the notice of this House. One is that all these acts of arson started after some senior officer had landed in a helicopter in the polling booth. There is ample evidence that the arson and getting into and damaging the houses, all this happened after a senior officer had landed in this school premises in a helicopter. The second disturbing factor was after the hon. Leader of the Opposition, myself and a few others got in touch with His Excellency and His Excellency had given orders that the men should be withdrawn. I am personally aware, Mr. Deputy Chairman, that orders were in fact given that the men should be withdrawn. But the men refused to go back. That is the other disturbing factor. When you are losing control of your own men, when your superior officers are no longer in a position to give orders and see that those orders are carried out that is a disturbing factor. One has to take note of these things when we discuss what happened in Kandarmadam in the evening of the 18th.

Mr. Deputy Chairman, the hon. Leader of the Opposition has already detailed the damage. Some of them are very poor people. Some of the poorest of the poor are living in this area. Some of them have lost practically everything. Except the clothes they were wearing, everything else got burnt. This is the question that is worrying us. If on the Floor of this House hon. Members want to equate individual terrorism with State terrorism, then where can we go for relief, where can we go for redress? If you equate terrorism by the army, terrorism by the armed personnel to terrorism by individuals, what can we do?

I do not know how many of you had read the article by the special correspondent who came to Ceylon to cover the mini-election, a gentleman called Kathiyal from the "Hindu". He says that after he visited Jaffna and met a number of people. He was at the Jaffna Fort Railway Station when a young man came up to him and gave him this genesis, if I may say so, of how one becomes a terrorist. When a young man is taken into detention and kept in such custody, tortured, he comes out and joins the under-ground.

That is what is happening today, Mr. Deputy Chairman. It is acts of this type and continuous acts without redress which increasing the number of people who take to arms to vindicate their cause. Therefore, there is no use giving today a catalogue of police officers who have been killed. No doubt they have been killed. I am not saying no. But the answer to that is not terrorism by the army. The answer to that is not the army itself taking the law into its own hands and doing what the individual terrorists are doing. That is the problem that is facing us, and that is the problem to which one has to find an answer.



As far as we are concerned, the question of the imposition of the Emergency does not make much of a difference because many of the provisions of the Anti-Terrorism or the Prevention of Terrorism Law are already there, whether there is an Emergency or not. You can arrest a person without a warrant. You can keep a man for 72 hours without producing him in court. After 72 hours you can either choose to produce him in court or to keep him for 18 months under army custody on an order by the Hon. Minister for Internal Security. I am sure the Hon. Minister is a gentleman who has always been fair, but his hands are tied. His subordinate tells him that somebody should be kept in detention and he is kept in detention. Confessions are admitted. Confessions of one person against another are admitted. What more do you want for an Emergency? As far as the North is concerned, you find all the powers in the Prevention of Terrorism Law. Then for what purpose do you want an Emergency?

Sir, more than once on the Floor of this House we have complained of the way in which these people are treated. Only last week Dr. Rajasundram, the Chairman of the Gandhiyam Movement, regarding whom the hon. Member for Attanagalla wanted an investigation, was examined by a doctor and he was found to have 16 injuries. His pulse was low. He refused to speak to the doctor, Dr. Salgado, a Sinhalese doctor. He was stripped and assaulted and he was shown two people who were hanging by their legs in order to persuade him to make a confession. That is why we have been always asking, "Please transfer those accused to judicial custody". This has been going on for too long.

The hon. Member for Beliatta (Dr. Ranjith Atapattu) told us how the army of 1971 treated the young men during the insurrection. How are you treating young men today? True we condemned, and at that time we joined you, the UNP, and condemned what was happening to the young men in 1971. But how are you treating them today? Four days ago a cordon was thrown around the Kandarmadam area. Every young man who was in the house was brought out. He was stripped, he was searched, and as he was going he was given a kick. That is how you are treating the young men today in the Kandarmadam area. People were asked to put their hands on the parapet wall. Several young men in the area were treated in this way. I must say, the women were treated a little nicely, but certainly the young men were treated in this way.

Then, Sir, within a distance of 25 yards - my own experience, Mr. Deputy Chairman-I was stopped in six places even after identifying myself as to who I was. Fortunately, Mr. Deputy Chairman, I had an identity card issued by you which in some way served

to satisfy those gentlemen in uniform, and they allowed me to pass, but in those six places I was stopped even after I identified myself as the M.P. for Nallur, the area in which this search was going on. If this type of treatment goes on, you cannot expect the people to be satisfied with what the Government is doing.

That is why I join the hon. Leader of the Opposition in requesting that the army be withdrawn from our areas, that those who were responsible for what happened on the 18th evening be identified and dealt with, and that those who have committed these acts in the past be also dealt with. Please do not reply to what had happened in Kandarmadam on the 18th by giving us a list of people who had been shot. We know the list. We know that it happened. As far as we are concerned, we never agree with it. We never thought that that was a thing to be done. But the answer to that is not terrorism by the army.

தலைவர் காரக உரைப்புகிறார்

(குழுக்களின் பிரதித் தவிசாளர் அவர்கள்)

(Mr. Deputy Chairman of Committees)

The Hon. Minister of Industries, and thereafter the hon. Member for Matugama.

சிரில் மெதேவ் (கட்சித் தலைவர் காரக உரைப்புகிறார்)

(சிறு சிறில் மத்திய-கைத்தொழில், கிளர்ச்சி அலுவலர்கள் அமைச்சர்)

(Mr. Cyril Mathew - Minister of Industries & Scientific Affairs)

Mr. Deputy Chairman, before I speak on this particular subject, I would like to refer to the remark made by the hon. Member for Agalawatta. Please do not blame me for what I am saying, You provoked me and I have to say this in return.

The hon. Member said something about Rev. Mathew Peiris, and I do not know whether he was trying to draw a parallel. I would like to remind the -

தலைவர் காரக உரைப்புகிறார்

(குழுக்களின் பிரதித் தவிசாளர் அவர்கள்)

Mr. Deputy Chairman of Committees)

The hon. Member has withdrawn that remark.

சிரில் மெதேவ்

(சிறு சிறில் மத்திய)

(Mr. Cyril Mathew)

If Father Mathew Peiris had taken a leaf from his rivals he would have done the same thing without committing murder.-(*Interruption*). Whether it is one monocle or two monocles, please do not blame me for what I am saying - you asked for it.

The hon. Member for Attanagalla was talking proudly of how they dealt with the terrorists in 1971. I am surprised that the hon. Leader of the Opposition







This report goes on to say, Sir :

“ A police report of the meeting was produced. In his evidence Mr. Amirthalingam stated that what he said was, ‘ We are not going to use arms but a future generation may have to fight it out.’ I prefer to accept the report made by the Police.”

So says the Commissioner.

මොකක්ද මේ විරුද්ධ පක්ෂයේ නායකතුමා කියා තිබෙන්නේ? There will be a day for the Tamils. ද්‍රවිඩ ජනතාවට අවි ආයුධ පාවිච්චි කරන්නට අවස්ථාවක් එයි. එම කියා ඒ ඇත්තෝ විදේශික සංවිධානක් සමග සහභාගිව සේනා සිටීම අභිමතයයි. ඒ අය මෙතනට ඇවිත් ත්‍රස්තවාදයට විරුද්ධව කියනවා. ඒ අය ත්‍රස්තවාදය හෙලා දැකිනවලු. ත්‍රස්තවාදය ආරම්භ කළේ, ත්‍රස්තවාදීන්ට මග පෙන්වුවේ එයාල තමයි. මේ ඇත්තෝ තමයි මාර්ග උපදේශකයෝ. තමුත් අද මෙතනට ඇවිත් ක්‍රිමල් කඳුලු හෙලනවා. එමඟින් කොටෙයි, ගරු සහාපතිතුමනි, මට සාධක ඇතිව පෙන්වන්නට පුළුවන් මේ ඇත්තන්ගේ සැලැස්මක් තිබුණු බව. මේ අය පාර්ලිමේන්තුවේදී සාමය ගැන කථා කරනවා. පාර්ලිමේන්තුවේදී එක් එක් කෙනාට ‘ද්‍රෝහියා’ කියා කථා කරනවා. මෙයාල ‘ද්‍රෝහියා’ කියා තම කළ සියළු දෙනාවම ත්‍රස්තවාදීන් විසින් මරා දමා තිබෙනවා. මා උදහරණ කීපයක් තමුත්තාත්තේ ඉදිරියේ, මේ ගරු සහාපති ඉදිරියේ තබන්නට බලාපොරොත්තු වෙනවා.

පළමුවෙන්ම, එවකට හිටපු නැපැල් ඇමති කුමාරසූරිය මහතා ඒ කාලයේදී රැස්වීමකට ගියා. එතුමා එම රැස්වීමට යන විට දැන් කල්ලුර් ගරු මන්ත්‍රී සිටිනම්පරම්තුමාත්, ගරු විපක්ෂ නායක අමීර්තලිංගම්තුමාත් තවත් දෙදෙනා සමග එකතු වී කර කොඩි මසවා එතුමාට මොකක්ද කීවේ? “ද්‍රෝහියා ආපහු පලයන්” කියා කීවා. කුමාරසූරිය මහතා එම රැස්වීම අමතා ආපහු එන විට, ඒ එන මාර්ගයේ බෝක්කුවලට ත්‍රස්තවාදීන් විසින් බෝම්බ දමා තිබුණා. වාසනාවකට මෙන් පොලීසියට ඒවා කලින් සොයා ගැනීමට පුළුවන් වුණා. ඒ වාගේම, තුරෙයිඅප්පා මහතාටත් මස අන්දමටම “ද්‍රෝහියා” කියා මේ ඇත්තෝ ආමන්ත්‍රණය කලා. පසුව තුරෙයිඅප්පා මහතාටත් ත්‍රස්තවාදීන් පසුව වෙඩි තබා මරා දැමුවා.

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයන් පාර්ලිමේන්තුවේදී හෝ වේවා ඉන් පිටතදී හෝ වේවා කෙනෙකුට “ද්‍රෝහියා” කියා කීවොත්, ත්‍රස්තවාදීන් ඒ සංඥාව අරගෙන, ඒ නියෝගය ක්‍රියාත්මක කරමින් ඒ ඇත්තන්ට මරා දමන බව මෙයින් කාටත් පෙනී යනවා. තමුත් මේ ඇත්තෝ කියනවා ත්‍රස්තවාදය ගැන ඒ අය දන්නේ නැතැ කියා. අවි කියනව මේවාට සම්බන්ධකමක් තියෙනවාය කියලා. මේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ තමයි ත්‍රස්තවාදය ආරම්භ කළේ. අදත් ත්‍රස්තවාදයට අනුබල දෙන්නේ, නියෝග දෙන්නේ මේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ බව මම තවත් සාධක කීපයකින් මුපු කරන්න ලැබෙන්නි.

Even in this Sansoni Commission Report, page 22, paragraph 120 they say that –

“Even when Mr. Duraiappah was murdered and the supporters of the Government called upon the T.U.L.F. to condemn such incidents, there was no condemnation by them, nor did any of the leaders of that party attend the funeral”.

මේ සමගම සසඳා බලන්න ඕනෑ, ඒ ත්‍රස්තවාදීන් මැරුණු අවස්ථාවලදී මේ ද්‍රවිඩ එක්සත් පෙරමුණේ නායකයින් කොයි ආකාරයෙන්ද ක්‍රියා කළේ කියා.

Sir, I shall read from the Sansoni Commission Report, page 24, paragraph 132 and 133 :

“I might complete the story of this young man as given in evidence. On 5th June, 1974, at about 1.00 p.m., the Kopay Police received information that the People’s Bank was to be attacked and

a party of policemen went in that direction. On receiving information that the suspects were running towards Neeveli, the O.I.C., S.I. Wijesundera, proceeded in that direction in his jeep. He then followed Sivakumarn who was one of the group, and Sivakumran fired 2 shots at him which misfired. Wijesundera went up to Sivakumaran with his sub-machine gun and there was a struggle. When Wijesundera took him into custody, Sivakumaran drank some poison which he took from his waist and died that evening in hospital. A post-mortem examination was held next day.”

Then how did they react to that ? Page 24 paragraph 133 states :

“From the time of his death, almost all the T.U.L.F. leaders including Messrs. Amirthalingam, V. N. Navaratnam and Selvadurai gathered and organised the funeral. All shops in the Peninsula were closed and pamphlets were distributed calling for a day of mourning. The funeral took place on 7th June. Just before the body was removed from the house, seven youths cut their fingers, and placed pottus of blood on the deceased’s face, and hundreds of youths then did the same. T.U.L.F. leaders and about 15,000 others were there.”

And that is how they paid honour to a terrorist who was arrested by the police and who committed suicide. That is why earlier, Sir, I mentioned from this book what honour was paid to Mr. Durayappah who had been murdered by the terrorists !

Once again I read from the same report at page 27, paragraph 150 –

“ Mr. Chelvanayakam in his speech on that occasion stated that Kasi Anandan was arrested because he had said ‘ What is wrong with a race which ruled in the past, being desirous of ruling itself again ’; he was detained in jail for no reason for over 2 years, and Tamil people consider him a hero. Kasi Anandan said that he had learnt from others who were in custody that they were tortured very badly. He also said that if Mr. Amirthalingam so orders, even 5,000 youths were prepared to enter jail.”

So you see the power you have, this is the power you are using.

Sir, there were two Police Inspectors. One was Mr. Bastianpillai. He was also called a traitor by Mr. Amirthalingam. Bastianpillai – he called him a traitor. Later he was also killed. Police Inspector Pathmanathan, not only he was called a traitor by the Member for Nallur. (Interruption.) I cannot find that here in the report. He was also killed. I am trying to draw the significance of this : when the M.P. for Pottuvil crossed over, Mr. Amirthalingam called him a traitor in this House. Some weeks or months later, he was also shot at. Fortunately he escaped. So this is the connection between the TULF and the terrorists which the hon. Leader of the Opposition denies but which we are trying to prove. There is a connection ; the brains are in the TULF, they give the orders and the terrorists only carry out those instructions.

Then the hon. Member for Attanagalla wanted to know about the Gandhiyan Movement. Now the hon. Members of the Opposition also talk of Gandhian



[சீர்த் ஆகிரி மொழி]

principles, of following Gandhi and Ahimsa. At one time they tried to justify in this House that even Gandhi had condoned violent acts and I had to disprove it to the hon. Member for Nallur to his satisfaction. Hon. Member for Nallur, I hope I did that to your satisfaction ?

சு. சிவசிதம்பரம் மொழி

(திரு. எம். சிவசிதம்பரம்)

(Mr. M. Sivasithamparam)

He had condoned it earlier -

சீர்த் ஆகிரி மொழி

(திரு. சிறில் மத்திவ்)

(Mr. Cyril Mathew)

No, no, he condemned it roundly.

சு. சிவசிதம்பரம் மொழி

(திரு. எம். சிவசிதம்பரம்)

(Mr. M. Sivasithamparam)

Later on ; but first they did pass the resolution.

சீர்த் ஆகிரி மொழி

(திரு. சிறில் மத்திவ்)

(Mr. Cyril Mathew)

You are trying to tell us that Gandhi also supported that type of thing ? So, this Gandhian Movement also originated on this same principle, in the hope that Ahimsa would help the poor.

"The Gandhian Movement was formed in 1976 at Vavuniya with the objective of eradicating poverty, ignorance, and disease through truth, non-violence and simple life, as expounded by Mahatma Gandhi, in order to establish the economic and social background for the Tamil people and to awaken them to the realisation of their total material and spiritual potential to achieve the goal of a "separate State".

The founder of the Movement is Mr. S. A. David, an architect who retired from Public Service in 1960 on the language issue. Mr. David having followed a Diploma Course in Town Planning in U.K., was employed there up to the end of 1967. Thereafter, he visited several countries to study development programmes in order to decide on suitable measures for implementation in the Separate State for Tamils that would be established in Sri Lanka. On his return to the country in 1971, he experimented with a model farm at Nedunkeni, belonging to the Tamil University Movement based on the Israel "Kibbutz" and found that this type of collective system did not suit local conditions. He then studied the one-acre farm system in Jaffna from 1974 to 1976, and tried out this system at Uppuveli in Trincomalee area with success. During this period, he was a member of the "All Ceylon Gandhian Seva Sangam" at Kilinochchi and broke away to set up the "Gandhian Society Ltd." In 1976 with Mr. Rajasunderam as the Organising Secretary Mr. Nallathamby as Treasurer.

Activities of the Organisation which were limited to Vavuniya at the outset have now spread to other areas in the North and East with District Offices set up in Jaffna, Kilinochchi, Mannar, Mullaitivu, Trincomalee and Batticaloa. The Central Office is located at P.S.M. Building in Vavuniya.

There are twelve "one-acre" farms run by this Organisation at present with a Grain Bank in vavuniya used for the storage of grain purchased from the settlers.

There are 203 Gandhian Village Settlement Schemes in the North and East with 1035 families settled under the rehabilitation Scheme. The land on which these settlements have been established belong to the State and this Movement has openly encouraged such encroachment. This Scheme has been launched in order to build up a rival organisation against the State Agency responsible for colonisation. These settlements consist almost entirely of Tamil families of Indian origin from peripheral areas of the Estate Sector, out of which large numbers are of the "Stateless" category with some amongst those awaiting repatriation having claimed Indian citizenship. This is a strategy by the Movement to set up a front-line along the boundary of the North Central Province in order to build up a "buffer zone" adjoining Sinhalese villages. The settlements are without basic amenities, as a result of which the refugees have to live under very trying and difficult conditions. They are unable to eke out a living from cultivation and are driven to indiscriminate felling of timber leading to irreparable damage to the vegetation.

Hon. Minister of Lands and Land Development, this is for you to note -

"They are unable to eke out a living from cultivation and are driven to indiscriminate felling of timber leading to irreparable damage to the vegetation."

சு. அமிர்தலிங்கம் மொழி

(திரு. ஏ. அமிர்தலிங்கம்)

(Mr. A. Amirthalingam)

May I know what the Hon. Minister is reading ?

சீர்த் ஆகிரி மொழி

(திரு. சிறில் மத்திவ்)

(Mr. Cyril Mathew)

I am taking responsibility for what I am reading.

சு. அமிர்தலிங்கம் மொழி

(திரு. ஏ. அமிர்தலிங்கம்)

(Mr. A. Amirthalingam)

What is your source of information ?

லக்ஷ்மன் ஜயக்கொடி மொழி

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

He is replying to the question I asked. I would like to know the authenticity of the document he is reading from.

சீர்த் ஆகிரி மொழி

(திரு. சிறில் மத்திவ்)

(Mr. Cyril Mathew)

If I disclose the source of my information I will never get any information. I stand by this. I say that this is right. You can disprove it.

லக்ஷ்மன் ஜயக்கொடி மொழி

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

I would like to know, Sir, from where he is giving this information.



சிரில் மாகிவ் மதன  
(திரு. சிறில் மக்திவ்)  
(Mr. Cyril Mathew)

I am telling you that this is God's truth !

லக்ஷ்மன் சயகோடி மதன  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

It can be God's truth ; but I would like to know from where you got it. It may be from the Gospel even !

பி. அமிர்தலிங்கம் மதன  
(திரு. பி. அமிர்தலிங்கம்)  
(Mr. A. Amirthalingam)

It is from the Gospel of Mathew !

லக்ஷ்மன் சயகோடி மதன  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

Gospel of Mathew ? If that is so, I am satisfied, because normally he comes out with that.

சிரில் மாகிவ் மதன  
(திரு. சிறில் மக்திவ்)  
(Mr. Cyril Mathew)

The scheme of settlement is without proper planning and organisation, with the driving factor behind the enterprise being purely political, as the refugees are indoctrinated against the State on the ground that their pathetic condition is entirely due to the niggardly treatment they receive from the State. These conditions were also exploited to the hilt by the organization to evolve sympathy from foreign "social service organizations" from which substantial donations have been obtained under the guise of rehabilitation. There are 329 pre-schools employing 577 teachers run by this organization for approximately 9,200 students. These do not have proper facilities, and the teachers are unqualified and untrained. Recruitment to the teaching cadre is restricted to females from very poor families.

(*Interruption*) I will tell you something about the thinking of the leaders of the Gandhiam Movement regarding females and boys! They are first indoctrinated by a series of lectures to support the cause of "Eelam", and hatred towards the Sinhalese is also built up. At Kokuvilkulam in the Vavuniya Town a land of 1 1/2 acres in extent has been allocated to the organization by the Government Agent for setting up an orphanage. It is here that the pre-school teachers are indoctrinated before being posted to the schools. No orphanage as such exists at this site. There are only about eight children accommodated in the permanent building at this site.

தினேசர் காரக மஹாசபை  
(சுற்றுக்களின் பிரதித் தவிசாளர் அவர்கள்)  
(Mr. Deputy Chairman of Committees)

Order, please ! The Deputy Speaker will now take the Chair.

சபைத் தலைவர் தினேசர் காரக மஹாசபை இலாபகரமாக உட்கார்ந்துள்ளார்.

அதன் பிறகு, சுற்றுக்களின் பிரதித் தவிசாளர் அவர்கள் அங்கீகரிக்கப்பட்டிருக்கிற அகலவே, பிரதித் தவிசாளர் அவர்கள் தலைமை வகித்தார்கள்.

Whereupon MR. DEPUTY CHAIRMAN OF COMMITTEES left the Chair, and MR. DEPUTY SPEAKER took the chair.

சிரில் மாகிவ் மதன  
(திரு. சிறில் மக்திவ்)  
(Mr. Cyril Mathew)

Mr. Deputy Speaker, the hon. Member for Attanagalla wanted to know something about the Gandhiam Movement. I was trying to elucidate him on this point.

It is here that the pre-school teachers are indoctrinated before being posted to the schools. No orphanage as such exists at this site, with only about 8 children accommodated in the permanent building at this site. These so called orphans are granted holidays as in Government schools when they stay with their guardians. A pre-school teacher is paid a paltry monthly salary of Rs. 200.

Mobile health clinics are operated for the benefit of the refugees, whilst fair-price shops and milk distribution schemes are other areas of activities.

*Finance.*—At the initial stages the organization was financed by the "Socio-Economic Development Council" (SEDEC) and "Valar Eelam", an organization formed by Tamils in the UK. In 1978 contributions were also received from Oxfam (UK), "World Vision International" (USA), and "London Tamil Church" (A Christian Organization of Tamils living in the UK).

In 1979 the undernoted organizations commenced aid to this movement: (1) NOVIB of Holland; (2) Secretariat of International Year of the Invalid; (3) Ilankai Tamil Sangam of USA; (4) Standing Committee of Tamils (SCOT) of London; (5) Tamil Renaissance of London; (6) Eelam Mathar Sangam—an organization of Sri Lankan Tamil women in USA.

In 1980 the "Ilankai Tamil Sangam" of Canada started to finance the movement in addition to those organizations listed above.

In 1982 financial aid was also received from "Bread for the World Organization" (West Germany) and Christian Aid, London.



[සිරිල් මැතිව මහතා]

This organization maintains account No. 2553 with the People's Bank, Vavuniya. Two accounts, one in favour of Gandhiam and the other in favour of Eelam, have been opened in London by A. Emanuel, an expatriate Tamil in the UK, at the request of S.A. David. Another account has been opened in London in favour of Gandhiam by V. Varathakumar, Secretary, Central British Fund for Tamil Rehabilitation.

Substantial aid from foreign organizations has been received with NOVIB of Holland being the highest donor. This is for the Finance Minister to note. Funds received have not been properly accounted for, and it is presumed that some of the aid received has gone into funding of Eelam activity. Foreign aid has neither been channelled through nor monitored by the Government. Individuals and voluntary organizations abroad have been given a tainted and prejudiced version of the situation in order to win sympathy and support, thereby tarnishing the image of the Government. Tamil expatriates are made to contribute voluntarily or even through coercion. Not only have anti-Government sentiments been expressed, but the organization has actively campaigned abroad to discredit the Government through adverse propaganda.

*Involvement of foreigners.*—This is for the Minister of Foreign Affairs to note.

Mr. Ron Rote, a Dutch National, who was the Field Representative of NOVIB in Sri Lanka from 1979-80, was a close associate of Mr. Rajasunderam and had been in contact with several terrorists of the Uma Maheswaran Group. He had sent Rs. 8,000 from the "Dutch Reliance Foundation" to Mr. Rajasunderam illegally through Mr. Sjoerd Leenstra, Second Secretary in the Netherlands Embassy in Sri Lanka. Mr. Ron Rote had also offered to collect funds for the organization, not only for identified purposes but also for confidential purposes, and such funds were to be sent through unofficial channels.

Mr. Prexy Nesbitt, Programme Secretary, Programme to Combat Racism, controlled by the "World Council of Churches", has channelled funds to the Gandhiam Movement through the Central British Fund for Tamil Refugees in the UK in order to avoid detection. Whilst in Sri Lanka, in November 1980, he is reported to have suggested that the Tamil group in the USA should contact progressive forces in the USA on Tamil issues and also undertook to organize a research unit for Tamils and a documentation unit on Tamil problems.

M/s. Evert Van Bodegon and Kees de Wit, both Dutch nationals, who were in Sri Lanka from 1980 to 1981 on a Student Exchange Programme, worked on

Gandhiam settlements in Vavuniya and appear to be Left-oriented youths convinced of harassment of Tamils by the Sinhalese and the Government. On their return to Holland they had engaged in propaganda against the Sri Lanka Government.

Then, Sir, the terrorist links.

After the 1977 communal riots the Tamil Refugee Rehabilitation Organization (TRRO) was spear-heading the settlement of Tamil refugees in Vavuniya when the Gandhiam Movement volunteered to assist the TRRO. Mr. S. A. David had met Uma Maheswaran, leader of the Terrorist Organization—People's Liberation Organization of Tamil Eelam (PLOTE)—in 1977 at Kent Farm, and at the office of the late K. C. Nithyanandan (President, TRRO) in Colombo. Kent Farm was on land given to the TRRO by a Tamil businessman in Colombo and was in charge of Uma Maheswaran. This appears to be the first contact between the Gandhiam Movement and the Northern terrorists. In view of the close association between Uma Maheswaran and leaders of the Gandhiam Movement, youths working on farms belonging to the Gandhiam Movement were recruited to the Terrorist cadre. The Gandhiam Movement supported the terrorists by providing "safe havens" on its farms where they also organised combat training camps. Uma Maheswaran even after his proclamation as a wanted terrorist had visited the Gandhiam office in Vavuniya and continued personal contact with Messrs David and Rajasunderam, seeking their advice when required.

T. Sandadiyar, another proclaimed terrorist suspect from the Uma Maheswaran Group, was the field organizer of farms run by Gandhiam, and there is conclusive evidence to show that Sandadiyar continued to work for the Gandhiam Movement even after his proclamation. Sandadiyar has been a frequent visitor to Messrs Rajasunderam and David and had also attended secret meetings convened by Rajasunderam at his clinic in Vavuniya to bring about a settlement of the rift between terrorist leaders Uma Maheswaran and Prabhakaran.

..... Reverend Father Singarayar, who is in custody for harbouring terrorist suspects, had also been present at these meetings.

In 1982, S.A. David had attended a course of lectures on agriculture in Holland sponsored by the NOVIB. He had visited France on his return, as arranged by Rajasunderam, and attended a secret meeting with one A. Arambu and four Sri Lankan Tamils resident in France. At this meeting a decision was taken to arrange for some Tamil youths to be trained in military combat by the PLO to achieve



Eelam. David had informed Arambu that he was in possession of a prepared list on military combat and that he would send this note to Arambu for guidance.

On his return to Sri Lanka, David had discussed this subject with Rajasunderam in Vavuniya and with the concurrence of Rajasunderam, David had typed out the 19 points on armed combat on the typewriter in the Gandhiyam office in Vavuniya and posted the original of this note to Arambu. I have a copy of this with me.

In February 1983 David had visited Madras to attend a conference on the plight of the plantation Tamils and he had meetings with Uma Maheswaran and Sardhadhiyar at a hotel in Madras. David had advised them not to come to Sri Lanka as it was dangerous for them to do so and instructed them to carry out propaganda in Madras for the cause of Eelam.

Vasudevan, who was the one-time manager of the Gandhiyam farm in Vavuniya and close associate of proclaimed terrorist Sardhadhiyar, is the leader of the Tamil Eelam Liberation Organization (TELO) which is active in Batticaloa and Trincomalee. The TELO has the declared goal of achieving Eelam through a revolution. R. J. Chandram of Trincomalee, another TELO member, is the chief organizer of the Gandhiyam movement in Trincomalee. The TELO is a left-oriented militant group which is a potential terrorist group. In this context, the close links existing between the TELO and the Gandhiyam movement becomes significant.

I mentioned earlier on in my speech about the girls teaching in this school and the young boys. And also I have been able to find three books that Mr. David, the leader of the Gandhiyam movement, seemed to have been reading and when we look at these books we can see how his mind was working. And this is the man who is supposed to be the leader of the Gandhiyam movement. This is a copy of 'Fiesta'.

**மனதுபெறவேண்டுக**

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

Show it.

**சிரில் மாதேவ்**

(திரு. சிறில் மத்திவ்)

(Mr. Cyril Mathew)

I do not think you would like to see it.

**மனதுபெறவேண்டுக**

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

Is it the cover ?

**சிரில் மாதேவ்**

(திரு. சிறில் மத்திவ்)

(Mr. Cyril Mathew)

It is not a cover. It is 'Fiesta'. I think the Hon. Minister of Finance is the best person to reply. Then there is another one called 'Piccolo', and there is

another book, a third book that was found—'Sex Club'. These are the books that the leaders of the Gandhiyam movement read.—(Interruption.) These are the books that they read, and it may be these ideas.—(Interruption.)

**மனதுபெறவேண்டுக**

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

Eccentrics. [Interruption].

**சிரில் மாதேவ்**

(திரு. சிறில் மத்திவ்)

(Mr. Cyril Mathew)

These are the books that they read and these are the ideas that they propagate. When they were not doing terrorist activity this was the type of activity that they engaged in.

Sir, if you can publish them in the HANSARD I do not mind tabling them. That will be the most popular HANSARD ever printed—the man who gave these, may be David himself.

There were a number of complaints by the hon. Members of the TULF that there had been assaults by the Police. But not a single application has been filed in the High Court regarding any assaults. Not a single application has been filed in the High Court or Appeal Court alleging assault or torture. There has not been any medical evidence of such acts either. They have been examined by District Medical Officers and seen by lawyers.

**பி. அமிர்தலிங்கம்**

(திரு. ஏ. அமிர்தலிங்கம்)

(Mr. A. Amirthalingam)

The hon. Member for Nallur referred to the fact that there was medical evidence of injuries on the boy Navaratnarajah who died at Gurunagar Army Camp—twenty five injuries on him.

**பி. சிவசிதம்பரம்**

(திரு. எம். சிவசிதம்பரம்)

(Mr. M. Sivasithamparam)

The inquest is going on now.

**பி. அமிர்தலிங்கம்**

(திரு. ஏ. அமிர்தலிங்கம்)

(Mr. A. Amirthalingam)

There is medical evidence about the injuries.

**சிரில் மாதேவ்**

(திரு. சிறில் மத்திவ்)

(Mr. Cyril Mathew)

This soldier who was killed, had his head battered after he had been killed. He had been dragged along the ground and his brain had been smashed up.

**பி. சிவசிதம்பரம்**

(திரு. எம். சிவசிதம்பரம்)

(Mr. M. Sivasithamparam)

So you killed someone in the Camp ?







මන්ත්‍රීවරයෙක්  
(අங்கத்தவர் ஒருவர்)  
(A Member)

ඇත්ත කියන්න ඕනෑ. [බාධා කිරීම]

නියෝජ්‍ය කථානායකතුමා  
(පிரතිප් සපාඤායකර් අවර්කන්)  
(Mr. Deputy Speaker)

Pardon ? [pause] That is up to him.

අනිල් මුණසිංහ මහතා  
(ශ්‍රී. ආ. මුණසිංහ)  
(Mr. Anil Moonasinghe)

ඇත්ත කියන්න ඕනෑ තරම් වේලාව තිබෙනවා. [බාධා කිරීම]

නියෝජ්‍ය කථානායකතුමා  
(පிரතිප් සපාඤායකර් අවර්කන්)  
(Mr. Deputy Speaker)

Order, please !

I think we must maintain the dignity of this House and allow a Member to speak, and if there is any interruption, certainly interruptions can be made reasonably , but not to prevent a Member from speaking.

Will the hon. Member for Matugama please speak on the Motion.

අනිල් මුණසිංහ මහතා  
(ශ්‍රී. ආ. මුණසිංහ)  
(Mr. Anil Moonasinghe)

නියෝජ්‍ය කථානායකතුමනි, මම කියන්න හදුවේ මේ ලංකාවේ අවුරුදු 16ක් තුළ ඇති වි තිබෙන වෙනස්කම් ගැනයි. මම එක පැත්තකින් බලන විට අපක්ෂපාත එක්කෙනෙක්. මොකද? මම අවුරුදු 16කට කලින් සිටියේ ලංකා සමසමාජ පක්ෂයේ. [බාධා කිරීම.] ඔව්, තමුත් මම තවම ඉල්ලා අස්වීම් ලියුම් දුන්නේ නෑහැ. තමුත්තාන්සේලා වාගේ. අගමැතිතුමා ඇතුළුව තමුත්තාන්සේලා මක්කොම දීලා තිබෙනවා. [බාධා කිරීම.] මම එහෙම දුන්නේ නෑහැ. ලැජ්ජා තැනිට කථා කරන්න එපා. අපි ගණනේ අස්වෙන්න ලියුම් දුන්න උදවිය කට වගගෙන ඉන්න එපායැ.

වීරසිංහ මල්ලිමාරච්චි මහතා (කොළඹ දිසා ඇමතිතුමා)  
(ශ්‍රී. ආ. වීරසිංහ මල්ලිමාරච්චි—කොලඹ මහා මහලයේ)  
(Mr. Weerasinghe Mallimaratchi—District Minister, Colombo)  
මනෙත්ට ආවේ අස්වෙන්න ලියුම් දුන්න තිසයි.

අනිල් මුණසිංහ මහතා  
(ශ්‍රී. ආ. මුණසිංහ)  
(Mr. Anil Moonasinghe)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, බොහෝම ලොකු කැත්තුවක් තිබෙනවා මම කථා කරන විට. මොකද? ඇත්තටම හයේ. එකටයි හය. මම කියන්නම්. [බාධා කිරීම.]

නියෝජ්‍ය කථානායකතුමා  
(පிரතිප් සපාඤායකර් අවර්කන්)  
(Mr. Deputy Speaker)

Order, please ! Will the hon. District Minister for Colombo please sit down.

අනිල් මුණසිංහ මහතා  
(ශ්‍රී. ආ. මුණසිංහ)  
(Mr. Anil Moonasinghe)

මට කථා කරන්න දෙන්නෙ තැන්නම් මම වාඩි වෙන්නම්.

නියෝජ්‍ය කථානායකතුමා  
(පிரතිප් සපාඤායකර් අවර්කන්)  
(Mr. Deputy Speaker)

කථා කරන්න ලැබේ.

අනිල් මුණසිංහ මහතා  
(ශ්‍රී. ආ. මුණසිංහ)  
(Mr. Anil Moonasinghe)

මම වාඩි වුණාට පස්සේ මේ සභාවට පෙනේ, ඒකේ අගෞරවය.

මන්ත්‍රීවරු  
(අங்கත්තවරුන්)  
(Members)

වාඩි වෙතවා, වාඩි වෙතවා!

වීරසිංහ මල්ලිමාරච්චි මහතා  
(ශ්‍රී. ආ. වීරසිංහ මල්ලිමාරච්චි)  
(Mr. Weerasinghe Mallimaratchchi)

අපූ තුනේ ඉලෙක්ෂන් කරන්නද ආවේ? ඉදගන්නට ඕයි තමුසෙයෙ කෙතෙල්මල් -

නියෝජ්‍ය කථානායකතුමා  
(පிரතිප් සපාඤායකර් අවර්කන්)  
(Mr. Deputy Speaker)

Order, please !

මන්ත්‍රීවරු  
(අங்கත්තවරුන්)  
(Members)

වාඩි වෙතවා, වාඩි වෙතවා!

නියෝජ්‍ය කථානායකතුමා  
(පிரතිප් සපාඤායකර් අවර්කන්)  
(Mr. Deputy Speaker)

Order, please !

Will the District Minister for Colombo please sit down. It would be better the hon. Member for Matugama does not provoke the Members. I would ask you to speak on this Motion instead of commenting on other matters.

අනිල් මුණසිංහ මහතා  
(ශ්‍රී. ආ. මුණසිංහ)  
(Mr. Anil Moonasinghe)

I am speaking on the Motion, Sir.

නියෝජ්‍ය කථානායකතුමා  
(පிரතිප් සපාඤායකර් අවර්කන්)  
(Mr. Deputy Speaker)

You are provoking them.







නියෝජ්‍ය කථානායකතුමා

(பிரதிக் சபாநாயகர் அவர்கள்)

(Mr. Deputy Speaker)

Then shall we carry on ?

අනුර බණ්ඩාරණායක මහතා (නුවරඑළිය-මස්කෙලිය දෙවන)

(திரு. அனூர பண்டாரநாயக்க-நுவரெலிய-மஸ்கெலிய

இரண்டாம் அங்கத்தவர்)

(Mr. Anura Bandaranaike-Second Nuwara Eliya-Maskeliya)

Agalawatta ! Agalawatta !

නියෝජ්‍ය කථානායකතුමා

(பிரதிக் சபாநாயகர் அவர்கள்)

(Mr. Deputy Speaker)

At this rate I am sure so many other hon. Members will not be able to take part in this debate. This debate must stop at 8 o'clock. If other hon. Members have any intention of taking part, will those who have yet to speak please speak for about five minutes and give another Member a chance.

අනිල් මුණසිංහ මහතා

(திரு. அனில் முனசிங்ஹ)

(Mr. Anil Moonasinghe)

මම කියමින් හිටියේ මෙයයි: ඒ කාලයේත් ජන්ද විමසීම් පැවැත්වුණා. ඒ කාලයේ, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේත් ජන්ද විමසීම් පැවැත්වුණා. ඒ කාලයේදී ජන්දදායකයෝ තමන්ගේ ජන්දයේ බලයෙන් විවිත් විට ආණ්ඩු වෙතස් කලා. කවුරුවත් කීවේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංගනය වී තිබෙනවා කියා. තමුත් අද අපට ජේතන තිබෙනවා සමහර ජන්ද ප්‍රායෝගික වශයෙන් සම්ප්‍රදයෙන් වෙතස් වී තිබෙන බව. උදහරණයක් වශයෙන් පෙන්වන්න කැමතියි, අත්තහල්ලේ හා දෙමළේ ආසනවලින් ජනාධිපතිවරණයේදී ලැබූ ජන්ද සංඛ්‍යාව ජනමත විචාරණයේදී සැහෙන දුරට වෙනස් වීම. ඇයි ඒ ආසන දෙකේ පමණක් එහෙම වෙනසක් ඇති වුණේ?

මන්ත්‍රීවරයෙක්

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

ජනතාව වෙතස් වුණා.

අනිල් මුණසිංහ මහතා

(திரு. அனில் முனசிங்ஹ)

(Mr. Anil Moonasinghe)

ඇයි ඒ ජනතාව වෙතස් වුණේ? ඇයි මතුගම ජනතාව වෙතස් වුණේ නැත්තේ?

එච්. බී අබේරත්න මහතා (නියෝජ්‍ය ගමනාගමන මණ්ඩල පිළිබඳ ඇමතිතුමා)

(திரு. எச். பி. அபேரத்ன-போக்குவரத்துச் சபைகள் பிரதி அமைச்சர்)

(Mr. H. B. Abeyratne-Deputy Minister for Transport Boards)

අවුරුදු 16 ක් තිස්සේ බුදියාගෙන ඉඳල දත් හීනෙන් කතා කරනවා

අනිල් මුණසිංහ මහතා

(திரு. அனில் முனசிங்ஹ)

(Mr. Anil Moonasinghe)

ඒ වගේම තව දුරටත් කල්පතා කරන විට මට පෙනෙන තවත් කරණයක් තිබෙනවා. අර දුට්ටි මන්ත්‍රීවරුන් කෙරෙහි තිබෙනවාටත් වඩා විරෝධයක් තමුත්තාත්සේලා මා කෙරෙහි දක්වනවා. එය මට බොහොම හොඳට පෙනෙන දෙයක්. තල්ලුර මන්ත්‍රීතුමා (එම්. සිවසිතම්පරම් මහතා) කතා කරන විට මෙහෙම විරෝධයක් පෙන්නුවේ නැහැ. ඇයි මට පමණක් මෙහෙම විරෝධයක් පෙන්වන්නේ? මම දන්නවා. අපහාස කරමින් තමුත්තාත්සේලාට හැමදමත් මේ විධියට කටයුතු කරගෙන යන්නට ඉඩ ලැබෙන්නේ නැති බව මා මතක් කරන්න කැමතියි. වෙනත් සභාවක තිස්සේලා කියා මන්ත්‍රීවරයෙක් සිටියා.

සරත් මුත්තේටුවෙගම මහතා (කලවාන)

(திரு. சரத் முத்தேட்டுவெகம-கலவான)

(Mr. Sarath Muttetuwegama-Kalawana)

අගමැතිවරයෙක්.

අනිල් මුණසිංහ මහතා

(திரு. அனில் முனசிங்ஹ)

(Mr. Anil Moonasinghe)

අගමැති වුණේ පසුවයි. ඒ මන්ත්‍රීතුමා පළමුවෙන්ම කතා කරන විටත් මේ විධියට සරදම් කලා.

රේණුකා හේරත් මහත්මිය (නුවරඑළිය දිසා ඇමතිතුමිය)

(திருமதி ரேணுகா ஹேரத்-நுவரெலிய மாவட்ட அமைச்சர்)

(Mrs. Renuka Herath-District Minister, Nuwara Eliya)

මය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාද? පසුව අගමැති වෙන්න යනවා ඇති!

අනිල් මුණසිංහ මහතා

(திரு. அனில் முனசிங்ஹ)

(Mr. Anil Moonasinghe)

ඇත්තවශයෙන්ම ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ සභාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වන්නේ මේ විධියට නම්-[බාධා කිරීමක්].

සරත් මුත්තේටුවෙගම මහතා

(திரு. சரத் முத்தேட்டுவெகம)

(Mr. Sarath Muttetuwegama)

මේ 'සිස්ටේම්' කියන්නේ අයිස්ක්‍රීම් ජාතියක් නොවෙයි.

අනිල් මුණසිංහ මහතා

(திரு. அனில் முனசிங்ஹ)

(Mr. Anil Moonasinghe)

එද ගරු ජනාධිපතිතුමා විසින් කරන ලද කතාවක් මම ඇහුවා. ජනාධිපතිතුමාට මම බොහොම ගෞරවය කරන පුද්ගලයෙක්. එතුමාගේ කතාවකදී කීවා මට මතකයි, ඒ දවස්වල වගේ නොවෙයි, අද මන්ත්‍රණ සභාවට පැමිණි විට අපේ මන්ත්‍රීවරුන්ගේ බොහොම හොඳ විනයක් තිබෙන බව පෙනෙනවාය කියා. මම දන්නේ නැහැ, ජනාධිපතිතුමා ඒ විනය සොයා ගන්නේ කොහෙත්ද කියා. අද මේ සිදු වුණු සිද්ධිත් ගැන වාර්තාවක් ලබා ගන්නය කියා මම ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. එතකොට පෙනේවි මෙතැන තියෙන ප්‍රජාතන්ත්‍රවාදය කොහොමද කියා. මේ සභාවේ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන පාලකයා වශයෙන් සිටින ගරු අගමැතිතුමාගෙන් මා







මන්ත්‍රීවරයෙක්  
(அங்கத்தினர் ஒருவர்)  
(A Member)

කවුද බෙදුවේ?

අතිල් මුණසිංහ මහතා  
(திரு. அனில் முனசிங்ஹ)  
(Mr. Anil Moonasinghe)

බෙදුවේ නැහැ. අපි බෙදීමට විරුද්ධයි කීවා. (බාධා කිරීම) අපි සාපනයට ගිහිනුත් කීවා. විරුද්ධ බව. නමුත් අපි කීවා, මේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා ගත යුතුය කියා. දේශපාලන විසඳුමක් ලබා ගත්තේ තැත්නම්, උතුරු අයර්ලන්තයේ ඇති වුණාත් වැනි තත්ත්වයක් මෙහිත් ඇති වෙන්න ඉඩ තිබෙනවා. මම ගරු මන්ත්‍රීතුමන්ලාට කියනවා, ඒ ගැන හොඳට කල්පනා කර බලන ලෙස. අපේ රටේ අනාගතය තිබෙන්නේ නමුත්තාත්සේලාගේ අතේ. සයිප්‍රසයට වුණු දේ මම ඉතිහාසයෙන් දන්නවා. හොඳට කල්පනා කරන්න. අපි නමුත්තාත්සේලාට සහයෝගය දක්වන්නයි මේ හදන්නේ. [බාධා කිරීම] සහයෝගය දක්වන්නේ ඒ ප්‍රශ්නය විසඳීමට. වෙන දෙකට නොවෙයි. ලංකාව නමුත්තාත්සේලාගේ විතරක් නොවෙයි. ලංකාව අපේත් රට. හොඳට හිතට ගන්න. මම දක තිබෙනවා, නමුත්තාත්සේලා—

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Order, please! Kindly allow the hon. Member to wind up.

අතිල් මුණසිංහ මහතා  
(திரு. அனில் முனசிங்ஹ)  
(Mr. Anil Moonasinghe)

අපි කියන්න හැදුවේ මේකයි. නමුත්තාත්සේලාගේ 1977 පොරොන්දුව අනුව මේ ප්‍රශ්නය විසඳීමට වට මේස සාකච්චාවක් තියනවා නම්, ඒ වට මේස සාකච්චාවට සහයෝගය දක්වන්නට අපි සූදනම් බව මම කියන්නේ වගකීමක් ඇතුළුව බව නමුත්තාත්සේලාට කියන්න කැමතියි. ඒ නිසා [බාධා කිරීම] නායකයා හරි, කවුරු හරි, මටත් වගකීමක් තියෙනවනේ. නායකයාට පමණක්ද, වගකීමක් තියෙන්නේ? නමුත්තාත්සේලාට වගකීමක් තැදද? මෙතැන වැදගත් ප්‍රශ්නයක් මතු වී තිබෙනවා. ඒ ප්‍රශ්නය නම්, ප්‍රදේශයක් පාලනය කරන්නට යුද්ධ හමුදාවක් යන කොට—මිනුමා! හමුදාවක් වෙන්නට පුළුවනි—ඒ යුද්ධ හමුදාව යන ප්‍රදේශයට නොයෙක් නොයෙක් අනතුරු ඇතිවීමයි. මොකද, යුද්ධ හමුදාවක් ගියාම අවසානයේදී පාලනය කරන්නේ අපි නොවෙයි. හමුදාවයි. ඇත්ත වශයෙන්ම මෙය ප්‍රශ්නය මතු වුණා 1971 කැරැල්ලේදී. 1971 දී ඇත්ත වශයෙන්ම සිවිල් යුද්ධයක් වැනි තත්ත්වයක් ඇති වුණා. එතැනදී යුද්ධ හමුදාව මැදහත් වුණා. ඒ යුද්ධ හමුදාවෙන් කෙරුණු සමහර ක්‍රියාවන් අමතූණ ඔබ මා නම් පිළිගන්නවා. [බාධා කිරීම] බෙරුණාය—කියන්නත් පුළුවනි. නමුත්තාත්සේ එහෙම කියන එක බොහොම හොඳයි. නමුත් මම කියන්නට හැදුවේ මෙයයි. මේ ප්‍රශ්නයේදී යුද්ධ හමුදාව මාර්ගයෙන් පාලනයක් කරන කොට අමතූණ ක්‍රියාවන් සිද්ධ වෙන්නට ඉඩ තිබෙනවා. ඒක තමයි තල්ලුරි මන්ත්‍රීතුමා (එම්. සිට්ටිනම්පරම් මහතා) කීවේ. ඒ නිසා මේකට දේශපාලන විසඳුමක් ඕනෑ. අවසානයේදී යුද්ධ හමුදාවක් ගෙන ගිහිත් හැම දෙයක්ම කරන්නට බැහැ. ඒක හොඳට හිතා ගන්න.

ජනාධිපතිවරණයේදී උතුරට ගියාම යුද්ධ හමුදාව අපට සැලකුවේ කොහොමද කියලා මට කියන්නට පුළුවනි. හොඳට සැලකුව අපට! [බාධා කිරීමක්] උතුරට ගිහිත් කියපු දේවල් මට අද වුණත් මේ සහා ගර්හයේදී කියන්නට පුළුවනි. මම කීවේ මේකට දේශපාලන විසඳුමක් ඕනෑය කියලයි. මම අද මෙතැන කථා කරන දේවල් මුළු ලංකාවේම ප්‍රචාරය වෙනවා. අපේ පක්ෂය වෙනුවෙන් මම කියනවා මේකට

දේශපාලන විසඳුමක් ඇති කළ යුතු බව. ඒ දේශපාලන විසඳුම රට දෙකට වීමෙන් තොරව සිදු විය යුතුය කියා මම කියනවා. ඒකයි අපේ ස්ථාවරය. [බාධා කිරීමක්] ඇයි, මම කීවේ වට මේස සාකච්චාවක් ඇති කරනවා නම් අපේ සහයෝගය දක්වනවාය කියලා. මගේ කථාව අවසාන කරන්නට මත්තෙන් මම කියන්නට ඕනෑ මේ සහාචේ ඉතිහාසයේ මේ සහාචේ මමත් අවුරුදු 11 ක් හිටපු බව. නමුත් ඒ කාලයේ කිසිම ගරු මන්ත්‍රීවරයකුගේ කථාවකට මේ විධියට අවහිර කළේ තැනි බව මම කියන්නට ඕනෑ.

රනිල් වික්‍රමසිංහ මහතා (යොවන කටයුතු හා රැකී රක්ෂා ඇමතිතුමා සහ අධ්‍යාපන ඇමතිතුමා)  
(திரு. ரனில் விக்கிரமசிங்கம்—இளைஞர் அலுவலகங்கள், தொழில் வாய்ப்பு அமைச்சரும் கல்வி அமைச்சரும்)  
(Mr. Ranil Wickremasinghe - Minister of Youth Affairs & Employment and Minister of Education)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මතුගම මන්ත්‍රීතුමාට අවුරුදු 16 කින් අතීතය අමතක වුණේ කොහොමද කියලා මම විකක් පුදුම වුණා. මම කියන්නට කැමතියි, 1956 දී එක්සත් රාජ්‍යයේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට—පලමුවන පරාජයෙන් පස්සේ එක්සත් රාජ්‍යයේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට—පාර්ලිමේන්තුවේ දී මුහුණ දෙන්නට සිද්ධ වූ තත්ත්වය ගැන. ඒ වාගේම 1970 ක් පස්සේ අපේ හිටපු අගමැතිතුමෙකු වූ ඩබ්ලිව් සේනානායක මැතිතුමාට මට මතක හැටියට වර්ෂයක පමණ කාලයක් තිස්සේ කථා කරන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඇයි ඒකට මතුගම මන්ත්‍රීතුමා (අතිල් මුණසිංහ මහතා) එදා විරුද්ධ වුණේ නැත්තේ? එදා එතුමා එතුමාගේ දේශපාලන පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සභිකයෙක්. එහෙම බාධා කරන්නට එපාය කියා තමන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියන්නට එතුමාට අවස්ථාව තිබුණා. ඇයි එහෙම කීවේ තැන්නේ? ඒ වාගේම මට මතකයි, 1970 මැයි 22 වැනිදා ජනද ප්‍රතිඵල පිටවුණාට පසු මෙතුමා නියෝජනය කළ ඒ කාලයේ මෙතුමා නායකත්වයක් දැරූ ඒ සමසමාජ වෘත්තීය සමිතීන් ඒ වාගේම කොමියුනිස්ට් වෘත්තීය සමිතීන් ගෝල්පේස් පිටියට මහපාලේ චේලපාලියක් ගිය ආකාරය. ඒ චේලපාලිය යන ගමන් කඩාගෙන ගිය ගොඩනැගිලි ගැන මට කියන්නට පුළුවනි. අපටත් අලාභ නාති වූ නිසා. අද ඒවා විකක් අමතක වී තිබෙනවා අවුරුදු 16 ක් පාර්ලිමේන්තුවෙන් බැහැරව සිටී නිසා. ඒත් අපට ඒවා අමතක වී නැහැ. මේ සහාචේදී මට තවත් දේවල් කියන්නට පුළුවනි. මැණික්දිවෙලා මහත්මයාගේ කාමරයේ දී වුණු කථා ගැන මට කියන්නට පුළුවනි. එම නිසා අපි දැන් මේ වැඩ කටයුතු කියම අන්දමට ගෙන යමු.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මැතිවරණයකින් පසු ඇති වන කරදර හිරිහැර සහ ගැටුම් වලක්වන්නට සාමාන්‍යයෙන් මැතිවරණයකින් පසු හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම මේ රටේ සාමාන්‍ය සිරිතක්. මේ අවස්ථාවේදී අතුරු මැතිවරණ සහ පළාත් පාලන මැතිවරණ වලින් පසු හදිසි නීතිය පනවා තිබෙනවා. එක එක ප්‍රශ්න තිබෙනවා. අතුරු මැතිවරණයේ දී ප්‍රශ්න ඇති වුණා. පළාත් පාලන මැතිවරණයේදී ප්‍රශ්න ඇති වුණා. මා හිතනවා ඒවා විටින් විට මේ සහාචේදී සාකච්චා වේවී කියා. සමහර විට නඩු දමා වි. එවිට කියම වශයෙන් ඒවා හෙළි වෙයි. පැරදුණු හැම වෙලාවේම අතින් පැත්ත පෙන්වලා කැගහලා වැටිත් නැහැ. ඇයි තමන් පරාද වුණේ කියා සොයා බලන්න ඕනෑ.

මම වෙනත් කරුණු ගැන කියන්න කලින් කැමතියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ කණ්ඩායමට එක කරුණක් මහක් කරන්න. තමන් මේ යන මාර්ගයේ ගිහිත් ධාර්මිකත්වයක් ලබා තිබෙනවාද කියා කල්පනා කර බලන්න. හැමදම කියන්නේ වමේ පක්ෂ එකකු වෙමු, ඉදිරියට යමු කියායි. නමුත් එදා සිටම නමුත්තාත්සේලා ගිහිත් තිබෙන්නේ පරාජයෙන් පරාජයටයි. නමුත්තාත්සේලාට ජයග්‍රහණයක් වුවමනා නම්, නමුත්තාත්සේලාගේ පක්ෂය ඇතුළේ තිබෙන ප්‍රශ්න වසඳාගන්න, අතින් අපට දෙය කියන්න එපා. සමහර විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෝ කවිද කියා පක්ෂයේ අපටත් දන්නේ නැහැ. නායිකාව එක් කෙනෙක් තෝරනවා. තව කවිටියක් තව එක් කෙනෙක් ඉදිරිපත් කරනවා.

අද කෝ මේ වාමාංශික පක්ෂ? කෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් එක්ක එකට ගිය වාමාංශික පක්ෂ? කෝ වාසුදේව මහත්මයාගේ නව ලංකා සමසමාජ පක්ෂය? අද කොමියුනිස්ට් පක්ෂය තරග කළ ආයත



[රජීල් වික්‍රමසිංහ මහතා]

දෙකෙන්ම පරාජයට පත් වේලා. අතුරු මැතිවරණය අමතක කරන්න; පළාත් පාලන මැතිවරණ දිනා බලන්න. එක්සත් ජාතික පක්ෂය පළමුවැනි තැන ගන්නා. එවිට දෙවැනි තැන ගන්න ඕනෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නේ? එහෙත් හුඟක් ස්ථානවල දෙවැනි තැන ගන්නේ ස්වාධීන කණ්ඩායම්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුන්වැනි ස්ථානයට බැගුලා. වැරද්ද පක්ෂය ඇතුළුමයි තිබෙන්නේ. පක්ෂය තුළ දහලක සමහර නායකයන්ගේත්, පක්ෂයේ සාමාන්‍ය සාමාජිකයන්ගේත් අදහස් අතර විශාල පරතරයක් තිබෙනවා.

මේ රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දුන්නත්, නොදුන්නත්, මුලින් පිළිගෙන තිබෙනවා මේ යන ක්‍රමය හරිය කියා. අන්න, මේ ක්‍රමය මාරයටත් එන්න. බාගවේලාවට ලබන වාරයේ මධ්‍ය අයට ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වෙයි. මේ ක්‍රමයෙන් පිට යනවා නම්, වාමාංශික අය සමගම ඉන්නවා නම්, තමුන්නාන්සේලා හැමදමත් විරුද්ධ පක්ෂයේම සිටීම් කියලයි මම ප්‍රකාශ කරන්නේ. අපි කැමතියි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගෙනියන්න. අපි කියන්නේ තැහැ අපි අවුරුදු සියයක් බලයේ ඉන්නවාය කියා. ප්‍රජාතන්ත්‍රවාදය අනුව පක්ෂ වෙනස් වෙන්න ඕනෑ. එහෙත් මේ අයට බැරි නම් මහජනතාවගේ සහයෝගය ලබා ගන්න, ඒකට අපි වැරදි කාරයොද?

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, තව එක කරුණක් ගැන පමණයි මම කථා කරන්නේ. මේ රටේ ත්‍රස්තවාදය තිබෙනවා, ඒකට මුහුණ දෙන්නට අපට සිද්ධ වෙලා තිබෙනවා. මගේ හොඳ මිත්‍රයෙක්, මුත්තසියා මහත්මයා, ලහඳී මරුමුවට පත් වුණා. මුහු වාචාකවිචේරිය අපේ සංවිධායක මහත්මයා, පක්ෂයේ නායකයෙක්. මේ ත්‍රස්තවාදය අපේ පක්ෂයට පමණක් විරුද්ධව එන ව්‍යාපාරයක් නොවෙයි. අපට තමයි මේ ප්‍රශ්නයට වැඩියෙන්ම මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ. එක් සාලයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිද්ධ වුණා ඊට මුහුණ දෙන්න. ලහඳී දුටුව එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිද්ධ වුණා. අපි කොහොමද මේකට විසඳුම් ලබා දෙන්නේ. බාග වේලාවට උතුරේ ඉන්න මහත්වරු එක අදහසක් ප්‍රකාශ කරනවා ඇති. මම හිතන්නේ තැහැ ඒ මාරයටත් පිළියම් ලැබෙයි කියා. අපි සියලු දෙනාම, සියලුම පක්ෂ එකතු වෙන්න ඕනෑ මේ පැන තැඟි තිබෙන ප්‍රශ්නය විසඳන්න.

දේශපාලන විසඳුමක් වුවමනායයි තමුන්නාන්සේලා කියනවා. එහෙම නම් මොකක්ද ඒ විසඳුම කියා කරුණා කරලා කියන්න. ඒක දැන ගන්න අපි කැමතියි. දේශපාලන වාසියකට නොවෙයි. මම එදක් කීවි එකක් මේ සභාවේ : ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක කොබ්බෑකඩුව මහත්මයා ජනාධිපති මැතිවරණ රැස්වීම් සඳහා යාපනයට ගිය වේලාවේ කීවා, ත්‍රස්තවාදී මර්දන පනත ඉවත් කරනවා කියා. මර්ධන පනත ඉවත් කරනවා කීවා. ඒක ඒ පක්ෂයේ ප්‍රතිපත්තියද තුරුද කියා අපට තවම ප්‍රකාශ කර නැහැ. මේක විශාල ප්‍රශ්නයක්. මේකට විසඳුමක් දෙන්න. අපි කැමති තැහැ මේ රටේ උතුරේවත්, දකුණේවත්, නැගෙනහිරවත්, බටහිරවත් ත්‍රස්තවාදය තියන්න. ඒක නවත්වන්න ඕනෑ. තමුන්නාන්සේලා කියනවා හමුදාව සම්පූර්ණයෙන් ඉවත් කරලා දේශපාලන විසඳුමක් දෙන්න කියා.

කරුණාකරලා ඒ අදහස් මොනවාද කියා මේ ගරු සභාවට කියන්න. [බාධා කිරීමක්] හමුදාව ඉවත් කරන්න කීවා. ඒකට කරුණු කියන්න. අපිත් කැමතියි වගකීමක් ඇතිව මේ ප්‍රශ්නය විසඳන්න. මේ ප්‍රශ්නය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්නයක් පමණක් නොවෙයි. මතුගම මන්ත්‍රීතුමා (අජිල් මුණසිංහ මහතා) කීවාම එයාටත් ඒක බල පානවා කියා, අපි ඒක පිළි ගන්නවා. හැම එක්කොටම බලපානවා. උතුරේ ජනතාවටත්, දකුණේ ජනතාවටත්, නැගෙනහිර ජනතාවටත්, බටහිර ජනතාවටත් බලපානවා. කඳුකරයේ ජනතාවටත් බලපානවා. කරුණා කරලා තමන්ගේ දේශපාලන විසඳුම මොකක්ද කියා මේ ගරු සභාවට කියන්න. එවිට අපට ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. මේ ගරු මන්ත්‍රීවරුන් ඒ අයගේ අදහස් කීවාම සමහර විට අපි ඒවාට එකඟ නොවෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය කරුණක්. තමුන්නාන්සේලාගේ විසඳුම කුමක්ද කියා අපට කියන්න. අපි එකඟ නොවෙන එක වෙනම කාරණයක්.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම මට වඩා කාලය ගන්නේ තැහැ. මේ අවස්ථාවේදී මෙම කරුණු කියන්නට මට අවස්ථාව දීම ගැන මම බලාපොරොත්තු කරමින් මගේ වචන සවිලපය අවසන් කරනවා.

වී. යෝගේස්වරන් මහතා (සාපනය)  
(ශ්‍රී ල. බ. ග. ගොප්‍රසාරණි—யாழ்ப்பாணம்.)  
(Mr. V. Yogeswaran - Jaffna)

Mr. Deputy Speaker, though I did not want to take part in this Debate, I think certain statements made by the Hon. Minister of Industries and Scientific Affairs should not go unchallenged. Before I start I want to congratulate the hon. Member for Matugama, who made a good speech. [Interruption]. He is a very senior politician, but up to now I have not had the privilege of being in the same House with him. I must congratulate him.

Now, every Tamil who has been arrested under the Prevention of Terrorism Act (1) confesses and (2) is found with obscene literature. Every Tamil arrested under the Prevention of Terrorism Act is found with a "Playboy" magazine, a "Fiesta", or some sort of obscene magazine. Obviously, this is something psychological. I must ask the Hon. Minister of Industries, if the police found these magazines when they were arrested, how did they come into your possession? Is this how your police force is conducting investigations? Before they report to the Hon. Minister of Defence they report to the Hon. Minister of Industries. This is perversity of justice. Obviously, they are introduced and given to you. If they are really productions in a case, they would never have been tampered with. That is how investigations are done. I am a lawyer. The hon. Member for Nallur is a lawyer. You are not a lawyer. Every Tamil arrested, what does he possess? Obscene literature!

මන්ත්‍රීවරයෙක්  
(அங்கத்தவர் ஒருவர்)  
(A Member)

He is a law student.

වී. යෝගේස්වරන් මහතා  
(ශ්‍රී ල. බ. ග. ගොප්‍රසාරණි)  
(Mr. V. Yogeswaran)

I think these introductions must stop. Nobody is going to take them seriously.

The hon. Member for Nallur dealt graphically with what has happened. A soldier was shot and killed. Yes. What did you do? You followed a scorched-earth policy there. 169 houses were burnt. Do you expect the people in that area to give any co-operation, any help, any information? If you think so, you are living in a world of your own. [Interruption] I am not living in a world of my own. I am living in a very practical world. That is why I ask for a separate state. I know that it is coming. You may not know that it is coming. I am one



hundred per cent certain that it is coming, because of the way you are going. No force on earth can put these two nations together again. Hon. Member for Ratnapura, I say on the Floor of this House, separation is written on the wall. However you may shout, there will be a Tamil nation and there will be a Sinhala nation in this country before long.—(Interruption.) You shout, but I will tell you. What did you do? You burnt their houses, looted their goods. I feel sorry for the army personnel there. I feel really sorry for the army personnel there. I know some of them. But I have no sympathy for the people who send them there to pull the chestnuts out of the fire for them. For your political mistakes, for what you have done wrong politically you have sent those poor army personnel there. They are nice, clean boys.

தீயேசு கலாநாயகர்  
(உப சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Order, please! Your five minutes are over.

பி. யோகேசுவரன்  
(திரு. வெ. யோகேசுவரன்)  
(Mr. V. Yogeswaran)

Do not do that, I tell you. What have you done? You have alienated the whole Tamil race. You ask for a solution. If you do not accept the Referendum, if you do not accept the mandate the Tamils gave, have another Referendum in the North and the East. Ask them, "Do you want to be free or do you want to be slaves?" If they want to be slaves, keep them slaves. If they want to be free, give them the State of Tamil Eelam and let them be free.

ரனில் விக்கிரமசிங்கே  
(திரு. ரனில் விக்கிரமசிங்கே)  
(Mr. Ranil Wickremasinghe)

You lost to the terrorists. You are controlled by the terrorists.

பி. யோகேசுவரன்  
(திரு. வெ. யோகேசுவரன்)  
(Mr. V. Yogeswaran)

Withdraw the notorious Prevention of Terrorism Act. Every newspaper in the world has condemned you, has called you names, has heaped on you infamy of the worst kind. Withdraw the Prevention of Terrorism Act. Do not torture the poor prisoners. Keep them in prison. Do not keep them at Panagoda and assault them 24 hours a day. It is a disgrace; it is a disgrace to all. If I do that I would be ashamed to call myself a Hindu. If you do that, I do not think it is in keeping with Buddhism. Do not do that. Do not torture those poor boys. Transfer them to prisons. Give the Tamil people the right of self-determination. Withdraw the army forthwith.

Thank you, Mr. Deputy Speaker.

தீயேசு கலாநாயகர்  
(பிரதீச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Order, please! The hon. Member for Kalawana can speak now. He must stop at 8 p.m.

சரத் மூத்தேட்டிவேகமா  
(திரு. சரத் முத்தேட்டிவேகமா—கலவான)  
(Mr. Sarath Muttetuwegama—Kalawana)

Mr. Deputy Speaker, I would like to say a few words on certain aspects of the Emergency which have, I think, created a situation where the promulgation of the Emergency has really meant nothing at all to the people who have suffered from the thuggery and violence perpetrated with the connivance of the ruling party in this country.

Sir, we have heard, and there have been newspaper reports, about some incidents. I will give you a few incidents that occurred at the Piliyandala Police Station.

Sir, at the Piliyandala Police Station a certain man had been taken into custody after the voting took place on the 18th. Certain people including a Member of Parliament, as far as I know—

தீயேசு கலாநாயகர்  
(பிரதீச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Order, please! Is that matter before the courts?

சரத் மூத்தேட்டிவேகமா  
(திரு. சரத் முத்தேட்டிவேகமா)  
(Mr. Sarath Muttetuwegama)

I do not know. Nobody knows.

தீயேசு கலாநாயகர்  
(பிரதீச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Is it likely to go before the courts?

சரத் மூத்தேட்டிவேகமா  
(திரு. சரத் முத்தேட்டிவேகமா)  
(Mr. Sarath Muttetuwegama)

Anything can go before the courts.

தீயேசு கலாநாயகர்  
(பிரதீச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Then I think we should avoid referring to matters like this.

சரத் மூத்தேட்டிவேகமா  
(திரு. சரத் முத்தேட்டிவேகமா)  
(Mr. Sarath Muttetuwegama)

It is not before the courts. That is the only condition which can prevent me from speaking about it.



சியேர்ஸ் கப்தாசகன்து  
(பிரதீக் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

If it is likely, I think it is best to avoid referring to it.

மன்றிபரகே  
(அங்கத்தவர் ஒருவர்)  
(A Member)  
புத்திச கமடி, சித்திசை கம.

சுரன் இன்னேபிபேகை மனா  
(திரு. சரத் முத்தேட்டுவெகம)  
(Mr. Sarath Muttetuwegama)

Certain people, very influential people, Members of the United National Party, walked into that police station, took that man out of police custody—

காமினி லோகுகே மனா (கூடிபு)  
(திரு. காமினி லொக்குகே—கெஸ்பாவ)  
(Mr. Gamini Lokuge-Kesbawa)

கலபானே கரு மன்றிபுலா (சுரன் இன்னேபிபேகை மனா) சே கருகே கரு கருகை கபா கருகை. சித்தி "கருகை" பத்தகரே பாதாபி கருகை கபா கருகை சபா.

சுரன் இன்னேபிபேகை மனா  
(திரு. சரத் முத்தேட்டுவெகம)  
(Mr. Sarath Muttetuwegama)

He is a new Member, Sir. Therefore I do not want to say anything.

காமினி லோகுகே மனா  
(திரு. காமினி லொக்குகே)  
(Mr. Gamini Lokuge)  
கலபானே கரு மன்றிபுலா கருகை கரு கருகை கபா கருகை.

ச. க. 7.50

சுரன் இன்னேபிபேகை மனா  
(திரு. சரத் முத்தேட்டுவெகம)  
(Mr. Sarath Muttetuwegama)

It is becoming quite clear who the people were who have rescued the man. I never mentioned any names and there was no necessity for anybody to get excited about it if they had not done it.

Then, Sir, there have been a number of other incidents in electorates where by-elections were held.

சுன். கென்சில் ப்ரகான்து மனா (சியேர்ஸ் கப்தாசகன்து கபுபுபு கருகை)  
(திரு. கன். கென்சில் பெர்னாண்டோ—கைத்தொழில் சித்தி)  
புரான அலுவலர்கள் பிரதி அமைச்சர்)  
(Mr. N. Denzil Fernando—Deputy Minister of Industries & Scientific Affairs)

He is only defending his electorate. You are wrong.

சுரன் இன்னேபிபேகை மனா  
(திரு. சரத் முத்தேட்டுவெகம)  
(Mr. Sarath Muttetuwegama)

The Hon. Member for Negombo might not display his ignorance so flagrantly. In electorates where by-elections took place and in places where municipal and urban councils elections took place, incident after incident occurred which show that the trend of events which started with the DDC elections in June 1981 are now becoming a matter of routine when elections take place. On the last occasion when we discussed the Presidential Election I brought to the notice of this House—several Members also did so at the Debate on the Referendum—that no less a person than one of the contenders for the office of President, Mr. Kobbekaduwa, had been impersonated. This time something even more serious has happened. All of us have heard about it. It was in the newspapers, radio and television on a number of days that a leading businessman of Sri Lanka, Mr. Upali Wijewardene, had disappeared in a Learjet. We do not know what happened to him. That is not the point. At the polling station in the Colombo Municipal area where Mr. Upali Wijewardene was registered to vote, a man went and asked to vote in the name of Mr. Upali Wijewardene—(Interruption). If some of these people who are interrupting would remain without interrupting they could listen to my story. The Sri Lanka Freedom Party polling agent at that polling booth objected and said that this man was not Upali Wijewardene. The UNP polling agent said, "If he was here he would have voted for us." And I want to say that the presiding officer at that polling station allowed that man to vote in the name of Mr. Upali Wijewardene.

சியேர்ஸ் கப்தாசகன்து  
(பிரதீக் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Order, please ! I would request the hon. Member to kindly wind up and give at least five minutes to the hon. Member for Maharagama.

சுரன் இன்னேபிபேகை மனா  
(திரு. சரத் முத்தேட்டுவெகம)  
(Mr. Sarath Muttetuwegama)

The Committee on Parliamentary Business came to an agreement to wind up this Debate at 8.30 p.m. I was there.

சியேர்ஸ் கப்தாசகன்து  
(பிரதீக் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Order, please ! The Hon. Prime Minister wants to reply at 8 o'clock. My only request is that you kindly give at least five minutes to the hon. Member for Maharagama.



සරත් මුත්තේටුවෙගම මහතා  
 (திரு. சரத் முத்தேட்டுவேகம)  
 (Mr. Sarath Muttetuwegama)  
 Certainly I will stop now.

නියෝජ්‍ය කථානායකතුමා  
 (பிரதிச் சபாநாயகர் அவர்கள்)  
 (Mr. Deputy Speaker)  
 That is my request.

සරත් මුත්තේටුවෙගම මහතා  
 (திரு. சரத் முத்தேட்டுவேகம)  
 (Mr. Sarath Muttetuwegama)

If there is no time left for the Member for Maharagama to speak, what I am going to say is this. We could have contained this Debate quite manageably if there were no interruptions from the Government side.

නියෝජ්‍ය කථානායකතුමා  
 (பிரதிச் சபாநாயகர் அவர்கள்)  
 (Mr. Deputy Speaker)  
 That is all past.

සරත් මුත්තේටුවෙගම මහතා  
 (திரு. சரத் முத்தேட்டுவேகம)  
 (Mr. Sarath Muttetuwegama)

So we could have at least ten to fifteen minutes. I do not think the Hon. Prime Minister is going to stop the new Member for Maharagama from speaking. Surely he will give five to ten minutes of his time.—(Interruption.) There you are !

So Sir, I was going to say what is the earthly use of this Emergency if people are allowed to rescue UNP supporters from police stations, if elections are held where Mr. Upali Wijewardene, who has disappeared in a Learjet suddenly appears on voting day, if there are incidents where members open fire at crowds. If these are the things that are happening, I ask, what is the earthly use of this Emergency ? And I for one, Sir, from our party will oppose the imposition of this Emergency in this today's Motion.

I want to say one thing Sir, about the situation in the Northern Province. Nobody condones individual terrorism. But, on the other hand, what is happening in Jaffna ? The army has been given a free hand, and I think, as the hon. Member for Nallur said it has come to a stage where they will not even obey the orders of their superiors. I want to warn this Government that if this situation goes on it may not be too far in the future when the army thinks of taking power altogether in the country, whether it be in the North or in the South.

I want to reiterate the position of our party that it is only a political solution that can solve the problem of the Northern and Eastern Provinces. The UNP

promised a round-table conference, which it has not held for the last six years. As far as our party is concerned, we have put forward a certain position, that is, regional autonomy within a unitary state. We feel that that is a proper basis of which discussions can be held amongst all recognized political parties and any other representatives of the Tamil people.

අ. හා. 7.58

දිනේෂ් ගුණවර්ධන මහතා (මහරගම)  
 (திரு. தினேஷ் குணவர்தன—மஹரகம)  
 (Mr. Dinesh Gunawardene—Maharagama)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ගරු මන්ත්‍රීවරුනි, පලමු වරට මේ ගරු සභාවේදී වචන සවිල්පයක් කථා කිරීමට මට අවස්ථාව ලබා දීම ගැන, මහරගම ජනතාව ජාතිය වෙනුවෙන් කථා කරන්නට මේ පාර්ලිමේන්තුවට එවූ නියෝජිතයා හැටියට, ඒ මහරගම ජනතාව වෙනුවෙන් මා නමුත්තාත්තේට් සතුතිවන්න වෙනවා. හදිසි තත්ත්වය පිළිබඳව පැවැත්වෙන මේ විවාදය මත කරුණු රාශියක් ඉදිරිපත් වූවත්, මහජන එක්සත් පෙරමුණේ නියෝජිතයා හැටියට, ප්‍රගතිශීලී සියලු පක්ෂවල සහයෝගයෙන් ජයග්‍රහණය කළ නියෝජිතයෙක් හැටියට මමත් වචනයක් කියන්නට මිතු.

අද අපේ රටේ ඒකීය භාවයට සහය වශයෙන්ම පවතින විශාල තර්ජනය කෙරෙහි අත් කිසි දවසකට වඩා අපි දේශපාලන මට්ටමටදීත් එහාට ගොස් අපේ මව්බිම කෙරෙහි දැඩි ගන්තියකින් හා ආදරයකින් සැලකිල්ල දක්විය යුතු අවස්ථාවකට අද අපි එළඹ තිබෙනවා. අද අපි එකක් දකිනවා. වර්තමාන පාලනයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවයත් ආර්ථික පරිහානියත් සමාජ හා සංස්කෘතික විනාශයත් නිසා අපේ ජාතියේ අභිමානවත් යුගය පහල බසීමත් තිබෙන කාලයකට අපි අද වැටී සිටිනවා. ආර්ථික වශයෙන් ඉහළ ගණන් හිලව්වල, ලොකු ගණන් හිලව්වල ඉලක්කම් කියෙව්වට අපි කිසි දවසක ලැහැස්ති වන්නේ නැහැ, මේ ගණන් හිලව් වලින් කියන දේවලින් පමණක් ජනතාවගේ ජීවිත—ඒ වටිනා වස්තුව— තක්සේරු කරන්නට. එය කරන්නට හැකි වන්නේ නැහැ. අන්ත ඒ වික අපි කියන්න මිතු. මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණ නීතියක් පවතිදදී, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට තට්ටු කරමින් පාර්ලිමේන්තු මැතිවරණ නීතිය කඩන අයට දඩුවම් කරන්නට තිබෙන තත්ත්වයක් මත හැරෙනවා නම් හදිසි නීතිය අවශ්‍ය වන්නේ මොකටද කියා අපි අහනවා. මැතිවරණයේ පශ්චාත් තත්වය රකින්නට. මේ රටේ දේශපාලන පක්ෂ මේ වගකීම භාර ගන්න මිතු. තමන්ගේ හතුරන් මරන්නට හැමදම කථා කිරීම තවත්වා, තමන්ගේ හතුරන්ගේ ජීවිත හා දේපොළ නැති කිරීම තවත්වා, අපි ආදර්ශමත් විය යුතු කාලපරිච්ඡේදයකට අද අපි ඇවිත් සිටිනවා.

1977 ත් පසුව පශ්චාත් මැතිවරණ සිදුවීත් පිළිබඳ පරීක්ෂා කිරීමට පත් කළ සිරිවර්ධන කමිටුවේ වාර්තාවට මොකද වූණේ ? අපි මේවා ගැන ප්‍රශ්න කරන්න මිතු. මේ ගරු සභාව තුළ සිටින සියලුම මන්ත්‍රීවරුන් ජාතිය වෙනුවෙන් වගකීමක් දරනවා, මේ රටේ ජීවත් වන්නට හා උපදින්නට සිටින පරම්පරාවලට මනුෂ්‍යයින් හැටියට ජීවත් වන්නට සුදුසු වාතාවරණයක් ගොඩනගන්නට. මේ රටේ අලුත් දේශපාලන වාතාවරණයක් ඇති කරන්නට. අන්ත ඒ සඳහා සුදුසු ආර්ථික තත්ත්වයක් සමාජ තත්ත්වයක් ඇති කිරීම සඳහා දේශපාලන විසඳුම් ඇති කරන්නට මේ රටේ ප්‍රතිපත්තිමය වෙනස්කම් ගණනාවක අවශ්‍යතාවය අපි දකිනවා.

පසුගිය කාලයේ අපි දැක තිබෙනවා, දහස් ගණන් සේවකයින් රක්ෂාවලින් දෙවට දමමි හා වැඩපොළවල් වසා දමමි. ඒ නිසා ඒ අයට උන්හිටිනැත් නැතිව ගොස් තිබෙනවා. ආණ්ඩුව කාලයක් තිස්සේ අපට පොරොන්දු වුණා, ඒ වැඩ වර්ජකයින් නැවත රක්ෂාවලට බඳවා ගන්නවා කියා. එය තවම ඉටු වී නැහැ.



[දිනේෂ ගුණවර්ධන මහතා]

එමෙන්ම මේ රටේ ගොවි ජනතාව මුහුණ දෙන අර්බුදයක් තමයි. ඔවුන්ගේ ගුමිය විදේශිකයින්ට දීම. මේ රටේ ගුමිය අද විදේශිකයින්ට දීමෙන් යනවා. ගරු කරමානිත ඇමතිතුමා සඳහන් කළ කාරණයට තවත් කොටසක් එකතු කරන්න මම කැමතියි. අද ඉන්දියානුවන්ට ලංකාවේ ඉඩම් දීම පමණක් නොවෙයි, ලංකාවේ ඉඩම් වෙනත් විදේශිකයින්ට දීමත් ප්‍රතිරෝධී කිරීමට තීරණයක් ගන්නය කියා අපි ආදරයෙන් කියන්න ඕනෑ. මේ රටේ ජාතික වස්තුව ජාතියේ පරිහරණය පිණිස යොදවන්න ඕනෑ. මෙන්න මේ තත්ත්වය කේරුම් ගන්න. හදිසි නීතිය පාවිච්චි කර මහජන නිදහස වළලුන්න එපා. හදිසි නීතිය අවශ්‍ය වන්නේ උතුරේ තිබෙන ප්‍රශ්න නිසාය කියනවා; මැතිවරණයේ පස්වැනි තත්ත්වය නිසාය කියනවා. මේ දෙකින් කුමක් නිසා හදිසි නීතිය පාවිච්චි කරනවාද කියන එක ගැන අපැහැදිලි තත්ත්වයකිනුයි ආණ්ඩුව කපා කඳේ. උතුරේ තිබෙන තත්ත්වය අද රජයේ ඇති වූ එකක් නොවෙයි, කාලයක සිට දිගටම පැවත ආ තත්ත්වයක්, එය තිබෙන විසඳුම ජාතික මට්ටමෙන් කරන දේශපාලන විසඳුමක්. රට කඩන්න අපි කිසි ලෙසකින්වත් හවුල් වන්නේ නැහැ කියා මතක් කරන අතර, මේ රටේ ජනතාවට සාමකාමී පුරවැසියන් ගැටියට ජීවත් වන්නට පුළුවන් තත්ත්වයකට මේ රට ගෙන ඒමේ ඕනෑකම මම තැවතන් මතක් කරනවා.

එමෙන්ම මා මේ අවස්ථාවේ මතක් කළ යුතු තවත් දෙයක් තිබෙනවා. මගේ ආදරණීය පියන් මගේ ආදරණීය බාප්පාන් මේ පාර්ලිමේන්තුවේ—මේ ස්ථානයේ කොටුණන්—පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගැටියට සිටියා. එමෙන්ම මා නියෝජනය කරන ආසනයේත් බාගයකම මගේ ජනතාවගේ ඉඩකඩම් මේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදි කිරීමේ හේතුවෙන් පුරන් වි ගොස් තිබෙනවා. අද වන තුරුත් ඒ ඉඩම්වල අයිතිකරුවන්ට වන්දි ලැබී නැහැ. අන්ත ඒ කාරණය මම මේ ගරු සභාවේදී විශේෂයෙන් මතක් කරනවා. ඒ ඉඩම්වල ජීවත් වූ දහස් ගණනක් ජනතාව වෙනුවෙන් මහජන එක්සත් පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ගරු කරන ජනතාව වෙනුවෙන් මහරගම මන්ත්‍රීවරයා ගැටියට මා කියා සිටිනවා. හදිසි නීතිය පාවිච්චි කරන්න අවශ්‍ය නැති වේලාවකදී අවශ්‍ය නැති ප්‍රදේශවල පාවිච්චි කිරීමෙන් වැඩක් නැත කියා. හදිසි නීතිය පාවිච්චි කරන්න හදන්නේ කාට දඩයම් කරන්නද කියන වික සැකයට ඉඩ තබමින් මේ සභාව මට මේ අවස්ථාව දීම ගැන සතුතිවන්න වෙමින් මම තවතිනවා.

අතුර බණ්ඩාරනායක මහතා (නුවරඑළිය-මස්කෙලිය දෙවන)  
 (திரு. அனூர் பண்டாரநாயக்க—நுவரெலியா-மஸ்கேலிய இரண்டாம் அங்கத்தவர்)  
 (Mr. Anura Bandaranaike—Second Nuwara Eliya-Maskeliya)

I will not take five minutes, Sir. The hon. Member for Matugama (Mr. Anil Moonasinghe), Sir, was given the freshmen's rag in this House.

I would like to briefly say, Sir, that I have been entrusted with a signed document by the Sri Lanka Freedom Party candidate who was defeated at the Hakmana by-election, Mr. Ariya Bulegoda. It is a very long document, Sir. These are very serious allegations he has made. (Interruption). Do you want me to speak about Mahara? Now Sir, there are serious incidents that have taken place at Hakmana. I am glad that the Hon. Prime Minister in introducing this Motion referred to one of those incidents. I will read out from two sections of this document which I will table,\* and I will get on to the next point.

\* කපාට අවසානයේ පළ කර ඇත.  
 \* உரைப்பின் இறுதியில் தரப்பட்டிருக்கிறது.  
 \* Reproduced at end of speech.

1983 මැයි මස 18 වැනිදා උදේ 8.30 ට පමණ දෙසියන්දර දී වන්දය ප්‍රකාශ කොට ඊට තුදුරින් පිහිටි මාවරමණ්ඩිය වන්ද පොල පරීක්ෂා කිරීමට ගිය මා බලාපොරොත්තු රහිතව ආශ්‍රිත සන්නද්ධව මැරවර පිරිසක් විසින් පැය 3 කටත් වැඩි කාලයක් කොටු කර තබා හිරිහැර කිරීම.

Now, Sir, the candidate was kidnapped, blocked in a village for nearly 3 1/2 hours on the day of polling. Sir, there are a number of allegations like this which I will not take the time of the House reading them at this time. But I will table the document\*, Sir, for the purpose of record in HANSARD.

Sir, may I say this about this debate? Today we did not see any of the big guns firing. All are silently watching the procedure. But I must say that one very important factor was not mentioned by either the Opposition or the Government. We are debating the imposition of the Emergency. There are a number of serious incidents that had taken place in the Sinhala areas as well as in the Tamil-speaking areas.

Now, Sir, I believe that a large number of people including his Excellency the President and ourselves would like to see a termination to all post-election violence. There is no point in coming to this House, Sir, and saying, 'You did this at Dedigama'. Or what happened in Attanagalla? There is no point in blaming each other because violence, Sir, over the last 15 to 20 years after elections has escalated, whether you were in power or we were in power. I am sorry that even some seasoned parliamentarians confined their speeches only to what happened during our time. What did you do, therefore, we are doing. That was the trend of the argument. That should not be the argument. If we all believe that parliamentary democracy must continue in this country, it is the duty of all those who believe in democracy that post-election violence must stop. I think, Sir, it is the duty of particularly the United National Party and the Sri Lanka Freedom Party and all the other parties that believe in democracy, to really find a solution of how to keep down post-violence to the minimum.

Now, Sir, certainly, the whole process of elections will become meaningless, will become a joke, at the rate various things have happened. The hon. Member for Maharagama (Mr. Dinesh Gunawardene) referred to various incidents. The hon. member for Kalawana (Mr. Sarath Muttetuwegama) referred to various incidents in the Kesbawa electorate. I have reported various incidents in Hakmana and a number of other electorates. Therefore, Sir, I think it is the duty of all those who think right in this country to find a solution to prevent our supporters from going on the rampage. This debate would have certainly been much more useful to this country and all of us if we could have together discussed and found means and ways of trying to solve this post-election violence. But, unfortunately,



there was a lot of hot air. And particularly, Sir, I am thankful to the Prime Minister for giving me this time, and I appeal to the Government to hold an independent inquiry into all the allegations of violence that have been placed before this House.

Now, therefore, I would urge the Government to punish whoever the offenders are—whether they are supporters of the Sri Lanka Freedom Party, whether they are your supporters,—irrespective of political colouring, to punish anybody who has acted contrary to what we believe should be a fair election. That, Sir, is the request I would make from the Government and I thank the House for giving me a patient hearing. I have, of course, been subjected to a number of freshmen's rags in this House. I am glad that the House has exonerated me from that punishment today. But, I hope, I sincerely hope, that the hon. Member for Matugama will be given a much more patient hearing the next time. Thank you.

සහමය මත තබන ලද ලියවිල්ල:  
சமர்ப்பீடத்து வைக்கப்பட்ட ஆவணம் :  
Document tabled :

**හත්මන අතුරු මැතිවරණයේ වූ අසාධක**

අංක 89 හත්මන මැතිවරණ කොටසයේ 1983 මැයි 18 වෙනි දින පැවැත්වූ අතුරු මැතිවරණයේදී එහි වන්ද හිමියන්ගෙන් වැඩිදෙනෙකු වඩාත් කැමැත්ත දක්වා සිටි අපේක්ෂකයා වූ මා මන්ත්වරයා වශයෙන් තෝරා ගැනීම වලක්වන ලද ක්‍රියාවන් රාශියක් මෙහිදී සඳහන් කරමි.

1. එදින උදේ 8.30 ට පමණ දෙසියයන්ද දී වන්දය ප්‍රකාශ කොට ඊට නුදුරින් පිහිටි මාර්මණ්ඩිය වන්ද පොල පරීක්ෂා කිරීමට ගිය මා බලාපොරොත්තු රහිතව ආයුධ සන්නද්ධව මැවර පිරිසක් විසින් පැය 3 කටත් වැඩි කාලයක් කොටුකර තබා තීරණය කිරීම.

(අ) මේ සම්බන්ධව මාවරල පොලීසිය, සංචාරක පොලීසි සේවාවන් හා ස්ථාන හාර වන්ද නිලධාරී වෙත ද පැමිණිලි කලහ. පැය 3 යි විනාඩි 30 ක් පමණ මැවරයන්ගේ ප්‍රහාරයට ලක්වී ගාර්ජක හා මානසික වශයෙන් පීඩාවට පත්වන තුරුම කිසිදු පොලීසි ආරක්ෂාවක් මට නොලැබුණි. ඊට කලින් දින රාත්‍රී මාවරල පොලීසියට ගොස් මෙවැනි සිද්ධීන් ඇතිවීමට ඉඩ ඇති බැවින් මාගේ ආරක්ෂාව සලසන ලෙස පොලීසියට පැමිණිල්ලක් කල ද පොලීසිය තිතා මතාම එයින් මගහැර සිටියේය.

(ආ) මෙම වන්ද පොලෙහි වන්දය පාවිච්චි කිරීමට නොහැකිව 400 කට අධික වන්ද දසක පිරිසකට මෙම මැවරයන් පොල මුතුරු ආදියෙන් පහර දී පලවා හරිනු මම සිතුවෙමි.

2. මා කොටුකර දමා තිබූ පැය 3 ඇතුළත මාර මණ්ඩිය, බටහේනවල, මාවරල, ගොමිල සහ වන්ද මධ්‍යස්ථාන 3 තෙහි එක්සත් ජාතික පක්ෂයේ නොවන කිසිදු වන්ද නියෝජිතයෙකුට සිය කාර්යයෙහි නිරත වන්නට ඉඩ නොදී වාහන වලින් පැමිණි ඇතුළු තාදුනන පිරිස් විසින් පොත්පත් ලිපි ලේඛණ පැහැරගෙන පලවා හැර එක්සත් ජාතික පක්ෂයේ වන්ද නියෝජිතයන්ගෙන් පමණක් එකී වන්ද මධ්‍යස්ථාන හොර වන්ද දැමීමට ගොදුරු කරගන්නා ලදී. රත්සැගොඩ උතුරු වන්ද පොලේ සිට මෙවැනි හොර වන්ද දැමීම සිදුවී ඇත.

3. මාවරල වන්ද පොලට දවල් 11 ට පමණ ස්වාධීන අපේක්ෂකයෙකු වෙහෙවෙන් පන්ද නිරීක්ෂකයකු ලෙස රත්තපිටි විදේශික මහතා ඇතුළු වන විට 1200 කට වඩා වැඩි පිරිසක් වන්දය ප්‍රකාශ කොට අවසාන බව ඒ මහතා මගින් දනගන්නට ලැබින. පැය 3 ක් ඇතුළත 1200 කට තබා එයින් ගතරෙන් එකකට වත් වන්දය දමනට ඉඩක් නැත්තේය.

4. මාවරල තැපැල් ස්ථානාධිපති වරයා විසින් අයිති කරුවෙක් නැති, මිය ගිය, ගමන් පිට සිටින සහ වෙනත් ප්‍රදේශ වල මැතිවරණ රාජකාරි වල නිරත වූ අයගේ තැපැලෙන් එන නිල වන්ද දැන්වීම් පත් හොර වන්ද දැමීම පිණිස එක්සත් ජාතික පක්ෂයේ ආධාර කරුවන්ට හාර දී ඇත. (මේ සම්බන්ධ පරීක්ෂණයක් ප්‍රාදේශීය තැපැල් අධිකාරීතුමාගෙන් ඉල්ලා ඇත.)

5. දෙනගම බටහිර වන්ද පොලෙහි ස්ථාන හාර නිලධාරියා හත්මන ආසනයට නුදුරු ගමන එක්සත් ජාතික පක්ෂයට ප්‍රසිද්ධියේ ම අනුග්‍රහය දක්වන නිලධාරියෙකි. මගේ නියෝජිතයන් විසින් අල්ලා ගත් හොර වන්ද කරුවන් කීප දෙනෙක් ඔහු විසින් මුද හරින ලදී.

6. මා ගමන් ගත් ජීප් රථය මැයි 9 වෙනිදා ඇදගල නේත නමැති ස්ථානයේදී මැවරයන් විසින් විනාශ කර එහි තිබුණු වන්ද ලැයිස්තු මැතිවරණ ප්‍රකාශන නාම ලේඛණ ආදී මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය ලිපි ලේඛණ මංකොල්ලකා වාහනයේ ගමන් ගත් අයට පහර දී ඔවුන්ගේ මුදල් හා දේපල මංකොල්ල කැමේ සිද්ධිය එදිනම හවස හත්මන පොලීසියට පැමිණිලි කලහ. නවම මේ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වා තැන.

7. රෝගීන් ප්‍රවාහණයටයි කියමින් 200 ගණනක් වාහන බලපත්‍ර ලබාගත් ප්‍රතිවාදී අපේක්ෂකයා ඒ මගින් මැවරයන් හා හොර වන්දකරුවන් නිදල්ලේ සංචාරය කරවීමට අවස්ථාව පාද ගත්තේය. මේ වාහන වල අංක කීපයක් මා සතුව ඇත. මේ වාහන වලින් හොර වන්ද ඇදී මෙරෙන්ට ඉඩ ඇති බව 17 දින රාත්‍රියේ මාවරල පොලීසියට පැමිණිලි කලෙමි.

8. කෝන්ගල, මාකදුර, පරපාමුල්ල, සීනිපැල්ල සහ කොට්ඨාශ වල ග්‍රාම සේවක මහත්වරුන් වන්ද දසකයන් මියවද්දු නිල වන්ද කාඩ් පත් බලෙන් එකතු කිරීම ගැනත් ආහාර මුද්දර, ඉඩම් ආදී වන්ද අල්ලප මගින් අහිංසක වන්ද දසකයන් මුලා කරන බවත්, කල් නියා අදාල පොලීසියට දකුම් දුනිමි.

9. එ.ජා.ප. අපේක්ෂකයාගේ නියෝජිතයන් හා ආධාර කරුවන් වන දිද්දෙනිපොත සාමෝල් ජයවර්ධන, පාමන්වැල්ල, ජයවර්ධන විදුලන්පති, බෙන්ගමුවේ මොනොවිට් උප ගුරු, වේපොතඉර ඇත්, ගුණරත්න, ආදී මහත්වරුන් සිය නිවෙස් වලට වන්ද දසකයන් හා මැවරයන් කැඳවා ඔවුන්ට ආහාර පාන ආදියෙන් සංග්‍රහ කොට ඔවුන්ගේ වාහන වල හසාහක අව ආයුධ ආරක්ෂා සහිතව තබා ගැනීමට අනුමැතී දී ඇත.

10. දිද්දෙනිපොත රාජා වතුයායේ වතු අධිකාරී විසින් කම්කරුවන් විටින් විට රැස් කරවා අලියාට වන්දය කොදුන්තොත් රත්සාමන් දොටට දමන බවට තර්ජනය කර ඇත. මේ ගැන ද මාවරල පොලීසියට පැමිණිලි කර ඇත.

11. කොරමුරුවාන සිට මාකදුර, පාදකැල්ල, බැරගම මුල්ල මහා මාර්ගය හරහා කම්කර කොල කොඩි හා එ.ජා.ප. අපේක්ෂකයාට වන්දය දෙන ලෙස ලියූ විශාල පොලීසිත් දැන්වීම් පුවරු සති 3 ක් පමණ පුද්ගලයන් වීමට පොලීසිය ඉඩ හැරියේය. ලංගම බස් රථ, සමුපකාර ලොරි, රජයේ ජීප් රථ, සමුපකාර ප්‍රාදේශික, ග්‍රාම සේවක කාර්යාල සහ රජයේ දැන්වීම් පුවරුවල එ.ජා.ප. අපේක්ෂකයාගේ දැන්වීම් අලවා තිබුණි.

12. මැයි 14 වෙනිදා හත්මන පැවති එ.ජා.ප. මහා රැළියේ ප්‍රචාරක කටයුතු කල් කෝන්ගල ග්‍රාම සේවක උපාලි වෙල්ලාල මහතා, පක්ෂ දේශපාලන කටයුතු වල නියමීම ග්‍රාම සේවක නිලධාරීන්ට තහනම් ක්‍රියාවකි.

13. හත්මන මාණ්ඩලික අධ්‍යාපන නිලධාරී විරතුංග මහතා ප්‍රසිද්ධියේ ම එ.ජා.ප. යට වන්ද ව්‍යාපාරයේ දෙසුකි. වන්ද ගහන් කරන අවස්ථාවේ දී ස්වාධීන අපේක්ෂකයෙකුගේ නියෝජිතයෙකු ලෙස පෙනී සිට එ.ජා.ප. සේ වන්ද ගණන් කිරීමට ප්‍රසිද්ධියේ ම සහය දක්වයි.

14. රඳවෙල හලවත්තේ එස්. ඊ.බසිංහ නමැති පාසැල් ගුරුවරයා එ.ජා.ප. වේදිකාවේ සිට ශ්‍රී.ලං.කි.ප. අපේක්ෂකයාගේ චිරිතයට හානි වන අසහන ප්‍රකාශ කර ඇත.

15. එ.ජා.ප. අපේක්ෂකයාගේ නිවසකදී 17 වෙනිදා සිදු වූ බෝමල පිපිරීම ගැනත්, එයින් නිදෙනෙකුට තුවාල සිදු වීම ගැනත්, එක් අයෙකු මිය යාමේ ආරංචිය ගැනත්, එදිනම රාත්‍රී මාවරල පොලීසියට පැමිණිලි කල ද පොලීසිය එවැනි බිහිසුණු අපරාධ වලට අහියම් ලෙසින් සහය දක්වූ බව පෙනියයි.

16. මැවරයන් විසින් විනාශ කර දමූ මා ගමන් ගත් ජීප් රථය පිළිබඳ පාඩුව දෙන බවත්, ඒ සම්බන්ධව කිසිදු රාජකාරියක් නොකරන ලෙසත් කෝන්ගල ඒ. අබේවික්‍රම මහතා විසින් මට කල බලපෑම ගැන පොලීසියට පැමිණිලි කලෙමි.

17. ස්වාධීන අපේක්ෂකයෙක් වූ ජේ. ඇල්. සිරිසේන මහතාට පහර දීමත් ඔහුගේ ආධාරකරුවන් සහභා කැබිමත්, නීති විරෝධී වැඩය.

18. මුල්විසත පියදස රත්නායක නමැති සාම විනිසුරු නැත වන්ද විමසන දිනයේ ගමේ ජනතාවගේ සාමය කඩ කිරීම පිණිසත්, පහර දීම පිණිසත් සියලු දෙනින් සහය ලබා ගුත් බව පැහැදිලිව පෙනී ගියේය.

19. වන්ද ගණන් කරන අවස්ථාවේදී "හාවා" ලකුණට කතිරය ගැසූ 500 සේ මිටියන් මගේ නියෝජිතයෙකු බලා සිටියදීම අලියා ලකුණට කතිරය ගැසූ කොලයක් මතුපිටින් තබා රබර් පටි දමා අලියා ලකුණේ 500 ක් හැටියට එකතු කරන මොහොතේම මගේ නියෝජිතයාගේ කීම පිට පරීක්ෂා කර බැලීම, එහි උඩ තිබුණේ අලියා ලකුණේ පත්‍රිකාවකි. අතින් සියලු පත්‍රිකා හාවා ලකුණේ පත්‍රිකාය. එය වරදක් බව ගහන් කිරීමේ නිලධාරීහු පිලිගන්න. එවැනි වරදවල් තවත් වුවදයි කීමට නුසුදුසුය.

20. මීට පෙර පැවති වන්ද ගහන් කිරීමේ අවස්ථාවන්හිදී සෑම වන්ද පෙට්ටියක්ම විවෘත කිරීමට පෙර එහි තිබුණ කල හා ඉතිරි පත්‍රිකා ගණන ප්‍රකාශ කිරීමෙන් අනතුරුව වන්ද පෙට්ටියේ ඇති පත්‍රිකා ගණන් කිරීම සම්ප්‍රදායිකි. නමුත් මේ වන්ද විමසීමේ දී එවැනි කිසිවක් සිදු නොවීය. දෙන ලද වන්ද සංඛ්‍යාව අනාවරණය කලේ වන්ද ප්‍රතිඵල තිබුණ කලට පසුවය. එබැවින් මෙම ගණන් කිරීම සාධාරණව සිදුවූ බවට මම හෝ ස්වාධීන වෙනත් අපේක්ෂකයෙකු හෝ නියෝජිතයෙකු හෝ අත්සන් කලේ නැත.

83.05.24. ආර්ය බුලේගොඩ හත්මන ශ්‍රී.ලං.කි.ප. අපේක්ෂක



ආර්. ප්‍රේමදාස මහතා (අග්‍රාමාත්‍යතුමා, පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා, මහාමාර්ග කටයුතු පිළිබඳ ඇමතිතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා)

(ශ්‍රී ජය. ආර්. ප්‍රිමේදාස—ප්‍රධාන මාතෘකා අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා, ආර්. ප්‍රේමදාස—ප්‍රධාන මාතෘකා අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා)

(Mr. R. Premadasa—Prime Minister, Minister of Local Government, Housing & Construction, Minister of Highways and Leader of the House of Parliament)

ගරු තිසේරත්න කථානායකතුමනි, පැය කීපයක් පැවැත්වූණි විවාදය ගැන පූර්වක තරම් කෙටියෙන් වචන ස්වල්පයක් කථාකරන්නට මම බලාපොරොත්තු වෙතවා.

මා හිතන්නේ 18 වැනිද හදිසි තීරණ පැනවීම ගැන සියළුම පක්ෂ එකඟ වෙතවාට කිසිම සැකයක් නැහැ. මොකද, මේ සභාවේදී කියවුණු කරුණුත්, මම ඉදිරිපත් කළ කරුණුත් ගැන කල්පනා කරන විට එසේ කිරීම ඉතාමත්ම සුදුසු බව කවුරුත් පිළිගන්නවා. තරඟය පවතින අවස්ථාවේදී එසේ නොකළේ සමහරවිට එය අපට එල්ලවෙන වේදනාවක් වෙන්නට පූර්වක තිසයි. ඇත්තවශයෙන්ම දැන් මැතිවරණ පවැත්වීම හුඟක්දුරට හිංසාකාරී ක්‍රියාවලට පෙළඹෙන තත්ත්වයකට පත් වී තිබෙනවා. අපි මේ ගැන සම්පූර්ණ විධිවිධාන යෙදිය යුතුයි කියා දැන් කවුරුත් පිළිගන්නවා. ගිය මහ මැතිවරණයෙන් පසු මැතිවරණ කොමසාරිස්තුමා ඉදිරිපත් කළ වාර්තාව අනුව හැම පක්ෂයකම තියෝජ්‍යයන්ගෙන් විශේෂ කාරක සභාවක්—මන්ත්‍රී කාරක සභාවක්—පත් කළ බව තමුත්තාත්සේට මතක ඇති. ඒ කාරක සභාව ක්‍රියා කළේ මගේ ප්‍රධානත්වයෙනි. අපි ස්වල්ප කාලයක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කර, මැතිවරණ නීතිරීති හුඟක් දුරට වෙනස් කළා. මගේ හිතේ ඒ වෙනස් කිරීම් කළේ මේ වගේ අන් දැකීම උඩ. මගේ හිතේ මිලඟට ලැබෙන වාර්තාව අනුවත් රජය බලාපොරොත්තු වෙතවා; මේ සභාවේ සියලුම පක්ෂවල මන්ත්‍රී වරුන්ගෙන් යුක්ත මන්ත්‍රී කාරක සභාවක් පත් කර, තවත් ඇති කළ යුතු සංශෝධන ගැන නිර්දේශ ඉදිරිපත් කරන්න. අපි කවුරුත් මහජනතාවට අවස්ථාවක් දෙන්නට ඕනෑ තමන්ගේ කැමැත්ත නිදහස් ලෙස, හිංසාකාරී ක්‍රියාවලින් තොරව ප්‍රකාශ කරන්නට.

බොහෝවිට මේ හිංසාකාරී ක්‍රියාවලි කරන්නේ පක්ෂයක් හැටියට නොව, පුද්ගලයන් හැටියට බව අපට පෙනෙනවා. ඇතැම් අවස්ථාවලදී තරඟ කරන අපේක්ෂකයන් ගෙනුත් මේ සඳහා රුකුල් ලැබෙනවා. ඇතැම් අවස්ථාවලදී අපේක්ෂකයෝ දන්නෙත් නැතිව, තමන්ගේ ආධාර කරුවන් නොයෙක් ආරාධුල්, අධිකාර ඇති කරනවා. අපේක්ෂකයෝ පක්ෂ වශයෙන් ඉදිරිපත් වෙන විට මෙය පක්ෂවල ක්‍රියාවලි හැටියටත් පෙනුම් කෙරෙනවා. ඒ වාගේම, ඇතැම් විට පක්ෂ වේදිකාවලින් මේ හිංසාකාරී ක්‍රියාවලට ජනතාව පොළඹවනවා. බොහෝවිට අපි දකුළු නියෝගවා; නොයෙක් විධියේ තර්ජන ප්‍රසිද්ධියේම කියනවා. "අපි හොට බලයට එනවා; අනිද්දට බලයට එනවා; ආවම මේ ගොල්ල ඔක්කොම ගේනවා 'ගොල්ලේ' පිටියට; හම ගහනවා; ඒ හම වලින් බෙර හඳනවා; ඒ බෙර ගහල අපි තටනවා" කියා කියනවා. ඉතින් ඒ අයගේ අනුගාමිකයන් ගම්වලට ගිහින් ඒවා ක්‍රියාත්මක කරන්න යනවා. මේ විධියට ඇතැම් උදව්‍ය මෙබඳු හිංසාකාරී ක්‍රියාවලට නොයෙක් අය පෙළඹවන බව අපි කවුරුත් දන්නවා.

මම ඒ ගැන සමත් කියන්න ඉස්සර විශේෂයෙන්ම උතුරේ ඇති වේගය එන තත්ත්වය ගැන වචනයක් දෙකක් කියන්න කැමතියි. මගේ හිතේ දුටු එක්සත් විමුක්ති පෙරමුණ පවා පිළිගන්නවා, උතුරේ ඇතැම් කොටස් සාමය, සාධාරණය ගැන නොතකා, ඉවත් බවක් නැතුව අපි ආයුධ බලයෙන් සම්පූර්ණ බලපෑම් කරන්න උත්සාහ කරන බව. රජයට පමණක් නොවෙයි උතුරේම දේශපාලනයෙන්ම ඒ තර්ජන එල්ල වී තිබෙනවා. එය කොයිතරම්ද කියා කිව්වොත් විරුද්ධ පාර්ශ්වයේ නායකතුමාගේ රථය පවා පැහැර ගෙන යන තත්ත්වයක් ඇති වුණා. එපමණක් නොවෙයි, උතුරේ ජනතාවට තර්ජන එල්ල කළා, ජනදය පාවිච්චි කරන්න එපාය කියා. එය සැහෙන ප්‍රමාණයකට බලපෑවා. ඒ ප්‍රදේශවල ජනතාව බියෙන් ජනද පොළවලට ආවෙත් නැහැ. වෙනදට වඩා අඩුවෙනුයි ජනදය පාවිච්චි කළේ. අමු අමු වීම අපේක්ෂකයින්

මරා දීමා. මම හිතන්නේ නැහැ, සාධාරණ ප්‍රතිපත්ති අනුගමනය කරන කිසිම පක්ෂයක්, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් මේ ක්‍රියා අනුමත කරනවාය කියා.

අපි ත්‍රස්තවාදයට ඉඩ දෙනවාද? මේ රටේ ජනතාවගේ ජීවිත පිළිබඳ ඉරණම රකිනවාද? මොන විධියේ තත්ත්වයක් ඇති වෙයිද? මගේ හිතේ අපි සියලු දෙනාම ඒ ගැන කල්පනා කළ යුතුව තිබෙනවා. මම හිතන්නේ දුටු එක්සත් විමුක්ති පෙරමුණ පවා අද කොයි තරම් කනා කළත්, මේ ගැන අද හැඟීමක් ඇතිවයි ඉන්නේ. මේ වැඩ පිළිවෙලට අපි ඉඩ දෙනවාද? ස්වල්ප දෙනෙක් වෙන්න පුළුවනි.

මෙවැනි තත්ත්වයක් 1971 දී මේ රටේ ඇති වුණා. අත්තනගල්ලේ මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) කළ කතාවට මම ඇහුම්කන් දුන්නා. එතුමා අපිට පොඩි අවවාදයක් දුන්නා, ත්‍රස්තවාදය මර්දනය කරන ඕනෑ ඒ අය මර්දනය කළ විධියටය කියලා. මම ඒ කතාව අහගෙන හිටියා. එතුමා අනුශාසනාවක් දුන්නා. "තමුත්තාත්සේලා වාගේ නොවෙයි අපි ත්‍රස්තවාදය මර්දනය කළේ. ත්‍රස්තවාදය ඇති වුණා. මහජනයා ඔක්කොම අපේ පැත්තෙයි හිටියේ. බලපල්ල අපි මර්දනය කළ තාලය වීසි පත් දහසක් පමණ පරලොව යවා මර්දනය කළ හැටි!" [බාධා කිරීමක්] මැරුණු ගණන අද වනතුරු විරුද්ධ පක්ෂයේ තමුත්තාත්සේලා කියලත් නැහැ. තමුත් මේ රටේ ගංගාවලට කනා කරන්න පුළුවන් නම් කියයි, කොයි තරම් මල කඳත් ප්‍රමාණයක් මහ මුහුදට ගෙන ගියාද කියා. කබරගොඩත් කියයි, ඒ දවස්වල කොයි තරම් මල කඳත් ප්‍රමාණයක් කා ජීවත් වුණාද කියා. ඒ වගේම මේ ලංකා ධරණී තලය කියයි, කොයි තරම් රුධිර ධාරාවකින් මේ මහ පොළොව තෙත් කළාද කියා. ගරු තිසේරත්න කථානායකතුමනි, අත්තනගල්ලේ මන්ත්‍රීතුමාට (ලක්ෂ්මන් ජයකොඩි මහතා) කියන්න කැමතියි, ඒ වැඩ පිළිවෙල අනුව ත්‍රස්තවාදය මර්දනය කරන්න අපේ බලාපොරොත්තුවක් නැති බව. තුවක්කු නිවුණාට, මුනිසඳම් නිවුණාට, හිර ගෙවල් නිවුණාට, මේ රටේ මිනිසුන් මරා—සිංහල වේවා, දුටු වේවා, මුස්ලිම් වේවා, බර්ගර් වේවා කිසිම සතෙක් මරලා—ත්‍රස්තවාදය හෝ වෙනත් ප්‍රශ්නයක් විසඳන්නට අපේ බලාපොරොත්තුවක් නැති බව මා ප්‍රකාශ කරන්න කැමතියි. එම නිසා අත්තනගල්ලේ මන්ත්‍රීතුමා දුන් ඒ අවවාදය අපි ප්‍රතික්ෂේප කරන බව මා ප්‍රකාශ කරන්න කැමතියි. ජනතාව ඒ ක්‍රියා අනුමත කළාද තද්ද කියා 1977 දී පමණක් නොවෙයි, ඊට පසුව ඇති වුණු අතුරු මැතිවරණවලදීත්, ඒ වාගේම ජය - පෙරේද ඇතිවුණු අතුරු මැතිවරණවලදීත් ජනතාව පෙන්නුම් කළා. එපමණක් නොවෙයි, ලෝකයේ කොයි තරම් උද්ධමනකාරී තත්ත්වයක් තිබුණත්, ආර්ථික ප්‍රවර්ධන නිවුණත් "මේ රජය හොඳයි තොපට වඩා" කියන කාරනය, දහ අට දෙනාගෙන් දහ හතර දෙනෙක්ම පත් කර ගැනීමෙන් ජනතාව ඔප්පු කළා. ඒ මතකය තිබෙනවා, මේ රටේ ජනතාවට. තමුත්තාත්සේලා අතුරු මැතිවරණ කාලයේදී—විශේෂයෙන්ම දකුණු ප්‍රදේශයේ—ගෙන ගිය ප්‍රචාරය මොකක්ද? මොනවාද, ඒ රැස්වීම්වලට ගිහින් කීවේ? දැන් මෙතැන ඇවිත් කියනවා, දේශපාලන විසඳුමක් ගැන! මොකක්ද, තමුත්තාත්සේලාගේ දේශපාලන විසඳුම, වට-මේස විසඳුම? අතුරු මැතිවරණ කාලයේදී විශේෂයෙන් දකුණු ප්‍රදේශයට ගිහින් ඉදිරිපත් කළේත් ඔය විසඳුමමද?

එහෙ ගිහින් කීවේ "අමර්තලිංගම් විපක්ෂ නායක කමිත් එළවන්න, අස් කරන්න ඕනෑ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනදය දෙන්න" කියලයි. අන්න, කථා කරපු තාලේ! තමුත් මෙතැනට ආවාම දේශපාලන විසඳුමක් ගැන කථා කරනවා. මේ ගොල්ලො කල්පනා කරනවා, මේවා අපට මතක නැහැ කියා; මේවා අපට ඇහෙන්නේ නැහැ කියා; අපි ගොඵවො, බිරො, කන්තූ කියා. එහෙම ගිතාගෙනයි, මේ ගොල්ලො මෙතැනට ඇවිත් කථා කරන්නේ. කුට්ටි එළිය-මස්කෙළිය දෙවන ගරු මන්ත්‍රීතුමාගේත් (අනුර බණ්ඩාරනායක මහතා) මම අහනවා, තමුත්තාත්සේලා ගිහින් විපක්ෂ නායකත්වය ගැන සඳහන් කළේ නැද්ද කියා. [බාධා කිරීම] එතකොට විපක්ෂ නායකත්වය ලබාගන්න පුළුවන්ය කියලද?

අනුර බණ්ඩාරනායක මහතා  
(ශ්‍රී ජය. අනුර පණ්ඩාරනායක)  
(Mr. Anura Bandaranaike)  
මේ.



ආර්. ප්‍රේමදාස මහතා  
(*திரு. ஆர். பிரேமதாசர்*)  
(Mr. R. Premadasa)

කිසිම වරදක් නැතැ! වරද තිබෙන්නේ මෙතැනයි : දකුණේ ගිහිත් එකකුයි. මෙතැනට ඇවිල්ලා වෙනත් එකකුයි කියන එකයි, වරද.

අනුර බණ්ඩාරනායක මහතා  
(*திரு. அனூர் பண்டாரநாயக்க*)  
(Mr. Anura Bandaranaike)

I did not say one word about the Tamil problem today.

ආර්. ප්‍රේමදාස මහතා  
(*திரு. ஆர். பிரேமதாசர்*)  
(Mr. R. Premadasa)

තමුත්තාන්දේලාගේ දිනපු අපේක්ෂකයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ උදවිය තොකිවත් හෘද්‍ය සාක්ෂ්‍ය කියයි. දැන්ත තත්ත්වය. ඒ උදවිය ගිනෙත් කියයි, "මු අපේ පක්ෂයේ වුණත් මු කියන්නේ බොරුවක්" කියල.

තමුත්තාන්දේලා දකුණු ප්‍රදේශයට ගිහිත් කීවේ මොකක්ද? මම ගිය ගිය නැත අපේ උදවිය මට කීවේ මොකක්ද? "මොනවාද, මේ අපේ ආණ්ඩුව කරන්නේ? උත්තැගේ ඇවිත් කියනවා, 'අපේ අතේ ආණ්ඩුව තිබෙනවා නම් අපි දන්නවා, උතුරේ තුස්තවාදීන් මර්දනය කරන හැටි : ජේ. ආර්. ට පණ නැහැ, ඒක කරන්න ; අපිට මේ ආසන දිනා ගත්ත ලැබුණෝත් විපක්ෂ නායකයා වෙන්නේ අමීර්නලිංගම් තොවෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනකුයි" කියා. මම කියනවා, මේ රටේ ජනතාව තමුත්තාන්දේලාට වඩා බුද්ධිමත්ය කියා. තමුත්තාන්දේලා අර විධියට ජාතිවාදය අවුස්සලත් බැරි වුණා නේ. ගිහිපු දේ ඉෂ්ට කර ගන්න?

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙලා තිබෙන වරද මේකයි : යාපනයට ගියාම කියනවා, අපි බලයට ආවොත් "Prevention of Terrorism Zct" එක - තුස්තවාදීන් මර්දනය කිරීමේ පනත - ඉරා දමනවාය කියා. දකුණට ගිහිත් වෙනත් එකක් කියනවා. විරුද්ධ පාර්ශ්වයේ එකම අපේක්ෂකයයි - ඇහැලියගොඩ මන්ත්‍රී ධුරසාපේක්ෂක වාසුදේව නානායකාර මහතා පමණයි - කෙලින් කථා කළේ. ඇහැලියගොඩ ආසනයේ රැස්වීම් වලදී එයා ඒක කීවා විතරක් නොවෙයි. ලියලත් - අවිච්චි ගහලත් - දුන්නා. ඒවා සෑම තැනම බෙද හැරියා. තමුත්තාන්දේලා ඒක කීවේ නැහැ. තමුත් මෙතැනට ඇවිත් කියනවා, දේශපාලන විසඳුමක්, වට-මේස සාකච්ඡාවක් ගැන. ඔය සටන් පාඩ කියල පුරුදු වෙච්ච අයට ඔක තමයි. වෙලා තිබෙන්නේ. මොකක්ද, තමුත්තාන්දේලා දෙන දේශපාලන විසඳුම? මොකක්ද, වට-මේස සාකච්ඡාව?

බණ්ඩාරනායක අගමැතිතුමා ගොනාපු 'දෙමළ භාෂාවට සාධාරණ නැත දීමේ පනත' යටතේ, සිංහල භාෂාව තොදන්නා උදවියට රජයක් සමඟ දෙමළෙන් ලිපි ගනු-දෙනු කරන්න පුළුවන් විධියට අපි 1986 දී රෙගුලාසි වගයක් ගෙනාවා. මොකක්ද, එද තමුත්තාන්දේලා කළේ? කථි පව් බැඳගෙන එද තමුත්තාන්දේසලා විහාරමහා දේව උද්‍යානයට ගියේ නැද්ද, ඒ රෙගුලාසිවලට විරුද්ධව? අත්ත දේශපාලන විසඳුමකාරයෝ එද කල දේ! ඒ රෙගුලාසිවලට විරුද්ධව එද පෙළපාලි ගියා. ඒකද, තමුත්තාන්දේසලාගේ දේශපාලන විසඳුම?

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ජාති හේද වාදය උඩ බලය ලබා ගන්නවත්, බලයේ ඉන්නවත්. අපි දන්නවා, අපේ ඇත පිටිසර ගම්මානවල ජනතාව වාගේම උතුරුකරයේ අහිංසක ද්‍රවිඩ ජනතාවත් අසහනයෙන් ඉන්නා බව. බිමට හරියට වතුර තැන්නම්, වගාවට ජලය තැන්නම්, තිඩි පාරවල් තැන්නම්, තොයෙක් අපහසුකම් තිබෙනවා නම් ඒ සාමාන්‍ය ජනතාව තුළ - සිංහල වේවා, ද්‍රවිඩ වේවා, මුස්ලිම් වේවා - අසහනයක් ඇති වෙනවා. ඔය අතරට කවුරු හෝ ඇවිත් තුවක්කුව අරගෙන රජයට විරුද්ධව සටනක් ආරම්භ කරන විට - වෙත වෙත බලාපොරොත්තු

උඩ වෙන්න පුළුවන් ; රට බෙද ගැනීමේ, රට කඩා ගැනීමේ බලාපොරොත්තුව උඩ වෙන්න පුළුවන්. රාජ්‍යයක් පිහිටුවීමේ බලාපොරොත්තුව උඩ වෙන්න පුළුවන් - අර අහිංසක ජනතාව කල්පනා කරනවා මේ ගොල්ලන් තමයි අපි වෙනුවෙන් සටන් කරන්නෙ කියා. ඒ නිසා මවුන්ට විරුද්ධව සාක්ෂි දෙන්නෙ නැහැ, ඒ අය මවුන්ගෙ නායකයන්ය කියා හිතාගෙන. සර්වජන ජන්දයෙන් පත් වුණ නායකයන් පවා ඉවත් කරන්න පෙළඹෙනවා ඒ සාමාන්‍ය ජනතාව. ඒක කොයි රටෙන්, කොයි ප්‍රදේශයේත් ඇති වන දෙයක්.

මේ රජය පසුගිය අවුරුදු පහ ඇතුළත දී මේ ඇති කළ සංවර්ධන වැඩ පිළිවෙල නිසා තොවේ නම්, මේ වැඩි කළ රැකිරක්ෂා අවස්ථාවන් නිසා තොවේ නම් තුස්තවාදය මය උතුරේ විතරක් නොවෙයි, මුළු ලංකාව පුරාම පැන නගින්න ඉඩ තිබුණා.

නියෝජ්‍ය කථානායකතුමනි, අපේ සංවර්ධන වැඩපිළිවෙලවල ප්‍රතිඵලය, ප්‍රයෝජනය රටේ අටකොණ කරාම ගමන් කරන්න පටන් ගත්තේ තව අවුරුද්දක් අවුරුදු එකහමාරක් ඇතුළතදීයි. ඒක අපි තේරුම් ගත්ත ඔහු. විදුලි බලය දියුණු කරන්න ක්‍රියා කර තිබුණේ නැහැ. බිමට ජලය සපයන්න ක්‍රියා කර තිබුණේ නැහැ. වාර්මාර්ග ගැන ක්‍රියා මාර්ගයක් අරගෙන තිබුණේ නැහැ. සංවර්ධනයක් ගැන ක්‍රියා මාර්ගයක් අරගෙන තිබුණේ නැහැ. පසුගිය අවුරුදු පහේදී අපි යම් යම් වැඩපිළිවෙලවල් ආරම්භ කර තිබෙනවා. ඉදිරි අවුරුද්දේ, අවුරුදු එකහමාරේදී මෙහි ප්‍රතිඵල මුළු රටටම විහිදෙන්න පටන් ගන්නවා එනකොට මේක උතුරුකරය, මේක නැගෙනහිරය, මේක මධ්‍යම පළාතය, මේක දකුණය කියා වෙනසක් ඇති කරන්නට අපේ බලාපොරොත්තුවක් නැහැ. සංවර්ධනය තුළින් මිනිසුන්ගේ ජීවන තත්ත්වය නහා සිටුවීමෙන්, රැකිරක්ෂා වැඩි කිරීමෙන් පමණයි තුස්තවාදය මර්දනය කරන්න පුළුවන්කම තිබෙන්නෙ. කවදවත් ගිහිත්ත එපා තුස්තවාදය මුනිස්සම්වලින් මර්දනය කරන්න පුළුවන්ය කියා, එසේ කරන්න උත්සාහ කලා කිප විටත්, පුරන්අප්පලා, ගොන්ගාලේගොඩ බණ්ඩලා කුඩාපොළ හාමුදුරුවො එහමෝ තමුත්තාන්දේට මහක ඇති මර්දනය කරන්න උත්සාහ කල හැටි වාරිත්ටත් ආණ්ඩුකාරයා තුවක්කුවේ බලයෙන්. මර්දනය කලාද?

ඉන්දියාවේ නිදහස් සටන මර්දනය කරන්න උත්සාහ කලා. පුළුවන් වුණාද? බණ්ඩාරනායක මහත්මිය මේ රටේ තුස්තවාදය මර්දනය කරන්න උත්සාහ කලා තුවක්කුවෙන්. පුළුවන් වුණාද? මේ ඵෙතිහාසික සිද්ධිවලින් අපි අත්දැකීම අරගෙන තිබෙන උදවිය. මේ රටේ ජනතාව ඒක දන්නවා. විශේෂයෙන්ම මේ වෙලාවේ ශ්‍රී ලංකාවේ දේශීය ප්‍රදේශයේ අපේ බුද්ධිමත් ජනතාවට අපි ශීඝ්‍රප්‍රණාමයෙන් අපේ ගෞරවය පිරිනමන්න ඔහු ජාතිහේදවාදය ඉතාමත්ම ඉහලම මට්ටමෙන් අවුස්සද්දී ඒවාට මුළු නොවී බුද්ධිමත්ව මවුන්ගේ ජන්දය පාවිච්චි කළ ආකාරය ගැන.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපි ඒක තේරුම් ගත්ත ඔහු. බොහෝම ලෙනෙයි මේ සභාවට ඇවිත් කථා කරන්න, ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව මේ ආණ්ඩුව ක්‍රියා කරනවාය, මැතිවරණ නීති රීති කඩා කප්පල් කරනවාය කියා. මට බොහෝම සන්නෝෂයි අවුරුදු 16 කට පස්සේ මේ මන්ත්‍රී මණ්ඩලයට මතුගමන් අපේ මිතු මන්ත්‍රීතුමා පැමිණීම ගැන. එතුමාගේ සුරු බුහුටු මුණ අවුරුදු 16 කට පස්සේ අපට දකගන්නට පුළුවන් වුණා. තමුත් එතුමා පිළිගන්න ඔහු, පාර්ලිමේන්තුවක කථා කිරීම උසාවියේ කථා කරනවා වාගේ ලෙනෙයි වැඩක් නොවේය කියා. පාර්ලිමේන්තුවක කථා කිරීම වෘත්තීය සම්මතය ගෝල බාලයො ඉදිරියේ කථා කරනවා වාගේ ලෙනෙයි පහසු වැඩක් නොවෙයි. විශේෂයෙන් මේ රටේ ජනතාව හයෙන් පහක බලය දී තිබෙන පාර්ලිමේන්තුවක කථා කිරීම සෑහෙන කාණ්ඩයක් බව පිළිගන්න ඔහු.

මම ඔය අභ්‍යාසය ගුක්නි විඳල තිබෙන කෙනෙක්. තමුත්තාන්දේලාගේ තුනෙන් දෙකේ පාර්ලිමේන්තුවේදී මට කළ සංග්‍රහවල් තමුත්තාන්දේලා දන්නවා. මම ඒ කොයි අවස්ථාවකදීවත් ඔය වාගේ ඇඩුවේ නැහැ. මට කථා කරන්න දෙන්නෙ නැහැ කියා වැළපුණේ නැහැ. මම වෝදනා කෙලේ නැහැ. ඒවා මර්දනය කරගෙන කථා කරන්න ඉගෙන ගන්න ඔහු. මගේ හිතේ අවුරුදු 16 කට පස්සේ



[ආර්. ප්‍රේමදාස මහතා]

ඒ පුරුද්ද මතක තැනී වෙලයි තිබෙන්නෙ. අපේ කොන්මලේ ගරු මන්ත්‍රීතුමාගෙන් ඒ ගැන උපදෙස් ලබා ගන්නට පුළුවන්. එතුමාට හොඳ පළපුරුද්දක් තිබෙනවා. එතුමා අධිකාරියෙක් නොවෙයි. එතුමා මක්සර්වයි, කේම්බ්‍රිජ් ගිවිසුම ඉගෙන ගත් කෙනෙක් නොවෙයි. නමුත් මතුගම ගරු මන්ත්‍රීතුමාට වඩා කොන්මලේ ගරු මන්ත්‍රීතුමා අද දක්ෂ කපීකයෙක් බව මට කියන්නට පුළුවන්. තමන්ගේ ශ්‍රාවකයන්ගේ හිත දිනාගෙන බාධා මැද්දේ කපා කරන ආකාරය එතුමා දන්නවා. ඒ ගැන පොඩ්ඩක් එතුමාට කියා දෙන්න.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මතුගම අර්ථ ගරු මන්ත්‍රීතුමා පුරාතන්ත්‍රවාදය ගැන කථා කරන විට, දමර්ක ක්‍රියා ගැන කථා කරන විට එතුමා ඒ අතින් ලංකාවට දී තිබෙන ආදර්ශය ගැන සොයා බලන්න මට මතක් වුණා. එය මට එවන්තය කියා මම පුස්තකාලයට පණිවුඩයක් ඇරියා. ඒ සම්බන්ධව මා දන් කියවන්නට යන්නේ ඩේලිනිවුස් පත්‍රයේකේ . . . . .

“ Thursday, August 11, 1966  
Organized Violence, Bribery – Agalawatte M.P. ousted.

Mr. Anil Moonasinghe, M.P. for Agalawatte, a leading light of the L.S.S.P. who was a Minister in the coalition Government, was unseated yesterday in a judgment delivered by Justice A.L.S. Sirimane, Election Judge, who inquired into the Agalawatte Election Petition. The petition filed by Messrs. Gamage Don Yasapala and J. K. Don Wilmot challenged this election on the ground of undue influence, general intimidation and bribery.”

“ මවා දෙනු පරතම - නමා සමමනෙහි පිහිටා සිට  
දුසිරිත් දනන් දෙන - මවා වැද්දන් කියන බණ වැනි.”

“ His Lordship began reading his judgment at 9.30 a.m. and finished the 56 pages of his judgment by 10.55 a.m. together with the two appendixes setting out the names and addresses of 28 persons who were noticed to show cause why they should not be reported to the Governor-General, 16 for having committed the corrupt practice of undue influence and 12 for having committed the corrupt practice of bribery. The Judge in the course of his order said that as regards procuring employment in the C.T.B. Mr. Munasinghe as a Minister was placed in a position of influence which his opponent did not enjoy. All the notes were given to voters and they were all given by Mr. Munasinghe who was a candidate at the election which was forthcoming. All the notes were granted between the nomination day and the election day.

The Judge directed notice to issue on those found guilty of undue influence to show cause why they should not be reported for having committed the corrupt practice.” මම අවශ්‍ය තැන්වලින් කියවන්නම්.

His Lordship after discussing the evidence led on the charges of undue influence and general intimidation said that the acts of intimidation were not isolated acts which would affect only those directly intimidated, but were acts of planned violence calculated to strike fear and apprehension in the minds of those who might vote against the L.S.S.P.

Sir, I like to table the whole judgment appearing in the “ Daily News ” for the purpose of record\*

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා මෙය මතක් කළේ වෙන කිසිවක් නිසා නොවෙයි. හරියට එතුමා කථා කළේ මේ ආණ්ඩුව තරම් මේ අතින් පිරහිවිට ආණ්ඩුවක් කවදවත් දැක්කේ නැති විදියටයි. අවුරුදු 16 කට පසුව ආවාම, අපෝ ! මෙහෙම පාර්ලිමේන්තුවක්, මේ

\* කථාව අවසානයේ පළ කර ඇත.  
உரைப்பின் முடிவில் தரப்பட்டது.  
Reproduced at end of speech.

විදියට ජන්ද නීති රීති වෙනස් කරලා, මේ විදියට මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරලා මේ විදියට ක්‍රියාකරන පක්ෂයක්, ආණ්ඩුවක් තවත් නැතෙයි කියලයි කථා කළේ. නමුත් ඒ අවුරුදු 16 ඇතුළත එතුමා තමන්ගේ ඉතිහාසය මතක තැනී කළ එකයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි පුදුමය. අවුරුදු 16 කදී තමන්ගේ ඉතිහාසය, තමන්ගේ ක්‍රියා කලාපය මතක තැනී කලා. මේ එක්සත් ජාතික පක්ෂය මේ විදියට දූෂණයෙන්, මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරලා මේ ජයග්‍රහණය ලැබුවාය කියා සමාජයේ හැමෝටම පෙන්නුම් කරන්නයි කල්පනා කරන්නේ. එහෙම නම් මොකද අපි මතුගම අතහැරියේ? මතුගමත් දිනන්න තිබුණා නේ. ඇයි ආයතන හතරක් පැරදුණේ? ඒවත් දිනාගන්න තිබුණා නේ. පළාත් පාලන මැතිවරණවලින් ඇතැම් කොට්ඨාශ පැරදුනේ ඇයි? ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ මැතිවරණ කටයුතුවලට ඉදිරිපත් වුණු දවසේ සිටම මේ උදවිය පෙන්නුම් කරන්න උත්සාහ කරන්නෙ මොකක්ද? එද සිටම මොකක්ද කිව්වේ? එක්සත් ජාතික පක්ෂය තීතිය කඩා, අයුක්තිය බලපවත්වා, වර්ණකම් පෙන්වා ජනතාවගේ ජන්දය උදුරා ගන්නවාය කියායි. මෙයින් මොකක්ද කරන්නේ? මේ රටේ ජනතාවගේ බුද්ධියට අවමන් කිරීමයි; අපහාස කිරීමයි.

නියෝජ්‍ය කථානායකතුමනි, මේ රටේ ජනතාව දන් මුදල් හදල්වලට ගන්න පුළුවන් ජාතියක් නොවෙයි. නර්ජනවලට හයෙන්, මර්ධනවලට හයෙන් ජන්දය පාවිච්චි කරන ජනතාවක් නොවෙයි. තමන් ජන්දය පාවිච්චි කරන්නේ කුමක් සඳහාද කියා ජනතාව දන්නවා. මේ විවෘත වි තිබෙන මාර්ගය ගැන මවුත් දන්නවා. සටන් පාඨවලින් කියන්න පුළුවන්, ‘මේ රට තමුත්තාන්සේලා විකුණල ඉවරයි’, ‘ඉඩම් වික විදේශිකයන්ට දී ඉවරයි’, ‘ධනය මක්කොම දී ඉවරයි’, ‘මේ ලක්ෂණ මන්දිරයේ අපි වාඩි වි ඉන්න වෙලාවේ කොයි තරම් මිනිසුන් පැල්පත්වල දුක් විදිනවාද’, කියා. නමුත් මතුගම ගරු මන්ත්‍රීතුමාට (අතිල් මුතසිංහ මහතා) මතක තැද්ද, තමන්ගේ පක්ෂය-ලංකා සමසමාජ පක්ෂය-හතර සතාවේ බලය අල්ලාගෙන සිටින විට වනාතමුල්ලේ පැල්පත් දහස් ගණනින් ගිණි තිබීම ඉතිහාසය. දෙස්තර ඩබ්ලිව්. ඩී. ද සිල්වා වැනි කෙනෙක් දේශපාලන කරලියට ආවේ මොන ව්‍යාපාර යටතේද කියා එතුමාට මතක තැද්ද? ඇමතිවරු හැටියට හිටියා නේද? නියෝජ්‍ය ඇමතිවරු හැටියට හිටියා නේද? ප්‍රසිද්ධ වැඩ ඇමතිවරු හැටියට හිටියා නේද? මුදල් ඇමතිවරු හැටියට හිටියා නේද? ඒ ඉතිහාසය මතක තැද්ද? ඒ තරම් වැඩ කලා නම්, ඒ තරමටම ජනතාව සමාජවාදය කරා ගෙන ගියා නම්, එද ඒ පැල්පත්වල සිටි උදවියට ගෙවල් දෙරවල් හඳුලා දුන්නා නම්, මේ රටේ හුම්ස ආරක්ෂා කලා නම්, අධිරාජ්‍යවාදයට ඉඩ නොදුන්නා නම්, ඇයි ඒ ජනතාව ඒ අය ප්‍රතික්ෂේප කළේ?

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 1977 බලයේ සිටියේ අපිද? 1977 මහ මැතිවරණය පවත්වන විට ආණ්ඩු බලය ලබාගෙන සිටියේ අපිද? 1977 මැතිවරණය සඳහා පොලීසිය මෙහෙයවුයේ අපිද? තමුත්තාන්සේලා බලයේ ඉඳගෙන මෙහෙයවන ලද මැතිවරණයේදී හයෙන් පහක බලයක් දිනාගන්න පුළුවන් වුණේ එක්සත් ජාතික පක්ෂයට බව ඇයි අමතක කරන්නේ? එද අපට හයෙන් පහක බලයක් දිනාගන්න පුළුවන් වුණා. නමුත් එද අපි නොවෙයි ආණ්ඩුවේ හිටියේ. තමුත්තාන්සේලාගේ අගමැති, තමුත්තාන්සේලාගේ මැති ඇමතිවරු, තමුත්තාන්සේලාගේ නීතිඥයින්, තමුත්තාන්සේලාගේ උසාවි, තමුත්තාන්සේලාගේ නිලධාරීන්, තමුත්තාන්සේලාගේ හමුදාපතිවරු, තමුත්තාන්සේලාගේ නඩුකාරවරු-පතිරණ වගේ අය-ඒ මක්කොම ඉද්දදී මේ රටේ ජනතාව හයෙන් පහක බලයක් අපට දුන්නා. ඒත් අපි වර්ණකම් කර ලබාගත්ත ජන්දද? බලගන්කාරයෙන් ලබාගත් ජන්දද? මිනිසුන්ට ගහලු ලබාගත් ජන්දද? නර්ජනය කර ලබාගත් ජන්දද? එහෙමත් තැත්නම් මැරුණු මිනිසුන්ගේ ජන්ද දමා ලබාගත්ත බලයක්ද?

කලවාන ගරු මන්ත්‍රීතුමා (සරත් මුත්තෙට්ටුවගම මහතා) කීවා. නැති වුණු මිනිසුන්ගේ ජන්දත් දමා තිබෙනවාය කියා. කවිද දුම්මේ? කවිද දන්නෙ තමුත්තාන්සේලාගේ පක්ෂයේ එක් කෙනෙක්ද කියා? කවුරු දුම්මද කියල කවිද කියන්නේ? නියෝජ්‍ය කථානායකතුමනි, නීතිඥ මන්ත්‍රීවරයෙක් කතා කරන විට නර්කානුකූලව කතා කළ යුතුයි. ඒ ජන්ද පත්‍රිකාවේ තිබෙනවාද එය එක්සත් ජාතික පක්ෂයේ මිනිගෙන්



දම්ම ජන්දයක් කියා? නමුත් තාක්සේලාගේ අපේක්ෂකයා මැතිවරණ කාලයේදී කඹුරුපිටියට ගිහින් මොනවාද කීවේ? එතුමාට කඹුරුපිටියෙන් ජන්ද හඟාක් ලබාගන්න පුළුවන් කියා කීවා. එතුමාට කඹුරුපිටියෙන් පාර්ලිමේන්තුවට එවීමට උපාලි විප්ලව්ව්ධතාව ගොයන්න කොමිටියක් පත් කරනවයි කීවා.

**මන්ත්‍රීවරයෙක්**  
(*அங்கத்தினர் ஒருவர்*)  
(A Member)

7000 කීන් පැරදුනා.

**ආර්. ප්‍රේමදාස**  
(*திரு. ஆர். பிரேமதாசு*)  
(Mr. R. Premadasa)

එකකොට මේ අය කියනවා, එයා ඇවිදින කොළඹ ජන්දෙන් දම්මාලු. මොකක්ද ගරු නියෝජ්‍ය කථාකායකතුමනි මේ තර්කය? මේක තිකම් අර සටන් පාඩ කියන්නට පුරුදු වෙලා, පුරුදු වෙලා, ඒ වෙලාවට අහු වෙන්නේ මොකක්ද? ඒක අල්ලා ගන්නවා. නමුත් තාක්සේ දන්නවා, සමහර විට මෙය පාරවල්වල රණ්ඩු සරුවල් කර ගන්නා දැවෝ සිටිනවා. අහුඩුණු අහුඩුණු එකෙන් කාට හරි ගහනවා. ඔහොම ගහන්නට ගිහින් ගලක් කියලා ගොම තැම්බකුත් අතට ගන්නවා. ඒකෙන් අතික් මිනිසාට ගහන්නට ඉස්සරවෙලා ඒක තමන්ගේ අනේ ගා ගන්නවා.

මේ උදවිය මේ ගරු සභාවට ඇවිදින කරන්නෙන් ඒ වාගේ දෙයක් නමයි. කෙනෙකුට සමත් ඉගෙන ගන්න දෙයක් කියනවද? හිතන්න දෙයක් කියනවද? අහගෙන ඉන්න දෙයක් කියනවද? ඒකට මොකද දිනුවාට පසුව මතුගම ගරු මන්ත්‍රීතුමා (අතිල් මුණසිංහ මහතා) කියලා නියෝජ්‍ය නම් කොහොමද? "මන්න දන් මම පෙන්වන්නම්. මොනවාද මේ පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ ඉන්න අය කරන්නේ? ඒ යෝදයන්ට කපා කරන්න දන්නවාද? මම ගිහිල්ලා දෙන්නම් බැවේ." දන් මේ අවුරුදු පහක්, හයක් තිස්සේ නොසෙකුත් දුක් විඳි විඳි මේ පාර්ලිමේන්තුවේ සේවය කරන කොත්මලේ ගරු මන්ත්‍රීතුමා (ආනන්ද දසනායක මහතා) වැනි උදවිය තුටුවුවට ඇරියා. ලහඳි ඉඳලා කෑගහන අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) තුටුවුවට ඇරියා. නුවරඑළිය-මස්කෙළිය දෙවන ගරු මන්ත්‍රීතුමා (අනුර බණ්ඩාරනායක මහතා) තුටුවුවට ඇරියා. "මේ ගොල්ලා මොනවද මේ කරන්නේ? මට යන්නට හම්බ වුණා නම් මම ඔය හයෙන් පහක් ඉන්න පාර්ලිමේන්තුව දෙදරවල, සියලු දෙනාගෙම කටවල් වහලා, කන්වල ඇඟිලි ගහගන්නට සලස්වනවා" කියලත් කීවා නොවැ. ආට එක සිරුවෙන් ඉඳගෙන, ගණන් කැල්ලෙන්, අහගෙන ඉන්න අයගේ හිත් දිනාගෙන කියන එකක් කියාපත්. ග්‍රාමීය භාෂාවෙන් කියනවා නම් ආට හැටියේම වලිගය පාගා ගන්නා. මටත් බොහොම කණගාටු හිතුණා. මෙතැන හයෙන් පහක් මන්ත්‍රී බලයක් එක පක්ෂයකට තිබෙන්නේ, මම මෙතැනට ආවේ රාජකාරියක් ඉෂ්ට කරන්නටයි. මම කොහොම හරි කරලා මගේ අදහස් වික මේ උදවියට දෙන්න ඕනෑ. ඒක දෙන්න බැහැ මේ ගොල්ලොත් එක්ක රණ්ඩු වෙලා. ඒක දෙන තුමයක් තිබෙනවා කියන එක කල්පනා කරන්න ඕනෑ. අත්ත, තවක මන්ත්‍රීවරයෙක් හැටියට මහරගම ගරු මන්ත්‍රීතුමාගෙන් (දිනේෂ ගුණවර්ධන මහතා) පොඩි පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. එතුමාට කියන්නට ඕනෑ කරුණු වික කියන ආකාරයට කීවා. ඒක බොහොම හොඳයි. මේක වෙන්නේ කාරණයට වඩා තමන් ඉස්මතු වෙන්න යන නියයි. එහෙම ආවාම තමාට ඉස්මතු කරන්න හදනවා මිසක් කාරණය කියැවෙන්නේ නැහැ. ඇයි. මෙතැනට ආවේ, "Madam, on the very first day I gave them tight" කියන එක බණ්ඩාරණායක මහත්මියට පෙන්වන්න නොවැ. ඒක අද ගිහින් කියන්න නොවැ.

"What Maithri could not do, what Haleem could not do, what Ananda could not do, what Lakshman could not do, what Anura could not do and what SD failed to do I did today."

ඒක අද ගිහින් කියන්න නොවැ. මොකද මේ? එක්කෝ මිලන ආණ්ඩුවේ අගමැති වෙන්න. අඩු ගණනේ මුදල් ඇමතිවත් වෙන්න.

මගේ හිතේ එතුමා අද නම් මේ පාර්ලිමේන්තුවෙන් යස පාඩමක් ඉගෙන ගන්නා, මතුගම ගරු මන්ත්‍රීතුමාට මම කියන්නම්, අවුරුදු දහයක් ඇතුළත වෙලා තිබෙන වෙනස්කම මෙන්න මේකයි. ගමේ ගොඩේ අඩංගක, දුප්පත් පවුල්වලින් පැමිණින. මේ රටේ ජන දුක හදුනන මන්ත්‍රී කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුවට ආව එකයි, සිදු වී තිබෙන පරිවර්තනය. මෙය තිහිඳුකම් තිබුණාට, මෙය උපාධි තිබුණාට රටටත්තට බැරී මිනිස්සු විකක් අද මේ පාර්ලිමේන්තුවේ ඉන්න බව අදහස් වික මේ ගරු සභාවට දෙන්නට එතුමාට අද බැර වුණා. ඒක එහෙම වෙනවා. තමන් ගැන හිතලා තමන් මුදුනා වෙන්න, මතු වෙන්න, මෙපමණ කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බැට කකා හිටපු මක්‍රිවරුන්ට පැත්තකට දමා, මේ ජයේ පෙරේද ලංකා සමසමාජ පක්ෂයෙන් ඒකට රිංගලා වැඩි කල් නොගොස් මහාලේකම් පදවිය දක්වා යන්න බලාපොරොත්තු ඇතිව මෙතැනට ඇවිදින කපා කරන විට මොනවද මේ මිනිසා ඇවිදින ඉන්නේ කියන එක විවාතව පෙනෙනවා.

මට මේ අවස්ථාවේදී මතුගම ගරු මන්ත්‍රීතුමාට (අතිල් මුණසිංහ මහතා) කියන්නට තිබෙන්නේ, මේ අවුරුදු හයේදී මේ රටේ ඇති වී තිබෙන පරිවර්තනය තේරුම් ගන්නට එතුමාට බැරී වී තිබෙන බව පමණයි. ඔය මහා මැතිවරණයේ මහා පරාජයෙන් පසු මතුගම අලුත් ගරු මන්ත්‍රීතුමා දවසක් මා හමු වන්නට මගේ කාර්යාලයට ආවා. අපි එද හුඟ වෙලාවක් මේ රටේ ප්‍රයත්න ගැන සාකච්ඡා කලා. මම ඒ අවස්ථාවේදී එතුමාගෙන් මෙසේ ඇසුවා. "අතිල්, තමුසේ දන්නවාද, තමුසෙලාට වුණු දේ?" "බලන්න කියන්න" යයි එතුමා මට කීවා. "තමුසෙලාට වුණේ හාටාට වුණු දේ" යි මම කීවා. "ඒ කාලයේදී එතුමා ලංකා සමසමාජ පක්ෂයේ-මොකක්ද හාටාට වුණේ? ඉබ්බයි හාටයි රෝස් එකක් දිව්වා. දුටුද්දී හාටා මෙහෙම හිතුවා. "අපොයි, ඉබ්බා බොහොම හෙමින්, හෙමින් එන්නේ. ඊට ඉස්සෙල්ලා මට පුරව්නි ගිහින් දිනුම් කණුවට ලඟා වෙන්න. ඒක තියා, මම විකක් රෙස්ට් ගන්න ඕනෑ; තිවාඩු ගන්න ඕනෑ." මෙහෙම හිතාගෙන හාටා බුදිය ගන්නා. ඉබ්බා තමාගේ පුරුදු ගමනින් ගිහින්, ගිහින්, දිනුම් කණුවට ලඟා වුණා. අර මිනිසාට තිත්ද ගියා. ලංකා සම සමාජ පක්ෂයට වුණේත් ඒකමයි. උගත්කමෙන් මත් වී නමුත් තාක්සේලාට තිත්ද ගියා. මේ රටේ අඩංගක ජනතාව නමුත් තාක්සේලා අතරමග ඉන්දද්දී ඉස්සරහට ගියා. එක්සත් ජාතික පක්ෂයේ අපි ජනතාවට ඉස්සරහින් දිව්වේ නැහැ. අපි ජනතාව පසුපස ගියා. ඔන්න වුණු දේ. එතුමාට මතක ඇති.

මතුගම මන්ත්‍රීතුමා එද කතා කරන විට නම් මට තේරුම් ගියා වැඩි කල් නොගොස් එතුමා එක්සත් ජාතික පක්ෂයට එකතු වෙයි කියා. නමුත් එහෙම වුණේ නැහැ. එහෙම නොවීම වාසනාවක්යයි මම දන් කල්පනා කරනවා. එතුමා අද කල කතාවෙන් මගේ බලාපොරොත්තු හුඟක් දුරට කඩ වුණා.

මේ රටේ ත්‍රස්තවාදය සිංහල ත්‍රස්තවාදය වුණේ, දුටුව ත්‍රස්තවාදය වුණේ, මුස්ලිම් ත්‍රස්තවාදය වුණේ, බර්ගර් ත්‍රස්තවාදය වුණේ ත්‍රස්තවාදය ත්‍රස්තවාදයමයි. අපි ආයුධ කවුරු ගන්නත් ඒක වැරදියි. අපි ඒවාට ඉඩ දිය යුතු නැහැ. අපේ රට දෙකඩ කරන්න දෙන්නේ නැහැ. වෙන් කරන්න ඉඩ දෙන්නේ නැහැ යි එතුමා ප්‍රකාශ කරනවා නම් ඒ කතාව මුළු ලංකාවේම කියන්න හැම පක්ෂයක්ම ලැස්ති වන්නට ඕනෑ. උතුරට ගියාම එක කතාවක්, දකුණට ගියාම වෙනත් කතාවක්, නැගෙනහිරට ගියාම තවත් කතාවක්, බටහිරට ගියාම වෙනත් කතාවක්. ඒ විධියට අවස්ථාවැදිව ක්‍රියා නොකොට, ජයග්‍රහණය නොලබා පරාජය ලබන්න එක්සත් ජාතික පක්ෂය ලැස්තියි. නමුත්, අද ලංකාවේ විශ්වාසය තැබිය හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව මේ රටේ ජනතාව දන්නවා. නමුත් තාක්සේලා එය ප්‍රතික්ෂේප කරයි. ඒකට කරන්න දෙයක් නැහැ.

මේ ආරම්භ කරන ලද සංවර්ධන වැඩ පිළිවෙල නිසා කර්මාන්ත ක්ෂේත්‍රයේත් ගොවිකම් ක්ෂේත්‍රයේත් වාර්ෂික ක්ෂේත්‍රයේත් විදුලිබලය, වෙල-හෙලදාම ආදී හැම ක්ෂේත්‍රයකම මේ වැඩ පිළිවෙල පල දරන කාලය ඉදිරියට යන්න ගැන මගේ විශ්වාසයක් තිබෙනවා. පැළ සිටු කාලය පසු කලා, පල නෙලන කාලය ඉදිරියට එනවා. ගරු මුදල් ඇමතිතුමා ඒ ඒ දිස්ත්‍රික්ක මට්ටමෙන් සංවර්ධනය සඳහා



[ආර්. ප්‍රමුදය මහතා]

යෙදගෙන යන මුදල් ප්‍රමාණයද අද කීවිවා. නොයෙක්, නොයෙක් ආයතනවල ආධාර ඇතුළුව, නොයෙක්, නොයෙක් රටවල ආධාර ඇතුළුව, අපි මේ රටේ ධනනිධාන මතු කර ගන්නටයි ක්‍රියා කරන්නේ. ඒවා කාටවත් පාවා දෙන්න නොවෙයි, ඒවා කාටවත් විකුණන්න නොවෙයි. අපි ක්‍රියා කරන්නේ ඒවායින් නියම පල ප්‍රයෝජන ලබන්නයි. ලෝකයේ ලබාගෙන ඇති දැනුම උඩ, තාක්ෂණය උඩ අපි ඉන් ප්‍රයෝජන ගන්නයි යන්නේ. අපට මෙපමණ වස්තුවය තිබෙනවාය කියා කියා අපි ඕක දිනා බලාගෙන ඉන්නේ නැහැ. මෙතැන මිනිරන් තිබෙනවා නම් ඒක හාරා ගන්න ඕනෑ, මෙතන මුතු-මැණික් තිබෙනවා නම් ඒක හාරා ගන්න ඕනෑ. ඒවා හාරා ගන්න අපි දන්නේ නැත්නම් දන්නා කෙනෙක් ලවා එය කරවා ගන්න ඕනෑ. අන්ත ඒ විධියට ප්‍රායෝගිකව මේ රටේ ධන සම්පත් මතු කර ගන්නවා. මේ රටේ සංවර්ධනය ඇති ගර ගන්නවා. තමුත්තාත්තේ දන්නවා, එද මොන විධියේ තත්ත්වයකටද, අපි වැටී සිටියේ කියලා. විදුලි බලය පිළිබඳව තිබුණු තත්ත්වය තමුත්තාත්තේ දන්නවා වාර්මාර්ග පිළිබඳව තිබුණු තත්ත්වය තමුත්තාත්තේ දන්නවා. රුකිරන්නා ගැන තිබුණු තත්ත්වය තමුත්තාත්තේ දන්නවා. අද කෙනෙකුට පිටරට වුණත් ගිහින් අවුරුද්දක් දෙකක් හරි ඉඳලා කියක් හරි හමග කරගෙන එන්න පුළුවන් වී තිබෙන්නේ මොන වැඩි පිළිවෙලක් තිසාද කියන එක තමුත්තාත්තේ දන්නවා. මා කියන්නට ඕනෑ නැහැ, අතින් ක්ෂේත්‍ර ගැන. මේ අය ඒවා නොදන කථා කරනවා නොවෙයි. මේ අය තවමත් කල්පනා කරනවා, සටන් පාඨ කියලා ජනතාව මුදා කරන්නට පුළුවන් කියලා. "උමල රට විකුණනව, ඉන්දිකාරයාත්තට විකුණනව, ඇමෙරිකාවට විකුණනව, අර ගොල්ලන්ට විකුණනව, ලෝක බැංකුවට විකුණනව, මේ රට පාවා දෙතව" කියලා යළිත් ජනතාව මුදා කරන්නට බැලුව. ඔක්ත අවසාන වශයෙනුත් වැදුණා.

නියෝජ්‍ය කථානායකතුමා, අපට වුවමනා කරන්නේ එකම එක දෙයයි. ඒ මොකක්ද? සිංහලය කියා නොවෙයි, දෙමළය කියා නොවෙයි, මුස්ලිම්ය කියා නොවෙයි, බර්ගර්ය කියා නොවෙයි, මේ රටේ ජීවත්වන හැම දරු පවුලකටම කාටවත් අත නොපා ජීවත් වෙන්නට පුළුවන් යුගයක් මේ රටේ ඇති කරන්නටයි, අපට වුවමනා කරන්නේ. ඒකයි අපේ බලාපොරොත්තුව.

1989 මහා මැතිවරණයට යන්නට කලින් ඒ දුගී දුප්පත්කම සම්පූර්ණයෙන්ම මේ රටෙන් නැති කර දමන බව මා මතක් කරන්නට කැමතියි. අද මොකද, මාක්ස්වාදී පක්ෂවලට මේ රටේ නැතක් නැත්තේ? නැතක් නැතිවුණේ ඇයි? සටන් පාඨවලට පමණක් ඔවුන්ගේ ක්‍රියා මාර්ග සීමා කල නියමයි. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණයි, ජනතාව කැමැත්තක් තිබෙනවා නම් තිබෙන්නේ, එක්සත් ජාතික පක්ෂය ලබා. ඒ නිසා තමයි අතින් පක්ෂවලින් අන්හැරී ඒ පක්ෂයට බැඳෙන්නේ. ඒ නිසා තමයි ඒ පක්ෂයේ ආධාරය නැතිව විරුද්ධ පක්ෂයේ අතින් පක්ෂවලට දිනන්ට බැරී තත්ත්වයක් තිබෙන්නේ. මේ රටේ ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා විශ්වාසය සහ බලාපොරොත්තු නබා තිබෙනවා, එක්සත් ජාතික පක්ෂය කෙරෙහි. ඇයි? එක්සත් ජාතික පක්ෂය සටන් පාඨ උඩ නොවෙයි යන්නේ. එක්සත් ජාතික පක්ෂය යන්නේ ප්‍රායෝගික තත්ත්වය අනුව. එක්සත් ජාතික පක්ෂය ප්‍රශ්න දෙස බලා ඒවාට විසඳුම් සොයන පක්ෂයක් බව අද මේ රටේ ජනතාව තේරුම් ගෙන තිබෙනවා. දුටුවී භාෂාව කථා කරන ජනතාවටත් මේ තත්ත්වය වැඩිකල් නොගොස්ම අවබෝධ වෙනවාට කිසිම සැකයක් නැහැ. ඒ දවස ඇත නොවන බව ප්‍රකාශ කරමින් මගේ කථාව මෙයින් අවසාන කරනවා.

සභාමේසය මත තබන ලද නඩු හින්දුව  
 சபாபீடத்தில் வைக்கப்பட்ட தீர்ப்பு :  
 Judgment tabled :

**ORGANISED VIOLENCE, BRIBERY :  
 AGALAWATTE MP OUSTED**

(From our Courts reporter)  
 Mr. Anil Moonesinghe, MP for Agalawatte, a leading light of the LSSP who was a Minister in the Coalition Government was

unseated yesterday in a judgment delivered by Justice A. L. S. Sirimanne, Election Judge, who inquired into the Agalawatte election petition.

The petition filed by Messrs. Gamage Don Yasapala and J. K. Don Wilmot challenged this election on the ground of undue influence, general intimidation and bribery. The petitioners were made entitled to costs of the trial.

His Lordship began reading his judgment at 9.30 a.m. and finished the 65 pages of his judgment by 10.55 a.m. together with the two appendices setting out the names and addresses of 28 persons who were noticed to show cause why they should not be reported to the Governor-General - sixteen for having committed the corrupt practice of "undue influence" and twelve for having committed the corrupt practice of "bribery".

The chief appellate court where the judgment was delivered was packed and there was a large and expectant crowd in the quadrangle below from an early hour.

**Notes for jobs**

The judge in the course of his order, said that as regards procuring employment in the C.T.B. Mr. Moonesinghe as a Minister was placed in a position of influence which his opponent did not enjoy.

All the "notes" were given to voters and they were all given by Mr. Moonesinghe who was a candidate at the election which was forthcoming. All the "notes" were granted between Nomination Day and Election Day.

The granting of these "notes", said His Lordship, in the Agalawatte electorate just before the election amounted to bribery, and the election must be set aside on those items relating to that charge.

The judge directed notice to issue on those found guilty of undue influence to show cause why they should not be reported for having committed the corrupt practice. The notice returnable date was fixed for September 3.

In respect of those found guilty of the corrupt practice of bribery, the notice returnable date was fixed for September 4.

**Organised violence**

The judge in the course of his order said that at the general election held in March 1965, Mr. Moonesinghe was returned as Member of Parliament for Agalawatte by a majority of 5,197 votes. He contested the seat as an LSSP candidate. His opponent was one Mr. David Appuhamy, a UNP member.

A charge of misconduct alleged in the petition was abandoned at the trial.

His Lordship, after discussing the evidence led on the charges of Undue Influence and General Intimidation said that the acts of intimidation were not isolated acts which would affect only those directly intimidated but were acts of planned violence calculated to strike fear and apprehension in the minds of those who might vote against the LSSP.

"On the evidence which I accept I have no doubt at all that there was an interference with the exercise of the free vote", said the judge. The election figures provided by the Commissioner of Elections in no way affected the conclusion which he had reached.



#### Four agents

The judge said that he had set out the various incidents of "Undue Influence" and the names of those who were responsible for that offence, where the evidence as to their identity was patently clear. How many such persons were "agents" of Mr. Moonesinghe? Undue influence was a corrupt practice, and any one, such act if committed with the knowledge and consent of Mr. Moonesinghe or by his agent, would again render his election void.

The judge said that counsel for the petitioners did not seek to argue that all the persons who took part in the various incidents were agents (though so stated in the "particulars") but had submitted that about seven of them or at least four were agents. Those given persons were P. Kariyawasam, C. Jayalath, Piyasiri, D. C. Albert, V. A. D. Gunasekera, P. Gunasinghe and U. A. Peter.

The judge said: "On the question of agency I am of the view—and it was conceded by counsel too—that "agency" (as well as the question whether an act was done with the candidate's knowledge and consent) must be proved beyond reasonable doubt.

The Bala Vegaya consisted of monks, teachers, ayurvedic physicians, farmers and cultivators and there could be no doubt, said the judge, that that body worked very actively for Mr. Moonesinghe.

He had no doubt that Mr. Moonesinghe's agents if not Mr. Moonesinghe himself worked in close conjunction with the Bala Vegaya. The Bala Vegaya for instance had held meetings, and advertised by such posters such meetings and the speakers.

#### A fatal incident

One of the leading lights of the Bala Vegaya was the deceased Piyasiri Kariyawasam, a school teacher, who figured in Item 13. He must therefore be considered to be an agent of Mr. Munasinghe through the Bala Vegaya. Quite apart from his connection with the Bala Vegaya there was other convincing evidence of "agency" as far as Kariyawasam was concerned.

On 20th March, 1965, Kariyawasam was with two of Mr. Moonesinghe's drivers Roon and Gunawardene and some of his closest supporters, and the judge said that his view on the evidence led about the incident of that day. It was he who really led the attack. After his death it was Mr. Moonesinghe who went with the others to the police station to get their statements recorded. At his funeral Mr. Moonesinghe and other prominent members of the LSSP delivered funeral orations. He was in every sense of the word one of the persons to whom Mr. Munasinghe had entrusted his election campaign. The conclusion was irresistible that he was Mr. Moonesinghe's agent and Mr. Moonesinghe could not avoid responsibility for his actions on 20.3.65.

The judge held that two of the persons who committed acts of Undue Influence were agents of Mr. Moonesinghe namely Albert (Item 2) and Kariyawasam (Item 13).

#### 14 Bribery items

Passing on to the charge of Bribery the judge said that Mr. Moonesinghe was Minister of Communications immediately prior to the general election on March 22, 1965. The Ceylon Transport Board was a department under his Ministry. The Petitioners alleged that he had endeavoured to procure employment in the CTB for voters in the electorate in order to induce them to vote. In the particulars filed, 28 alleged instances of bribery of that type were listed but at the hearing counsel confined himself to 14. They were all based on "notes" written by Mr. Moonesinghe to one Wimalasiri Premaratne, Chief Mechanical Engineer of the CTB and bore dates between January and March 1965 and contained direct requests to Premaratne to give employment to certain individuals.

Mr. Premaratne was an employee in the Ceylon Government Railway and after Mr. Moonesinghe became Minister he was seconded for service in the CTB at a higher salary. To put it mildly said the Judge he appeared to be a most reluctant witness for the petitioners. He could not believe Mr. Premaratne when he feigned forgetfulness on certain matters relating to the "notes" addressed by Mr. Moonesinghe to him.

Mr. Liyanage was Mr. Premaratne's clerk. The judge said that he thought Mr. Liyanage was trying to be loyal to his superior officer, who had given evidence earlier.

He held that the granting of those "notes" by Mr. Moonesinghe to voters in his electorate just before the election amounted to bribery and the election must be set aside on those items relating to that charge which he (the Judge) had accepted.

The petitioners were entitled costs of the trial.

The following have been noticed to show cause why they should not be reported for having committed the corrupt practice of either "Undue Influence of Bribery".

Undue Influence: Messrs. C. Jayalath, J. A. Upali, T. H. Piyasiri, B. G. Albert, H. V. Desin, H. V. Sadiris, H. V. Aron, H. V. William, H. V. Siripala, E. Seemon, U. A. Peter, Y. L. M. Roon, U. D. P. Gunasinghe, M. A. R. Gunatilleke, H. Don Gunawardena and Jarlis Edirisinghe.

The following corrupt practice of bribery: Messrs. L. H. Udaris, R. M. D. D. Ranasinghe, P. A. Wyman, Sirisena Jayatilleke, D. V. Amarasiri, Y. S. Silva, J. A. Francis, E. D. Piyadasa, H. W. O. Karunaratne, G. Piyasiri, G. Kulasekera, K. A. Cyril alias Sadirishamy.

#### Counsel

Mr. P. Navaratnarajah, Q.C. with Messrs. J. H. Subasinghe, S. C. Crossette Tambiah, P. E. P. Deraniyagala, R. N. Hapugala and Miss M. Barr Kumarakulasingham instructed by Mr. D. F. Fernando appeared for the petitioners.

Mr. Nimal Senanayake with Messrs. K. Shinya, Stanley Tillekertne, Tudor Siriwardena, and V. Gunaratne instructed by Mr. Mervyn J. Casie Chetty appeared for the respondent".

ප්‍රශ්නය විමසන ලදී.

කටබවට ප්‍රභව "පක්ෂ" මන්ත්‍රීන්ට රජ බව නිකේතය කථනායකතුමා විසින් ප්‍රකාශ කරන ලදී.

විභාග බිඳීමට පටන්ගත්තේ.

ප්‍රාදේශීය මට්ටමේ "ඡන්ද" ඡේදනය කිරීමට ආණ්ඩුපාලන අමාත්‍යවරයා අවධානය යොමු කළේය.

Question put

MR. DEPUTY SPEAKER, *having collected the Voices, declared that the "Ayes" had it.*

ආප්. ප්‍රේමදාස මහතා

(ති.ප්‍ර. ඡන්ද. ප්‍රියොමදාස)

(Mr. R. Premadasa)

Divide!

පාර්ලිමේන්තුව 43 වන සභාවට නිකේතය යටතේ—පක්ෂව 130; විරුද්ධව 1; යනුවෙන්—කෙටුණේය.

පාර්ලිමේන්තුව, 43 ඡන්ද නිකේතයේ කටයුතු සිදු කිරීමට: ඡන්ද 130; විරුද්ධ 1.

*The Parliament divided (under Standing Order No. 43): Ayes 130; Noes 1.*







You know how undertakings taken over under this Act, like the Buhari Hotel and Colombo Commercial Company, are run. So I think the question of BTT and the question of how this is going to be run are questions that will have to be looked into by the Government in due course. If the hon. Member for Attanagalla wants further information on this subject, I am sure the relevant Minister who will be in charge of the Competent Authority will be quite prepared to give him all the information.

We are taking over this school mainly because of certain factors like this. On the staff there are 43, of which 39 are Sri Lankans, and due to some internal conflict in the management of the school, even the pay cheques of the Sri Lankans who are working in this school have not been handed over. We are not prepared to let the Sri Lankan members of the staff be exploited by a private sector business venture of this nature.

I am not a great believer myself in these international schools and institutions of this nature. I am rather happy to take this over. In fact, I love to nationalize certain things, but I am not given enough opportunity to do so, I am sure you will all agree with

me that nationalization of certain things is a good thing. I am sure all of you will support the Government in the take-over of this Colombo International School.

புத்தகம் பின்பற்றி, கனம் அமைச்சர் பதிலளிப்பார்.  
 வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

*Question put, and agreed to.*

**கல் நூலிடு  
 ஒத்திவைப்பு**

**ADJOURNMENT**

புத்தகம் பின்பற்றி, கனம் அமைச்சர் பதிலளிப்பார். பின்பற்றி, கனம் அமைச்சர் பதிலளிப்பார்.  
 புத்தகம் பின்பற்றி, கனம் அமைச்சர் பதிலளிப்பார்.

புத்தகம் பின்பற்றி, கனம் அமைச்சர் பதிலளிப்பார். பின்பற்றி, கனம் அமைச்சர் பதிலளிப்பார்.  
 புத்தகம் பின்பற்றி, கனம் அமைச்சர் பதிலளிப்பார்.

புத்தகம் பின்பற்றி, கனம் அமைச்சர் பதிலளிப்பார். பின்பற்றி, கனம் அமைச்சர் பதிலளிப்பார்.  
 புத்தகம் பின்பற்றி, கனம் அமைச்சர் பதிலளிப்பார்.

புத்தகம் பின்பற்றி, கனம் அமைச்சர் பதிலளிப்பார். பின்பற்றி, கனம் அமைச்சர் பதிலளிப்பார்.  
 புத்தகம் பின்பற்றி, கனம் அமைச்சர் பதிலளிப்பார்.

*And it being past 8 p.m., MR. DEPUTY SPEAKER adjourned Parliament without Question put.*

*Adjourned accordingly at 9 p.m. until 3 p.m. on Tuesday, 7th June 1983, pursuant to the Resolution of the Parliament this day.*



















**දයක මුදල් :** පාර්ලිමේන්තු විவாத වාර්තාවල වාර්ෂික දයක මිල රු. 200/- කි. (අකේතිත පිටපත් සඳහා නම් රු. 175/- කි). පිටපතක් ගෙන්වා ගැනීම අවශ්‍ය නම් ගාස්තුව රු. 2.50 කි. තැපැල් ගාස්තුව 90 කි. කොළඹ 1, තැ. පෙ. 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම නොවැම්බර් 30 දාට ප්‍රථම දයක මුදල් වෙත ඉදිරි වර්ෂයේ දයකත්වය ලබාගෙන විවෘත වාර්තා ලබාගත හැකිය. නියමිත දිනෙන් පසුව එවනු ලබන දයක ඉල්ලුම්පත් භාරගනු නොලැබේ.

சந்தா : ஹன்சார்ட் அதிகார அறிக்கையின் வருடாந்த சந்தா ரூபா 200/- (திருத்தப்படாத பிரதிகள் ரூபா 175/-) ஹன்சார்ட் தனிப்பிரதி ரூபா 2.50. தபாற் செலவு 90 சதம். வருடாந்த சந்தா முற்பணமாக அத்தியட்சர், அரசாங்க வெளியீட்டலுவலகம், த. பெ. இல. 500, கொழும்பு 1 என்ற விலாசத்திற்கு அனுப்பி பிரதிகளைப் பெற்றுக்கொள்ளலாம். ஒவ்வொராண்டும் நவம்பர் 30 ந் தேதிக்குமுன் சந்தாப் பணம் அனுப்பப்படவேண்டும். பிந்திக் கிடைக்கும் சந்தா விண்ணப்பங்கள் ஏற்றுக்கொள்ளப்படமாட்டா.

**Subscriptions :** The annual subscription for Official Report of Hansard is Rs. 200/- (For uncorrected copies Rs. 175/-). A single copy of Hansard is available for Rs. 2.50. (Postage 90 cts.) Copies can be obtained by remitting in advance an annual subscription fee to the SUPERINTENDENT, GOVERNMENT PUBLICATIONS BUREAU, P. O. Box, 500 Colombo 1. The fee should reach him on or before November 30 each year. Late applications for subscription will not be accepted.